



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

විසර්ජන පනත් කෙටුම්පත, 1986 [විසිපස් වන වෙන් කළ දිනය] :

[ශීර්ෂය 138 (මහවැලි සංවර්ධන) ; ශීර්ෂ 102-110 (මුදල් හා ක්‍රම සම්පාදන)]
කාරක සභාවේදී සලකා බලන ලදී

තුන්වන වර කියවා සංශෝධිතාකාරයෙන් සම්මත කරන ලදී

වැඩ සටහන්වල අභිර්ක්තයන් (1983)

අත්තිකාරම් ගිණුම් කටයුතු සීමාවන්වල අභිර්ක්තයන් හා උත්තරාවන්
(1983)

මුදල් නීති (සංශෝධන) පනත් කෙටුම්පත :

දෙවන වර හා තුන්වන වර කියවා සංශෝධිතාකාරයෙන් සම්මත කරන ලදී

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත :

දෙවන වර හා තුන්වන වර කියවා සම්මත කරන ලදී

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත :

දෙවන වර හා තුන්වන වර කියවා සංශෝධිතාකාරයෙන් සම්මත කරන ලදී

පිරිවැටුම් බදු (සංශෝධන) පනත් කෙටුම්පත :

දෙවන වර හා තුන්වන වර කියවා සංශෝධිතාකාරයෙන් සම්මත කරන ලදී

මුදල් බදු (අවත් කිරීමේ) පනත් කෙටුම්පත :

දෙවන වර හා තුන්වන වර කියවා සම්මත කරන ලදී

මුද්දර ගාස්තු පනත : නියෝග

පිරිවැටුම් බදු : නියෝග

රේගු ආඥාපනත :

පොල් නිෂ්පාදන අපනයන නිරු ගාස්තු

හේ අපනයන නිරු ගාස්තු

ස්වාභාවික මිනිරන් අපනයන නිරු ගාස්තු

ආනයන නිරු ගාස්තු

පරිපූරක මුදල් :

ජෛනික අභ්‍යාස සහ සේවා මධ්‍යස්ථානය

විදුලානන්ද මධ්‍යස්ථානය සහ හින්දු වන්දනා මධ්‍යස්ථානය ගොඩ නැගීම

කම්කරු දෙපාර්තමේන්තුව-පුහුණුවන්නන්ට ගෙවීම්

ආනයන හා අපනයන (පාලන) පනත : රේගුලාසි

මහරන් ආරක්ෂක ප්‍රකාශනය



දැනට ලබාගත හැකි පොත්

(ලිපි, සටහන්)

සිංහල පොත්

(සටහන් පොත්)

සිංහල පොත් සටහන්

<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>	<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>
<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>	<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>
<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>	<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>
<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>	<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>
<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>	<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>
<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>	<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>
<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>	<p>18 මාසයේ පිටුව 18 වන පිටුව</p>

பாராளுமன்ற விவாதங்கள்
(ஹன்சாட்)

அதிகார அறிக்கை
(பிழை திருத்தப்படாதது)
பிரதான உள்ளடக்கம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ஒதுக்கீட்டுச் சட்டமூலம், 1986 [ஒதுக்கப்பட்ட இருபத்தைந்தாம் நாள்]:
குழுவில் ஆராயப்பட்டது [தலைப்பு 138 (மகாவலி அபிவிருத்தி);
தலைப்புகள் 102 — 110 (நிதி, அமைப்புத்திட்டம்)]
மூன்றாம் முறை மதிப்பிடப்பட்டு திருத்தப்பட்டவாறு நிறைவேற்றப்
பட்டது

நிகழ்ச்சித்திட்ட மிகை (1983)

முற்பணக் கணக்குச் செயற்பாடுகளின் எல்லைகள் மீதான மிகைகள்
அல்லது துண்டு விழுகைகள் (1983)

பணச் சட்டம் (திருத்தம்) சட்டமூலம் :

இரண்டாம் மூன்றாம் மதிப்புக்களிடம்பெற்று, திருத்தப்பட்டவாறு
நிறைவேற்றப்பட்டது

ஒதுக்கீடு (திருத்தம்) சட்டமூலம் :

இரண்டாம் மூன்றாம் மதிப்புக்களிடம்பெற்று நிறைவேற்றப்பட்டது

உண்ணாட்டரசிறை (திருத்தம்) சட்டமூலம் :

இரண்டாம் மூன்றாம் மதிப்புக்களிடம்பெற்று, திருத்தப்பட்டவாறு
நிறைவேற்றப்பட்டது

மொத்த விற்பனை வரவு வரி (திருத்தம்) சட்டமூலம் :

இரண்டாம் மூன்றாம் மதிப்புக்களிடம்பெற்று, திருத்தப்பட்டவாறு
நிறைவேற்றப்பட்டது

மரணச் சொத்துவரி (நீக்கம்) சட்டமூலம் :

இரண்டாம் மூன்றாம் மதிப்புக்களிடம்பெற்று நிறைவேற்றப்பட்டது
முத்திரைத் தீர்வைச் சட்டம் : ஒழுங்கு விதிகள்

மொத்த விற்பனை வரிச் சட்டம் : கட்டளைகள்

சங்கத் தீர்மானங்கள்

தெங்குப் பொருள் மீது ஏற்றுமதித் தீர்வை

தேயிலை மீது ஏற்றுமதித் தீர்வை

இயற்கைக் காரீயம் மீது ஏற்றுமதித் தீர்வை

இறக்குமதித் தீர்வைகள்

குறைநிரப்புத் தொகை :

புடைவைத் தொழிற் பயிற்சியும் வழங்கு நிலையமும்

விபுலானந்த நிலையம், இந்து யாத்திரிகர் நிலையம் நிறுவல்

தொழிலமைச்சு — பயிற்சியாளர்க்குப் பணம்

இறக்குமதி, ஏற்றுமதி (கட்டுப்பாடு) சட்டம் : ஒழுங்குவிதிகள்

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

Volume 38
No. 18

Friday
20th December 1985

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ORAL ANSWERS TO QUESTIONS

APPROPRIATION BILL, 1986 [Twenty fifth Allotted Day]:

Considered in Committee [Head 138 (Mahaweli
Development); Heads 102 - 110 (Finance & Planning)]
Read the Third time, and passed as amended

EXCESS PROGRAMMES (1983)

EXCESSES OR SHORTFALLS ON LIMITS OF ADVANCE
ACCOUNT ACTIVITIES (1983)

MONETARY LAW (AMENDMENT) BILL :

Read a Second, and the Third time, and passed as amended

APPROPRIATION (AMENDMENT) BILL :

Read a Second, and the Third time, and passed

INLAND REVENUE (AMENDMENT) BILL :

Read a Second, and the Third time, and passed as amended

TURNOVER TAX (AMENDMENT) BILL :

Read a Second, and the Third time, and passed as amended

ESTATE DUTY (ABOLITION) BILL :

Read a Second, and the Third time, and passed

STAMP DUTY ACT : REGULATIONS

TURNOVER TAX ACT : ORDERS

CUSTOMS RESOLUTIONS :

Export Duty on Coconut Products

Export Duty on Tea

Export Duty on Natural Graphite

Import Duties

SUPPLEMENTARY SUPPLY :

Textile Training and Services Centre

Construction of Vipulananda Centre and Hindu Pilgrims
Centre

Department of Labour—Payments to Trainees

IMPORTS AND EXPORTS (CONTROL) ACT :
REGULATIONS

PUBLIC SECURITY PROCLAMATION

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT
OF THE
DEBATES

<p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 1-10</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 11-20</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 21-30</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 31-40</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 41-50</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 51-60</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 61-70</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 71-80</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 81-90</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 91-100</p>	<p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 101-110</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 111-120</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 121-130</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 131-140</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 141-150</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 151-160</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 161-170</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 171-180</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 181-190</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 191-200</p>
---	---

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

OF THE

DEBATES

<p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 1-10</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 11-20</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 21-30</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 31-40</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 41-50</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 51-60</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 61-70</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 71-80</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 81-90</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 91-100</p>	<p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 101-110</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 111-120</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 121-130</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 131-140</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 141-150</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 151-160</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 161-170</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 171-180</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 181-190</p> <p>THE NATIONAL HEALTH SERVICE (WELFARE) BILL 1951-52 (LONDON, 1951) 191-200</p>
---	---

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

1985 දෙසැම්බර් 20 වන සිකුරාදා
வெள்ளிக்கிழமை, 20 டிசம்பர் 1985
Friday, 20th December, 1985

ප. හ. 9 ට පාර්ලිමේන්තුව රැස්විය. නියෝජ්‍ය කථානායකතුමා [නෝමන් වෛද්‍යරත්න මහතා] මූලාසනාදායී විය.
பாராளுமன்றம் மு. ப. 9 மணிக்குக் கூடியது. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நோமன் வைத்யரத்ன] தலைமை வகித்தார்கள்.

The Parliament met at 9 a.m. MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) in the Chair

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම
சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்
PAPERS PRESENTED

Texts of Conventions and Recommendations adopted of the 69th Session of the International Labour Conference - (Mr. M. Vincent Perera, on behalf of the Minister of Labour)

Supplementary Estimate No. 38 of 1985. - (Mr. Wijayapala Mendis, Minister of Textile Industries.)

සහායක සහ නිවස සුදාසනා නියෝග කරන ලදී.
சபாபீடத்தில் இருக்கக் கூட்டினையிடப்பட்டது.
Ordered to lie upon the Table.

47 (5) වන ස්ථාවර නියෝගය යටතේ පිළිගැනවන
ලද වාර්තාව

நிலக்கட்டளை இல. 47(5) இன்படி சமர்ப்பிக்கப்பட்ட
அறிக்கைகள்

REPORTS PRESENTED UNDER STANDING
ORDER No. 47 (5)

ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය (සංස්ථාගත කිරීමේ)
පනත් කෙටුම්පත

இலங்கை பொளதிகவியல் நிறுவகம் (கூட்டினாத்தல்) சட்டமூலம்
INSTITUTE OF PHYSICS, SRI LANKA (INCORPORATION)
BILL

Report on the Bill intituled "An Act to incorporate the Institute of Physics, Sri Lanka" - (Mr. M. Vincent Perera, on behalf of the Minister of Industries and Scientific Affairs.)

පනත් කෙටුම්පත 1986 ජනවාරි 7 වන අඟහරුවාද දෙවන වර කියවිය යුතුයයි නියෝග කරන ලදී.

மசோதா, 1986 ஜனவரி 7, செவ்வாய்க்கிழமை இரண்டாம்முறை மதிப்பிடப்பட்டக் கூட்டினையிடப்பட்டது.

Bill ordered to be read a Second time upon Tuesday, 7th January, 1986.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Petitions, Hon. Member for Polonnaruwa - (Pause).
Not here.

Hon. Member for Maharagama - (Pause). Not here.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු
வினாக்களுக்கு வாய்ப்புல விடைகள்
ORAL ANSWERS TO QUESTIONS

ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන්
இலங்கை இராஜ்யத் தூதுத் தலைவர்கள்

HEADS OF SRI LANKA DIPLOMATIC MISSIONS

655/85

- 2. ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(திரு. லக்ஷமன் ஜயக்கொடி — அத்தனகல்ல)
(Mr. Lakshman Jayakody - Attanagalla)
විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

1985 ඔක්තෝබර් 1 වන දින වන විට ලෝකයේ විවිධ අගනුවරවල ශ්‍රී ලංකාව නියෝජනය කළ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල ප්‍රධානීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ සම්පූර්ණ නම, උපන් දින, අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් සහ 1985 ඔක්තෝබර් මාසය සඳහා ඒ එක් එක් අයට ගෙවන ලද වැටුප් සහ සියලු දීමනා දක්වන ලැයිස්තුවක් එතුමා සහායක කරන්නේද ?

வெளிவிவகார அமைச்சரைக் கேட்ட வினா :

1985 ඉක්දොපාර් 1 ඡූත් தேதியில் உள்ளவாறு உலகின் பல்வேறு தலைநகரங்களிலும் இலங்கையின் பிரதிநிதிகளாகப் பணியாற்றும் இராஜ்ய தூதுத் தலைவர்களின் பெயர், நிரல் ஒன்றை, அவ்வவர்களது முழுப் பெயர், பிறந்த தேதி, கல்வி, கண்ணியத் தொழிற்றகைமைகள், 1985 ஐக்டோபர் மாதம் ஒவ்வொருவருக்கும் கொடுபட்ட சம்பளமும், அனைத்துப் படிக்களம் ஆகிய விபரங்களுடன் சமர்ப்பிப்பாரா ?

asked the Minister of Foreign Affairs :

Will he table a list of Heads of Diplomatic Missions representing Sri Lanka in the various capitals of the world as at 1st October, 1985, indicating their full names, dates of birth, educational and professional qualifications and the salary and all allowances paid to each of them for the month of October, 1985 ?

பி. சி. பி. டி. ஹெட் மென் (பி.ஐ.ஓ. கமிஷனரர்)
 (Mr. A. C. S. Hameed - Minister of Foreign Affairs)
 Yes. A list giving the required particulars is tabled.*

* கீழ்க்கண்ட அட்டவணை தரப்பட்டுள்ளது:
 கீழ்க்கண்ட அட்டவணை தரப்பட்டுள்ளது:

List tabled:

Name	Mission	Date of Birth	Educational and Professional Qualification	Salary Local Currency	Overseas Allowance Local Currency	Representational Allowance Local Currency	Medical Allowance Local Currency	Educational Allowance Local Currency
H.E. Mr. Ernest Corea	Washington	03.09.1932	B.A. (Ceylon) Journalist Sri Lanka High Commission in Cannes. 2.8.78 - 15.7.80	Rs. 4,500.00	US\$ 2,240.08	1,456.18	83.00	-
H.E. Mr. N. Wijewardena	New York	21.10.1925	B.A. (Hons.) Ex-Chairman - Bank of Ceylon retired from the Ceylon Civil Service	Rs. 4,500.00	US\$ 1,946.00	1,249.50	50.00	-
H.E. Mr. L. B. C. Monerawela	London	08.09.1937	B.A. (Economics) Gr. II of the Sri Lanka Overseas Service	££ 270.83	££ 1,002.03	1,001.67	-	-
H.E. Mr. D. G. B. de Silva	Paris	16.07.1932	B.A. (Hons.) Gr. I of the Sri Lanka Overseas Service	££ 282.33	FFR 12,932.00	3,231.83	1,184.66	-
H.E. Dr. A. W. P. Guruge	Paris (UNESCO)	2.12.1928	B.A. (Hons.) Chief of the Unit for Co-operation with UNICEF & WFBI UNESCO Paris retired from the Ceylon Civil Service	Rs. 4,500.00	FFR 12,932.00	3,231.83	-	-
H.E. Mr. W. P. S. R. Jayaweera	Bonn	20.06.1927	B.A. (Hons.) Gr II of the Sri Lanka Overseas Service	££ 277.08	DM. 4,395.00	-	-	3,075
H.E. Mr. M. A. Piyasekera	Rome	18.02.1927	B.A. Ex-Commissioner of Elections	Rs. 4,500.00	LIRE 1,703,200	192,177	-	-
H.E. Mr. Austin Jayawardena	Islamabad	21.07.1930	B.A. (Hons.) Cey. M.A. Ceylon Counsellor Sri Lanka Embassy Baghdad fr. 1982 Feb. 8.5.83 Class I of the Sri Lanka Administrative Service	Rs. 3,600.00	PRs 9,903.00	1,197.00	200.00	-
H.E. Mr. B. P. Tillakaratne	New-Delhi	08.12.1926	B.A. Grade I of the Sri Lanka Overseas Service	££ 431.25	IRs. 8,754.00	5,000.00	447,086	-
H.E. Mr. L. P. Wijenarayana	Rangoon	30.10.1921	S.S.C. - (Matriculation-Sullabus) Attorney-at-Law	Rs. 4,500.00	KYATS 6,779.00	1,197.56	-	-
H.E. Mr. R. S. Rajasingham	Jakarta	02.04.1926	B.A. Ex-Inspector General of Police	Rs. 4,500.00	US\$ 762.40	IR 229,205	42.00	-
H.E. St. Gen. Denis Perera	Canberra	30.10.1930	S.S.C. Retired Commander of the Sri Lankan Army. Royal Military Academy (General)	Rs. 4,500.00	A\$ 1,414.00	465.46	-	-
H.E. Mr. A. Basnayake	Tokyo	25.10.1925	B.A. Gr. I of the Sri Lanka overseas Service	££ 432.25	YEN 504407	247830	50877	-
H.E. Mr. K. N. Samarasinghe	Peking	29.12.1932	B.A.(Cey.) Controller of Immigration & Migration, Class. I of the Sri Lanka Administrative Service	Rs. 3,600.00	YUAN 2,243	959.14	-	99.50

Name	Mission	Date of Birth	Educational and Professional Qualification	Salary Local Currency	Overseas Allowance Local Currency	Representational Allowance Local Currency	Medical Allowance Local Currency	Educational Allowance Local Currency
H.E. Mr. H. D. T. Karunaratne	Moscow	19.07.1923	B.A. (Hons.) L.L.B., L.L.N.-England 1951-57 Crown Counsel Dept. of Attorney-General 1957-61 First Secretary Permanent Mission, New York. 1967-70 Minister, Sri Lanka High Commission, London, held several assignments in UK, and was a member of several Sri Lanka Delegations. 1970-78 Ambassador for Sri Lanka - Washington	Rs. 4,500.00	RBL\$ 817.15	413.81	-	-
H.E. Dr. P. B. G. Kalugalle	Ottawa	20.03.1920	Attorney-at-Law 1956-57 Deputy Minister of Health 1958-60 Minister Cultural Affairs 1960 July 1962 Minister of Transport, Works, Post and Communications 1962-63 Minister of Finance 1963-65 Minister of Education & Cultural Affairs 1970-77 Minister of Shipping & Tourism	Rs. 4,500.00	C\$. 1,980.00	1,159.79	283.40	-
H.E. Mr. J. C. B. Dhanapala	Geneva	30.12.1938	B.A. (Hons.) Cey. M.A. (Washington) Gr. II of the Sri Lanka Overseas Service	S.£ 239.58	SWFR 5672.00	164.49	-	761.88
H.E. Mr. A. Kathiramanathan	Cairo	11.04.1933	B.A. Grade I of the Sri Lanka Overseas Service	S.£ 283.33	LE 433.88	71.70	46.69	92.69
H.E. Mr. N. Navaratnarajah	Baghdad	03.11.1939	B.A. (Hons.) Ceylon Grade II of the Sri Lanka Overseas Service	S.£ 231.25	ID 415,000	96,960	7,633	228,750
H.E. Mr. G. D. I. G. Seneviratne	Bangkok	12.03.1933	L.L.B. (Hons.) Gr. I of the Sri Lanka Overseas Service	S.£ 283.33	TBHT 23136.00	6399.68	-	-
H.E. Mr. N. M. M. I. Hussain	Manilla	07.06.1927	B.A. Gr. I of the Sri Lanka Overseas Service	S.£ 329.33	US\$ 690.50	175.56	-	-
H.E. Mr. B. C. Perera	Nairobi	12.09.1935	B.A. (Hons.) Dip. in Development Administration (U.K.) Former S/Ministry of Health, CL. I of the Sri Lanka Administrative Service.	Rs. 4,500.00	KSH 9,114.30	1,785.95	-	300.40

Name	Mission	Date of Birth	Educational and Professional Qualification	Salary Local Currency	Overseas Allowance Local Currency	Representational Allowance Local Currency	Medical Allowance Local Currency	Educational Allowance Local Currency
H.E. Mr. R. A. R. S. Ramanayake	Belgrade	14.05.1918	B.A. Retired D.R.O., April 78 - June 82, Chairman, Land Reform Commission at 1977 - March 1978, Chairman, Oils and Fats Corporation. Legal Adviser, Ministry of Foreign Affairs.	Rs. 4,500.00	ND 320629.	38345.60	-	-
H.E. Mr. P. H. Kurukulasuriya	Stockholm	28.11.1942	L.L.B. Dip. in International Law Hague Completed Course for M. Phil.	Rs. 4,500.00	SKR 10,571.00	2,481.75	229.87	2,450.00
H.E. Mr. D. A. De Silva	Brussels	30.12.1927	B.A. 1968 to 1982 Director, Administrative Unit, World Bank, Washington, 1954 - 1968 Sri Lanka Overseas Service 1949 - 1954 Assessor, Inland Revenue Department.	Rs. 4,500.00	BFR 86,129	31,512	8,500	-
H.E. Mr. N. Balasubramaniam	Singapore	Vacant as at 01.10.85 23.03.1930	B.A. Grade I of the Sri Lanka Overseas Service. Ex M.P. for Ratgama and Deputy Minister of Parliamentary Affairs.	S.£ 329.33	S\$ 2,590.00	700.00	322.23	-
H.E. Mr. D. E. Tillakaratne	Dhaka	22.07.1920	Matriculation	Rs. 4,500.00	TK 16,312.00	5,050.00	-	-
H.E. Mr. S. Gauthamadasa	Abudhabi	08.07.1933	B.Sc. Gr. II of the Sri Lanka Overseas Service.	S.£. 277.08	DHS 5,164.00	1,162.00	-	-
H.E. Mr. A. C. H. Mohamed	Kuwait	18.04.1926	B.A. (Cey.) Special Representative for disarmament, Asst. Controller of Prices.	Rs. 4,500.00	KD 344.260	107.105	-	-
H.E. Mr. A. L. M. Hashim	Riyadh	20.06.1924	L.L.B. (Hons) London Barrister-at-Law (Grey's-Inn) Attorney-at-Law.	Rs. 4,500.00	SR. 4,488.00	737.00	-	-

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Question No. 3.

මෙල්ටන් රණරාජ මහතා (නියෝජ්‍ය අධිකරණ ඇමතිතුමා)
(திரு. ஷெல்டன் ரணராஜ — நீதிப் பிரதி அமைச்சர்)
(Mr. Shelton Ranaraja - Deputy Minister of Justice)

I want one months' time to answer this question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினா வை மந்திரகு தினத்திற் சமர்ப்பிக்கக் கட்டணமிடப்பட்டது
Question ordered to stand down.

කේ. පී. විතාන මෙහෙවිය සහ තවත් අය : වැටුප් ආදිය
செல்வி கே. பி. வித்தானவும் ஏனையோரும் : சம்பளம் முதலியன
MISS K. P. VITHANE AND OTHERS : PAY ETC

617/85

4. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)
(Dr. W. Dahanayake - Galle)

වනිතා කටයුතු හා කේෂණ රෝහල් ඇමතිතුමියගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) මෙහි පහත සඳහන් පස් දෙනා, 1982 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා, ගාල්ල මහ රෝහලේ අතිශයී ගැහැණු කම්කරුවන් ලෙස, සතියකට දින පහ බැගින් සේවය කොට ඇති නමුත්, වැටුප්, දීමනා කොමිලේ ආහාර සහායද මවුන්ට ලැබී නැති බව එතුමිය දන්තවාද ?

- (i) වංචාවල, මැලෑගොඩ, කේ. පී. විතාන මෙහෙවිය
- (ii) ගාල්ල, බටදුවේ පී. ජී. සක්ධනා කුමුදිනි මෙහෙවිය
- (iii) අහංගම, කොටේගොඩ, එස්. සී. වන්දසිරි මෙහෙවිය
- (iv) මුස්සේ, වඩුගොඩ, එස්. වන්දනා මෙහෙවිය
- (v) පෝද්දල, පහලකිඹියේ, මහගෙදරවත්තේ එස්. කාරියවසම් මෙහෙවිය.

(ආ) අධිකරණීන් මවුන්ගේ ගමන් වියදම් හා දහවල් ආහාරය සඳහා වත් මුදලක් කොටුවා ඇත්තේ මන්ද ?

(ඇ) වසර තුනකට පසු ස්ථිර සේවය ලබාදෙන බවට මවුන්ට පොරොන්දු වී ඇති බව එතුමිය දන්තවාද ?

(ඈ) ඉහත සඳහන් එක් එක් අය ප්‍රසව හා නාර්වේද, මාෂධ ඖෂා, සායන, පරීක්ෂණාගාර හා සැත්කම් කාමර වැඩ පිලිබඳ පුහුණුව ලබා ඇති බව හා ඒ එක් එක් අයගේ පැවැත්ම යහපත් වූ බවද, ගාල්ලේ මහ රෝහලේ මේවුන්වරය සහතික කොට ඇති බව එතුමිය දන්තවාද ?

(ඉ) මැනදී ගාල්ල රෝහලේ වනිතා කම්කරුවන් සඳහා අයැදුම්පත් කැඳවූ අවස්ථාවේදී මේ පස් දෙනාද අයැදුම් කල බව එතුමිය දන්තවාද ?

(ඊ) මේ අය තෝරා ගනු ඇත්ද ?

(උ) එසේ කොකරන්නේ නම්, ඒ මන්ද ?

மாதர் அலுவல்கள், போதனா வைத்தியசாலைகள் அமைச்சரைக் கேட்ட வினா :

(அ) பின்வரும் ஐந்து பேரும் காலி, பொது வைத்தியசாலையில் 1982, பெப்ரவரி முதல் இன்றுவரை கிழமையொன்றுக்கு ஐந்து நாட்கள் அமையப் பெண் பரிசாராகக் கடமையாற்றியுள்ள போதிலும் இவர்களுக்குச் சம்பளம், படிக்கள், இலவச உணவு என்பன ஏதும் வழங்கப்படவில்லை என்பதை அவர் அறிவாரா :

- (i) வஞ்சாவல, மெலகொட எனுமிடத்தைச் சேர்ந்த செல்வி கே. பி. வித்தான ;
- (ii) காலி, பட்டதூ எனுமிடத்தைச் சேர்ந்த செல்வி பி. ஜி. சந்தியா குமுதினி ;
- (iii) அலறங்கம, கொட்டேகொட எனுமிடத்தைச் சேர்ந்த செல்வி எஸ். சீ. சந்திரசீலி ;

(vi) பூலா, வத்துகொட எனுமிடத்தைச் சேர்ந்த செல்வி எஸ். சந்திராணி ;

(v) போத்தல, பஹலகேம்பிய, மகாகெதறவத்தை எனுமிடத்தைச் சேர்ந்த செல்வி எஸ். காரியவசம் ?

(ஆ) இவர்களின் பிரயாணத்திற்கும் மதிய உணவுக்கேனும் ஊதியம் வழங்கப்படாதது ஏன் ?

(இ) மூன்றாண்டுகளின் பின்னர் பூரண தொழில்வாய்ப்பு வழங்கப் படுமென இவர்களுக்கு உறுதியளிக்கப்பட்டதை அவர் அறிவாரா ?

(ஈ) மேலே குறிப்பிடப்பட்ட ஒவ்வொரு பெண்ணேயியல், பிள்ளைப்பேற்றியல், மருந்துச்சாலை, கிளினிக்கு, ஆய்வுகூடம், அறுவை வைத்திய அரங்கு ஆகிய துறைகளில் அனுபவம் பெற்றுள்ளனர் என்றும் அவர்கள் ஒவ்வொருவரினதும் நடைபெற்றாக இருந்தது என்றும் காலியிலுள்ள பொது வைத்திய சாலைத் தாதித்தாயார் உறுதிப்படுத்தியுள்ளார் என்பதை அவர் அறிவாரா ?

(உ) அண்மையில் காலி வைத்தியசாலையில் பெண் தொழிலாளிகளுக்கான விண்ணப்பங்கள் கோரப்பட்டபொழுது இவ்வைந்து பேரும் விண்ணப்பித்தனர் என்பதை அவர் அறிவாரா ?

(ஊ) இவர்கள் தெரிவு செய்யப்படுவார்களா ?

(எ) இல்லையேல், ஏன் ?

asked the Minister of Women's Affairs and Teaching Hospitals :

(a) Is she aware that the following five have served in the General Hospital, Galle, from February 1982, to date for five days per week as casual female attendants, but have received no pay, no allowances, no free meals etc. :-

- (i) Miss K. P. Vithane of Melagoda, Wanchawela ;
- (ii) Miss P. G. Sandya Kumudani of Bataduwa, Galle ;
- (iii) Miss S. C. Chandraseeli of Kotegoda, Ahangama ;
- (iv) Miss S Chandranie of Wadugoda, Boossa ;
- (v) Miss S. Kariyawasam of Mahagederawatte, Pahala Keembiya, Poddala ?

(b) Why were they not paid at least for their travelling and the noon-day meal ?

(c) Is she aware that they were promised full employment after three years ?

(d) Is she aware that the Matron of the General Hospital, Galle, has certified that each of the above-named has gained experience in gynaecological, obstetric, dispensary, clinic, laboratory and operating theatre work, and that the conduct of each of them has been good ?

(e) When applications were called for Vanita Kamkaru in the Galle Hospital recently, is she aware that these five also applied ?

(f) Will they be selected ?

(g) If not, why ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(ති.රු. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I answer on behalf of the Minister of Women's Affairs and Teaching Hospitals.

- (a) The five persons mentioned in the question worked as volunteers from the St. John's Ambulance Services and were not engaged by the General Hospital, Galle. (Teaching).
- (b) Does not arise.
- (c) Does not arise.
- (d) On their request the Matron has issued them a Certificate of Service.
- (e) Applications were called for from the Ministry of Plan Implementation and selections were made only from these Job Bank registrants.
- (f) Does not arise - as appointments are given only to those sent for interview by the Job Bank.
- (g) Does not arise.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(කලාநிதி டபிள்யු. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

Is he aware that on the hours of work they were entitled to wages ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(ති.රු. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)
I am not aware.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා.
(කலாநிதி டபிள்யு. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

Please bring this matter to the notice of the Hon. Minister.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(ති.රු. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I will refer it to the Minister concerned.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(කலாநிதி டபிள்யு. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

I appreciate. This is a very bad case of exploitation.

සී./ස. මහමුට් වි. සේ. ස. සමිතියේ වංචා පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලු ලිපිය

பநோகூச, நீர்கொழும்பு : ஊழல்பற்றி விசாரிக்கக் கோரும் கடிதம்
MPCS NEGOMBO : LETTER REQUESTING FOR INQUIRY INTO FRAUDS AND CORRUPT PRACTICES.

625/85

5. ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇදු ප්‍රශ්නය :

(අ) මහමුට්, දකුණු වැල්ලවිදිය සමුපකාර ප්‍රාදේශිකයේ ලේකම් විසින් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ මහමුට් විවිධ සේවා සමුපකාර සමිතියේ සමුපකාර සමිති භාර පරීක්ෂක මහතාට 1985.05.10 දින

සටහන ලද සී./ස. මහමුට් වි. සේ. ස. සමිතියේ සිලිවි ඇති වංචා සහ දූෂණ සම්බන්ධව විවිධ පරීක්ෂණයක් කරවීමට ඉල්ලීම යන මැයෙන් වූ ලිපිය එතුමා සහාගත කරනවාද ?

- (අ) නො එසේ නම්, ඒ මන්ද ?
- (ඇ) එම ලිපිය සම්බන්ධව අමාත්‍යාංශය ගෙන ඇති පියවර සම්බන්ධව විස්තරයක් එතුමා ඉදිරිපත් කරනවාද ?
- (ඈ) නො එසේ නම්, ඒ මන්ද ?

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும், உணவு கூட்டுறவு அமைச்சருமானவரைக் கேட்ட வினா :

- (அ) நீர்கொழும்பு, தென் கூடற்கரைவீதி கூட்டுறவுப் பிரதேசத்தின் செயலாளர் அவர்களினால் அமைச்சின் மேலதிகச் செயலாளரும், நீர்கொழும்பு பலநோக்குக் கூட்டுறவுச் சங்கத்தின் கூட்டுறவுச் சங்கத்துக்குப் பொறுப்பான பரிசோதகர் அவர்களுக்கு 10.05.1985 ஆம் தேதி அனுப்பப்பட்ட வரையறுக்கப்பட்ட நீர்கொழும்பு ப. கூ. சங்கத்தில் நடைபெற்றுள்ள ஏமாற்று, மோசடி என்பன தொடர்பாக உரிய பரிசோதனை ஒன்றை நடத்தும்படி கேட்டல் எனும் தலைப்பிலான கடிதத்தை அவர் சபையிற் சமர்ப்பிப்பாரா ?
- (ஆ) இன்றேல், ஏன் ?
- (இ) அந்தக் கடிதம் தொடர்பாக அமைச்சு எடுத்துள்ள நடவடிக்கை சம்பந்தமான விபரத்தை அவர் சமர்ப்பிப்பாரா ?
- (ஈ) இன்றேல், ஏன் ?

asked the Minister of Agricultural Development and Research, and Minister of Food and Co-operatives :

- (a) Will he table the letter dated 10.5.85 sent by the Secretary of the Wellaveediya South Co-operative Society, Negombo, to the Additional Secretary of the Ministry and the Co-operative Inspector in charge of Co-operative Societies of the Multi-Purpose Co-operative Society in Negombo, under the heading "request for a formal inquiry on frauds and corrupt practices in the M.P.C.S. Ltd., Negombo" ?
- (b) If not, why ?
- (c) Will he submit details about the steps taken by the Ministry on that letter ?
- (d) If not, why ?

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා (නියෝජ්‍ය ආහාර හා සමුපකාර ඇමතිතුමා)

(திரு. சாத்நந்திர ராஜகருணா — உணவு, கூட்டுறவுப் பிரதி அமைச்சர்)

(Mr. Sarathchandra Rajakaruna - Deputy Minister of Food & Co-operatives)

- (අ) මවි. සහාගත කරමි.*
- (ආ) පැන නො නගී.
- (ඇ) මවි. සහාගත කරමි.*
සමිතිය පිළිබඳව පසුගිය කාලයේදී කරන ලද 47 (2) වගන්තිය යටතේ පරීක්ෂණයේදී එම ලිපියේ සඳහන් කරුණු ගැන පරීක්ෂා කරන ලද අතර, එහි දී මෙපව් වි ඇති සියළුම අක්‍රමිකතා ගැන තවදුරටත් කටයුතු කෙරෙමින් පවතී.
- (ඈ) පැන නො නගී.

*** සභාමේසය මත තබන ලද ලිපිවලි :**
சபையின் மேசையில் வைக்கப்பட்ட ஆவணங்கள் :
Documents tabled :

ලියා පදිංචි

ජේ. ජී. ගුප්තන් අප්පුහාමි,
 ලේකම්,
 දකුණු වැල්ල විදිය ස. ප්‍රාදේශිකය,
 කාරක සභාව,
 132/5, වැල්ල විදිය,
 මගමුව,
 1985. 5. 10

එ. ඩී. ඩී. ප්‍රනාන්දු මායා,
 ස. සමීති ඛාර පරීක්ෂක තැන,
 සී/ස. මගමුව වි.සේ.ස.,
 358, කෙලින් විදිය,
 මගමුව.

මහනායක,
 සී/ස. මගමුව වි.සේ.ස. සමීතියේ සිදුවී ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරවීමට ඉල්ලීම

අප ප්‍රාදේශික කාරක සභාව වෙනුවෙන් හා සාමාජිකයින් වශයෙන් පහත සඳහන් කරුණු සම්බන්ධව සමීතියට සිදුකර ඇති පාඩු හා වංචා දූෂණයන් මත වෙත ඉදිරිපත් කරමි. මෙය සිදුකර ඇති අයගෙන් සමීතියට පොලී සහිතව අයකර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමු.

1. 47/2 පරීක්ෂණයේ වැරදි කරුවන්වූ අයගෙන් සමීතියට අයවියයුතු මුදල් හා පහත සඳහන් වැරදි කර ඇති අයගෙන් සමීතියට සිදුකර ඇති පාඩුව සම්බන්ධ විස්තර අප වෙත දන්වා එවන ලෙස ඉල්ලමු.

2. 84. 3 දින අංක 28 X 345638 රුපියල් 87,012 ක මුදල් තැනි වෙක්පතක් සමීතියට ලබාගත එම වටිනාකමට ලක්ස්ප්‍රේ සහ වෙනත් භාණ්ඩ නිකුත් කිරීම. මෙම වෙක්පත අගරු වී මසකට පමණ පසුව සාමාන්‍යාධිකාරී විසින් ප්‍රධාන අසකාමිව ලීපියක්දී මෙම වෙක්පත සඳහා රු. 35,000 ක් ඛාර ගැනීමට දන්වමි. ඉතිරි රු. 52,012 කට විත් කැමු ගබඩාවට නොවිකිනෙන ඇළුම්කියම් බඩු ගෙන ඇත. මෙම ගනුදෙනු සඳහා ජේ. ඇල්. එන්ට්‍රප්‍රයිස් නමැති බොරු ආයතනයක් හවුල් කරගත එම ආයතනයද සමීතියෙන් වංචා කර ඇත.

3. 84.7.5 දින 28 X 261864 රු. 72,000 ක සමීතියේ වෙක්පතක් විදුරු මිලදී ගැනීමට පෙර දිම. මෙම මුදලින් රු. 24,000 ක් හා එයට පොලී අප සමීතියට නොලැබීම. 82.9.1 සිට 83.8.31 දින කාලයේ විගණන වාර්තා අනුව විදුරු මිලට ගැනීමට පෙර මුදල් ගෙවීම නිසා සිදුව ඇති පාඩු බැංකු අසිරාවට පොලී ගෙවීමට සිදුවී ඇති බව පෙන්වා දී තිබීමද සමීතිය විසින් නිත්‍ය වෙලද අගයක් අරඹා නිත්‍ය මිලදී ගැනීමේදී මෙම වංචාකාරී වැඩපිළිවෙලට අනුගමනය කිරීමෙන් සමීතියට විශාල පාඩුවක් සිදුකර ඇත. මෙයට වගකිවයුතු අයගෙන් මෙම පාඩුව අයකර ගැනීමට කටයුතු කරන ලෙසට ඉල්ලමු.

4. සමීතියෙන් ඉවත් කළ හිටපු සභාපති උඩයාර්නෝප්පුව ග්‍රාමෝදයේ සභාපති වශයෙන් සමීතියෙන් කර ඇති ගනුදෙනු සඳහා සමීතියට අයවිය යුතු මුදල් හා පොලිය මෙතෙක් ලැබී නැත.

5. සමීතියට භාණ්ඩ මිලදී ගැනීමට ප්‍රථමයෙන් යම් පුද්ගලයින්ගේ නමට සමීතියේ වෙක්පත් දී එය සමීතියෙන්ම මුදල් කරගත එම වෙක්පත් වල වටිනාකමට භාණ්ඩ නොගෙන ඇති අවස්ථා ඇත. තවද සමීතියේ නිලධාරීන් මෙලෙස වෙක්පත් ලබාගත නියමිත බඩු නොගැනීමත් සමීතියට ගෙවියයුතු ඉතිරි මුදල් තවම මොඩුන් ලෙස තබාගත ඇත.

6. 83.7.18 දින සාමාන්‍යාධිකාරී වෙනුවට අත්සන් කරන ලද ලීපියකින් කැන්ට්ට් හා බෙකරිය කිසිම වගකිවයුත්තෙකුගේ අවසරයක් තැනිව ඛාරදීමෙන් සමීතියට සිදුකර ඇති පාඩුව රු. 11,052 කි. මෙම මුදලම ලීපිය අත්සන් කළ අයගෙන් අයකර ගැනීමට 83.10.22 දින අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. එම මුදල සමීතියට මෙතෙක් පොලී සහිතවම අයකරගත නැත. (එටපත අමුණා ඇත.)

7. 84.1.5 දින සාමාන්‍යාධිකාරීගේ ලීපිය අනුව නොග කුර්බඩු ගබඩාඛාරකරුවාගෙන් සමීතියට අයවිය යුතු රු. 1,977.84 පොලී සහිතව මෙතෙක් අයකරගත නැත. දැනට එම කුර්බඩු ගබඩාවේ සහ නොග හාල්, පීටි, සීනි, විත්කැමු නොග ගබඩාවල බඩු අඩුවීම සඳහා අයවිය යුතු මුදල් අයකරගත නැත. විත් නොග බඩු ගබඩාවේ අලෙවිකළ නොගැනී භාණ්ඩ වල වටිනාකම ලක්ෂ ගණනකි. බාල සබන් වර්ග, නේ කොළ, විත්මාලු සහ වොහි වල වටිනාකම කොපමණද? මෙවැනි විශාල නොගයන් මිලදී ගැනීමේදී ප්‍රාදේශික වල අවශ්‍යතාවයන් සොයාබලා ඇත්ද? මෙම බඩු තත්වපාලන කිසිය යටතේ නිෂ්පාදිත භාණ්ඩද? මෙම බඩු අලෙවි නොවී නිසා අප සමීතියට බැංකු අසිරාවට නොපමණ පොලියක් ගෙවීමට සිදුවී ඇත්ද? (කුර්බඩු නොග ගබඩාවේ ලීපියේ එටපතක් අමුණා ඇත.)

8. සමීතියේ මගමුව මහජන බැංකුවේ ගිණුම් මුදල් නොමැතිව වෙක්පත් ලියා අගරුවූ වෙක්පත් විශාල ප්‍රමාණයකි. ඒ සඳහා සමීතිය විසින් බැංකු ගාස්තු ගෙවා ඇත. සමීතියට සිදුකර ඇති පාඩුව වගකිව යුතු අයගෙන් අයකරගත ඇත්ද?

9. සමීතියේ පැවැත්වූ මල් පුද්ගලයන්ගේ මුඛයෙන් කේක් මිලදී ගැනීමට සමීතියෙන් ලබාගත් වෙක්පත සඳහා එම ප්‍රමාණයට කේක් ලබා නොගෙන ඉතිරි මුදල නිලධාරී මහතන් විසින් බෙදාගෙන ඇත. එම මුදල පොලී සහිතව සමීතියට අයකරගත ඇත්ද?

10. ස.සේ.කො. සභාවේ නියෝග සමීතිය කවකිරිම නිසා මගමුව ම. අධිකරණයේ අංක 44690 දරන තඩුව යටතේ සමීතියට ගෙවීමට සිදු වූ දඩය සහ අනිකුත් මුදල් වගකිව යුතු අයගෙන් මෙතෙක් අයකර නොගැනීම.

11. 81.12.10 දින දුම්මලසූරන් පොලීසිය විසින් සමීතියේ 24 ශ්‍රී 9482 දරන වැන් රථයේ බලපත්‍ර රහිතව ගොරදව පැටවීම නිසා අත්අඩංගුවට ගෙන කුලියපිටිය උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව දඩගසා ඇත. මෙම වාහනය ගෙන ගොස් ඇත්තේ අවසරයක් නැතිව එවකට සිටි ප්‍රවාහන නිලධාරියා. එම වරදින් පසු මහුට උසස්වීමක් වශයෙන් බුම්කෙල් ගබඩාවේ කලමනාකරු වශයෙන්ද, දැනට පැවැල් ගබඩාවේ කලමනාකරු වශයෙන් පත් කර ඇත. මෙම උසස්වීම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කර නැත.

12. සමීතියේ 24 ශ්‍රී 9722 දරන ලේලන්ඩ් ලොරියේ බොඩි සැදීමට අඩු මිලගනන් ලැබී තිබීමද වැඩි මිලකට දීප්ති ලොරි බොඩි ආයතනයට දීමෙන් සිදුවී ඇති පාඩුව හා වෙන්විරයේ පිලිපැදිය යුතු කරුණු අනුව එම ලොරියට බාල ලැලී හා ප්‍රමාණයෙන් අඩු ලැලී සවිකිරීම. 28 ශ්‍රී 8544 සමීතියේ කුඩා එල්ප් රථයේ අලුත්වැඩියාව සහ ධාවනයක් සඳහා පුද්ගලික ගමන්වලට පාරිච්චි කර ව්‍යාජ ධාවන සටහන් ඉදිරිපත් කිරීමෙන් සමීතියට පාඩු සිදු කිරීම. සමීතියේ වාහන නිබ්බදී බඩු ප්‍රවාහනය කිරීමට එවකින් වාහන ගැනීමෙන්, සමීතියට පාඩු සිදු කිරීම.

13. ස.සේ.කො. සභාවෙන් සහ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අනුමැතිය නැතිව වැටුප් වර්ගීය නියමිත දිනට කලින් ලබාගෙන ඇති සමීතියේ උසස් නිලධාරීන්ගෙන් එම මුදල් සමීතියට මෙතෙක් අයකර ගත නැත.

මෙම කරුණු ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි විස්තර වාර්තාවක් අප කාරක සභාවේ සහ සාමාජිකයන්ගේ දැනගැනීමට අප වෙත එවන ලෙස ඉල්ලා සිටිමි.

මෙයට,
 (ජේ. ජී. අප්පුහාමි)
 අංක 7, දකුණු වැල්ල විදිය ප්‍රාදේශිකය,
 සී/ස. මගමුව වි.සේ.ස. සමීතිය.

ලේකම්

මගමුව දකුණු වැල්ලවිදිය සමූපකාර ප්‍රාදේශික කාර්යාලයේ ලේකම්ගේ 1985.05.10 දිනම ලීපියේ සඳහන් කරුණු පිළිබඳව අභ්‍යවර්ණය වී ඇති තොරතුරු

01. 47 (2) පරීක්ෂණයේදී වැරදිකරුවන් පිළිබඳව ලියුම්කරුවන්ට දන්වා යවා නැත. තවුන් මහාසභා නියෝජිතයන් ගැටීමට මෙම ලේකම්වරයාටද පරීක්ෂණයෙන් පසු පැවැත්වූ මහාසභාවේදී එම විස්තර දැන ගැනීමට අවස්ථාව සලසා තිබිණි.

02. එම ගනුදෙනුව නිසා සමීතියට අයවීමට ඇති රු. 7,574.40 මුදල සහ ණයට බඩු සැපයීමෙන් පසු එම ණය පියවීමට ගත වූ කාලය අනුව අසිරා පොලිය සාමාන්‍යාධිකාරීගෙන් අයකර ගැනීමට උපදෙස් දී ඇත. සමීතිය මේ සඳහා නීති මගින් කටයුතු කරගෙන යයි.

03. විදුරු මිලදී ගැනීම සඳහා මිලදී ගත් ආයතනයට ගෙවන ලද රු. 72,000ක් සමීතියට බඩු හෝ මුදල් ලැබී නැතිව අයවීමට ඇති රු. 4,000 අයකර ගැනීමට උපදෙස් දී ඇත.

04. සමීතියේ සභාපති ස්වැන්ලී ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත සමීතියේ ගබඩාකරු විසින් උඩයාර්නෝප්පුව ග්‍රාමෝදය මණ්ඩලයට නිකුත් කළ ද්‍රව්‍යවල වටිනාකමින් රු. 1,279.57ක් සමීතියට අයවීමට ඇත. මෙම ද්‍රව්‍ය නිකුත් කිරීම සභාපතිවරයාගේ වාරික උපදෙස් මත කළ බවට පමණක් සටහනක් ඇතත්, එහි වටිනාකම සභාපතිවරයාට පැවරීමට ගැටියාවක් නොමැත්තේ ලීනිත උපදෙස් නොමැති බැවිනි. එම වගකීම ගබඩා භාරකරුවාට පවරා ඇත.

05. භාණ්ඩ මිලදී ගැනීමට පෙර වෙක්පත් පිටට දුන් අවස්ථා දෙකක් හෙළිවී ඇත. එයින් රු. 1,750ක් තවමත් දයා භාර්තීවෙයාර් ස්වෝර්ස් නම් ආයතනයට අයවීමට තිබේ. එය අයකර ගන්නා ලෙසට උපදෙස් දී ඇත.

06. අධ්‍යක්ෂ මණ්ඩලය තීරණයකින් තොරව සමීතියේ පාපනශාලා සහ බෙකරිය කුර්බඩු නොග ගබඩාවේ සේවකයෙකු ලෙස කටයුතු කළ සුනිල් මදුරප්පෙරුම නැමැත්තෙකුට භාරදී ඇත. 1983.07.18 සිට 1985.10.15 දක්වා මුතු භාරයේ නිබු කාලයේ රු. 11,466ක පාඩුවක්ද, රු. 2,991ක බඩු හා මුදල් අඩුවක් ද සිදුවී ඇත. මොහුගෙන් ඇප මුදල්වත් ලබා නොගෙන ආපනශාලාව පැවරීම කර ඇත්තේ සාමාන්‍යාධිකාරී වෙනුවෙන් ලේකම් විසිනි. මෙම මුදල් පොලී සහිතව අයකර ගැනීමට සමීතියට උපදෙස් දී ඇත.

07. නොග කුට්ඨික ගබඩාකරුවන්ගෙන් 1985.08.30 දිනට රු. 8,601 අයවීමට ඇත. රු. 6,743.35ක බඩු වැටියක් මුහු පිළිබඳ ගිණුමෙහි දක්වයි. බඩු වැටියෙන් අඩුව නොගන්න ලෙස සේවකයා ඉල්ලීමක් අර ඇති නිසා මේ පිළිබඳව සමීකිය නිරන්තරයෙන් ගෙන නැත.

තාණ්ඩ මිලදී ගැනීමේ නියමිත ක්‍රමය අනුගමනය නොකිරීම නිසා රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනා බඩු ගබඩාවේ ඉතිරිව තිබේ. එම තාණ්ඩවල මිල අඩුකර විකිණීමට උපදෙස් දී ඇති අතර, මිලදී ගැනීමට සම්බන්ධ වූ අයගෙන් අලාභය අයකර ගත යුතුය.

08. මහලු ව මහජන බැංකුවේ මුදල් නොමැතිව වෙන්පත් ලිපිම නිසා සමීකිය ගෙවා ඇති බැංකු ගාස්තු නීති මගින් අයකර ගැනීමට කටයුතු කරගෙන යමින් පවතී.

09. මේ පිළිබඳව කරුණු හෙළිවී නැත.

10. කොමිෂන් සභා නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා සමීකියට විරුද්ධව නඩු පවරා තිබේ එම විභාගය 1984.11.26 දින අවසන්වී ඇත. සමීකියට රු. 100ක දඩයක් ගසා ඇති අතර, නිග වැටුප් වශයෙන් රු. 10,628.30ක්ද නඩු මියදම රු. 4,315ක්ද සමීකියට වැය වී තිබේ. මෙම සේවකයා නැවත සේවයේ පිහිටුවීම සමීකියේ ප්‍රමාදයකින් සිදුවූවක් නොව එවැනි තහනම්කට පුරප්පාඩුවක් නොමැතිකම නිසා සිදුවූවක් බව කොමිෂන් සභාව වටහා නොගැනීම නිසා මෙවැනි තත්වයක් මතු වී තිබේ. එහෙයින් මේ පිළිබඳව පුරුණ වගකීම සමීකියට පැවරීම සුදුසු නොවන බව පරීක්ෂණයෙන් පසු සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා සඳහන් කර ඇත.

11. 47 (2) පරීක්ෂණයේදී මෙම විභාග කර ඇත.

12. මේ කරුණු සම්බන්ධව ගම්පහ සමුපකාර සමීකි කොමසාරිස්ව බලය පවරා දැනට පරීක්ෂණයක් කරගෙන යන අතර, මෙතෙක් වාර්තාව ලැබී නැත.

13. සමුපකාර සේවක කොමිෂන් සභාවෙන් ජී. පී. මුණසිංහ සේවකයාට අධානක්ෂ මණ්ඩලය දෙක ලද වැටුප් වර්ධනය සඳහා අනුමැතිය නොදෙනහොත් එය ආපසු අයකර ගැනීමට ක්‍රියාකළ හැක.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Question No. 6.

සරත්චන්ද්‍ර රාජකරුණා මහතා
(திரு. சரத்சந்திர ராஜகருணா)
(Mr. Sarathchandra Rajakaruna)

I ask for two weeks' time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாவை மற்றொரு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது
Question ordered to stand down.

ඉස්ලාම් ධර්මය : පාසල් පොත් සිංහලට පරිවර්තනය කිරීම

இஸ்லாம் பாடப் புத்தகம் : சிங்கள மொழிபெயர்ப்பாளர்க்குக் கட்டணம்
SCHOOL BOOKS ON ISLAM : PAYMENT FOR SINHALA TRANSLATION

547/85

ලක්ෂමන් ජයකොඩි මහතා (එම්. හලීම් ඉෂාක් මහතා—මැද කොළඹ තුන්වන—වෙනුවට)

(திரு. லக்ஷமன் ஜயக்கொடி — ஜனாப் எம். ஹலீம் இஷாக் — கொழும்பு மத்தி மூன்றாம் அங்கத்தவர் — சார்பாக)
(Mr. Lakshman Jayakody on behalf of Mr. M. Haleem Ishak - Third Colombo Central)

යොවන කටයුතු හා රුකීරක්ෂා ඇමතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) 1979 නොවැම්බර්/දෙසැම්බර් මාසවල කොළඹ සතිරා මහ විදුහලට මුස්ලිම් ගුරුවරුන් කැඳවා ඉස්ලාම් ධර්මය පිළිබඳ පාසල් පොත් සිංහලට පරිවර්තනය කළ බව එතුමා දන්නවාද ?
- (ආ) එසේ කැඳවන ලද ගුරුවරුන්ගේ නම හා ඒ එක් එක් අය විසින් පරිවර්තනය කරන ලද පොත්, ශ්‍රේණි අනුව පිටු ගණන හෝ පාඩම් ගණන එතුමා සඳහන් කරනවාද ?
- (ඇ) ඒ අනුව ඔවුන් එක් එක් අයකුට කොමපණ මුදල්, ගමන් ගාස්තු හා පරිවර්තන ගාස්තු වශයෙන් ගෙවිය යුතුව තිබේද ?

- (ඈ) මෙම මුදල් කී දෙනෙකුට ගෙවා තිබේද ?
- (ඉ) කී දෙනෙකුට නොගෙවා තිබේද ?
- (ඊ) ගෙවා නොමැති නම් ඊට හේතු මොනවාද ?
- (උ) මෙයින් බොහෝ දෙනෙකු සැලැස්ම 50ට වඩා දුරබැගර සිට කොළඹට පැමිණ ඇත්තේ සැහෙන මුදලක් අතින් වියදම් කරගෙන බැවින් මෙතෙක් කල් ඔවුන්ට එම මුදල් ගෙවීම පමා කිරීම හෝ පැහැර හැරීම අසාධාරණ බැව් එතුමා පිළිගන්නවාද ?
- (ඌ) ඉක්මණින් එම මුදල් ඔවුන්ට ගෙවීමට එතුමා කටයුතු කරන්නේද ?
- (එ) නොඑසේ නම්, ඒ මන්ද ?

இளைஞர் அலுவலர்கள், தொழில் வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சரும் ஆனவரைக் கேட்ட வினா :

- (அ) 1979 நவம்பர் — டிசம்பர் மாதங்களில் கொழும்பு ஸாஹீரு மகாவித்தியாலயத்திற்கு முஸ்லிம் ஆசிரியர்களை அழைத்து, இவர்களைக் கொண்டு இஸ்லாம் மதம் தொடர்பான பாடசாலைப் புத்தகங்களைச் சிங்களத்திற்கு மொழி பெயர்த்ததை அவர் அறிவாரா ?
- (ஆ) இவ்வாறு அழைக்கப் பெற்ற ஆசிரியர்களின் பெயர் ஒவ்வொருவரும் மொழி பெயர்த்த புத்தகங்கள், தரத்தின் பிரகாரம் பக்கங்களின் எண்ணிக்கை, அல்லது பாடங்களின் எண்ணிக்கை ஆகியவற்றை அவர் கூறுவாரா ?
- (இ) இதன் பிரகாரம் இவர்கள் ஒவ்வொருவருக்கும் பயணச்செலவு, மொழிபெயர்ப்புக் கட்டணம் ஆகியவற்றுக்காக எவ்வளவு பணம் செலுத்த வேண்டும் ?
- (ஈ) இப்பணம் எத்தனைபேருக்குக் கொடுபட்டுள்ளது ?
- (உ) எத்தனைபேருக்குக் கொடுக்கவில்லை ?
- (ஊ) பணம் கொடுபடாதிருப்பின் இதற்குரிய காரணம் என்ன ?
- (எ) இவர்களுள் அநேகர் 50 மைலுக்கு அப்பால் உள்ள தூர இடங்களிலிருந்து தமது செலவில் கொழும்புக்கு வந்திருப்பதால் இதுவரை இவர்களுக்குரிய பணக்கொடுப்பளவைத் தாமதிப்பதும் அல்லது புறக்கணிப்பது அநீதியானதென்பதை அவர் ஏற்றுக்கொள்வாரா ?
- (ஏ) இவர்களுக்கு இப்பணத்தை விநைவில் கொடுக்க அவர் நடவடிக்கை எடுப்பாரா ?
- (ஐ) இன்றேல், ஏன் ?

asked the Minister of Youth Affairs and Employment and Minister of Education :

- (a) Is he aware that in the months of November/December 1979 Muslim teachers were called to Zahira College, Colombo and school books on Islam were translated into Sinhala ?
- (b) Will he state the names of the teachers who were so called and the books translated by each of them, quoting the number of pages or number of lessons so translated for each grade ?
- (c) What is the amount that has to be paid to each of them as travelling expenses and translation fees ?
- (d) How many have been paid this money ?
- (e) How many have not been paid ?
- (f) If not paid, what are the reasons ?
- (g) Will he admit that the delay to pay them so far is an injustice, as most of them had come to Colombo from distances of more than 50 miles, incurring considerable out of pocket expenses ?

- (h) Will he take action to pay them this amount expeditiously ?
- (i) If not, why ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Youth Affairs and Employment and Minister of Education, I will table* the Answer as it is a long one.

* සහමයම මත තවම ලද පිළිතුර :
சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
Answer tabled ;

(a) Yes.

(b) Name of Teacher	Books translated	No. of Pages
01. Mr. M. N. Haja Sahabdeen	Islam Kindergarten	40
	Islam Grade I	32
	Islam Grade I	32
02. Mr. M. A. Raheem Seiyadu	Islam Grade I	32
	Islam Grade 5	83
03. Mr. M. C. Alaldeen	Islam Grade 8	25
	Islam Grades 9-10	74
	Islam Grade 7	100
04. Mr. A. S. M. Naufer	Islam Grade 8	25
	Islam Grade 8	25
05. Mr. P. M. M. Waleed	Islam Grade 8	25
	Islam Grade 8	25
06. Mr. M. S. M. Anwer	Islam Grade 8	25
	Islam Grade 8	25
07. Mr. J. B. Withanage	Islam Grades 9-10	74
	Islam Grade 8	25
	Islam Grades 9-10	74
08. Mr. Ariff	Islam Grade 4	42
	Islam Grade 8	25
09. Mr. A. S. M. Thaufeek	Islam Grades 9-10	74
	Islam Grade 4	42
	Islam Grade 8	25
10. Mr. K. P. M. S. Hameed	Islam Grades 9-10	74
	Islam Grade 3	41
	Islam Grade 9-10	74

(c) They are not entitled to travelling expenses. The amounts payable as translation fees to the respective persons are as follows -

Name of Teacher	Translation Fees Rs. Cts.
01. Mr. M. L. Haja Sahabdeen	370.00
	148.00
02. Mr. M. A. Rhaim Seiyadu	148.00
	767.75
03. Mr. N. C. Alaldeen	314.28
	1,398.75
04. Mr. A. S. M. Naufer	1,250.00
	314.28
05. Mr. P. M. M. Waleed	314.28
	314.28
06. Mr. M. S. M. Anwer	314.28
	314.28
07. Mr. J. B. Withanage	314.28
	1,398.75
06. Mr. M. Ariff	314.28
	1,398.75
09. Mr. A. S. M. Thaufeek	385.50
	314.28
	1,398.75
10. Mr. K. P. M. S. Hameed	379.25
	314.28

- (d) Eight persons.
- (e) Two persons.
- (f) Has not claimed payment though they have been informed in writing.
- (g) Does not arise as payment has been made.
- (h) Does not arise.
- (i) Does not arise.

ಶಿಯೆರಿಸ್ ಕುಟುಂಬದವರು
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Question No. 7

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

Sir, on behalf of the Minister of Youth Affairs and Employment and Minister of Education, I ask for three weeks' time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாளை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

නොපැමිණීමේ අවසරය : බෙනට් ගුණසේකර මහතා
வராதிருக்க அனுமதி : திரு. பெனெட் குணசேக்கர
LEAVE OF ABSENCE: MR. BENNET GUNASEKERA

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I move,

"That Mr. Bennet Gunasekera, Member of Parliament for Minuwangoda, be granted leave under Article 66 (f) of the Constitution to be absent from the Sittings of the Parliament for a period of three months from 20th December 1985".

ප්‍රශ්නය විමසන ලදී. සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

ಶಿಯෙරಿಸ් කුಟුಂಬයකු
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

The Hon. Minister of Agricultural Development and Research and Minister of Food & Co-operatives has sought permission to make a statement. I call upon the Hon. Minister to make the statement.

කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගේ ප්‍රකාශය විවෘතව අඩවිලිවුණි. ඉරාය්ස්සි අமைස්සරුම උණඳු, සුද්දුණඳු අமைස්සරුමාණච්චු අභිකෘත

STATEMENT BY THE HON. MINISTER OF AGRICULTURAL DEVELOPMENT AND RESEARCH AND MINISTER OF FOOD AND CO-OPERATIVES.

මාමි ජයසූරිය මහතා (කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමා)

(ශ්‍රී. ජාමනී ඉයාලාය — විවෘතව අඩවිලිවුණි, ඉරාය්ස්සි අமைස්සරුම උණඳු, සුද්දුණඳු අமைස්සරුම)

(Mr. Gamani Jayasuriya - Minister of Agricultural Development & Research and Minister of Food and Co-operatives)

Mr. Deputy Speaker, I thank you very much for giving me this opportunity to make this statement.

The Hon. Member for Attanagalla (Mr. Lakshman Jayakody) and the hon. Member for Kalawana (Mr. Sarath Muttetuwegama) raised certain matters pertaining to the import of fertilizer by the Ceylon Fertilizer Corporation when the Votes of the Ministry of Agricultural Development and Research were discussed at the Committee Stage of the Budget on the 10th of December 1985. I gave an undertaking to this House to look into these matters and report back.

In this connection I appointed a Committee consisting of the following officers to take over the relevant purchase files of the Ceylon Fertilizer Corporation, examine them and submit a report on the issues raised by these Members of Parliament.

- (1) Mr. Wilmot Weeraratne - Deputy Director (Development), Ministry of Agricultural Development and Research.
- (2) Mr. R. M. Namasivayam - Assistant Secretary, Ministry of Agricultural Development and Research.
- (3) Mr. P. A. D. C. Wijsekera - Assistant Director (Investigation), Ministry of Agricultural Development and Research.

I will read their report for the information of the House, which clearly indicates that no irregularity as alleged has taken place.

REPORT ON THE QUESTIONS RAISED IN PARLIAMENT ON 10.12.1985 BY HONOURABLE MEMBERS OF PARLIAMENT

Page 1407 of the HANSARD: Mr. Lakshman Jayakody

(1) Regional Warehousing & Mixing Complexes

There are five Warehousing and Mixing Complexes which are situated at Maho, Weligama, Polonnaruwa, Anuradhapura and Hunupitiya. The first four complexes were constructed recently with

German Aid. They were constructed to expedite mixing and facilitate storage. If these two exercises were done at one point viz. Hunupitiya, there will be delay in mixing and distribution. When mixing and distribution was done only from Hunupitiya Complex, the CFC was unable to cope with the demand for various mixtures and the fertilizer requirements during rush seasons. The new Complexes were established with a view to eliminating such constraints. It is true that at Anuradhapura there was a problem as regards the construction of buildings, because the contractor could not complete the work according to schedule. But the Ceylon Fertilizer Corporation has taken action to claim damages in a sum of Rs. 2.77 million.

(2) Urea - 25,000 Metric Tons - Tender No. 8/85/UR/4

It is correct that this tender closed on 4th July 1985 and delivery contemplated was August 1985, but it was in the following manner :

- 15,000 Metric Tons on or before 07.08.85 and
- 10,000 Metric Tons on or before 20.08.85

The Cabinet decision on this tender was obtained only on 7.8.85 and the award was made on 9.8.85. The successful tenderer Messrs Sukab AB. On behalf of the Trading Corporation of Pakistan submitted the Performance Bond through the People's Bank and it was received on the 19th August 1985. Therefore, the contract was signed on 11.9.85. Since the tender was submitted by the Trading Corporation of Pakistan on account of Messrs Sukab AB. of Sweden and that the offer sheet was signed by the 1st Secretary (Commercial) of the Embassy of Pakistan in Sri Lanka, it became necessary to ascertain as to who should be the signatory to the agreement in respect of this tender. There was considerable delay in this connection which was inevitable and that is how the agreement came to be signed on the 11th of September 1985. Since Cabinet approval on this tender was received after the date specified for delivery, i.e. 7.8.85, the delivery schedule had to be altered which was again inevitable.

Accordingly, the contract was signed with provisions to allow 22 days from the date of Letter of Credit on the 1st parcel of 15,000 Metric Tons and 15 days on the 2nd parcel of 10,000 Metric Tons.

The first parcel of 15,000 Metric Tons was delivered only on 21.10.1985 whereby the supplier became liable for penalty for the delay of 15 days. The second parcel of 10,000 Metric Tons was delivered on 29.10.85 where the delay in delivery was 7 days. In respect of this delay, the Ceylon Fertilizer Corporation has lodged a claim with the People's Bank in a sum of US \$ 44,000 on 2.12.85 to be recovered from the Performance Bond submitted by this tenderer.

The reference made as regards changing the price, i.e. to US \$ 128.00 per Metric Tons we do not agree with this, because it is incorrect. The price offered by the tenderer was US \$ 128.00 per Metric Ton.

Urea - 35,000 Metric Tons - Tender No. 85/UR/5

It is correct, this tender closed on 12.8.85 and the delivery contemplated was as follows :

- 10,000 Metric Tons on 31.10.85
- 15,000 Metric Tons on 30.11.85
- 10,000 Metric Tons on 15.12.85

The above is a separate tender altogether and the award was made on 20.9.85, which was long after the date of award on the tender for the 25,000 Metric Tons, referred to above. The honourable Member of Parliament has apparently mixed up the two tenders in making his observations. These are two separate tenders closed on two different dates, specifying different quantities, different schedule of delivery, etc. As such, it would not have been possible to cancel the tender for 25,000 metric tons as suggested by the hon. Member of Parliament. Since the Letter of Credit in regard to this tender had already been opened and that such Letters of Credit are irrevocable, there is no provision to cancel the Letter of Credit.

Tender No. 85/CPD/1 - 7500 Metric Tons of NPK

It is correct that the above tender was closed on 1.8.85 for delivery by 30th September 1985. When the tender was processed by the Cabinet appointed Tender Board, at its meeting held on 14.8.85, the Chairman of the Ceylon Fertilizer Corporation informed the Tender Board that the purchase under this tender was meant for sale to the GOBU of Colombo Commercial Company (Fertilizers) Ltd., and added that in the event of the CCC (Fertilizers) Ltd., not requiring this quantity of NPK, the tender would be cancelled.

At the meeting of the Tender Board held on 27.9.85 the Chairman of the CFC informed the Tender Board that the CCC (Fertilizers) Ltd., requirement of NPK would be met from the Ceylon Fertilizer Corporation's present stock and suggested that action regarding this tender be proceeded with to meet the requirement of the CFC till March 1986. He also brought to the notice of the Tender Board, that the NPK expected under the Japanese Yen grant would be arriving after the end of March 1986. It is, therefore, correct that though the delivery originally stipulated was 30.9.1985, it had to be altered in view of the above development. Accordingly, the Tender Board decided to recommend acceptance of this offer of Messrs Helm Duengmittel of West Germany at its meeting held on 27.9.1985. Cabinet approval was obtained on the 14th of November 1985.

According to the stock position and the draw out programme of the Ceylon Fertilizer Corporation up to the end of December 1985 and the then anticipated sale to the CCC (Fertilizer) Ltd., there was a need to import this quantity of 7500 Metric tons of NPK.

However, we find that since this tenderer viz. Messrs Helm Duingemittel have failed to furnish the necessary Performance Bond within the stipulated period of seven days from date of award i.e. 15.11.85 and also failed to comply with the specifications as regards moisture content of the product, no purchases have been made on this tender.

Fixed Deposit

The statement made by the hon. Member of Parliament that the CFC had Rs. 130 million in fixed deposits on 1.6.85 is not correct. On this date the CFC had only Rs. 105 million in fixed deposits. Now there is a balance of Rs. 98.3 million in fixed deposits.

Fertilizer stock of 42 per cent

With regard to the letter of the Finance Manager referred to the actual position is that at the end of 1985 the carry over stock of the Corporation will be around 90,000 metric tons which is 34 per cent of the total requirement for the year 1986.

As regards the statement that Sulphate of Ammonia carry over stock is nearly two years requirements, I wish to state that the carry over stock at the end of 1985 will be about 11,000 metric tons of Sulphate of Ammonia which is sufficient to meet the demand for only a period of five months. The stock of Rock Phosphate at the end of December 1985 will be about 4500 metric tons which is sufficient for a period of four months.

The Finance Manager's statement was based on tentative estimates made, in mid September. However, the actual position today is different, since the C.F.C. has sold about 30,000 tons more than the same period for 1984.

With regard to the Zinc Sulphate matter, I wish to state that an Officer has been interdicted and an inquiry on this matter is pending.

Contract No. 85/UR/4 - Supply of 25,000 metric tons of Urea

The answers to the question raised by the hon. Member for Kalawana (Mr. Sarath Muttetuwegama) in Col. 1416 of Hansard of 10th December 1985 are the same as what I have said in respect of the question raised by the Hon. M.P. Mr. Lakshman Jayakody as stated above.

Tender No. 85/UR/3 - Supply of 20,000 Metric Tons of Urea

In regard to the question raised by the hon. Member for Kalawana (Mr. Sarath Muttetuwegama) in Col. 1417 of Hansard of 10th December 1985 it is correct that the offer of Messrs Mitsubishi Corporation under this tender was at 141.75 US \$ per metric ton with 180 days credit. But their spot rate (cash price without credit) was US \$ 135.00 per metric ton. It is also correct that the offer of the Embassy of Pakistan on behalf of the Trading Corporation of Pakistan was US \$ 135.00 per metric ton which was only the spot rate.

The Cabinet appointed Tender Board at its meeting held on 27.6.85 processed these tenders and decided to reject the tender of Mitsubishi Corporation because it was not a responsive offer for the following reasons :

- (a) Delivery of cargo was conditional i.e. not in terms of what was specified in the Tender conditions.
- (b) Tenderers condition that the award be made before 21.6.85. Letter of Credit be opened before 26.6.85 which was not practicable.
- (c) Tenderers request that the Letter of Credit to allow Third Party Documents, State and Charter Party Bill of Lading and partial shipment which was contradictory to the Tender Conditions.

Consequent to the above decision to reject the offer of Messrs Mitsubishi Corporation, Tender Board had to recommend acceptance of the offer of the Trading Corporation of Pakistan at their spot rate of 135.00 US \$ per Metric Ton.

The Commercial Secretary to the Embassy of Pakistan in Sri Lanka purely through goodwill offered credit for 180 days at 8.5 per cent p.a., acceptance of which brings about a great financial benefit to the Corporation. This has had the approval of the Cabinet at its meeting held on 7.8.85.

Tender No. 85/TSP/4 for 5,000 metric tons of Triple Super Phosphate

It is correct that the closing date was 12.8.85. The delivery date stipulated in the tender was 16.10.85 or 25 days from opening of the Letter of Credit whichever is later. The Cabinet approval in this connection was received on 24.9.85.

The letter of award was issued on 25.9.85 and the necessary performance Bond was received on 2.10.85. This tender has been submitted by a State Organisation of Romania viz. Messrs I.C.E. Danubiana of Romania. The Charge de Affairs of the Embassy of the Socialist Republic of Romania in Sri Lanka made a request to the Ceylon Fertilizer Corporation to allow an extension of time for delivery i.e., to effect delivery within 45 days of establishment of the letter of credit. The reason adduced for this extension was because the cargo had to be shipped from the Port of Constanza or any other Black Sea Port.

[මාමිණි දිසානායක මහතා]

The Chairman, Ceylon Fertilizer Corporation examined this request and found that under normal circumstances it would take a minimum of 21 days on voyage and 7 days for loading of cargo from Black Sea Ports. In view of this reason he recommended that 35 days time be allowed for delivery from the date of establishment of letter of credit. Accordingly the letter of credit was opened on 25.10.85. This extension was subsequently approved by the Cabinet appointed Tender Board at its meeting held on 15.11.85.

The contract was signed on 22.10.85 and the cargo was delivered on 29.11.85. Therefore it is wrong to say that the contract has been signed after delivery.

As regards the question raised by the Hon. M.P. on net weight of packing i.e. + 0.5 k.g. I have to state that this provision was not there in the conditions of tender and it has not been incorporated in the contract either. Therefore this statement too is incorrect.

This has been signed by those gentlemen I mentioned earlier.

පාර්ලිමේන්තුවේ කටයුතු

பாராளுமன்ற அலுவல்

BUSINESS OF THE PARLIAMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සාමාජිකයෙකු) (திரு. எம். வின்சன்ட் பெரேரா - பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொடூராவும்) (Mr. M. Vincent Perera - Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

I move,

"That the proceedings on Items 17 and 23 of Public Business appearing on the Paper be exempted at this day's sitting from the provisions of Standing Order No. 23."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

එම්. වින්සන්ට් පෙරේරා මහතා (திரு. எம். வின்சன்ட் பெரேரா) (Mr. M. Vincent Perera)

I move,

"That the proceedings on Item 23 of Public Business appearing on the Paper be exempted at this day's sitting from the provisions of Standing Order No. 70 (3) and 70 (2)."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

පාර්ලිමේන්තුවේ රැස්වීම්

பாராளுமன்ற அமர்வு

SITTINGS OF THE PARLIAMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා (திரு. எம். வின்சன்ட் பெரேரா) (Mr. M. Vincent Perera)

I move,

"That this Parliament at its rising this day do adjourn until 10 a.m. on Tuesday, 7th January 1986."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

විසර්ජන පනත් කෙටුම්පත, 1986

ஒதுக்கீட்டுச் சட்டமும், 1986

APPROPRIATION BILL, 1986

කාරක සභාවෙහිදී තවදුරටත් සලකා බලන ලදී.— [ප්‍රගතිය දෙසැම්බර් 19]

[තිරයෝජන කථානායකතුමා මූලාසනාරූඪ විය.]

குழுவில் மேலும் ஆராயப்பெற்றது.— [தேர்ச்சி : 19 டிசெம்பர்]

[பிரதிச் சபாநாயகர் அவர்கள் தலைமை வழித்தார்கள்.]

Considered further in Committee.—(Progress: 19th December) (MR. DEPUTY SPEAKER in the Chair)

සහාපතිතුමා (தலைவர்) (The Chairman)

Order, please! Head 138, Ministry of Mahaweli Development. The vote will be at 3.15 p.m.

138 වන ශීර්ෂය.— මහවැලි සංවර්ධන අමාත්‍යවරයා

1 වන වැඩ සටහන.— සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා - පුනරාවර්තන වියදම, රු. 25,57,64,000

தலைப்பு 138.— மகாவலி அபிவிருத்தி அமைச்சர்

திகழ்ச்சித் திட்டம் 1.— பொது நிர்வாகமும் பதவியினர் சேவைகளும் — மீள்புலகும் செலவு, ரூபா 25,57,64,000

HEAD 138. - MINISTER OF MAHAWELI DEVELOPMENT. Programme 1. - General Administration and Staff Services - Recurrent Expenditure, Rs. 255,764,000.

මෙමුච්චාල සේනානායක මහතා (මැදවිච්චිය) (திரு. மைத்ரிபால சேனநாயக்க — மதவாச்சி) (Mr. Maithripala Senanayake-Medawachchiya)

"වැය ශීර්ෂය රුපියල් දහසකින් අඩු කළ යුතුය" යි මම යෝජනා කරනවා.

ගරු සහාපතිතුමා, ගරු ඇමතිතුමා එන්නේ නැද්ද, ප්‍රමාද වෙනවාද කියන දත්තේ නැහැ. [බාධා කිරීමක්] අසවැය දෙවන වර කියවන අවස්ථාවේදී මම කොත්මලේ වේල්ල පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළා. ඒ ප්‍රශ්නය නැගුවාම ඊට පිළිතුරු වශයෙන් ඇමතිතුමා කියා තිබෙනවා. එය 'විසිල්ඩික්' ය කියා. මම ලාමක අදහසක් ප්‍රකාශ කළාය කියා ඇමතිතුමා කී බවයි. එයින් මට තේරුණේ. එය ලාමක අදහසක් හැටියට ඇමතිතුමාට පෙනුණේ කෝටි ප්‍රකෝටි ගණනක් - මට දැනගන්නට ලැබී තිබෙන හැටියට බිලියන් දහහතරක් පමණ - වැය කරන යෝජනාවක් ගැන ලාමක අදහසක් ප්‍රකාශ කළායයි කීමෙන් කුමක් අදහස් කරනවාද යි මට තේරෙන්නේ නැහැ.

මම මේ අවස්ථාවේදී ඇත්තවශයෙන්ම කරුණු දෙකක් ගැන මත ප්‍රකාශ කරන්න කැමතියි. එක කරුණක් මෙයයි : මහවැලි යෝජනා ක්‍රමයේ වැඩ මේ ආණ්ඩුව බාර ගත් පසු මුල සිටම මම කොත්මලේ වේල්ල ගැන විශේෂ සැලකිල්ලක් දක්වූයේ වෙනස්වී කරුණක් නිසා නොව කොත්මලේ ජලාශය ඊර්ජට් ප්‍රදේශයට, උතුරු මධ්‍යම පළාතට ජලය ලබාගැනීමේ වැඩපිළිවෙලේ ලොකු ස්ථානයක් ගන්නා ව්‍යාපාරයක් නිසායි. කොත්මලේ වේල්ල ඉදි කළාම ඒ යටතේ ඇති වන ජලාශයෙන් පොල්ගොල්ල ඔස්සේ උතුරු මධ්‍යම පළාතට වතුර ගෙන යෑමට හැකි වන පරිදි ඒ ජලාශය ඉතාම විශේෂ තැනක් ගන්නා බව මුල සිටම කීවා. ඒ ජලාශය සම්බන්ධයෙන් පලමුවෙන් අපට සහාය දුන් ඉන්දියාවේ ඉංජිනේරු සංස්ථාවේ අයත් ඒ ජලාශය හැදීමට යෝජනා කර තිබෙන ස්ථානය එතරම් සුදුසු ස්ථානයක් නොවන බව මුල සිටම කීවා.

දෙවැනි කරුණ වශයෙන් අපට කියන්නට තිබෙන්නේ මේ සා විශාල මුදලක් වැය කළ වෙනත් යෝජනා ක්‍රමයක් මහවැලි ව්‍යාපාරය යටතේ තැන කියන එකයි. මට දැනගන්නට ලැබී තිබෙන හැටියට වේල්ලටත් ජලාශය සෑදීමටත් විදුලි බලාගාරයටත් අනෙක් වැඩ කටයුතුවලටත් ඇත්තවශයෙන්ම දැනටම නියම වියට බිලියන් දහහතරක් පමණ වැය වී තිබෙනවා. මේ සඳහා වැය වන්නේ බිලියන් තවයක් පමණයයි ඇමතිතුමා එද

කියා තිබුණි. මට දැනගත්ත තිබෙන හැටියට අමුණටත් වෙල්ලටත් විදුලි බලාගාරයටත් අනෙක් අතිරේක වැඩවලටත් බිලියන් දහනරක් පමණ වැය වී තිබෙනවා.

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
(ති.රු. ආනන්ද තසනායක — කොත්මලේ)
(Mr. Ananda Dassanayake - Kotmale)
කෝට් ඊක් දහසක් හාරසියයක්.

මෙමුච්චල සේනානායක මහතා
(ති.රු. මාමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)
කෝට් ඊක්දහස හාරසියයක්.

මෙය ප්‍රාමක දෙයක් හැටියට ඇමතිතුමා සැලකුවත් මේ සා විශාල මුදලක් වැය කර වැඩ කරගෙන යන මේ යෝජනා ක්‍රමය ඇත්තවශයෙන්ම අද පත් වී තිබෙන තත්ත්වය යටතේ මෙහි අනාගතය කුමක් වේද කියන එකයි. අපට දැනගත්ත අවශ්‍ය වී තිබෙන්නේ. ඇමතිතුමා පැමිණෙන්නවා. මම ඉතාම සත්තෝෂ වෙතවා. අද කොත්මලේ ජලාශයේ ඇති වී තිබෙන පර්ද්ද - ඒ කියන්නේ බලාගාරයට ජලය යන උමගේ ඇති වී තිබෙන පර්ද්ද - ප්‍රාමක දෙයක් හැටියට ඇමතිතුමා සැලකුවත් අපට දැන ගත්ත තිබෙන පිළිවෙලට එය ප්‍රාමක දෙයක් නොවෙයි. සුළුපටු දෙයක් නොවෙයි. පෙබරවාරි මාසයේදී මෙය අවසාන කිරීමට හැකියාවක් ඇතැයි ඇමතිතුමා කල්පනා කළත් සමහර විට ඒ සඳහා ඊට වැඩි කාලයක් යන බවයි, අපට දැන ගත්ත දැඩි තිබෙන්නේ.

ගාමිණී දිසානායක මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධන ඇමතිතුමා)
(ති.රු. ගාමිණී දිසානායක — ආණ්ඩු, ආණ්ඩු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්යවරයා)
(Mr. Gamini Dissanayake - Minister of Lands & Land Development and Minister of Mahaweli Development)

පර්ද්ද බොලද එකක් කියලා කිව්වේ නැහැ. නමුත් තාත්තේයේ ප්‍රකාශය බොලද එකක් කියලයි කිව්වේ.

මෙමුච්චල සේනානායක මහතා
(ති.රු. මාමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)
මොකක්ද, ප්‍රකාශයේ බොලදකම? සුළුපටු දෙයක්ද මේ -

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)
He is trying to exaggerate. He is trying to make a mountain out of a molehill. He does not know what he is talking about.

මෙමුච්චල සේනානායක මහතා
(ති.රු. මාමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)
I am not a alarmist. I can tell you that.

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)
You are a wholesaler of disaster to SLFP, to the UNP and to the country.

මෙමුච්චල සේනානායක මහතා
(ති.රු. මාමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)
Yes, yes, yes.

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)
Merchant of disaster.

මෙමුච්චල සේනානායක මහතා
(ති.රු. මාමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)
It is so easy for you to say these things and get away with it.

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)
It is not so easy to build that project.

මෙමුච්චල සේනානායක මහතා
(ති.රු. මාමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)
මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා, ඇමතිතුමා මෙය සුළු දෙයක් හැටියට සැලකුවත් මෙය සුළු දෙයක් නොවන බව. විශාල දෙයක් හැටියටයි අද අපට පෙනී යන්නේ.

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)
I had a consultant yesterday, and I want to tell the hon. Member for Medawachchiya that the Consultant's opinion was that in a large project like this if a thing like this did not surface he would have been surprised.

මෙමුච්චල සේනානායක මහතා
(ති.රු. මාමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)
Will you take the consultant's report ?

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)
I will table not only the consultant's report but even his remarks.

මෙමුච්චල සේනානායක මහතා
(ති.රු. මාමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)
Does he say that it is such a small thing that it can be finished by February ?

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)
Of course.

මෙමුච්චල සේනානායක මහතා
(ති.රු. මාමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)
All right, Sir. I am prepared to accept his tabling of the report. මම කියන්නේ මෙයයි. මෙය සුළුපටු දෙයක් නොවෙයි. ඇමතිතුමා කියනවා මෙක සුළු දෙයක් කියා. නමුත් මම කියනවා එය සුළුපටු දෙයක් නොවෙයි කියා. මක්කියාද ?

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)
You said that the accelerated programme also cannot be undertaken.

මෙහිදී පාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)

The accelerated programme depended on the funding.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලොකනායක)
(Mr. Gamini Dissanayake)

You got up in this House and stated that I was misleading the then Prime Minister, Mr. J. R. Jayewardene.

මෙහිදී පාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)

The accelerated programme depended on the availability of funds which you were lucky enough to get from various sources.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලොකනායක)
(Mr. Gamini Dissanayake)

Not only funds. Surely a programme like this cannot be just implemented if you get the funds ? You need the services. You must have the vision. More than anything else you must have the vision.

මෙහිදී පාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)

The vision is there. I dare say you have it.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලොකනායක)
(Mr. Gamini Dissanayake)

You must have the capacity to say you can do it. I do not want to take the credit for that, but I do say that the President, as Prime Minister then stated that it must be done and that he will do it.

මෙහිදී පාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)

All right, you have done it. We will see what happens now on this particular project.

මම කැවින වරක් කියනවා ගරු සභාපතිතුමනි, මේ රජයට උපදෙස් දෙන ඒ ආයතන මුල් සිටම කියලා තිබුණා, මය උමතේ යකඩ මීට්ටුවලින් එහෙම කැන්තම් - that the tunnel should be lined with steel. That advice was not accepted.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලොකනායක)
(Mr. Gamini Dissanayake)

I want to challenge you -

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි - අත්තනගල්ල)
(Mr. Lakshman Jayakody - Attanagalla)

Let the Hon. Minister reply later.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලොකනායක)
(Mr. Gamini Dissanayake)

I do not want you to mislead the House. I want you to show, even after your speech - the consultants reports are here in the Library - please show one line, one sentence, where it says that the tunnel should be lined in steel. The recommendation was to line it with concrete, and it was done.

මෙහිදී පාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)

Anyway, their advice was not accepted by you. That is why the consultants are now going to an international court to prove that they were right and that their advice was not taken by you. Do you know that ?

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලොකනායක)
(Mr. Gamini Dissanayake)

It must have been a person who was with you in the Irrigation Department as technical Officer who is giving you this dead rope.

මෙහිදී පාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)
Certainly not.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලොකනායක)
(Mr. Gamini Dissanayake)

Are the consultants going to courts ? They are not. For what ?

මෙහිදී පාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)
They are going to court.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලොකනායක)
(Mr. Gamini Dissanayake)

The consultants are going to court for what ?

මෙහිදී පාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)

To prove that the advice they gave was right.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලොකනායක)
(Mr. Gamini Dissanayake)

The consultants had nothing to do with this. There is no claim against the consultants.

මෙහිදී පාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල සේනානායක)
(Mr. Maithripala Senanayake)

The consultants want to clear their name because they gave you advice that the tunnel should be lined right from the search chamber down to the power house.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I want to tell you that there is no independent role for consultants in this project.

මෛත්‍රීපාල සේනානායක මහතා
(திரு. மைத்ரிபால சேனநாயக்க)
(Mr. Maithripala Senanayake)

Sir, I do not like to be interrupted. I cannot go on like this at this stage. Let me finish and let him reply thereafter.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

You are misleading the House. I do not want you to mislead the House.

මෛත්‍රීපාල සේනානායක මහතා
(திரு. மைத்ரிபால சேனநாயக்க)
(Mr. Maithripala Senanayake)

There is no case of misleading the House.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

There is no independent role for consultants in this project. The whole consultancy is done together by Sir William Halcrow and the Central Engineering Consultancy Bureau of Sri Lanka.

මෛත්‍රීපාල සේනානායක මහතා
(திரு. மைத்ரிபால சேனநாயக்க)
(Mr. Maithripala Senanayake)

You accepted the Central Consultancy Bureau's advice and this is what has happened, whereas the consultants told you to line the whole tunnel.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

We will get the report, Sir.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I am not going to read the report. He has to read the report which he has not done.

මෛත්‍රීපාල සේනානායක මහතා
(திரு. மைத்ரிபால சேனநாயக்க)
(Mr. Maithripala Senanayake)

Yes. You tabled the report only today.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

No. The report is in the Library for the last 2 years. It just shows how often you go to the Library.

මෛත්‍රීපාල සේනානායක මහතා
(திரு. மைத்ரிபால சேனநாயக்க)
(Mr. Maithripala Senanayake)

මන්න මය විධියට උපදෙස් දීලා, අද මට උගන්වන ලැබී තිබෙන විධියට, ඒ උපදෙස් දුන් සමාගම ඒ අයගේ නාමය පිරිසිදු කර ගන්නට උසාවියට යනවාලු. අර මම මුලින් කියපු පිළිවෙලට, මේ සා විශාල මුදලක් වැය කරන වැඩපිළිවෙලක් ගැන සලකන්නේ මය විධියට නම්, අනාගතයේදී කොයි විධියේ තත්වයක් මේ ව්‍යාපාරයට අත්වේද්දයි කියා අපට කල්පනා කරන්න බැහැ.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Is that all that you have got to say about the Mahaweli Programme ?

මෛත්‍රීපාල සේනානායක මහතා
(திரு. மைத்ரிபால சேனநாயக்க)
(Mr. Maithripala Senanayake)

The whole thing depends on that.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

On the Kotmale tank ?

මෛත්‍රීපාල සේනානායක මහතා
(திரு. மைத்ரிபால சேனநாயக்க)
(Mr. Maithripala Senanayake)

I am talking of a particular project under the Votes.

ඒ විධියට ක්‍රියා කරල කාටද මේ කොන්ත්‍රාත්තුව දුන්නේ ? "ස්කන්ස්කා" කියන සමාගමට. ඇත්ත වශයෙන්ම ස්කන්ස්කා සමාගම කොන්ත්‍රාත් කිරීමට නොවෙයි, ප්‍රසිද්ධ. සීමෙන්ති හැදීමට. ස්වීඩනයේ සීමෙන්ති හැදීමට ප්‍රසිද්ධ සමාගමක් නමයි ස්කන්ස්කා සමාගම කියන එක. ඒ සමාගමට මේ කොන්ත්‍රාත්තුව දුන්නා. කිසිම ටෙන්ඩර් ක්‍රමයකින් නොවෙයි, කෙලින්ම දුන්නා වැඩේ කරන්නය කියා. මේ අයට තිබෙන පලපුරුද්ද මොකක්ද ? මම හිතන්නේ එක පලපුරුද්දක් තිබෙනවා. මේ සමාගම ඉන්දුනීසියාවට ගිනිල්ලා වැඩක් කලා. ඔවුන් ඒ වැඩය අවසන් කරන්නටත් කලින් ඉන්දුනීසියානු රජයට සිදු වුණ ඒ වැඩය නවත්වන්න. මන්න මය වගේ පලපුරුද්දක් තිබෙන සමාගමකට නමයි මේ සා විශාල ව්‍යාපාරයක් සම්බන්ධව කොන්ත්‍රාත්තුව ගුනෝලිය වශයෙන් ඉතාමත්ම තුඩුදුසු ස්ථානයක තනන වේල්ලක් සම්බන්ධ කොන්ත්‍රාත්තුව, හාර දී තිබෙන්නේ.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is also wrong. They are one of the biggest construction companies in the whole world.

මෛත්‍රීපාල සේනානායක මහතා
(திரு. மைத்ரிபால சேனநாயக்க)
(Mr. Maithripala Senanayake)

Their main business is making cement.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

No. They are the biggest construction companies in the whole world. And you said about Indonesia. That is the only project that is going through. All the others have been

මෙහිපාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල ජෙනානායක)
(Mr. Maithripala Senanayake)

That is why the Indonesian Government terminated their contract ?

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලාභායක)
(Mr. Gamini Dissanayake)

No. They are going ahead with that contract.

මෙහිපාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල ජෙනානායක)
(Mr. Maithripala Senanayake)

සහපතිතුමනි, ඇමතිතුමා කියනවා පෙබරවාරි මාසය වන විට මෙහි වැඩ අවසන් කරන්න පුළුවන් වේවි කියා. මම කියනවා අවසන් කරන්න බැහැ කියා. ඒ මොකද, ඒ සා විශාල පලද්දක් ඒකේ තිබෙනවා. ඒ නිසා ඒ කාල සීමාව තුළ, පෙබරවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා අවශ්‍ය වන ජල විදුලිබලය නිෂ්පාදනය කරන්න බැරි වෙනවාය කියන එකයි මට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න සිදු වෙලා තිබෙන්නේ.

එහෙම වුණොත් මොකක්ද වෙන්නේ? එවිට විදුලිබල අමාත්‍යාංශයට සිද්ධ වෙනවා. සපුරාස්කන්දේ විසල් බලාගාරයත්, කැලණිනිස්ස බලාගාරයේ ගෑස් ටර්බයින් දෙකක් වැඩ කරවන්න. එහෙම වැඩ කරවන්න සිද්ධ වුණොත් කෝටි ගණනක මුදලක් වැය කරන්න සිදු වෙනවා.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලාභායක)
(Mr. Gamini Dissanayake)

If you cannot do it, it must be done.

මෙහිපාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල ජෙනානායක)
(Mr. Maithripala Senanayake)

Yes. It has to be done because you were not prepared to accept the advice. It has to be done and the consumers in this country will have to pay for this.

මන්ත මිනයි සිද්ධ වෙන්න යන්නේ. අන්න ඒ නිසා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් කර, ඒතොළො දෙන උපදෙස් පමණක් නොවෙයි අද තිබෙන තත්වය ගැන වාර්තාවක් මේ ගරු සභාවටත්, රටටත් ඉදිරිපත් කළ යුතුය කියන එක මම මේ අවස්ථාවේදී ඇමතිතුමාට ප්‍රකාශ කරනවා.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලාභායක)
(Mr. Gamini Dissanayake)

I have just been informed that even the Castlereagh Tunnel was done by SKANSKA. You said they have not done it.

මෙහිපාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල ජෙනානායක)
(Mr. Maithripala Senanayake)

The Castlereagh tunnel is a small one where the geological surveys were perfect.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලාභායක)
(Mr. Gamini Dissanayake)

That is one of the biggest tunnels in Sri Lanka.

මෙහිපාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල ජෙනානායක)
(Mr. Maithripala Senanayake)

It was not a pressure tunnel. In pressure tunnels there are certain precautions that you have to take. You have to take them from hydraulic engineers and not from structural engineers.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලාභායක)
(Mr. Gamini Dissanayake)

Your knowledge of engineering is far superior to mine. I know that.

මෙහිපාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල ජෙනානායක)
(Mr. Maithripala Senanayake)

I do not claim to have any knowledge of engineering.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලාභායක)
(Mr. Gamini Dissanayake)

It is so superior that it is better than even the consultants'.

මෙහිපාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල ජෙනානායක)
(Mr. Maithripala Senanayake)

That is why your consultants are going to international courts, to save their names.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලාභායක)
(Mr. Gamini Dissanayake)

We will take you as a consultant for the Samanalawewa Project.

මෙහිපාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල ජෙනානායක)
(Mr. Maithripala Senanayake)

If you did the Samanalawewa Project, you would not be in this situation about power.

මෙහිපාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල ජෙනානායක)
(Mr. Maithripala Senanayake)

The Samanalawewa Project would have been done by our local engineers. Not by imported engineers. This is something that you will never appreciate.

ගමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී ත්‍රිලාභායක)
(Mr. Gamini Dissanayake)

By Soviet Engineers, yes.

මෙහිපාල සේනානායක මහතා
(ති.රු. ආමත්‍රිපාල ජෙනානායක)
(Mr. Maithripala Senanayake)

What Soviet engineers? The whole thing was decided by our people and the Soviet engineers, because they were financing it, they wanted to have a look at it. That is all that they were prepared to do.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I am rather tired of your making these statements.

මොච්චිපාල සේනානායක මහතා
(திரு. மைத்திரிபால சேனநாயக்க)
(Mr. Maithripala Senanayake)

I do not want to be disturbed.

විශේෂ කථනායකතුමා
(யிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! The hon. Member asked a question.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

The Samanalawewa Project report was not handed over to him. It was handed over to me by the Soviet Government in 1978.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
No.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Of course, it was.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

This was signed on 28.1.75.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is the protocol. Much has to be done after the protocol is signed. The project report was finished in 1978, my dear Friend.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

It was signed in 1975.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is the protocol.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Not only the protocol, even the details of the agreement.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

The project report was finished in March 1978.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

We will come to that.

මොච්චිපාල සේනානායක මහතා
(திரு. மைத்திரிபால சேனநாயக்க)
(Mr. Maithripala Senanayake)

අතින් කාරණාව 'සකන්සකා' සමාගම තමන්ගේ වැඩ අවසන් කර ඇමෙරිකාවට වාර්තාවක් දුන්නද ?

Did SKANSKA guarantee you the job ? Did they give you a guarantee of the job ?

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

The contract documents provide for various eventualities, penalties, forfeitures, for delays. It is a document which runs into about five to six volumes. For whatever they have done and for whatever quality of work guarantees had to be given, they had given the guarantee.

මොච්චිපාල සේනානායක මහතා
(திரு. மைத்திரிபால சேனநாயக்க)
(Mr. Maithripala Senanayake)

Are you prepared to table them ?

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Not only that, I will table the whole contract with SKANSKA.

මොච්චිපාල සේනානායක මහතා
(திரு. மைத்திரிபால சேனநாயக்க)
(Mr. Maithripala Senanayake)

Can you table the guaranteed document ? I am saying this because you are now calling for tenders outside SKANSKA. Why are you calling for tenders outside SKANSKA ?. Get SKANSKA to do the job. You gave a performance benefit to profit also.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

SKANSKA is doing the job. SKANSKA are already here.

මොච්චිපාල සේනානායක මහතා
(திரு. மைத்திரிபால சேனநாயக்க)
(Mr. Maithripala Senanayake)

But have you not called for tenders from outside ?

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

No ; we have not.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ති.රු. භෞමිපාල ජෙනරාල්)
(Mr. Maithripala Senanayake)

You have not called for tenders to patch up that crack ?

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

That is because we wanted to get the correct rates.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ති.රු. භෞමිපාල ජෙනරාල්)
(Mr. Maithripala Senanayake)

Ah ! Ah ! only you are worried about the rates from SKANSKA. You gave the job, and now you say you want to get the correct rates. - (Interruption) If the agreement with SKANSKA contains a guarantee about the job that they have done, I am asking the Hon. Minister why he wants to go outside SKANSKA to repair this. Get SKANSKA to do it. You paid them for good performance also, a huge sum, and this is what we are left with now. You are now calling for tenders from outside only to find the correct rates !

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

Your old officials people who were working with you will be suprised to see what you are saying here. Absolute misconceptions and half-truths.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ති.රු. භෞමිපාල ජෙනරාල්)
(Mr. Maithripala Senanayake)

මම මෙහි දී කියා සිටින්නේ, " සකන්සකා " සමාගමට මෙම වැඩය ගැන වගකීමක් තිබෙනවා නම්, එය කළ යුතු බවයි. එය කොපමණ දුරට හරි යාමද කැඳද කියන එක නොවෙයි මෙතැන ප්‍රශ්නය. ඒ සමාගම " ගැරන්ටි " එකක් දී තිබෙනවා නම්, ඒ අය ලවාම එම වැඩය කරවා ගැනීම අවශ්‍ය බවයි මේ අවස්ථාවේදී මම කියන්නේ.

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

As the former Minister, why do you not go and see these projects ? You have never been to Victoria. You have never been to Kotmale. You have never been to Randenigala. You have never been to Maduru Oya. You have never seen the right bank canal. You have never seen Ulhitiya. You have never seen Ratkinda. You have never even gone to Kalawewa.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ති.රු. භෞමිපාල ජෙනරාල්)
(Mr. Maithripala Senanayake)

Oh ! I see. That does not mean that I am unable to get the information that I want from others.

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

He is the frontline spokesman for the party.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ති.රු. භෞමිපාල ජෙනරාල්)
(Mr. Maithripala Senanayake)

Do not talk nonsense. - (Interruption)

මම කැටිත වරක් ප්‍රකාශ කරනවා, කොත්මලේ ජලාශයේ අවශ්‍යතාව ඇත්තේ උතුරු මධ්‍යම පළාතට බව. අන්න ඒ නිසයි, අපි මේ කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම කියන්නේ.

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

At least Mr. Lakshman Jayakody has come. Mr. S. D. Bandaranayake has come. Mr. Dinesh Gunawardena has come.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ති.රු. භෞමිපාල ජෙනරාල්)
(Mr. Maithripala Senanayake)

වික්ටෝරියා ජලාශය ගැන ඇමතිතුමාට නවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට තිබෙනවා. වික්ටෝරියා ජලාශය ගැන අපට ආරම්භ ලැබී තිබෙනවා. ඒවා ඇත්තද කැඳද කියා මට ප්‍රකාශ කරන්නට පුළුවන් කමක් නැහැ.

There is what is called the moisture patch on the Victoria dam. But I cannot vouch for it. What I am saying is that certain people who have noticed it have said that there is a moisture patch on the Victoriya dam.

ඒක ඇත්තද ? එහෙම නම් මේ සම්බන්ධයෙන් කරන්නට යන්නේ මොකක්ද ? දැනටමත් මඛතුමා මොන පියවරක් ගෙන තිබෙනවාද ? මෙන්න මේ කාරණය සම්බන්ධයෙන් අප දැනගන්නට කැමතියි. ඒ අතර මේ කාරණය ගැන සොයා බලා, පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා.

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

My conslutants from the CCB have given me the factual position regarding the misstatement which was made by the hon. Member for Medawachchiya and I want to correct it now.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ති.රු. භෞමිපාල ජෙනරාල්)
(Mr. Maithripala Senanayake)

I said I am not quite sure, but I am told that there is a moisture patch.

ගාමිණී දිසානායක මහතා
(ති.රු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

Not about the Victoria Dam. It is about calling for contracts for the Kotmale Project.

The Kotmale progress payments were certified after quantity testing by the consultants. In other words, you asked for guarantees, it was surveyed by the consultants and the certificate has been issued after the project was over by the consultants, Sir William Halcrow.

Secondly, the work is still under maintenance in terms of the contract and the contractual obligation still exist. Thirdly, the repair is being done by Skanska and by no other, but quotations, tenders, have been called.

[පස්. ඩී. බණ්ඩාරනායක මහතා]

attempts to ape the West. They are the heroes that keep the political musical chairs of the bi-party system going. These gentlemen of the elite who are mere pawns in the game of the West are today deeply sunken in a morass. But the true and objective situation could easily be discerned as a peasant sees thus :

"It is a parable of a man beset with three deaths, in dire peril for life, who goes on eating the royal jelly from a bee hive at the edge of a precipice."

වනේ හිච්චය දුටුවෙන් වන	සාය
ලිඳේ පණිඳය වැටුණේත් උ	සාය
අතකින් කරවැලකි අතකින් දඬු	බැය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණී	බැය

සභාපතිතුමා

(தலைவர்)
(The Chairman)

Order, please ! Shall we come back to the subject ?

පස්. ඩී. බණ්ඩාරනායක මහතා
(திரு. எஸ். டி. பண்டாரநாயக்க)
(Mr. S. D. Bandaranayake)

I am coming to the subject. I am giving the history of the subject Sir.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

That is his subject.

පස්. ඩී. බණ්ඩාරනායක මහතා
(திரு. எஸ். டி. பண்டாரநாயக்க)
(Mr. S. D. Bandaranayake)

At the dawn of political independence in 1948, the peasantry, in the face of dire hostility of the bureaucracy and the unsympathetic elements of nature, had yet kept under permanent cultivation about one million one hundred thousand acres of land under paddy. This land of paddy had been sustained and nurtured under almost inhuman conditions of hardship and oppression. In the meantime the British had started to renovate some of the ancient reservoirs. What had been the motive behind this irrigation - benevolence ?

On the one hand to sell chemical fertilizer and machinery from a centralized source. On the other to ease off the Sinhala peasantry from their traditional Kandyan areas where the Western tea and rubber plantations had been, so as to obtain a servile but unexpanding labour force from the estate sector continuously.

Another motive had been the conversion of the independent Sinhala peasants into agricultural labourers, thereby guaranteeing the abandonment of the national struggle by them. The real strength and the dynamism of the peasantry had been their village base, and the village resources. They were uprooted from their national and traditional setting and transferred to

so-called development zones to wither off there. Even their bare plot of land left yet untouched by the Waste Lands Ordinance had been destroyed by the 'peasant-Colony' system. The peasantry that lived on land and the village commons had been uprooted from the soil. The peasants, Sinhala, Tamil and Muslim, who were herded into these British-style colonies became unemployed nomads and uneconomic riff-raff in society. They were taken off their natural habitats, of their beneficial interrelated kinship, and made to eke out an existence as hunters of daily wages. "In 1950 a land kachcheri was held in Jaffna to settle peasants in vacant lands. But no-body volunteered to settle in them, due to fear of malaria. Subsequently five hundred Sinhala families from Kotmale were settled in Iranamaduwa in two instalments. Half this died of Malaria. Yet many peasants went and settled there subsequently. But what happened ? Their tragic fate is very graphically enumerated by the Nadesan report."

I can enumerate some of the contemporary happenings. Before that I must mention one important fact. That is none other than the fact that I am speaking today on the Mahaweli Development Ministry Votes.

One word about the Young Hon'ble Minister Gamini Dissanayake who is in charge of the Mahaweli Development. I sat in this House along with his father. We both were of the S.L.F.P. He represented Nuwara Eliya. Mr. Gamini Dissanayake comes from the historic Kormale. It was his compatriots, the peasants from Kotmale. May be his relatives, who hd earlier gone into settlement at Iranamaduwa in 1950s.

Our warrior king Dutugemunu had learned his battle tactics from the lore of an ancient mother in Kotmale. He had not gone to foreign experts, not to multi-nationals either. Gemunu who hd emancipated the Rajarata did finally unify the land under one banner. By then the great granite dam of the Padaviya Tank had been breached by the Chola dacoit plunderers. Gemunu along with his brother Saddatissa had renovated the Padaviya and settled there the units of his victorious army who had chased out the Chola dacoits. Padaviya Tank was earlier called Ratmalkanda Wewa. Those who aspired to *Padavi* or office had been settled there. Ratmalkanda came to be known as Padaviya Wewa. Along the entire banks of Padaviya were settled the families of soldiers of the victorious army. This line of soldier families protected the Northern flank of the country. This the Yuddawewa - officers of the Army were settled along a chain in the North and the security was ensured. The time has come to think along similar line today.

On Hon'ble Minister Gamini Dissanayake rests an immense burden. It is none other than the Mahaweli Scheme, conceived and operated by Multi-Nations and

foisted on all subsequent Governments of this country. This is a grand design but a trap of the first magnitude. What had been half done he had to finish it. He did not plan it. But he had to do it, and do it in a hurry. He had done it without rest, sleep or praise. Today it has reached some level of finish. I openly thank the Hon'ble Minister for it. There may be good and bad in it. But one cannot father all the sins of omission and commission on him. That is because this task had been neglected by two Governments previously and he had to finish it finally.

I must mention a word about Mahaweli. When we talk of the Sinhala, then the Dumbara valley, its nub, is very important. It is geographically important too. During to the advancement of the Mahaweli Scheme the entire Dumbara valley faces a dire fate. It has changed its natural setting. It may have grave consequences not realised yet. In a vast area, denuded of forests by the British and eroded for over a century, the location of a reservoir and tunnels to generate electricity, to say the least, it pregnant with future disaster, some unknown to our scientific knowledge today. Some honourable Members may not have realised this grave danger. Our engineers are products of the West. They operate at the beck and call of Western multi-nationals. The Mahaweli Scheme had been drafted in 1950 under the auspices of the FAO by the Irrigation Department. It was at this juncture that the peasants of Kotmale were transferred to Iranamaduwa. FAO had been started with funds pooled by thirteen American multi-nationals. These multi-nationals provided ammunitions, fuel, arms, chemicals, etc. during the second World War. At the close of the war these multi-nationals lost the market for their products. Therefore to create a new market in peace-time conditions the World Bank and its subsidiaries as the FAO were organised. These organizations that started in 1946 did settle in almost permanently in Asia, Africa and Latin American countries. They first captured the intelligentsia in those countries and quietly, through them, got a control over politicians. They were provided with pleasure jaunts, dining parties and other fringe benefits. These are the fine attractions into which they fell victims.

Thus in the name of development they had entered into countries of the Third World. On the one hand by conspiracy they had introduced machinery, gadgets, and chemicals into these countries in the name of development. On the other, to create a favourable climate for their infiltration, they de-stabilise and create clashes within these countries. In Africa, India, Pakistan and Egypt they had created massive reservoirs. These reservoirs had created new and serious problems. They are in danger of being silted. As time goes on, more machinery will be needed to dredge them. At Gal Oya, Inginiyagala tank is silting. Large funds are

essential to dredge them. This is the situation regarding every large reservoir. By investing massive funds, what man-made ecological and geographical disasters have we created ?

ගමිණී දිසානායක මහතා

(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I have to correct one reference which the hon. Member made in the course of his speech a few moments ago. Gal Oya is not silting. In fact, the repair is to the canal system which is breaking down because of human neglect. I want to correct that.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා

(திரு. எஸ். டி. பண்டாரநாயக்க)
(Mr. S. D. Bandaranayake)

I accept what you say. These situations are a burden to us as to other poor nations. Then is this what we call progress and development ? Does progress means the continuous borrowing from abroad ? Is progress the payment of interest on loans by the sacrifice of lives of our people ? Does progress mean the institutionalising of terrorism within a country ? If foreign multinational or other states can force decisions on us, what is the meaning of freedom ?

We should have and should cultivate friendship with other peoples and countries. For that one need not become a colony or keep begging. These subtle and dangerous moves had first been seen by Mao Tse-Tung. He very correctly categorised the present era that we pass through as the neo-colonial period. Recent history has vindicated him in very large measure.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා (මහනුවර දිසා ඇමතිතුමා)

(திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க — கண்டி மாவட்ட அமைச்சர்)
(Mr. W. P. B. Dissanayake - District Minister, Kandy)

Sir, correct me if I am wrong. According to some of the press reports that I have read, China is also inviting the West to invest there. So I do not see any reason why we should not do it.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා

(திரு. எஸ். டி. பண்டாரநாயக்க)
(Mr. S. D. Bandaranayake)

Investing in joint enterprises is different.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා

(திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க)
(Mr. W. P. B. Dissanayake)

In China they are investing technology, investment, expertise, capital and soon. So we are great followers of China, at least, myself.

සභාපතිතුමා

(தலைவர்)
(The Chairman)

Order, please ! You have already taken 15 minutes for your speech.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා
(ති. ඊ. ඊ. ඩී. පණ්ඩාරනායක)
(Mr. S. D. Bandaranayake)

Therefore the Hon'ble Minister however energetic and youthful his effort is, due to the Westminster system that had been imposed on us, will himself fall victim to this new feint - the development. I therefore, put forward a plan of action to overcome the disastrous effects of such diabolical schemes.

ගාමිණී දිසානායක මහතා
(ති. ඊ. ඊ. ඩී. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

Hon. Member, if I might make a contribution, some of the views that you expressed about the fate of the Third World, vis-a-vis colonialism and systems that we had to ape and adopt from them, I myself referred to in the presence of Mrs. Margret Thatcher herself, in my speech during the opening of the Victoria Reservoir, when I referred to Franz Fanon whose brilliant work, 360 pages in length, analyses in detail the very subject that you are now delating with; how colonialism changes a social structure, deforms human nature, makes us slaves of their machinery equipment and technology. I referred to it, but I take a slightly different view as to what we could do with this heritage. Some of the changes are far too deep to change in a year or two. Some of the changes were the very basis on which the Sri Lanka Freedom Party came to power in 1956, but you cannot change it overnight. Our own peasantry has changed. For example, they want machinery today. The buffalo power is vanishing. So these are some of the problems that we have to face.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා
(ති. ඊ. ඊ. ඩී. පණ්ඩාරනායක)
(Mr. S. D. Bandaranayake)

I admit that the Hon. Minister is thinking on those lines. What we are putting forward to him is to be careful as to what we are in for in the future.

First of all, the village tanks that were deliberately or ignorantly ignored in 1948, must be recommissioned and an agricultural development should be planned on the basis of the village tanks. I propose therefore a scheme that will utilize, rain water, anicuts, springs, sprouts, forests so as to emancipate the peasantry engaged in agriculture.

In 1956 under the patronage blessings and approval of late Premier S. W. R. D. Bandaranaike, the late Mr. Phillip Gunarwardene, as Minister of Agriculture, had inaugurated a plan that came to be known as the Ten Year Plan. It was based on the repair of ten thousand village tanks now abandoned. We have in this House today the Hon. Leader of the Opposition and the hon. Member for Maharagama two illustrious sons of those two departed eminent leaders. Those peasants who were evicted by the cruel Waste Lands Ordinance in 1840,

wherever they live, must be located and settled back in the reclaimed lands around these ten thousand village tanks. What happened to those valiant peasants who had gone to Iranamaduwa in 1950? What has happened to those lands they had tilled with their sweat? We must discover them or their descendents and they must be settled in those lands again. We must bring about a great transformation in the lands sphere. For that the essential prerequisite is the abandonment of the party system of politics.

The peasants evicted by the land grab must be settled back in their own lands once again, people must be settled in reclaimed lands around village tanks. A special Commission should be appointed to settle peasants on lands according to ethnic proportions. Not only hon. Members but eminent outsiders too should be incorporated into such a Commission. Such a Commission must have representatives of all races and all social classes.

People in Wellassa must be taken into serious consideration and they must be settled around an economy based on paddy.

We must pay serious and critical attention to both Inginiitiya and Lunugamvehera reservoir projects. That is because both the Mee Oya river and Kirindi river carry a pretty high content of salt. When these two river waters are discharged direct to fields, it gives rise to terrible and catastrophic problems. In a short time paddy fields get a crust of salt on the top. Therefore as in yore, using the wisdom of agriculture all over the world, we should refrain from discharging these rivers' water direct to fields. Instead they should be diverted to a network of village tanks where the salt content could settle down before going to paddy fields subsequently. This Commission must go into this serious situation before disasters occur.

Cotton is not new to our civilization. Cotton plants could yet be seen in every home garden. Cotton need not have large amounts of water. Therefore we should enlarge the area of cotton in high lands all over the country. Instead of importing foreign textiles I urge the revitalisation of the local cotton production and local textile industry.

Our buffalo population must be protected. Please do not entrust the cattle and buffalo population to the Nestle Company. On the banks of Mahaveli large herds had lived in the past. Even today around Eravur you get large herds of buffalo. Kolakavana Wadiya, Poragama village names witness the heritage of cattle. Around those lake districts or 'Villus,' local buffalo milk and draught animal resources should be incorporated to a plan. Great numbers of buffaloes are slaughtered around Colombo. The young ones should be bought and distributed among peasants in Rajarata areas.

I urge that a "Govi Jatikaya" a peasant foundation nation-wide, be inaugurated without party politics. We must emancipate the peasantry from usurious interest and rural debt and a more equitable people's bank should be established to serve the peasants.

Village tanks and anicuts that have no regular water supply should be entrusted to those peasants around to look after the upkeep.

We must re-think about the irrigation system dependent on large reservoirs. Their upkeep and repair must be again entrusted to the peoples covenant called Rajakariya, the glorious public work system that had earned the praise of the moderns for our ancient irrigation system. A new plan should be worked out to adopt this to modern conditions.

Some tanks gone into disrepair under large reservoir systems should be re-examined with a view to providing them with water for agriculture.

The present haphazard and bureaucratic method of cutting canals should be stopped forthwith and the local farmer population should be consulted so that the best places could be selected and best methods adopted.

The conservation of forests in this country has become a farce. The FAO is always insisting on a campaign to plant flora utterly unsuitable for our land. I urge you to refuse to comply with such directives. These trees give rise to forest fires, then we have to import machinery to extinguish such forest fires. Exotic flora makes the air lose its dampness and a desert comes into existence automatically.

I urge that lands where Eucalyptus, redeucaliptus and pinus family trees are at present being planted be reverted back to natural forest of the environment.

The most congenial and conducive factor for agriculture is to remove Government Departments from agricultural areas. I suggest the stationing of a special security section only for the safety of forests and tanks. Trees will grow naturally without the interference of departments.

I urge the immediate stopping of digging tube wells. Instead open wells where sunlight falls should be cut wherever possible and the village tanks should be filled to elevate the water table.

I urge a unified land law for the whole country.

I urge the immediate imobilisation of tube wells in Kalutara, Gampaha, Colombo, Mahanuwara, Moneragala, Matale, Kegalle, Kurungala, Galle, Matara Nuwara Eliya districts.

I urge the transfer of ownership and responsibility of tanks to peasants and to prevent the direct control of such tanks and lands by the irrigation and fisheries departments.

The breeding of Tilapiya, a danger to tank dams and bunds, is another well planned conspiracy. The damage is piecemeal. This situation should be examined thoroughly.

The extension of fresh water fisheries, piggeries and poultry farming is a subtle plan to erode the foundation of Buddhist civilization. I urge the institutioning of a well planned agro-society based on the genius of our people's culture.

Kitul and Palmyrah groves should be incorporated to our social values.

Within the Mahaveli development zones, our traditional paddy, cereals and crops should be planted nurtured and nurseries protected.

Educated youth must be provided with a intimate knowledge and practice of our traditional irrigation systems and a agricultural research zone should be set apart in the Rajarata. Elder peasants should be appointed as instructors.

In consideration of the security of our land, a 'Govi Jatikaya' a national-wide peasant foundation and a 'Deevara Navukaya' a fisheries marine foundation should be established. A detailed study of this should be made.

Even at this stage a thorough examination should be made of our ancient methods to prevent silting of tanks by *Potawewa* system.

While revitalising our ancient agricultural system we should select some small tanks fed by large tanks, and the peasants who settle there must be made to build their housing, and other requirements according to a true peasant pattern. Money spent by the State for various items should be paid to these pioneer peasants as wages. In about two electorates such pilot projects must be done to establish a cadre. A set of experienced people who will be able to create a consciousness among the people of the value of such revitalisation.

In this dedicated national rebuilding, I should really say a rediscovery of our own rational and scientific farming, let us in the name of our land, people and nation bury party politics the nemess left behind by the colonial past.

In all new paddy fields provision should be made for planting of 'mee trees' at the paddy field boundaries, for medicinal, fertilizer purposes. Mee tree is symbiotically conneted with agriculture and peasant life.

[එස්. ඩී. බණ්ඩාරත්න මහතා]

I request that in Gampaha area, youth willing to take to agriculture be given lands according to a plan. They should be permitted to build houses of their choice. Please do not name it as this track or that track.

I urge that lands taken for large estates should be returned to the peasants.

We cannot maintain the plantation economy any longer. World demand and the pattern of forestry are taking a turn for the better. I suggest that all land over 5000 ft. should be permitted to be re-afforested wholesale.

For transport the country should have ten harbours, and ten new cities. 1000 new village tanks and 1000 new villages according to a plan.

By getting friendly Chinese and Japanese aid, a scheme to drain off the sea water from Mutturajawela be considered and put into operation. I thank the Hon. Minister for getting the Chinese to start the Mutturajawela scheme, in fact that is the best thing he could have done for the Gampaha district. Along with it a scheme to utilise the waters of Attanagalla Oya with World Bank aid should be made.

I thank the Hon. Minister Gamini Dissanayake for his tireless efforts in service of agriculture and also the Deputy Minister Mr. Aboosally. I thank all officers and technical officers and workers for their dedicated service. I warn that the complete removal of forest cover should be stopped and the rape of the forests be checked immediately.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I do not want to take much time on this debate, but as the Hon. Minister, a class mate junior to me, a cricket loving dedicated Minister made a certain statement here I thought I should give some information to him - he must be having that also.

The Hon. Minister spoke about the Samanala Wewa Project. I want to place this on record. The Samanala Wewa Project was signed between the Government of Sri Lanka and the Government of the Soviet Union, in January 1975 - I think on the 20th of January, 1975.

ගමිණී දිසානායක මහතා
(ති. ගමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

What was signed ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

The Protocol.

From 1976 to 1978 we spent about 1.5 million roubles for the feasibility study and work. It was completed in 1978. I think it came under the Deputy Minister's electorate. This is somewhere off Pambehinne where the Belihul Oya and the Walawe met.

ගමිණී දිසානායක මහතා
(ති. ගමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)
Across Belihul Oya.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Yes, across Belihul Oya where the Walawe meets.

ගමිණී දිසානායක මහතා
(ති. ගමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

No, the Walawe does not meet there.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

It was done on a Soviet economical and technical co-operation agreement, Techno-Prom-Export. That is correct. I think the power station had to be about 125 megawatts. I cannot remember that quite. I think the period of construction was not stipulated properly. They were to give us forty million roubles on credit. They had to prepare the feasibility report, the equipment and the completion plan and so on. The terms were soft. There was a fifteen-year repayment period. That is after one year of the commission of the first turbine.

ගමිණී දිසානායක මහතා
(ති. ගමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

The interest was 8 per cent.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

No. The interest rate was 2.5 per cent. Then the payment had to be 25 per cent in the first five years, 35 per cent in the next five years, and 40 or 45 per cent in the other five years. That is the broad outline. What I want to know is this. This was a soft loan that was given. I think the CECB at that time did all the feasibility studies and it was prepared for take-off.

ගමිණී දිසානායක මහතා
(ති. ගමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

The feasibility studies were done by the Russians. The CECB was always the counterpart for any project that had to be done in Sri Lanka because they are the consultants for the Government of Sri Lanka for irrigation and power work. The feasibility studies, which were handed to me in 1978, were done by an organization called Techno-Prom-Export from the Soviet Union.

ලක්ෂ්මන් ජයකෝඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

It is useful to know this little bit of history. I am made to understand that it is going to start. I am very happy about it. Now, we get the advantage of both monsoons here the North East Monsoon water and the South West Monsoon water. Therefore we knew that there would not be a shortage of water. It is going to be commissioned, but I am wondering to whom it is going to be given this time. I do not think it is going to be given to the Russians. I think it is good if you reconsider the new loan system that the Soviets might have. You would then not be accused at a later stage saying that you are pro-this, pro-that or pro-the other. Anyway, it is left to you to look into the feasibility in the national interest.

ගමිණී දිසානායක මහතා

(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Shall I explain? There was no problem about the Soviet loan or the project which was planned according to the Soviet Techno-Prom-Export feasibility studies. The only problem that arose was about the turbines that were to be installed. I myself visited the Soviet Union in 1979 with my Additional Secretary, Mr. C. W. E. Roza, and I met the Soviet Minister for Power and Electricity. I met all the senior engineers associated with the Power Ministry of the Soviet Union and put across to them not my view but the view of the engineers who were in charge of the Electricity Board in Sri Lanka. What was their view? Their view was that they would not like to buy Czechoslovak manufactured turbines, the Skoda. They wanted to buy turbines in the open market. Now, this was not in the terms of the earlier protocol. I am informed that even at the time the protocol was signed the engineers of the Electricity Board had informed the then Minister, who is now the hon. Member for Medawachchiya (Mr. Maithripala Senanayake), that they did not want Czechoslovak turbines. So this view was repeated again in 1979 by me with Cabinet approval, but that view they could not change. They said that we must go according to the protocol and we must supply Czechoslovak turbines. The engineers here said that they had a problem with the Soviet helicopters because there were no parts. The only Czechoslovak generator is in Walwe and it is not working due to lack of spare parts. There were problems about supplies and the machinery that they wanted. They wanted the turbine supply severed from the main contract and they were not agreeable to that and we had to think of alternative proposals.

ලක්ෂ්මන් ජයකෝඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I know the Soviets have done various dams and electro-mechanical constructions in various parts of the

world. For instance, Aswan was done by them. In Sryia they did some dams. In India also they have done a number of dams.

ගමිණී දිසානායක මහතා

(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

In respect of Aswan the Soviets themselves supplied the turbines and the generators. If they did that here in would have been all right.

ලක්ෂ්මන් ජයකෝඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am not here trying to canvass for any particular grouping. I am really concerned with what has happened in Kotmale. The hon. Member for Medawachchiya also raised this matter. There are other hon. Members also who will raise this matter. The document about the working of the Mahaweli projects and programmes and all your other feasibility studies and so on for next year was distributed today and I just received my copy.

ගමිණී දිසානායක මහතා

(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I have not read it. It came to my hands also only this morning.

ලක්ෂ්මන් ජයකෝඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I got my copy and just had a glance at it. It is dated 20th December. That is today's date. But I am very sorry to say that this does not talk about any fissures, cracks and splits that are there in Kotmale.

ගමිණී දිසානායක මහතා

(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

You must understand the enormous amount of work that has to be done to publish a document like this. The printers take about one and a half months to print a document. Proof-reading also takes time.

ලක්ෂ්මන් ජයකෝඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

In the Annual Report there is only one reference, which says that at the early stages they detected this, and there was a delay. Beyond that they are just mum. What I say is this. As the Hon. Minister is aware, we have in Peradeniya, the Geological Department. We have professors and very important people there who can give you some advice.

ගමිණී දිසානායක මහතා

(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

They are working with me.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාක්කොයි)
(Mr. Lakshman Jayakody)

They are working with you. Do you have their report? What did they say? I am not asking about reports from the CECB, Skanska or any other consultants. What did they say? They said there had been leakage of water. They have seen it. Even while construction work was going on they have seen it. Even after construction was over that was the situation. They also said that they found the concrete was cracked there because of the fact that there were weak soil layers on top, and to stop the leak they had started grouting. This is not a new phenomenon. Who is in charge of the tunnel? Surely we had a person in charge of the tunnel there? There was the CECB. If I am correct, they were in charge of the tunnel. Please correct me if I am wrong. What was the CECB doing? They knew that certain difficulties were arising there. All this happened in the name of acceleration. Therefore it is the duty of the Hon. Minister to let us know who was in charge of the tunnel area where the local component is concerned. We would like to know whether they detected it and informed the Hon. Minister at the appropriate time. If not, they would not have been able to send the water in. I know the contractors will not do that. No one would do it. But it was done, Thank God we were very, very lucky in detecting this early. The same thing is true in regard to Victoria.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලාභායාක)
(Mr. Gamini Dissanayake)

Do not thank the Gods. Thank the engineers.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාක්කොයි)
(Mr. Lakshman Jayakody)

We must thank the engineers also.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලාභායාක)
(Mr. Gamini Dissanayake)

You all did not detect it.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාක්කොයි)
(Mr. Lakshman Jayakody)

What do you mean by saying, that we did not detect it? We did not do it.

The Hon. Minister also mentioned Victoria. Have you got any reports about Victoria. I am made to understand that they have found that there are weak zones in the right bank. They have also found that in a place called the fourth block there are very weak areas. Further, they have found some sort of crack has taken place. This is what they have found. They are also rather worried about two hillsides. I wonder whether all this is because of the concept that this country is moving

away from India and because these fissures have started taking place for the division of the country. These things can happen. As the Hon. Minister knows, the original Mahaweli course has changed.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලාභායාක)
(Mr. Gamini Dissanayake)

I am happy to know that you all are great crack discoverers!

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාක්කොයි)
(Mr. Lakshman Jayakody)

We ?

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලාභායාක)
(Mr. Gamini Dissanayake)
Yes.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාක්කොයි)
(Mr. Lakshman Jayakody)

Anyway, Sir, we are working in the Royal Asiatic Society and we see these things every day. We have seen the history of the Mahaweli, Sir, from long, long ago. The course has changed now somewhere in the Somawathie area.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලාභායාක)
(Mr. Gamini Dissanayake)

The Royal Asiatic Society is also in the Mahaweli Centre.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාක්කොයි)
(Mr. Lakshman Jayakody)

Yes, in the Mahaweli Centre. I hope you bring the Library that is there also to the Mahaweli Centre – your Library.

There have been certain samples also taken by the Japanese, West Germans, various people. We would like to know the result of all this before anything happens. It will be very useful for us that we should know at the appropriate time. Now what is this crack? Some say it is 100 milli metres, some say it is 50 millimetres. I think the Hon. Minister owes an explanation to this House on what this crack and fissure is all about.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලාභායාක)
(Mr. Gamini Dissanayake)

Which crack are you talking about?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාක්කොයි)
(Mr. Lakshman Jayakody)

There are so many cracks. I do not want to take a crack at the facts. I am talking about the Kotmale crack.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

One millimetre out of 6,800 metres.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Well, there are 6,800 metres but let us know the length and what you are going to do. What is the cost of the steel lining? The Hon. Minister says it will be done by about February. The hon. Member for Medawachchiya doubts it and says it will go on for a year. Also, Sir, let us have the figures of that. How much are we going to spend? Some say about Rs. 100 million will be the cost when you do the steel lining. We would like to know the actual cost. What are the receipts and the payments in respect of Kotmale in 1983/84, what is it going to be in 1985, what is it going to be in 1986. These details must be tabled in this House. Sir, therefore I hope he will break it down into the local component and the foreign component and let us know.

Now, Sir, we knew about these geological changes. There is one thing, Sir. The Hon. Minister says that the reports are there and all that. If the reports are there I think they should have been scrutinized under a microscope.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Which report are you talking about?

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

The Kotmale area. I am talking of Kotmale only.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I know that. It is a very difficult area. There have been earth-slips since 1975.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am very happy, Sir, that the Economic Review of July/August has gone into the details. The Hon. Minister read it during the Second Reading Debate. So you cannot turn round and say that you did not know.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

We knew, why not?

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

We knew everything that was happening. Not only that, Sir.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Knowledge itself is not enough. It was very difficult terrain. Hon. Members know that from 1935, as early as the dawn of history, there have been slips in the Kotmale area. We had lot of difficulties in tracing the road trace.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

With all that knowledge that we have had you cannot turn round and say that Skanska who had been given this job did not know about it. All knew about it. All knew about it, but you did not take appropriate steps to avoid a thing like that.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

How can you say that? All that the Consultants and engineers said should be done had been done. Now they say that for that small area something in addition must be done. So that will also be done.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

The details of this were known. The rock, they said, is not good because in that area the rock is very weak.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

No, they did not say that.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

They said that. They said පතුරුගල් I can remember very well the very words that you have used. You said පතුරුගල් The rock that is supposed to be there is පතුරුගල්.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

They said that the rock there was so good that it did not even need concrete lining. It was Dr. Kulasinghe of the CECB who insisted that it must be concrete-lined, and it was concrete-lined.

ලක්ෂ්මන් ජයකෝඩ් මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොදි)
(Mr. Lakshman Jayakody)

That means that the consultation was not correct. If the consultant's report said the rock was good it is not correct because we know it was slabby rock which was there. In other words, they said පතුරුගල් I can remember this word very well.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

Not only in Kotmale, all over you get this rock.

ලක්ෂ්මන් ජයකෝඩ් මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොදි)
(Mr. Lakshman Jayakody)

So how can you accept the position when the consultants say the rock was good ?

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

Forget about the dam. You put up a building. There may be leaks in the roof.

ලක්ෂ්මන් ජයකෝඩ් මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොදි)
(Mr. Lakshman Jayakody)

Let the Hon. Minister reply to me later. Everyone knew the soil was soft there. We had been experiencing earth-slips in this place.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

The dam is over. The dam has been built. The dam is standing there. It is collecting millions and millions of acre feet of water. So go and see that.

ලක්ෂ්මන් ජයකෝඩ් මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොදි)
(Mr. Lakshman Jayakody)

The cost of the dam is one thing. The cost of the spillway is another. The cost of the spillway would have been very much more than the cost of the dam.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

90 per cent of this money came from Sweden as a grant. You must remember that.

ලක්ෂ්මන් ජයකෝඩ් මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොදි)
(Mr. Lakshman Jayakody)

You better take the rupees and cents separately. Now, Sir, take the river itself.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

You could not get a cent.

ලක්ෂ්මන් ජයකෝඩ් මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොදි)
(Mr. Lakshman Jayakody)

Today the river is completely muddy, it is silted. I was told that it is completely inundated with silt. You can ask the hon. Member for Kotmale. When you stand on the dam you will see that the Thispane hill has dwindled down. What is going to happen ?

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

I do not think the hon. Member for Kotmale needs a proxy to speak for him. Let him get up and speak.

ලක්ෂ්මන් ජයකෝඩ් මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොදි)
(Mr. Lakshman Jayakody)

Yes, he will say that the hill is coming down.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

Why should he instruct you for you to get up and say somebody told you ? You accept the responsibility for it.

ලක්ෂ්මන් ජයකෝඩ් මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොදි)
(Mr. Lakshman Jayakody)

I went and saw it and that is why I named the hill also which is called Thispane hill.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

The water is muddy, that is correct. The water is muddy not only in the Kotmale river ; it is muddy in the Kelaniya river also.

ලක්ෂ්මන් ජයකෝඩ් මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොදි)
(Mr. Lakshman Jayakody)

Please do not laugh at these things.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

The waters may be muddy in the Attanagalle Oya also.

ප්‍ර. ක. 10.30

ලක්ෂ්මන් ජයකෝඩ් මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොදි)
(Mr. Lakshman Jayakody)

Sir, what did they do about the checking of the entire tunnel. The tunnel should have been checked every 50 metres. Did you do that ? If that checking was done, Sir, nothing would have happened.

Another problem arose when quarrying took place. There was so much of vibration there at that time that I can faintly recollect some of the engineers saying very clearly that because of the vibration it was not going to be a very easy task for them.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Can a reservoir be constructed without rock blasting? What are you talking? Can you construct a reservoir without tunneling, without blasting, without vibration? The hon. Member is talking like a child.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Please answer me later. May I stop then?

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Yes, certainly - (Interruption.).

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Then, Sir, what is the cost of the spillway and the cost of the dam? That has not yet been given very clearly and definitely. We would like to know the cost of grouting the dam and the tunnel. All this information should be available because no serious financial report has been given regarding Kotmale. This is what I want to know from the Hon. Minister.

Regarding some of the local workmen who have been working there, I know the case of a person from the navy. I think he was a signalman who had been brought in as a foreman for concreting the spillway. That is our local component. Now this person was appointed on a political basis. This is what has happened.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Some of the people who were recruited were given a training. They did so well that they are now getting jobs in the Middle East.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Anyway, it is up to the Hon. Minister to answer me. I am giving you a specific case of a navy signalman who was recruited as a foreman to do concrete work. He did not know whether he was coming or going in that subject. He was good for the Navy and was taken into the Navy. But why was he taken in here? All the people

were given important posts - I know it - with the MP's recommendations. I would not say that the Hon. Minister did it. But the others did it in certain areas. So, I would like him to know about these things.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Please ask the hon. Member for Kotmale?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

With all these things taking place, we would like to have a full-fledged inquiry into the activities of Kotmale. We would like an inquiry into the activities of the Consultants, the activities of the contractors, SKANSKA, on the logistical part of it, the import sector as well as the foreign sector.

Secondly, there were some local purchases made. See whether there has been enhanced pricing of these. Thirdly, there were unused stores there, fuel wastages taking place in transport, that is, the financing activities in that area. I say this because two years after Gal Oya was commissioned not only was an inventory taken but a complete investigation was done. And I think one of the gentlemen who conducted the investigation is the present Chairman of the Public Service Commission. The project was gone through properly and ultimately a report was submitted on the working so that they could start on the future work of Gal Oya. They waited for about two years after Gal Oya was commissioned and they got a complete report. Therefore, I would like the Hon. Minister to let us know whether he is going to have an inquiry or not.

Sir, I do not want to go into all these hurried jobs that were done by engineers and into the various other reasons for this dam to fail.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Where has it failed?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

And the various reasons why a dam can fail. I do not want to go into details about this, whether it was faulty workmanship or whether second grade materials were used.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Order, please! Can you wind up now?

ගාමිණී දිසානායක මහතා
(**ශ්‍රී**රු. **කා**ගිණි **ති**ලා**නා**යක) (Mr. Gamini Disسانayake)

He is not the Poet laureate ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(**ශ්‍රී**රු. **ල**ක්ෂ්මණ **ඝ**යක්**කො**ඳ) (Mr. Lakshman Jayakody)

It gives in a nut-shell what you want to do and what might happen because of these large dams. I do not want to enter into an argument as to whether we should have large dams or not. It is a different subject altogether. But it looks as if these large dams have their own problems and they will have their effects on the civilization of this country.

ප්‍ර. හ. 10.38

එච්. ජී. පී. නෙල්සන් මහතා (ත්‍රිකුණාමලය දිසා ඇමතිතුමා)
(**ශ්‍රී**රු. **ආ**ච්. **ඉ**ච්. **ඒ**. **නෙ**ල්සන් — **ති**රු**කො**ණ**ම**ල **මා**ව**ැ** **අ**න**ා**ම**ඡ**ර) (Mr. H. G. P. Nelson - District Minister, Trincomalee)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අද පැවැත්වෙන මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය යටතේ—

නියෝජ්‍ය සභාපතිතුමා
(**ගී**ර**ති**ත් **ත**බ්**ව**ර් **අ**රා**ච**ණ) (The Deputy Chairman)

Order please ! ගරු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ඇමතිතුමාට පසුව කථා කරන්න පුළුවන්. පස්සර මන්ත්‍රීතුමාට (බිබ්ලිට්. එම්. කරුණාරත්න මහතා) කථා කරන්නයි, දන් තිබෙන්නේ.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(**ශ්‍රී**රු. **ආ**ච්. **ඉ**ච්. **ඒ**. **නෙ**ල්සන්) (Mr. H. G. P. Nelson)

තමුත්තාත්සේට පෙර මූල්‍යසහයේ සිටි සභාපතිතුමා කීවා මට කථා කරන්න කියලා.

නියෝජ්‍ය සභාපතිතුමා
(**ගී**ර**ති**ත් **ත**බ්**ව**ර් **අ**රා**ච**ණ) (The Deputy Chairman)

එහෙම කීවා නම් කථා කරන්න.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(**ශ්‍රී**රු. **ආ**ච්. **ඉ**ච්. **ඒ**. **නෙ**ල්සන්) (Mr. H. G. P. Nelson)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කථා කරන්නට මට අවස්ථාවක් ලැබීම මගේ ගෞරවයක් කියා මා සලකනවා.

තමුත්තාත්සේලා අපි කවුරුත් පාසල් යන අවධියේදී ඉතිහාස පොත් කියවලා තිබෙනවා. ඒ පොත් කියවන විට අපට පෙනුණා, "එද මහා පරාක්‍රමබාහු රජතුමාගේ වැඩකටයුතු සියල්ලම කර තිබෙන්නේ පොලොන්නරුවේ බව. එතුමා ප්‍රකාශ කර තිබෙනවා, "අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් මුහුදට ගලා යන්නට මම ඉඩ දෙන්නේ නැහැ" කියලා. එතුමා එද කී ඒ කියමනම අද අපේ අතීතරු ජනාධිපතිතුමාගේ රජයේ තරුණ ඇමතිවරයෙක් වන ගරු ගාමිණී දිසානායක මැතිතුමාත්, එතුමාගේ නියෝජ්‍ය ඇමතිතුමාත්, එම අමාත්‍යාංශයේ නිලධාරී මණ්ඩලයක් සැතෙත උත්සාහයක් ගෙන සනාථ කර තිබෙන බව මා මේ සභාවේදී ඉතාමත් සංතෝෂයෙන් ප්‍රකාශ කරනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, තමුත්තාත්සේත්, ඒ වාගේම අප සියලුදෙනාමත් දන්නවා, 1977ට එපිට වනවානුව තුළදී කෘෂිකර්මික දිස්ත්‍රික්කයක් වන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට යල - මහ දෙකන්නයේ ගොවිතැන් කර ගැනීමට අවශ්‍ය තරම් වතුර වැටිලි

නොතිබුණු නිසා ඒ කුඹුරු පුරන්වෙලා ගිය බව. මා හොඳින් දන්නවා, 1977ට එපිට කාලය තුළදී ඒ ප්‍රදේශයේ හිටිය ජනතාව පැපොල් ගැට, මඤ්ඤාත්තා අල, කෙහෙල් අල තම්බාගෙන කැට බව. ඒ යුගයේදී තිබුණු ඒ තත්ත්වය උතුරු මැද පලාතේ සිටින ගරු මන්ත්‍රීවරුන් සියලුදෙනාම වාගේ හොඳින් දන්නා කරුණක්. තමුත් අපේ රජය බලයට පත් වූ පසුව ගරු ගාමිණී දිසානායක ඇමතිතුමාගේ අමාත්‍යාංශය තුළින් යල මහ දෙකන්නයටම වැඩ කරන්න වතුර ලබාදීමට ක්‍රියාකර තිබෙනවා. ඒ ගැන මා එතුමාට ඉතාමත් සතුටින් වෙතවා. මා එහෙම කියන්නේ පොලොන්නරුව ආසනයේ මහජන නියෝජිතයා වශයෙන් මම දන්නවා. පරාක්‍රම සමුද්‍රයෙන් වතුර නිකුත් කිරීමට ඉතාම අසීරු තත්ත්වයක් ඒ කාලයේදී උද වූ බව. ගොවීන් ඇවිත් දිසාපතිවරුන්ට පැමිණිලි කලා, වතුර තැනි නිසා යල කන්නය වැඩ කරන්නට බැරිය, ඒ නිසා වතුර ලබාදීමට යම් මාර්ගයක් සලස්වන්න කියලා. ඒ සමහර ගොවීන් කුඹුරේ පැළ ගලවාගෙන ආවේ පැමිණිලි කරන්න.

තමුත්තාත්සේලා අපි කවුරුත් දන්නවා, මහා සුළි සුළඟක් හැමුව බව. ඒ සුළි සුළඟින් පරාක්‍රම සමුද්‍රයේ බෑම් කිහිප පොළකින් කැඩලා ගිහින් මහා විනාශයක් ඇතිවුණා. පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ගොවි ජනතාව වෙනුවෙන් මගේ හත්තරුදර ගොරවය ගරු ඇමතිතුමා ඇතුළු ඒ අමාත්‍යාංශයේ ඉංජිනේරු මහත්වරුන්ටත්, කම්කරු මහත්වරුන්ටත් මම පිරිහමනවා. ඒ තත්ත්වය අද සම්පූර්ණයෙන්ම වෙනස් වී ඒ ප්‍රදේශයේ ගොවි ජනතාව අද කිසිම ප්‍රශ්නයක් තැනිට ජලය ලබාගැනීමෙන් තමන්ගේ ගොවිතැන් කටයුතුවලින් නියම ආකාරයෙන් අස්වැන්න කෙලා ගන්නවා. මේ මහවැලි ව්‍යාපාරය තුළින් පොලොන්නරුවට ලැබුණු ගාභය අත්ත ඒකයි කියා මම කීවේ ඒ නිසයි.

මහවැලිය ගැන කථා කරන විට විරුද්ධ පාර්ශ්වයේ සමහර මන්ත්‍රීවරුන් නොයෙක් නොයෙක් විවේචන ඉදිරිපත් කරනවා. කවුරු හෝ දෙන කඩදසියක් අරගෙන ඇවිදිත් මේක මෙහෙම කලොත් හොඳයි, අරගෙම කලොත් හොඳයි කියනවා. යම්කිසි වරදක් කළ නිසා ඉංජිනේරුවෙක් අස් කලාම ඒකේ යම් යම් වැරදි පෙන්නා මේ ගරු සභාවේ කථා කරනවා. අත්ත ඒකයි මම පෙන්නුම් කරන්නේ. අපේ රජයෙන් මේ තරම් මුදලක් වියදම් කර පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරය ප්‍රතිසංස්කරණය කලායින් පසුව අද ඒ ව්‍යාපාරයේ කටයුතු බොහොම හොඳින් කෙරෙන බව මම සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා.

එපමණක් නොවෙයි, මහවැලි ව්‍යාපාරය ගැනත් මම කියන්නට ඕනෑ. මාදුරුමය ව්‍යාපාරය මගේ මැතිවරණ කොට්ඨාශයේයි තිබෙන්නේ. මේ විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්ත්‍රීවරුන්ට ඒ ප්‍රදේශයට එන්න කියා අපි නිතරම ආරාධනා කරනවා. මට මතක හැටියට කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) තම එක වතාවක් පැමිණියා. ඒ ප්‍රදේශයේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද, ජල මට්ටම කොහොමද, මේවා කොහොමද කලේ කියා කොයා බලා මේ ගරු සභාවට ඇවිත් කථා කරනවා නම් හොඳයි කියන එකයි මගේ හැසීම.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී**රු. **අ**න**න්**ද **ද**ස**නා**යක) (Mr. Ananda Dassanayake)

ඒ තමුත්තාත්සේගේ හැසීම.

ප්‍ර. හ. 10.45

එච්. ජී. පී. නෙල්සන් මහතා
(**ශ්‍රී**රු. **ආ**ච්. **ඉ**ච්. **ඒ**. **නෙ**ල්සන්) (Mr. H. G. P. Nelson)

ගරු මන්ත්‍රීතුමනි, ඕනෑම වේලාවක පැමිණෙන්න කියා අපි තමුත්තාත්සේලාට ආරාධනා කරනවා. තමුත්තාත්සේලා පැමිණෙන්නා නම්, අහවල් දවසේ අපි පැමිණෙන්න කියා අපිට කියන්න. මෙය මම තමුත්තාත්සේලාට නිතරම කියන කථාවක්. තමුත්තාත්සේලා ඒ ව්‍යාපාර තුළ මාසයක් වුණත් නැවතී සිටි සැල දුක් කොහොමද කියා කොයා බලන්න එනවා නම් කැම බිම සහ ඉඳුම් හිටුම් ඒ ගැට දෙයක්ම සලසා දීමට අපි නිතරම සූදානම්. ඒකයි මම කීවේ. මාදුරුමය ජලාශය තිබෙන්නේ මගේ මැතිවරණ කොට්ඨාශයේයි.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා (අනුරාධපුර දිසා ඇමතිතුමා)
(**ශ්‍රී**රු. **කේ. ඩී. එම්. සී. බණ්ඩාර** — **අ**නු**රා**ධ**පු**ර **මා**ව**ැ** **අ**න**ා**ම**ඡ**ර) (Mr. K. D. M. C. Bandara - District Minister, Anuradhapura)

එහේ එන්න බයයි. මෙහේ ඉදන් කයි ගහනවා.

එච්. ජී. පී. නෙල්සන් මහතා
 (කි.රු. ෨෪. ජී. ඒ. ශ්‍රේණියේ)
 (Mr. H. G. P. Nelson)

අද ඒ මාරුකරුණ ප්‍රශ්නයට තමන්ගේදේශීය ගිණි බැලීමෙන්, ගෝලයේ පිටියට ගිණි අර මග මුහුද දෙස බලන විට මග මුහුද පෙනෙන්නේ කොහොමද ඒ ආකාරයට මාරුකරුණ ප්‍රශ්නයෙන් පෙනෙයි. ඉතාමත්ම වාසනාවන්ත ඒ දර්ශනය දකින්න දකින්න තමන්ට එන සත්කෘතිය; ප්‍රීතිය කොතෙක්ද කියා කියන්නට බැහැ. එද පිහුරන්නාව වැටට ප්‍රලය ලබා ගැනීමට නොහැකිව තිබියදී සී. පී. ද සිල්වා මහත්මයා හඳුනා වැටේ වතුර ගන්නට මාරුකරුණ නැතුව තිබියදී පසුගිය රජයේ මෙහිපාල සේනානායක මහත්මයා වැලි ගොනි සියයක් දමා හරස් කර පිහුරන්නාවට ප්‍රලය ගෙනයන්න කල්පනා කලා. අද අපේ රජය මහවැලි ව්‍යාපාරය යටතේ කෝටි ගණනක් වියදම් කර මාරුකරුණ ප්‍රශ්න ව්‍යාපාරය පවුල් පහසුදගක් පදිංචි කරවන මේ ව්‍යාපාරය - ආරම්භ කර තිබෙන්නේ අන්ත එතැනයි. එද තත්ත්වයේ, අද තත්ත්වයේ තිබෙන වෙනස ගැනයි මම පැහැදිලි කළේ. කොත්මලේ ගරු මන්ත්‍රීතුමාට (ආනන්ද දසනායක මහතා) දනගන්නට එක්ක මම කියන්න කැමතියි. 1970 සිට 1977 දක්වා එවකට තිබුණු රජයේ වාර්ෂික ඇමති වශයෙන් මැදවර්තීය ගරු මන්ත්‍රීතුමා (මෙහිපාල සේනානායක මහතා) ඒ අවුරුදු හතක කාලය තුළ එකම එක දවසක් හෙලිකොප්ටරයෙන් මනම්පිටියට ගිණි කාර එකකින් මනම්පිටියේ සංචාරය කර ආවා. එපමණයි. අපේ ගරු මහවැලි සංවිධිත ඇමතිතුමා එහෙම නොවෙයි නිතර නිතර ඒ ප්‍රදේශයට ගොස් ඒ ප්‍රදේශයේ වැඩ කටයුතු සොයා බලා, පදිංචි කරවන ලද ගොවීන්ගේ සැප දුක් සොයා බලා, ඊට අමතරව "නෙල්සන්, මේ කටයුතු වික සොයා බලා මට වාර්තා කරන්න. මේ වතුර වික දෙකවැද, මේ ගොවීන් පදිංචි කරවීමේදී අඩුපාඩුකම් තිබෙනවාද, ඒ අයගේ සැප දුක් කෙසේද කියා සොයා බලා මට වාර්තා කරන්න" කියා එය අපට හාර කරනවා. ඒ විධියට එතුමා ඒ කටයුතු ගැන සොයා බලනවා. අන්ත එකයි වෙනස. මේ රජයේත්, ඒ රජයේත් වෙනස අන්ත එකයි.

අද කෘෂිකර්මය ගැන කථා කරන්නට අයිතිය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රජයකට පමණයි. අර මුලින් සඳහන් කලා වාගේ මම එහෙම කියන්නේ මේ රටේ වැඩි වන ජනතාව වෙනුවෙන්, වැඩි වන දු දරුවන් වෙනුවෙන් ඉඩම් හෙවිලේ, වැව් හැඳවේ, හඳුනා තරමක් වැඩි හදා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රජයගේ පමණක් තිබෙයි. මේ ගරු සභාවේ සිටින මන්ත්‍රීවරුන්ගේ ප්‍රදේශවල සිටි ගොවි ජනතාව ඉඩමක් තැනීමට ඉතාමත් දුක්සේරු වී වුණා. අක්කර කාලයකට රණ්ඩු සරුවල් වෙමින්, තඩු හබ කියමින්, මිනි මරාගෙන සිටි ඒ ගොවි ජනතාව අද පොළොන්නරුවේ මාරුකරුණ ප්‍රශ්න ව්‍යාපාරය යටතේ ඉඩම් ලබාගෙන දම්මින්න, ඇල්ලවැට ආදී ගම්මානවල ඉන්නවා. දැනටම මැතිවරණ කොට්ඨාස 37කින් පවුල් අවදානම ගණනක් ඒ ව්‍යාපාරය යටතේ පදිංචි කරවා තිබෙනවා. ගරු කොත්මලේ මන්ත්‍රීතුමාගේ ආයතනයේ ගිය විශාල පිරිසක් ඒ ප්‍රදේශයේ ඉන්නවා. අද තමන්ගේදේශීය ගියාගේ -

ආනන්ද දසනායක මහතා
 (කි.රු. ඉහළම ශ්‍රේණියේ)
 (Mr. Ananda Dassanayake)

කොත්මලේ ජනතාව ඒ ප්‍රදේශවලට ගිණි ඉන්නේ ඉඩම් තැනී ප්‍රශ්නය උඩ නොවෙයි. රජයට උදව්වක් වශයෙන් ඒ අයගේ ඉඩම් පරිත්‍යාග කර ගිණි තිබෙන්නේ.

එච්. ජී. පී. නෙල්සන් මහතා
 (කි.රු. ෨෪. ජී. ඒ. ශ්‍රේණියේ)
 (Mr. H. G. P. Nelson)

ඒ මහත්වරුන්ට අපි ගරු කරනවා.

ආනන්ද දසනායක මහතා
 (කි.රු. ඉහළම ශ්‍රේණියේ)
 (Mr. Ananda Dassanayake)

වැරදි අවබෝධයක් ඇති කරගන්න එපා.

එච්. ජී. පී. නෙල්සන් මහතා
 (කි.රු. ෨෪. ජී. ඒ. ශ්‍රේණියේ)
 (Mr. H. G. P. Nelson)

තමන්ගේදේශීය මැතිවරණ කොට්ඨාශයෙන් ඒ ප්‍රදේශයට ගිය අය පිළිගැනීම සඳහාත් මම ගිය බව ගරු කොත්මලේ මන්ත්‍රීතුමාට මම කියන්න කැමතියි. ඒ අවස්ථාවේදී එතුමන්ට මම කීවිට එකම කාරණය මොකක්ද ?

"තමන්ගේදේශීය මේ රට වෙනුවෙන් විශාල පරිත්‍යාගයක් කර තිබෙනවා, තමන්ගේදේශීය ශිතල දේශගුණය අත්හැර දමා මේ ප්‍රදේශයට ඇවිත් උක් විඳිනවා, තමන්ගේදේශීය කර තිබෙන්නෙ ලොකු පරිත්‍යාගයක්." මම ඒ ගොවි ජනතාවට එද එහෙමයි කීවිලේ. කොත්මලේ ගරු මන්ත්‍රීතුමාට මිතුරු නම් ගිණි අහල බලන්න. මම ඒ පිරිසට එහෙමයි එද කීවිලේ.

ආනන්ද දසනායක මහතා
 (කි.රු. ඉහළම ශ්‍රේණියේ)
 (Mr. Ananda Dassanayake)

තමන්ගේදේශීය මේ ගරු සභාවට වැරදි ප්‍රකාශයක් කල බවයි කීවිලේ. ඒ අය ඉඩම් තැනීම නොවෙයි ඒ ප්‍රදේශයට ගියේ. ඒ අය ලොකු පරිත්‍යාගයක් කරලයි ගියේ.

එච්. ජී. පී. නෙල්සන් මහතා
 (කි.රු. ෨෪. ජී. ඒ. ශ්‍රේණියේ)
 (Mr. H. G. P. Nelson)

වික්ටෝරියා ප්‍රශ්න ඉදි කිරීමේදී ඉඩම් අහිමි වුණ අය තමයි කොත්මලේ ආයතනයේ ගියේ. කොත්මලේ ප්‍රදේශයේ ජනතාව එහෙම ගියත් තවත් ප්‍රදේශවල අය ගියේ ඉඩම් තැනීම තිබෙයි. මාවන්දලේ, කාලේල වගේ ප්‍රදේශවල ඉඩම් තැනී අය ඒ ප්‍රදේශයේ පදිංචියට ගියා. ඒ විධියේ කොටස් දෙකක් ඒ ප්‍රදේශවලට ගොස් සිටිනවා. තමන්ගේදේශීය පැන්නේ උදවිය ගියේ ඉඩම් තැනීම නිසා නොවෙයි. තමන්ගේදේශීය මැතිවරණ කොට්ඨාශයේ උදවිය තමන් සතු වටිනා ඉඩම්, එකසල් කරාම තැටි ආදී නොයෙක් නොයෙක් හෝග වර්ග තිබුණ වටිනා ඉඩම් අහිමි වීම තිබෙයි එහි ගියේ. ඒ අයට මම සතුකි කර තිබෙනවා. ඒ ගොවි මහත්වරුන් පිළිගැනීමේ උත්සවවලට මම ගියා.

ගරු සභාපතිතුමනි, මම තමන්ගේදේශීය කියන්නේ මහවැලි ව්‍යාපාරය තුළින් ශ්‍රේෂ්ඨ සේවයක් සිදුවී තිබෙන්නේ බවයි. ඒ දියකඩ විවෘත කිරීමේ උත්සවවලට තමන්ගේදේශීය සහභාගී වුණා නම් තමන්ගේදේශීයගේ ඇස්වලින් සතුටු කඳුරු හැලෙනවාට කිසිම සැකයක් නැහැ. එද පැවති මාරුකරුණ ප්‍රශ්න විවෘත කිරීමේ උත්සවයට අතිගරු ජනාධිපතිතුමාත් සහභාගී වුණා. විශාල ජනකායක්, ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එද ඒ උත්සවයට සහභාගී වුණා. එය ඒ උත්සවයට සහභාගී වුණ විශාල පිරිස සතුටු කඳුරු හෙළුවා. ඒ අමතරව 1984, 1985 වර්ෂවලදීත් එක් එක් කොටස්වල ගොවි මහත්වරුන්ට ප්‍රලය තිබුණ කිරීම සඳහා දියකඩ විවෘත කිරීම සිදු කලා. එම උත්සවවලට අපේ ගරු ඇමතිතුමාත්, නියෝජ්‍ය ඇමතිතුමාත්, ඉංජිනේරු මහත්වරුන් ඒ වගේම අතිකුත් නිලධාරී මහත්වරුන් සහභාගී වුණා. ඒ අවස්ථාවන්වලට ජනතාව සහභාගී වුණ හැටි මට අදත් මතක් වෙනවා. එද ඒ රැස්ව සිටි ජනතාව දොසින් වතුර වියක් අරගෙන මුහුණ සෝද ගත් හැටි, වතුර බිට්ටු හැටි, ඉතාමත්ම ප්‍රීතියෙන් ඒ දිය දහරාව ගොරව කල ආකාරය තමන්ගේදේශීයවත් දක ගන්න අවස්ථාවක් ලැබුණා නම් මොන විධියේ දේශපාලන අදහස් සිත් තුළ තිබුණත් තමන්ගේදේශීයවත් සැහෙන සතුටක් ලබා ගන්නට හැකිවෙනවා.

මහවැලි ව්‍යාපාරය තුළින් මේ රටේ වියළි කලාපය වශයෙන් හඳුන්වනු ලබන උතුරු මැද පලාත තෙත් කිරීමට මේ රජය දරන වැයම කොතෙක්ද කියා කියන්න බැහැ. ඒ වගේම ඒ මගින් අපේ ප්‍රදේශයේ ඇති වෙන සංවර්ධනය කොතෙක්ද කියා කියන්න බැහැ. අද අපේ ප්‍රදේශ දෙස බලන විට මොන තරම් සංවර්ධනයක් ඇතිවී තිබෙනවාද කියා දකගන්න පුරුවත්. මහවැලි ව්‍යාපාරය තුළින් බිහි වුණ මාරුකරුණ ප්‍රශ්න යටතේ එහෙමත්වන්නාව, මනම්පිටිය, ඇල්ලවැට, කරපොල, වැලිකන්ද ආදී ප්‍රධාන නගර ඉදි වෙනවා. මහා පරිමාණයේ පැපුල් කන්ගොරු ඉදි වෙනවා, කොළඹ වගේ නගර අලුත්වෙන්නේ අද ඒ ප්‍රදේශයේ ඉදි වෙනවා. පල විදුලිය තිබෙනවා. ඒ වගේම මංමාට්ටේ ඉදි වෙනවා, හැම ප්‍රදේශයක්ම ජනාවාස ප්‍රදේශ බවට පරිවර්තනය වෙනවා.

ගරු සභාපතිතුමනි, තවත් කාරණයක් මතක් කරන්න මිතුරු, මහියංගනය ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් සෙනෙවිරත්න මහතා) දුන් මේ ස්වාභාවයේ ඉන්තරාද කියා මම දන්නෙ නැහැ. එද පොළොන්නරුවේ සිට මහියංගනයට යන කෙතෙක් මහනුවරට ගොස් මහනුවර හරහා මහියංගනයට යන්න මිතුරු, තමන් අද පොළොන්නරුවේ සිට සැතපුම් 27ක දුර ප්‍රමාණයක් පමණයි මහියංගනයට තිබෙන්නෙ. මාරුකරුණ ප්‍රශ්නය යටතේ ඉදි වෙන

කොළොත්ගස් හත්දීයේ සිට - පොළොන්නරුව මායිමේ සිට - මහියංගනයට තිබෙන්නේ සැතපුම් 27යි. පැය ගාණයකින් යන්න පුළුවන්. පසුගිය අතුරු මැතිවරණ කාලයේත් අපි ගියේ ඒ පාරෙන්. අද මහාමාර්ග ඉදිරි තිබෙනවා. ඒ තත්ත්වය උදව් තිබෙන්නේ මහවැලි ව්‍යාපාරය තිසයි.

ඒ වගේම ඒ ජනාවාස වෙත ප්‍රදේශවල විශාල සංවර්ධනයක් ඇති වෙනවා. ගව සම්පත් ලබා දී තිබෙනවා. ඒ ගොවි මහත්වරුන්ට දිය යුතු හැම පහසුකමක්ම ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රදේශවලට නොයෙක් ප්‍රදේශවලින් පැමිණ සිටි අයගේ දුර දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා අංග සම්පූර්ණ විදුලි ඉදි කරගෙන යනවා. එපමණක් නොවෙයි. එද සී. එස්. සේනානායකතුමාගේ කාලයේ පොළොන්නරුව ව්‍යාපාරය ආරම්භ කළත් මේ වන තුරුම පාසල් තැනී, තැපැල් කාර්යාල තැනී, මංගාවත් තැනී ප්‍රදේශ තිබෙනවා. අපේ රජය බලයට පත්වුවාට පසුව දැන් තමයි, ඒ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා අද සම්පූර්ණයෙන්ම ඒට වෙනස්ව ජනපද ඉදි වන විට පාසල් යන ශිෂ්‍යයින්ට වුවමනා විධියට ඔවුන්ගේ දක්ෂකම් අනුව ගැම අංශයකින්ම අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබෙනවා.

නියෝජ්‍ය සභාපතිතුමා
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)

Order, please! තවත් ගරු මන්ත්‍රීතුමන්ලා කීප දෙනෙක්ම කථා කරන්නට සිටිනවා.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(திரு. எச். ஜி. பி. நெல்சன்)
(Mr. H. G. P. Nelson)
තව මිනිත්තු 2 යි, ගත්තේ.

ජල බද්ද පිළිබඳ තවු සඳහා අහියසක ගොවි මහත්වරුන්ගෙන් සල්ලි එක්කාසු කරගෙන විරුද්ධ පාර්ශ්වයේ අය උසාවිවලට ගොස් සිටිනවා. ඒ සඳහා වැය කරන්නේ ඒ අයගේ මුදල් නොවෙයි. ඇතැම් ගොවීන්ගේ සංවිධාන ඇති කර ඒ ගොවීන්ගෙන් සල්ලි එක්කාසු කරගෙනයි. ඒවාට විසඳුම් කරන්නේ.

අපේ කලවාන ගරු මන්ත්‍රීතුමාත් (සරත් මුත්තේට්ටේවෙගම මහතා) මහරගම ගරු මන්ත්‍රීතුමාත් (දිනේෂ ගුණවර්ධන මහතා) දිය බද්ද පිළිබඳව නිතර නිතර පාර්ලිමේන්තුවේ කථා කරනවා. ඒ දිය බද්ද කියන එක සාමාන්‍යයෙන් සුළු බද්දක්. ඇත්තවශයෙන්ම කියනවා තම එය දිය බද්දක් නොවෙයි. ඇල වේලි සකස් කර ගැනීම සඳහා එහෙම තැන්නම් තඩත්තු කටයුතු සඳහා දෙන මුදලක්. අද අපේ ප්‍රදේශයේ ගොවි මහත්වරු ඉතාමත්ම කැමැත්තෙන් ඒ මුදල ගෙවනවා.

මේ ගරු සභාවේදී විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු එය නොයෙක් නොයෙක් විධියට විවේචනය කරනවා. ඒ නිසා ඒ ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් මම ඉල්ලා සිටින්නට කැමතියි. අය කරන ඒ මුදලින් කරන වැඩ කටයුතු ගැන සොයා බලා ඉන් පසුව මේ සභාවට ඇවිත් කථා කරන්නා කියා, දිසාපතිවරයා ඒ මුදල් අය කර ගාණේඩාගාරයට එවන්නේ තැහැ. ඒ මුදල් තැන්පත් කරන්නේ දිසාපති කාර්යාලයේ වෙනම ශීර්ෂයකයි. ගොවීන්ගේ කුඹුරකට යන ඇලක් හෝ ප්‍රධාන ඇලක් හානියට පත් වුණොත් ඒ මුදල් අරගෙන වහාම එය සකස් කරනවා. ඒ ප්‍රදේශයේ සිටින ගොවි මහත්වරුන්ගේ දරුවන්ම කම්කරුවන් වශයෙන් හෝ මේසත්වරුන් වශයෙන් යොදා ගෙන ඒ අයටම ඒ මුදල ලැබෙන අන්දමටයි. ඒ කටයුත්ත සිදු වෙන්නේ. ඒ නිසා මෙය දිය බද්දක් හෝ වෙනත් බද්දක් නොවෙයි. තඩත්තු මුදලක්ය කියන එක ගරු මන්ත්‍රීතුමන්ලාට මතක් කරන්න ඕනෑ.

මගේ මැතිවරණ කොට්ඨාශය පිහිටි උතුරු මැද පලාතේ ගරු මන්ත්‍රීවරුන් සියළු දෙනාම මේ අමාත්‍යාංශයට ගරු කරනවා. කිසිම ප්‍රශ්නයක් තැනිව අපේ ප්‍රදේශයේ ගොවි මහත්වරුන්ට ජලය ලබා දීම ගැන. නොයෙක් නොයෙක් ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. එවැනි ප්‍රශ්න කොයි කොයි අවස්ථාවලත් තිබෙනවා. ඒවා ඒ තරම් ලොකු ප්‍රශ්න නොවෙයි. කෙසේ හෝ මේ මහවැලි ව්‍යාපාරය තුළින් නුදුරු අනාගතයේදී මේ රටට පිටරටින් සහල් ගෙන්වීම තහනම් කර අපේ රටට අවශ්‍ය සහල් මේ රටේම නිෂ්පාදනය කරන්නට අපට හැකි වෙනවා ඇති. එද පරාක්‍රමබාහු රජතුමා මේ රටින් පිටරටට සහල් යැව්වා වගේ නැවතත් අපේ රටින් පිට රටට සහල් යැවීම

කරන්නට අවශ්‍ය වෛරය මේ මහවැලි ව්‍යාපාරය තුළින් අපට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් අපට කරදරයකට තිබෙන්නේ උතුරු නැගෙනහිර පලාත්වල පවතින ප්‍රශ්න පමණයි. ඉතා ඉක්මණින් ඒ ප්‍රශ්නය විසඳුමකට පත් වී පෝලිම් තැනිව, හාල් පොළු තැනිව, මේ රටේ වාසය කරන ජනතාව සියළු දෙනාටම බඩ පිරෙන්නට සිංහල හාලේ බත් කරන්නට වාසනාව තුදුරු අනාගතයේදීම ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ අමාත්‍යාංශය ගැන කථා කරන විට මේ අමාත්‍යාංශයේ විද්‍යාතුකුල පැන්න පුළුල් වශයෙන් පෙන්වීම අවශ්‍ය වුණත් ඒ ගැන මම මේ අවස්ථාවේදී කථා කරන්නට යන්නේ තැහැ. මට තිබෙන ප්‍රශ්න පමණක් ගරු ඇමතිතුමාට ඉදිරිපත් කරන්නට මම කැමතියි. ඒ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්නයයි. ත්‍රිකුණාමලයේ දිසා ඇමතිතුමා කීවා අපේ ප්‍රදේශයේ ජනතාවත් ඇවිල්ල එන පදිංචි වුණාය කියා. ඇත්ත වශයෙන්ම එහෙ පදිංචියට ගියා. ඒ වෙලාවෙන් මම ඒ ගැන කීවා. එතුමාත් කීවා ඒක හරිය කියා. අපි එහෙම යැව්වේ ඒ අයට ඉඩ කඩම් තැනි නිසාවත්. ඒ අය අභාග්‍ය සම්පන්න තත්ත්වයක සිටි නිසාවත් නොවෙයි, මේ රජය ගත් පියවරක් උඩ ජාතියට උදව් කිරීමටයි. මුළු රටේම ඉදිරි අනාගතය සාර්ථක කරගැනීමටයි. ඒ අය පරිත්‍යාග කර තිබෙන්නේ. ඒ නිසා තම ඉඩම් කඩම් ගෙවල් දෙරවල්, රැකියා ආදියත් අන හැරලා ලුමසින්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් කරගෙන ඒ විධියේ පරිත්‍යාග රාශියක් අපි කර තිබෙනවා.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(திரு. எச். ஜி. பி. நெல்சன்)
(Mr. H. G. P. Nelson)

කොත්මලේ ගරු මන්ත්‍රීතුමාට කියන්න කැමතියි ඒ ගොවි මහත්වරුන්ට වන්දි මුදල් පවා ලැබුණාය කියා ඒ ගොවි මහත්වරුන් කීව්ව බව.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

හරි. තමුත් ඒ වන්දි මුදල් ගැන කිසිම කේෂනකු සතුටට පත් වී තැහැ. සැහිමකට පත් වී තැහැ. මොකද රජයේ පරණ නීති රීතිවලට අනුවයි ගොවා තිබෙන්නේ. ඒ වන්දි මුදල් ගෙවන අංශවලින් ගෙවලා තිබෙන්නේ පැරණි ක්‍රමයට සකස් කරලයි.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஐ.எம். எல். எம். அபுசாலி)
(Mr. M. L. M. Aboosally)
ගොවා තිබෙන්නේ එද රටේ තිබුණ නීතිය අනුවයි.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

තැහැ, ඇමතිතුමා කීවා වෙනසක් කරනවාය කියා. තමුත් මගේ ඉල්ලීම අනුව සුළු වෙනසක් පමණයි කෙලේ.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஐ.எம். எல். எம். அபுசாலி)
(Mr. M. L. M. Aboosally)

They had a right to appeal. We looked into all the appeals.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

They can appeal but the question is, unless you change the law you cannot do it. If you want to pay compensation, you have to change the law. Unless you get it amended even the officers there will not be able to pay compensation.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ജബ്ബ്. எம். எல். எம். அபுசாலி)
(Mr. M. L. M. Aboosally)

According to the law that is existing we have given the maximum.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

It should be within the law. So, the law has to be changed. The law should be amended. It is only then that you can pay compensation.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ജബ്ബ്. எம். எல். எம். அபுசாலி)
(Mr. M. L. M. Aboosally)

Mahaweli also must act within the law. We cannot go outside the law.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

I know that. That is what I mean. I am not blaming the Hon. Minister. But the question is unless the Government takes steps to amend the law you will not be able to pay compensation.

ඒ කළ පරිත්‍යාගයට ගරු ඇමතිතුමාට දැනෙන උත්සාහයක් අරගෙන පරිත්‍යාගයක් කිරීමට සූදනම් වුණේ. නමුත් එතුමාට බාධක තිබුණේ. අමාත්‍යාංශයට වුවමනා වුණේ රජයේ නීති රීති වෙනස් වුණේ නැත්නම් - රජය කියන්නේ කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් ගත්තේ නැත්නම් - කරන්න දෙයක් නැහැ. නමුත් කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් ගත යුතුව තිබුණේ. ඒ විධියට තීරණයක් ගත්තේ නැත්නම් ඇමතිතුමාට කරන්න දෙයක් නැහැ. ඇමතිතුමාට තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන එකයි. මම ආවත් එවිටයි. වෙන කවුරු ආවත් එවිටයි. කොයි දක්ෂයා ආවත් රජය කල්පනා කර තීරණයක් ගත්තේ නැත්නම් - මේ පිළිවෙලට මෙය මහජනතාවගේ යහපත පතා වෙනස් කළ යුතුය කියා තීරණයක් ගත්තේ නැත්නම් - එවැන්නක් ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ.

ඊළඟට මම විශේෂයෙන් කියන්න කැමතියි ඉඩම් ලබා දීම සම්බන්ධව. එද මම ඒ ගැන කථා කරන්න ගිය විට මේ අමාත්‍යාංශය යටතේ කථා කරන්න කිව්වා. මේක අපට ලොකු ප්‍රශ්නයක් වුණේ. මම හිතන්නේ රජයක් විසින් යම් වැඩක් කරන්න කියා ඇමතිවරයකුට භාර දුන්නම එතුමා ඒ අමාත්‍යාංශය භාරගන්නම තමන්ට කියමින් රාජකාරි වික ක්‍රියාත්මක කරන්න යන විට මෙසේ රජයෙන්ම බාධාවක් පැමිණෙන්නා නම්, රජය ඒවා ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නැතිව, එක එක පුද්ගලයන්ගේ වැඩ කටයුතු කරන්න වෙනවා නම් මොනම ඇමතිවරයෙක් ආවත් තමන් බලාපොරොත්තු වන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා කොන්මලේ ආසනයෙන්, කුණ්ඩියාලේ ආසනයෙන් පදිංචිය සම්බන්ධව ලොකු කරදර ගොඩක් ඇති වි තිබෙනවා. අපට හැමදම වාගේ ඒ ගැන සාකච්ඡා කරන්න සිද්ධ වුණේ. සමහර විට අපි ඉන්දියාවෙන් ඉඩම් ලබා ගන්නවා වගේ, ඉන්දියාවෙන් ඉඩම් ලබා ගන්න ලංකාවෙන් ගිය පිරිසක් වාගේ, හැසිරීමක් ඇතිවෙන තරමට අපට කරදර වෙන්න සිදු වුණේ. ඒ ප්‍රදේශයේ වත්තකින් ඉඩම් කැල්ලක් ගන්නවා කියන එක හරියට ගලෙන් තෙල් හිඳ ගන්නවා වාගේ වැඩක්. අපේ නිලධාරි මහත්වරුන් හැම වෙලාවෙම ගිහින් බොහොම මගන්සි වුණේ. ආර්. එස්. ජයරත්න මහත්මයා ඇතුළු පිරිස ඒ අයට පුළුවන් සම්පූර්ණ උත්සාහය දැරුවා. ඒ වාගේම ලේකම් මහත්මයාත් අපේ සාකච්ඡාවලට ගිහින් කටයුතු කලා. මේ සාකච්ඡාවලදී අපට ඇතිවූ වෙදනාව නොතෙක්දැයි කීව නොහැකි තරම්. ඒ වෙලාවේ අපට හිතුණේ අපි ඉන්නේ ලංකාවේද නැත්නම් ඉන්දියාවේද කියා. ඒ විධියේ ප්‍රශ්න රාශියක් තිබුණේ.

මේ කොන්මලේ ජනතාවගේ ඉඩම් අරගෙන, ඒ අයගේ ගෙවල් දෙරටල් නැතිවෙලා, ඒ අයගේ රැකිරීමේ කැපවෙලා, කුඹුරු වතු පිටි නැතිවෙලා,

මවුත් මහ මහට බහින්න ඉන්නා අවස්ථාවේ, රට වෙනුවෙන් ඒ තරම් විශාල පරිත්‍යාගයක් කර ඉන්න වෙලාවේ, ඒ අයට ඉඩම් කැල්ලක් ගන්න ඒ කාර්යය භාරව තිබෙන ඉඩම් ඇමතිතුමාට, ඉඩම් අමාත්‍යාංශය භාර ඉඩම් ඇමතිතුමාට බැරි තත්ත්වයකට එතුමා වැටුණේ. මේක හරි භයානක තත්ත්වයක්. ඒ අතරම කියනවා මහවැලිය ක්‍රියාත්මක කරන්න කියා, මුළු රටම ගුහඬිදිය සඳහා. මේ දෙක මේ විධියට කරන්න බැහැ. එහෙම නම් මුළු රජයේම, මුළු ආණ්ඩුවේම සහාය එතුමාට දෙන්නට ඕනෑ. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගෙන් ඒ සහාය ලැබෙන්නට ඕනෑ. ගරු ජනාධිපතිතුමාගේ වුවමනාවටයි ඒක ක්‍රියාත්මක කරන්නේ. ඒක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඒ අයට බැරවුණේ මේ ප්‍රශ්න රාශියක් අද නොවිඳි ඉතුරු වෙලා තිබෙන නිසයි, ඒ බාධක නිසයි.

විශේෂයෙන්ම කොන්මලේ ජනතාවට ඉඩම් දීම, කුණ්ඩියාලේ ජනතාවට ඉඩම් දීම, හඹුරුකොන ජනතාවට ඉඩම් දීම හා කේවානාට ජනතාවට ඉඩම් දීම සම්බන්ධයෙන් තවමත් තිබෙනවා සුළු සුළු කොටස් ඉතුරුවෙලා. මේවා ගැන නිලධාරීන්ට දෙස් කියන්න අපට බැහැ. නිලධාරීන්ට තිබෙන්නේ කියන දේ කරන එක පමණයි. නමුත් අපි දන්නවා සමහර අය මය අස්සේ ඉන්නවා. "රුපියල් අස්සේ අළුත්කාලි ගහනවා කිව්වා වාගේ" ඒ අයගේ වෙන වෙන බලාපොරොත්තු ඉෂට කර ගන්නට බලා සිටින නිලධාරීන්. සමහර විට පුළුවන් නම් නමුත්ගේ සාක්කුවට වැටියෙන් කියක් හරි ගන්න බලන නිලධාරීන් ඉන්නවා. එහෙම අය තැනි අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, ඇත්තේම නැහැ. ඒ විධියේ අයක් ඉන්නවා. නමුත් හොඳින් වැඩ කරන අයගේ කටයුතු අපි අගය කරන්න ඕනෑ. ඒ අයට අඹු දෙස් කියන්නේ නැහැ. සමහර වෙලාවට ඒ අයගේ කටයුතුවලට බාධා පමුණුවන්නේ රජයේ නොදැලකිල්ලටයි. මම මේක කියන්න ඕනෑ.

ගරු තියෝජ්‍ය සභාපතිතුමනි, මට ඕනෑ නැහැ මේ මහවැලිය බැඳීමේ ස්ථිරත්වය තිගමනය කරන්න. ඒක කරන්න දක්ෂයෙක් නොවෙයි මම. ඒ මොකද. මට ඒ දැනීම නැහැ. ඉංජිනේරු ශිල්පය ගැන දැනීමක් මට නැහැ. භූ ගර්භ විද්‍යාව ගැන දැනීමක් මට නැහැ. ඒ නිසා මට පුළුවන්කමක් නැහැ ඒක තිගමනය කරන්න. ඒක කැබෙයිද, බිඳෙයිද, ඉදිරියට එයින් අත්තරාවක් වෙයිද කියන එක ගැන පරීක්ෂා කර ඒවා හරිගස්සන එක රජයේ යුතුකමක්. ඒ ගැන නිසි දැනීමක් ඇති විශේෂඥයන් ලවා ඒවා කරවීම රජයේ යුතුකමක්. ඒක ඉදිරියට කරන්න වෙනවා. ඒක කළ යුතුමයි. නමුත් මම කියන්නේ අපේ තිබෙන ප්‍රශ්න. ගරු ඇමතිතුමාට දිය යුතු පලමුවැනි උදව්ව මෙයයි. එනම්, ඉඩම් අරගෙන දෙන්න ඕනෑ, ඉඩම් "රිලීස්" කරන්න ඕනෑ.

පසුගිය රජයේ මේ රටේ තිබුණු සියලුම වතු රජය සතු කලා. දුන් ඒවා රජයේ වතු. ඒවා ජේජ්වීබී හෙවත් "ජනතා" එස්ටේට්ස් ඩිවිලෙප්මන්ට් බෝඩ්" කියා එකකටත් එස්පීඩී, හෙවත් "ස්ටේට් ජලාත්වේෂන් කෝපරේෂන්" කියා එකකටත් මය දෙකට භාර දී තිබෙනවා.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(திரு. எச். ஜி. பி. நெல்சன்)
(Mr. H. G. P. Nelson)

මන්තිතුමා ඒ කාලයේ රජය සතු, දුන් ජනතාව සතු, නමුත්තාත්සේලා රජය සතු කලා. අපි ජන සතු කලා.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

මම හිතන්නේ ජනතාව සතු කරලා නොවෙයි, කිහිප දෙනෙක් සතු කරලා, අන්ත ඒකයි වරද.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)
ඒ නමුත්තාත්සේලේ දැනුමේ හැටි.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

නිප දෙනකු සතු කරන ඒවා තිබෙනවා දුන්. ඒවා ගැන මම කතා කරන්නේ නැහැ. එහෙම ගියොත් මගේ කතාව වෙනත් අතකට හැරෙනවා. සීපදෙනකු සතු වි තිබෙන බව අපි දන්නවා. මම කියාගෙන ආවේ මෙයයි. මේ සම්බන්ධයෙන් මමත් ජනාධිපතිතුමා ලඟට තුන් සැරයක් ගිහින් තිබෙනවා.

පොදුගලිකවත් ගියා. ඇයි? මේ ප්‍රශ්නය අපට විසඳා දෙන්න කියන්න. ඇමතිතුමා නම් කියන්නේ ඉඩම් අක්කර හය සියය කියා. නමුත් හයසිය මදි බව මම කියනවා. අපි ඒ තරම් ලාමක වන්න හොඳ නැහැ. අවට වතුටල ඉඩම් අරගෙන ගම්බද ඉඩම් නැති සියලුම ජනතාව ඒ ඉඩම්වල පදිංචි කරවිය යුතු බව උඩරට ගැමි කොමිෂන් සභාව 1947 දී පැහැදිලි කර තිබෙනවා.

කලින් මේ වතු කොමිෂනර්වලට අයිතිය තිබුණේ. දැන් අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේවා ඉඩම් රජයේ. ඉඩම් අහිමි වුණු ජනතාව ඒ ඉඩම්වල පදිංචි කරවන්න ඕනෑ. ඒ විධියට පදිංචි කලොත් අපේ ආර්ථිකය නාස්ති වෙනවායි හුණ දෙනකුගේ මතයක් තිබෙනවා. ඒ අය පදිංචි කලාට ආර්ථිකය නාස්ති වෙන්නේ නැහැ. සුළු ප්‍රමාණයකින් ඒ අයට පහසුකම් දෙනවා නම්. මහවැලි අමාත්‍යාංශය මගින් කඩදොර ඉඩම් දී තිබෙනවා. මමත් එහි පදිංචි වී ඉන්නවා. ඒ ඉඩම්වල නාස්තියක් නැහැ. ඒ අක්කර දෙකෙන් තමයි පවුලක් සමහර විට දහසක් පහලවක් ජීවත් වන්නේ. නේ මිල අඩු වුණ කියා දැන් ඒ අයට අපහසුවක් තිබෙනවා.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)
තව කඩදොර?

ආනන්ද දසනායක මහතා
(শ্রী. আনন্দ দাসনায়ক)
(Mr. Ananda Dassanayake)

මව්. තව කඩදොර. නේ මිල අඩු වීම නිසා දුෂ්කරතාවකට ඒ අය මුහුණ පා තිබෙනවා. එසේ නැත්නම් ඒ අයට නේ වැඩිමට අපහසුවක් නැහැ. ඒ අය නේ වැඩිම ගැන දන්නවා. ආදායම් උපදවන ගැටිත් දන්නවා. නමුත් අපට සිදු වී තිබෙන්නේ මේකයි. නේ ඉඩම් බෙදා දීම ආර්ථිකය විනාශ වීමට හේතුවක්ය කියා ලොකු ප්‍රචාරයක් දමනවා. ඒ තර්කය වැරදියි. ඒ දුක් ඉඩම් ගිහිත් පරීක්ෂා කර බලන්න යයි අපි ඒ අයට කියනවා. මහවැලිය වෙනුවෙන් දුක් ඉඩම් තිබෙනවා. ඒ වාගේම ඊට ඉස්සර ඇති වුණු හෙල්ගොඩ වීරසේකරපුර කොලනිය තිබෙනවා. ගිහිත් ඒවා බලන්න. වතුටල පාලනය කෙරෙන තත්ත්වයට ඒවා පාලනය කරනවා. කොහේවත් අඩුවක් පෙන්වේ නැහැ එහෙම නම් අපි ඉල්ලන විධියට ඒ ප්‍රදේශයේ ජනතාව පදිංචි කරවන්න ඕනෑ.

ඒ ප්‍රදේශයේ තිබෙන වාතාවරණය වෙනස් කරන්න අපට ඕනෑ කරනවා සමහර විට ඒකාධික ස්වරූපයකට ඉදිරියේදී ඒ ප්‍රදේශය යන්න ඉඩ තිබෙනවා. ඒ මොකද? දැන් ඒ ප්‍රදේශයේ සිංහල ජනතාව සියයට විස්සට බැස තිබෙනවා. එහෙම නම් මෙය ඉදිරියේදී අපට එක තර්ජනයක් හැටියට සලකන්න ඕනෑ. කවද හරි යම් පිරිසකගේ, එක් වර්ගයකගේ බලය ඒ ප්‍රදේශයේ පාවිච්චි වෙන්න ඉඩ තිබෙනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වාගේ. උතුරු නැගෙනහිර ප්‍රදේශයේ අපි ඒ විධියට ඉඩ නැබු නිසා නමයි අද මේ ප්‍රශ්න ඇති වී තිබෙන්නේ. එද අපි යම් බලතල ක්‍රියාත්මක කරලා ඒ කාලයේ හැටියට ඒ ප්‍රදේශවල සිංහල සහ මුස්ලිම් ජනතාව පදිංචි කලා නම් මේ ප්‍රශ්න අද ඉදිරිපත් වන්නේ නැහැ. අපේ ප්‍රදේශවලත් ඉදිරියට මෙය එනවා. මම ඒ බව කෙලින්ම කියනවා. ඒ සම්බන්ධයෙන් නීති පියවර නොගැනීම ගැන මගේ බලවත් විරෝධය තිබෙනවා.

උඩරට ගැමි කොමිෂන් සභා වාර්තාව මෙය හොඳට පැහැදිලි කර තිබෙනවා. ඒක මලින පිටු තුන් දහස් ගණනක පොතක්. ඒ කොමිෂන් සභාව ඒ තරම් හොඳට මේ ගැන පරීක්ෂා කර තිබෙනවා. එය කළේ 1947 දී එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව පටන්ගත් හැටියෙනි. ඒ. රත්නායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන්.

ගාමිණී දිසානායක මහතා
(শ্রী. গামিনী দিසানায়ক)
(Mr. Gamini Dissanayake)
නැහැ. නැහැ. ඒ. ටී. වීරසූරිය.

ආනන්ද දසනායක මහතා
(শ্রী. আনন্দ দাসনায়ক)
(Mr. Ananda Dassanayake)

ඒ. ටී. වීරසූරිය, ඒ. රත්නායක ස්වදේශ කටයුතු හාර ඇමතිතුමා හැටියට. ගොඩමුත්තේ, පානබොක්කේ ආදී හොඳ වැදගත් පිරිසක් හොඳට පරීක්ෂා කර තිබෙනවා.

ගාමිණී දිසානායක මහතා
(শ্রী. গামিনী দিසানায়ক)
(Mr. Gamini Dissanayake)

ඒ කොමිෂන් සභාවේ ලේකම් හැටියට කටයුතු කළේ වික්ටර තෙන්නකෝන් මහත්මයා.

ආනන්ද දසනායක මහතා
(শ্রী. আনন্দ দাসনায়ক)
(Mr. Ananda Dassanayake)

වික්ටර තෙන්නකෝන් මහත්මයා. ඒ අය මේ වාර්තාව ඉතාම පැහැදිලිව සකස්කර තිබෙනවා. නමුත් ඒකෙන් යන පහක ප්‍රයෝජනයක් නැහැ. මම හිතන හැටියට එද 1947 ඉඳලා -

ගාමිණී දිසානායක මහතා
(শ্রী. গামিনী দিසানায়ক)
(Mr. Gamini Dissanayake)

ගරු මන්ත්‍රීතුමා, ඒකොමිෂන් සභා වාර්තාවේ තිබෙන වටිනාකම එහි සම්පිණ්ඩණය වුණු අදහස් බලපාන්නේ කඳුකර ප්‍රදේශවලට පමණක් නොවෙයි. කඳුකර ප්‍රදේශවල ද්‍රවිඩ කම්කරු ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ඒකෙ යෝජනා දකුණටත් බල පානවා.

ආනන්ද දසනායක මහතා
(শ্রী. আনন্দ দাসনায়ক)
(Mr. Ananda Dassanayake)

කඳුකර ප්‍රදේශවලට පමණක්ය කියා එහි සඳහන් කර නැහැ. ඒක දලා තිබෙන්නේ ගැමියන්ටයි. ගැමියන්ට තියෙන දුක ගැමියන්ට රක්ෂාවක් හැටියට වගා කර ගෙන ඒවත් වෙන්න හෝ වපුරා ගෙන ඒවත් වෙන්න ඉඩම් කැල්ලක් හෝ කුඹුරු කැල්ලක් නැති කම තියයි. ඒ අය දුක් බරින් ජීවත් වන බව පැහැදිලි කර තිබෙනවා. රැකියාවක් නැති එක්කෙනා, ආදායමක් නැති එක්කෙනා කොහොමද දරුවන්ට උගන් වන්නේ? එම නිසා ගම්බද ජනතාව නූගත් පිරිසක් බවට පරිවර්තනය ඕනවා. ඒ නිසා තමයි, එද සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලයෙන් පස්සේ ඇති වුණු මේ රටේ ආණ්ඩු මේ ගැන උනන්දුවක් දක්වා. ස්වදේශ කටයුතු හාර අමාත්‍යාංශයක් ඇති කොට, ඒ මගින් උඩරට ගැමි පුහුණුවීමට කොමිසමක් පත් කළේ. නමුත් ඒකේ වාර්තාව අද හමස් මල්ලේ. එයින් දැන් කිසි දෙයක් කෙරෙන්නේ නැහැ. අර විශ්ව විද්‍යාලවල එහෙම ගැමි තැනම කබඩස්වල දලා තිබෙනවා. [බඩා කිරීම] හමස් මල්ල කියන එක කවදවත් අදින්නේ නැහැ. ඒක එහෙමම තිබෙනවා. එම නිසා ගම්වල තිබෙන මේ ප්‍රශ්න නැති කිරීම සඳහා ගම්වල තිබෙන ඉඩම් නදබදය නැති කළයුතු බව ආණ්ඩුව කල්පනා කළ යුතුයි. මීට පසුව, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්, ඒ වතුකර ප්‍රදේශයෙන් එකම එක පවුලකවත් එහෙ යවන්න ඕනෑ නැත කියා, මම ගරු ඇමතිතුමාට කියා සිටිනවා. අපි යවනවා නම් කරන්නේ වැරදි වැඩක්. එය සිංහල ජනතාවට, මේ රටේ ජනතාවට කරන වරදකි. එයින් කෙරෙන්නේ ඉදිරියේදී ප්‍රශ්නයක් ඇති කිරීමයි. නිත්‍යානුකූලව අපිට ඒ ප්‍රදේශයේ 'එක්කින් ප්‍රයෝජන' එක ගන්නට පුළුවන්. සිංහල ජනතාව සියයට 80ක් පමණ ඉන්නවා. දෙමළ අය සියයට 8ක් පමණ ඉන්නවා. මුස්ලිම් ජනතාව සියයට 8ක් හෝ 10ක් ඉන්නවා. ඔය වර්ග හැටියට ඒ ඉඩම් බෙදා දෙන්න ඕනෑ. ඉඩම් බෙදන විට කොලනි දහස් පිහිටුවන ලෙස ගරු ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා.

පුළු කොලනි දහස් අපි ආරම්භ කළයුතුයි. නමුත් නාන්දේ ඉඩම් හා ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන ඇමතිවරයා හැටියට, ඒට ඕනෑ කරන නීති ඊති සකස් කර, උඩ වර ගැමි පුහුණුවීමට පන දෙපාර්තමේන්තුවට අයිති ප්‍රශ්නයක් හැටියට ගම්බද ජනතාවගේ මේ ප්‍රශ්න විසඳීම සඳහා ක්‍රියා කරන ලෙස මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. සුදුසුකම් ඇති ගම්බද සිංහල ජනතාව සියයට 80ක් ගන්න ඕනෑ ඒ හැම කොලනියකටම. ඒලඟට පුරවැසිකම් ඇදී ද්‍රවිඩ ජනතාවගෙන් සියයට 8ක් ගන්න ඕනෑ. පුරවැසිකම් නැති අයට දෙන්න බැහැ. මේ රටේ පුරවැසිකම් ලබාගත් අයට දෙන්න ඕනෑ. ඒ අයට සලකන්නට ඕනෑ. මුස්ලිම් ජනතාවගෙන් සියයට 8ක් ගන්න ඕනෑ. ගමන් වන්නන් සම්බන්ධවෙනවාය කියන ගරු ජනාධිපතිතුමාගේ කීම ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ ඒ ක්‍රමයට පමණයි. එවිට ඒ අයට රැකියා දෙන්නට පුළුවන්. ඉඩමක් තිබෙනවා, ජීවත් වෙන්නට. ගෙවල් හැදීමේ ක්‍රමයකුත් අපේ අගමැතිතුමා ගෙන යනවා. ඒ වාසිකුත් සහයෝගය ලැබෙනවා. මේ විධියට ඉඩම් හා ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට පුළුවනි, කොලනි දහස් ඇති කරලා මේ ප්‍රශ්නය ඉක්මණට විසඳන්නට. ඒ ගැන කිසි කෙනෙකුට විරුද්ධ වෙන්න බැහැ.

නියෝජ්‍ය සභාපතිතුමා
(පිරිනිත ත්‍යාග් අරාජ්)
(The Deputy Chairman)

You have taken 18 minutes. How much time do you want ?

ආචන්ද්‍ර දසනායක මහතා
(නිරු. ආනන්ද ත්‍යාග්)
(Mr. Ananda Dassanayake)
About ten minutes more.

නියෝජ්‍ය සභාපතිතුමා
(පිරිනිත ත්‍යාග් අරාජ්)
(The Deputy Chairman)
There are 25 Members to speak.

ආචන්ද්‍ර දසනායක මහතා
(නිරු. ආනන්ද ත්‍යාග්)
(Mr. Ananda Dassanayake)

I and the people in my electorate are the people who are affected very badly. So I have to say something with regard to the Mahaweli Ministry's activities. I have to place our grievances before this House.

නියෝජ්‍ය සභාපතිතුමා
(පිරිනිත ත්‍යාග් අරාජ්)
(The Deputy Chairman)

Under every Ministry it is there. I can give you another three minutes.

ආචන්ද්‍ර දසනායක මහතා
(නිරු. ආනන්ද ත්‍යාග්)
(Mr. Ananda Dassanayake)

I will try to finish before that.

නියෝජ්‍ය සභාපතිතුමා
(පිරිනිත ත්‍යාග් අරාජ්)
(The Deputy Chairman)

There are so many Members to speak, and I must be fair by them.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉංග්‍රී. එම්. එල්. එම්. අබුසාලි)
(Mr. M. L. M. Aboosally)

I think, Sir, you should give him some time because his electorate is involved.

නියෝජ්‍ය සභාපතිතුමා
(පිරිනිත ත්‍යාග් අරාජ්)
(The Deputy Chairman)

Is the Government Party prepared to give him more time?

ආචන්ද්‍ර දසනායක මහතා
(නිරු. ආනන්ද ත්‍යාග්)
(Mr. Ananda Dassanayake)

The Hon. Minister and the Deputy Minister are prepared to give me time.

ගමිණී දිසානායක මහතා
(නිරු. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

I am of the humble view that he is making a much more important speech than the speech of the former Minister. So he should be encouraged - [Interruption]

ආචන්ද්‍ර දසනායක මහතා
(නිරු. ආනන්ද ත්‍යාග්)
(Mr. Ananda Dassanayake)
The Deputy Minister is also -

නියෝජ්‍ය සභාපතිතුමා
(පිරිනිත ත්‍යාග් අරාජ්)
(The Deputy Chairman)

Do not worry about him. You address the Chair.

ආචන්ද්‍ර දසනායක මහතා
(නිරු. ආනන්ද ත්‍යාග්)
(Mr. Ananda Dassanayake)

Yes. This is very important, Sir.

නියෝජ්‍ය සභාපතිතුමා
(පිරිනිත ත්‍යාග් අරාජ්)
(The Deputy Chairman)

All right. You may take another five minutes and wind up.

ආචන්ද්‍ර දසනායක මහතා
(නිරු. ආනන්ද ත්‍යාග්)
(Mr. Ananda Dassanayake)

The Kotmale people are the people who are very badly affected by this, Sir.

මන්ත්‍රීවරු
(අරාජ්)
(Members)

වටිනා කට්ටියකට අපි ඇතුළත් කළ දේවත.

මන්ත්‍රීවරයෙක්
(අරාජ්)
(A Member)

නියම කට්ටිය, රෙකෝඩ් කරලා ගෙදර ගිහිල්ලා අපි අහගෙන ඉන්නවා.

ආචන්ද්‍ර දසනායක මහතා
(නිරු. ආනන්ද ත්‍යාග්)
(Mr. Ananda Dassanayake)

තමන්ගේ ඉතිරි ගෙදර ගිහිල්ලා තමයි අහන්න තියෙන්නේ. මෙහෙදි කොට්ටිය.

නියෝජ්‍ය සභාපතිතුමා
(පිරිනිත ත්‍යාග් අරාජ්)
(The Deputy Chairman)

Please address the Chair.

ආචන්ද්‍ර දසනායක මහතා
(නිරු. ආනන්ද ත්‍යාග්)
(Mr. Ananda Dassanayake)

I am sorry, Sir.

May I read this letter written by the Ministry of Mahaweli Development ? It is from the Ministry of Mahaweli Development and is dated

14.11.85. The reference number is K/3 (3). It is addressed to His Excellency J. R. Jayewardene, President of Sri Lanka, Presidential Secretariat, Colombo 1. It says : "Resettlement of Families Affected by Land Slides Near the Kotmale Project."

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

From where did you get that document ? What is that letter ?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

I got it, you see.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

What is that letter ? What are you reading from ?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

This is a copy of a letter sent to His Excellency.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Sent by whom ?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

Sent by the Ministry of Mahaweli Development.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is myself ?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

No, by the Deputy Minister. This is a very important letter.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)

How did you get my letter ?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

That is left to me. - [Interruption] Now can you say that ? You think that we are not allowed to take copies of any letters ?

නියෝජ්‍ය සභාපතිතුමා
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)

Are you going to read that ?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

Yes, Sir. I am going to read it.

නියෝජ්‍ය සභාපතිතුමා
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)

You can table it. That is a long letter.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

No, Sir. Tabling means that you will have to keep it in the Library. This is of very great importance.

නියෝජ්‍ය සභාපතිතුමා
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)

The Library is there for that. You can keep it in the Library. Anyway I cannot allow you to read that. You will take a long time. There are other Members to speak.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

I am saying that this letter is very important. It had been sent to His Excellency to get some land released.

නියෝජ්‍ය සභාපතිතුමා
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)

How long will you take to read that ?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

I will take about two minutes, Sir.

නියෝජ්‍ය සභාපතිතුමා
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)

All right then. You read it in two minutes and finish it.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)

Hon. Member, I think this letter was tabled at the Consultative Committee meeting. Were you not there ?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

That is true but I want to read this letter. The matters you have included in this letter are very

[ආකන්ද දසනායක මහතා]
important. We can solve this problem with regard to land. You have done a good thing. It is not that I am going to criticize you.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)
All right. All right.

නියෝජ්‍ය සභාපතිතුමා
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)
Read it.

ආකන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

“MINISTRY OF MAHAWELI DEVELOPMENT

His Excellency J. R. Jayewardene,
President of Sri Lanka,
Presidential Secretariat,
Colombo 1.

Your Excellency,

Resettlement of Families Affected by
Land Slides Near the Kotmale Project.

Consequent to a directive by Your Excellency, the Committee headed by Mr. G. V. P. Samarasinghe, Secretary to the Cabinet, examined the requirements of alternate lands for the resettlement of families whose lands were submerged under the Kotmale reservoir or falling within the new road traces and who wished to be resettled in the Kotmale region. These requirements of alternate lands were assessed on the basis of the number of families affected before the inauguration of the Project last year.”

The wording is very good. That is why I am happy about it.

“After long deliberations, the above-mentioned committee agreed to release the following extents from the estate managed by the SLSPC/JEDB.

Doragala Estate	.. 400 acres
Mahawila Estate	.. 359 1/2 acres
South Medacombra Estate	.. 215 acres
Rothschild Estate	.. 200 acres

These lands were to be alienated among approximately 858 families who were awaiting to be resettled in the Kotmale area. These lands were just sufficient to resettle the families falling into two categories mentioned above.

I presume that Your Excellency is already aware that many areas around Kotmale reservoir have been affected recently due to many earthslips. The areas worsely affected are the Kalpitiya, Niyangandora and Wataddara, Rothschild and Akkaramalai regions. Some sections of the lands recently released for alienation i.e., Rothchild and South Medekumbra are also affected due to earthslips. It is known that these earthslips although a common occurrence in the region have been aggravated partly due to the fluctuation of the reservoir level and also due to the alternate roadways which are being cut through difficult terrain, in addition to the very heavy rainfall in the valley.”

මම අනෙක් ටික කියවන්න යන්නේ නෑ. ගරු සභාපතිතුමා, දැන් මම කියනවා මේ සම්බන්ධයෙන් තිබෙන මගේ අවශ්‍යතාවය ගැන. මේ ගම් ගැන ගරු ඇමතිතුමා දන්නවා. නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා. මම මේ වේලාවේදී

සතුටින්ම වෙනවා, ගරු නියෝජ්‍ය ඇමතිතුමාටත්, නියෝජ්‍ය මහාමාන්‍ය ඇමතිතුමාටත්, නියෝජ්‍ය රාජ්‍ය ඇමතිතුමාටත්. මන්ද, අපි දෙනුත් වනාවක් ගිහිත් මේ ස්ථාන පරීක්ෂණ කළා. ඒ පරීක්ෂණ තියා තමයි, මේ ලිපිය සකස් වුණේ. මන්ද, තත්ත්වය හරියටම පෙනෙන තියා.

මේ ප්‍රදේශ කඩා බිඳගෙන යනවා. එමනිසා ඒ ගම්වල මිනිස්සු ඉතා ඉක්මණින් වෙනත් ස්ථානවල පදිංචි කරවන්න මින. දවසක් හරි පමා වුණොත් ඒක හොඳ නෑ. අපට කියන්න බෑ. මොන මොනොනේ වහිවිඳ කියා. සමහර වෙලාවට, වැස්ස දවසට මේ පිරිස් තමන්ගේ ගෙවල්වල ඉන්නේ නෑ. වෙනත් ගෙවල්වලට යනවා. බිය තියා. ඒක සාධාරණ බියක්. එමනිසා මම කියන්නේ ඉතා ඉක්මණින් ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් පියවරක් අරගෙන අපට ඉඩම් ලබා දිය යුතු බවයි. එක එක දවසට මිනිස්සු ඇවිල්ලා මට මේ ගැන කියනවා. ඒ තියා මේ ගැන බලාගෙන ඉන්න ලැබෙන්නේ නෑ. එම නිසා ආණ්ඩුව ඉඩම් දෙන්නේ නැත්නම් සමහර විට ඒ ජනතාවත් එක්ක එකතු වී ඒ අවට තිබෙන රජයේ වතු වල බලහත්කාරයෙන් පදිංචි වීම සඳහා මම ව්‍යාපාරයක් ගෙන යනවා. කරන්න දෙයක් නෑ. එහෙම නෑ. ඒ නිසා මම දැන්මම කියනවා. ඒ විධියේ අරගලයක් ඇති වුණොත්, මොන විධියේ දෙවල් වුනත් කරන්න දෙයක් නෑ. අපි ඒක කරන්න මිනිය කියා.

ඒ ප්‍රදේශ වාසීන්ට මේක ජීවිතයත්, මරණයත් අතර ප්‍රශ්නයක්. ඒ ප්‍රදේශයේ මිනිස්සු කොණේ හරි පදිංචි වෙන්න මින. තමන්ට ඉන්න හේ නැතිව යනවා නම්, ගෙය ගසා ගෙන යනවා නම්, කඩාගෙන වැටෙනවා නම්. ඒ මිනිස්සුන්ට වපුරන්න තිබෙන කුණුරු නැති වෙනවා නම් මම හිතනවා ඒක ජීවිතයත් මරණයත් අතර සටනක් කියා. ඒ අය කියන්නේ ඒකයි. අපිට ගිහිල්ලා ඒ මිනිස්සු බලෙන් පදිංචි කරන්න වෙනවා. තමුත් මම තවම ඒකට ඉඩ දී නෑ. ඒ නිසා මම විශේෂයෙන් මහවැලි ඇමතිතුමාට කියනවා, මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් අරගෙන. මේ අය පදිංචි කරවීමේ කටයුතු එක දවසක්වත් පමා නොකර කරන්න ය කියා.

ඒලඟට, ඉඩම් ලබා දීම ගැන මිනිස්සුන්ගේ වැරදි ආකල්පයක් තිබෙනවා. ඉඩම් ලබා දීමට අපි කමිටුවක් පිහිටවුවා, 1978 දී. මමත් එහි හිටියා. ගරු ඇමතිතුමාත් හිටියා. තවත් අය හිටියා. එහිදී අපි තීරණයක් ගත්තා අක්කර දෙක බැගින් එක පවුලකට දෙන්න කියා. මේ ඉඩම් වැඩි දෙනෙකුට දෙන්න බැරි තියා තමයි. ඒකකයක් වශයෙන් පවුල ගත්තේ. ඒක නීතියක් නොවෙයි. ඒක සම්මත වූ නීතියක් නොවෙයි. එද අපට ඒ පිරිස වෙත් කර ගන්න මින නිසයි. අපි ඒ ක්‍රියා මාර්ගය ගත්තේ. ඒ කමිටුවෙන් තීරණයක් කළා. අක්කර දෙකක් එක පවුලකට දෙන්න මිනිය කියා. ගොඩ ඉඩම් වශයෙන් අක්කර එකයි තුන් කාලයි. අක්කර කාලක් දෙනවා හේ හද ගන්න. තවකඩදොර එහෙම දිල තිබෙන්නේ ඒ අන්දමටයි. මටත් ලැබිලා තිබෙනවා ඒ විධියට. අක්කර එකයි තුන් කාලක් සහ කාලක්.

ආර්. ජේ. ජී. ද මැල් මහතා (මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිතුමා)
(திரு. ஆர். ஜி. ஜி. த மெல் — நிதி, அமைப்புத்திட்ட அமைச்சர்)
(Mr. R. J. G. de Mel - Minister of Finance and Planning)
ඇයි හේ අක්කර පහත ?”

ආකන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)
එක ආණ්ඩුවෙන් දුන් එකක් නොවෙයි. එහෙමත් තමුත්තාත්සේට දිල තිබෙන්නේ හේ අක්කර තුන්දහස් ගණනක්. ඒත් ආණ්ඩුවේ ඉඩම්ද ?

ආර්. ජේ. ජී. ද මැල් මහතා
(திரு. ஆர். ஜி. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)
නෑ.

ආකන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)
අන්න ඒ විධියට හිතනවා නම් හරි. තමුත්තාත්සේට හිතනවා නම්, තමුත්තාත්සේගේ පරම්පරාවෙන් ආවා, තුන්තම් අයිතියෙන් ආවා කියා ඒක ආණ්ඩුවට වගකීමක් නෑ.

ආර්. ජේ. ජී. ද මැල් මහතා
 (ති.රු. ஆர். ஜி. த. மெல்)
 (Mr. R. J. G. de Mel)
 මටත් තිබෙන්නේ අක්කර 50 යි.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயகம்)
 (Mr. Ananda Dassanayake)

ඒ දැන් තුන්දහස් ගණන පහතට බැස්සුවා. ඒකට මට කරන්න දෙයක් නැහැ.

ගරු සභාපතිතුමනි, 1981 දී පදිංචි වූ අයට මම අර කළින් සඳහන් කළ ඉඩම් දීමේ ක්‍රමය වෙනස් කලා. ඒ අයට දුන්නේ අක්කර එකයි තුන් කාලයි. මම මේකට විරුද්ධයි. 1982 දී තවත් අක්කර කාලක් කැපුවා. එතකොට අක්කර එකහමාරයි. මට මේවා මප්පු කරන්න පුළුවන්. 1983 දී ඒ ප්‍රමාණය අක්කර එකයි කාලට බැස්සා. ඊළඟට 1984 දී අක්කරයට බැස්සා. දැන් 1985 දී අක්කර එකයි. 1985 ජූලිවල ඉදලා සමහර පවුල්වලට දෙන්නේ අක්කර බාගයයි. ඒක වැරදියි. ඒකෙ ගෙයක් හද ගන්නාම, තමුත්තාත්සේ දන්නවා අක්කර බාගයකින් ජීවත් වෙන්න බැරි බව. එතකොට ඒ අයට ඉඩම් දෙන්න මත. ඒ නිසා මම කියනවා, තමුත්තාත්සේ වෙනකර තිබෙන මේ අක්කර 800 ප්‍රමාණය මදිය කියා.

අපි හය හැතීම් ඉඩම් ඉල්ලන්න මත. අපේ පැරණි මුහුත් මිත්තන්ගේ ඉඩම්. අපේ අයිතිය. ඒ නිසා ඒ ප්‍රදේශයේ වතුටලින් අපට තියෙන අයිතිය එක්කෝ අපි හොඳින් ගන්න මත, තැන්නම් බලගත්කාරයෙන් හරි, මහජනතාවගේ ඉල්ලීම් මගින් හරි ඒ ඉඩම් අරගෙන අපි පදිංචි වෙන්න මත. ඉස්සෙල්ලා පදිංචිවෙලා අපි ජීවත් වෙන්න මත. ඒ නිසා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, මේ ගැන සාධාරණව කල්පනාකර බලා හැම පවුලකටම අක්කර දෙක බැගින් දෙන්නය කියා. එක කට්ටියකට අක්කර දෙකක් දුන්නා. අනෙක් කට්ටියට අක්කර බාගයක් දුන්නා කියා ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. පටන් ගත්තු විටියෙන් පල්ලෙහාට ඇවිල්ලාය කියලා, හායන පක්ෂයට ඇවිල්ලාය කියලා මිනිස්සු මට කියනවා. අත්ත එමනිසා මෙහි කිසියම් වෙනසක් කරන්නටය කියා මම ඉල්ලා සිටිනවා. ඊළඟට මේ අයට මෙම ප්‍රදේශයකුත් අක්කර දෙකක් දෙන විට, එම ප්‍රදේශයට යන අයට අක්කර තුනක් හෝ තුන හමාරක් කුඹුරු ඉඩම් වශයෙන් දෙනවා. එමනිසා මේ අයටත් කුඹුරු ඉඩම්වලින් දෙන්නට මත. මොකද? මේ අයගේ පරිත්‍යාග නිසා නමයි. එම ප්‍රදේශවල කුඹුරු හොඳින් කරන්නට පුළුවන් වූණේ; විශාල සංවර්ධනයක් ඇති කරන්නට පුළුවන් වූණේ. එමනිසා එම ඉඩම්වලින් අක්කර එකක් දෙන්න මත. ගරු ඇමතිතුමා මේ අදහසට කලින් එකඟ වූණා. මම හිතන හැටියට එතුමා මේ අදහසට අකමැති වෙන්නේ නැහැ. ඊළඟට මෙතෙක් එහාට යවා ඇති පවුල්වලට කුඹුරු ඉඩම් දී තිබෙන්නේ අක්කර එක හමාරක් හෝ දෙකක් පමණයි. ඒ අයට කොත්මලේ අයිතිය රැකෙන්නට. ඒ අයගේ පරම්පරාවේ අයිතිය රැක ගන්නට අවු වශයෙන් අක්කර හාගයක ඉඩමක්වත් තිබෙන්න මත. එමනිසා ඒ කාරණා දෙක විසඳා දෙන්නට ඇමතිතුමා ක්‍රියා කරනවා ඇත කියා බලාපොරොත්තු වෙමින්, අපේ ප්‍රදේශවලට අදල ප්‍රශ්න විසඳා දෙන්නට එතුමාට සියලුම ශක්තිය හා ධේරුව ප්‍රැබේවායි මා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා.

පු. හා. 11.30

නියෝජ්‍ය සභාපතිතුමා
 (பிரதித் தலைவர் அவர்கள்)
 (The Deputy Chairman)

ගරු මන්ත්‍රීවරු විධිපස් දෙකෙන් මෙම වැය ශීර්ෂය යටතේ කථා කරන්නට තමී දී සිටිනවා. දැන් පස්සර ගරු මන්ත්‍රීතුමා කථා කරන්න.

බබ්ලිවි. එම්. කරුණාරත්න මහතා (පස්සර)
 (திரு. ப. பிள்ளை, எம். கருணாரத்ன — பஸ்ஸர)
 (Mr. W. M. Karunaratne - Passara)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මෙම වැදගත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ වචන ස්වල්පයක් කථා කිරීමට මට අවස්ථාව ලබාදීම ගැන මඛතුමාට ස්තූතියිවන්න වෙනවා. දෙවනුව මෙම අමාත්‍යාංශයේ ගරු ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත්, ලේකම්තුමා ඇතුළු කිලාධාර මහකුත්තටත් ස්තූතියිවන්න වෙනවා. අමාත්‍යාංශයෙන් වැදගත් සේවාවක් ඉටු කිරීම ගැන.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ ඉතිහාසය ගැන සිතා බලන විට අපට මතක් වෙනවා, 1965-1970 අපේ ආණ්ඩු කාලයේදී එදා අගමැතිතුමා වශයෙන් සිටි අපේ බිහිලි යෝජනායාක මැතිතුමා, පොල්ගොල්ල යන ස්ථානයේ මුල්ගල තබා මෙම මහා කාර්යය ආරම්භ කළ හැටි. නමුත් 1970 දී පැවති මහා මැතිවරණයේදී එතුමා ආරම්භ කළ එම වැඩ පිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විහිටි තහවුරුවට ලක් කලා පමණක් නොවෙයි. අපේ පක්ෂයේ මැතිවරණ පරාජයට මූලික වූයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපට විරුද්ධව මහවැලිය පම්බන්ධයෙන් ගෙන ගිය ප්‍රචාරක වැඩ පිළිවෙලයි. එද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය කීව්වා, එක්සත් ජාතික පක්ෂය මහවැලි වතුරෙන් යෝද හරින බව. එද ඒ අය කී වෙනත් දේවල් මේ ගරු සභාවේදී කියන්නට මට විකක් අපහසුයි. ඒ අන්දමේ දේවල් තමයි එද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ වේදිකාවලදී කීව්වේ. එද ඒ විධියට අපේ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කර බලයට පත් වූණට පස්සේ මහවැලි වහාපාරයේ වැඩ ගෙන යාම පැත්තකට තල්ලු කර දැමීම නිසා එහි සාප කර්මය ජනතාවට විදින්නට සිදු වූණ. ජනතාවට එද පාත් පොලීම්වල දුක් විදින්නට සිදු වූණේ, හාල් සේරුවක් ගෙන යන්නට බැරි තත්ත්වයක් ඇති වූණේ, සතියේ අභහරුවාද සහ සිකුරාද යන දිනවල බත් තත්ත එපා කියා නියමයක් පනවන්නට සිදු වූණේ එම ආණ්ඩුව ගෙන ගිය වැරදි ප්‍රතිපත්ති නිසයි. ඊට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන බොරු ජනතාව වටහා ගෙන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ආණ්ඩුව 1977 දී සම්පූර්ණයෙන් අතුගා දමා, කලින් බලාපොරොත්තු වූණටත් වඩා විශාල සහ සංඛ්‍යාවක් ලබා දෙමින් අපේ ගරු ජනාධිපතිතුමාගේ මේ රජය බලයට පත් කලා. එම රජයේ මන්ත්‍රීවරයකු වශයෙන් පත් වී එන්නට ලැබීම අපේ වාසනාවක්.

අපේ මෙම ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව නැවතත් මහවැලි යෝජනා ක්‍රමයේ වැඩ ආරම්භ කලා. අපේ තරුණ ඇමතිවරයෙක් එතුමා කෝරා ගෙන එම කටයුත්ත හාර දුන්නා. එසේ හාර දීමෙන් පසුව අපේ ජනාධිපතිතුමා තීරණය කලා, අවුරුදු හිතකින් නොවෙයි, අවුරුදු හයකින් මෙම වහාපාරය අවසන් කළ යුතු බව. එසේ තීරණය කලාට පස්සේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්, ප්‍රශ්න කලා, අවුරුදු හයකින් මහවැලිය අවසන් කරන්නේ කොතොමද කියා. එය කොයි ආකාරයකින් හෝ කරන බවට අපේ මේ ඇමතිතුමා එද පිළිතුරු දුන්නා. ඊළඟට ඒ සඳහා මුදල් සොයා ගන්නේ කොතොමයිද ඇසුවා. කොතොම හරි මුදල් සොයාගන්නා බව කීව්වා. මේ ගරු සභාවේ අපේ මුදල් ඇමතිතුමා දැන් ඉන්නවා. එතුමා මේ සඳහා අවශ්‍ය මුදල් සොයා දුන්නා. ජලාශ කීපයක වැඩ කටයුතු දැනටමත් අවසන් වී විවෘත කර තිබෙනවා. ලබන අවුරුද්දේ රත්දේහිගල ජලාශය විවෘත කරනවා. මේ මාසයේ 15 වනදා දුඤ්ඤම වෙතොර ජලාශය පුරවන්නට අයි භාලම දම්මා, දැන් එම ජලාශය පිරිගෙන යනවා.

විරුද්ධ පක්ෂය දැන් පටන් ගෙන තිබෙනවා, අවසන් කර ගෙන යන මහවැලි වහාපාරය විවේචනය කරන්නට. එද කීව්වේ මහවැලි වහාපාරය ආරම්භ කරන්නට එපාය කියලයි. දැන් වැඩ අවසන් වෙතන එන විට, ඒ ගැන විවේචනය කරනවා. එම නිසා අපේ ත්‍රිකුණාමල දිසා ඇමතිතුමා කීව්වා වාගේ, විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මමත් ඉල්ලා සිටිනවා, එම ජලාශ යෝජනා ක්‍රම වික ගිහිත් බලා එන ලෙස. වැඩි දුර යන්නට බැරි තම මාදුරුඹය එනෙම තැන්නම් විකවෝරියා ප්‍රදේශවලටත් යන්නය කියා අපි ඒ අයට ආරාධනා කරනවා. මහවැලි යෝජනා ක්‍රමය යටතේ දැන් පවුල් දහස් ගණනක් පදිංචි කරවා තිබෙනවා. අපේ ආසනවලිඟුත් පවුල් සියයක් පමණ අරගෙන ගිහිත් පදිංචි කරවන්න අපටත් පුළුවන් වූණ. එද හාල් සේරුවක් ගෙනෙන්නට බැරි තත්ත්වයක සිටී අය දැන් වී ලොර් ගණන් පටවාගෙන ගෙවල්වලටත් එනවා.

දැන් නොයෙකුත් පහසුකම් විශාල වශයෙන් සලස්වා තිබෙන බව අපි කියන්නට මත. විශේෂයෙන් පාසල් ගොඩනැගිලි රාශියක් විවෘත කර තිබෙනවා. ඒ නිසා ගිහිත් ඒවා බලන්නය කියා අපි තමුත්තාත්සේලාට කියනවා. මහවැලි යෝජනා ක්‍රමයේ එක් කොටසක් වූ උල්ගිටිය යෝජනා ක්‍රමය යටතේ පාසල් ගොඩනැගිලි රාශියක් ඉදි කර, මාමාවත් රාශියක් ඇති කර, විදුලි යෝජනා ක්‍රම ඇති කර, ආරෝග්‍යශාලා සකස් කර ඒ වැඩ කටයුතු රාශියක් සාර්ථකව කරගෙන යනවා. ඒ පිළිබඳව අපි සන්නෝෂ වෙනවා. තව අවුරුදු කීපයක් මේ වැඩ කටයුතු මේ විධියට කරගෙන ගියොත් අපට තව පවුල් රාශියක් මේවායේ පදිංචි කරවන්න පුළුවන් වෙයි කියා මම හිතනවා.

[සබලව, එම්. කරුණාරත්න මහතා]

මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරන්නට කැමතියි. කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) කීවා වගේ අපේ ආයතන වෙනුවෙන් වටවෙලයි කියන්නේ. එහි මහජනයාට ඉඩමක් නඩමක් ගන්න නැතක් නැහැ. එම නිසා මහවැලි යෝජනා ක්‍රමයෙන් තමයි අපේ ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඉල්ලන්න කියන්නේ. ඒ අයට වෙන ක්‍රමයක් නැහැ.

ඒ වාගේම ජලය ගැන කල්පනා කර බලන විට උල්භිවිය ජලාශය, රත්කිද ජලාශය, කොත්මලේ ජලාශය, මාදුරුමය ජලාශය, වික්ටෝරියා ජලාශය, රත්දෙනියල ජලාශය, පුණ්ණමාවෙහෙර ජලාශය ආදී වූ ජලාශ රශියක වැඩ අවසන් කර තිබෙනවා. ගරු ඇමතිතුමා ලබන අවුරුද්දේ තවත් ජලාශ කිපයක වැඩ කටයුතු ආරම්භ කරන්නට යනවාය කියා මම හිතනවා. අවසාන කඩාවේදී එතුමා ඒ පිළිබඳව ප්‍රකාශ කරයි. මේ යෝජනා ක්‍රම තුළ පදිංචි වෙන අය අද හොඳින් ජීවත් වෙතවාය කියා අපට සන්නේෂයෙන් කියන්නට පුළුවන්. ඒ කටයුත්තට සහභාගී වෙන්න මහජනතාව තවත් රාශියක් පුලු බලාගෙන සිටිනවා. එම නිසා මේ අමාත්‍යාංශය පිළිබඳව කල්පනා කර බලන විට විරුද්ධ පාර්ශ්වයේ උදවිය මොනවාද මේ කියන්නේ කියා අපට පුදුම හිතෙනවා. මේ විධියේ යෝජනාක්‍රම රාශියක් ඉෂට කිරීම සඳහා ගරු මුදල් ඇමතිතුමා අපට මුදල් ලබා දුන්නා. ඉදිරි යෝජනා ක්‍රම විකෘති ඉෂට කරන්නට ගරු මුදල් ඇමතිතුමා දැනටමත් කටයුතු කර තිබෙනවා. එතකොට ඒ යෝජනාක්‍රම විකෘති ඉෂට කරගෙන යන විට තමුත්තාත්සේලා මොනවාද කියන්නේ? 1989 මැතිවරණයේදී තමුත්තාත්සේලා මොනවාද කියන්න යන්නේ? විරුද්ධ පාර්ශ්වයේ අය මොකක්ද කියන්නේ? මේ රටට හාල් වැඩියි කියනවාද? මේ කුඹුරු නැවතත් පුරන් වෙන්න තියන්න කියනවාද?

කොත්මලේ ජලාශයේ මොනවාද වැරදි වගයක් ගැන අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කීවා. කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) ඒ සම්බන්ධයෙන් මොනවාද කියන්නේ කියා මමත් පොඩ්ඩක් අහගෙන සිටියා. ආයතනයේ මන්ත්‍රීතුමා ඒ ගැන මොකුත් දන්නේ නැහැ. දන්නවා නම් ඒ මන්ත්‍රීතුමා කියයි.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී ලංකා ජනාධිපති මහලයාගේ නිවස)
(Mr. Ananda Dassanayake)

නැහැ, නැහැ, මම ඉස්සෙල්ලා හිතුවා -

ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා
(ශ්‍රී ලංකා ජනාධිපති මහලයාගේ නිවස)
(Mr. W. M. Karunaratne)

අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා කීවා කොත්මලේ මන්ත්‍රීතුමා කියනවාය කියා.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී ලංකා ජනාධිපති මහලයාගේ නිවස)
(Mr. Ananda Dassanayake)

මම ගුරුතුමා විදහාට ඉගෙනගෙන නැහැ. ඒ නිසා මම ඒක අත්හැර දමම.

ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා
(ශ්‍රී ලංකා ජනාධිපති මහලයාගේ නිවස)
(Mr. W. M. Karunaratne)

බොහෝම හොඳයි! අත්තනගල්ලේ මන්ත්‍රීතුමා තමයි කියන්නේ. අත්තනගල්ලේ මන්ත්‍රීතුමා කොත්මලේට ගිහිඳුන් නැතිව ඇති. කොත්මලේට ගිහිඳුන් නැහැ, කොතෙන්ටටත් ගිහිත් නැහැ.

ජී. ඩී. එස්. ඩී. සිල්වා මහතා (ගබරාදුව)
(ශ්‍රී ලංකා ජනාධිපති මහලයාගේ නිවස)
(Mr. G. V. S. de Silva - Habaraduwa)

හිතෙන් පෙනෙනවා.

ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා
(ශ්‍රී ලංකා ජනාධිපති මහලයාගේ නිවස)
(Mr. W. M. Karunaratne)

හිතෙන් පෙනෙනවා. හිත දකිනවා. ඒ නිසා කරුණාකරලා ගිහිත් මේවා බලන්න.

මැදවිච්චියේ ගරු මන්ත්‍රීතුමා (මොනරාජයාගේ නිවස) හිටපු වාර්මාර්ග ඇමතිවරයෙක්. මේ රටේ වැඩිමලදු අගමැතිවරයෙක්. එතුමාත් කඩදසී කැබලි වගයක් මොනකට ගෙනවිත් තබාගෙන අරක වැරදියි. මොනම ආර්ථිකය, අරයා කීවාට යනාදී වගයෙන් කපා කලා. කඩපිල්ලට නම් මොනම කපාටත් තිබෙනවා. කවුරුවත් කීවිට පළියට, තුණ්ඩුකැලි බලාගෙන මේ ගරු සභාවට ඇවිත් කපා කරන්න ගොද නැහැ. පෝෂ්ඨ මන්ත්‍රීවරයෙක්, වැඩබැඳු අගමැතිවරයෙක් මේ වාගේ කවුරුවත් කීවිට ආර්ථික කපාටත් කියන්න ගොද නැහැ. විරුද්ධ පාර්ශ්වයට මේ දවස්වල මොකක්ද ලෙඩක් හැදිගෙන යනවා. මොන ලෙඩක්ද මම දන්නේ නැහැ. මම හිතන විටියට මොලේ ඉදිමලා තමයි. දැන් විරුද්ධ පාර්ශ්වයේ අයගේ මොලයයි ඉදිමෙන්නේ [බාධා කිරීමක්] මොලේ තැනී තියා තමයි එතෙම කපා කරන්නේ. මොලයක් තිබෙනවා නම් එතෙම කපා කරනවාය?

නියෝජ්‍ය සභාපතිතුමා
(වීරබ්‍රහ්මන් ජයවර්ධන)
(The Deputy Chairman)

මොලය ගැන කොටසයි මහවැලිය ගැන කපා කරන්න.

ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා
(ශ්‍රී ලංකා ජනාධිපති මහලයාගේ නිවස)
(Mr. W. M. Karunaratne)

අපේ ගරු නියෝජ්‍ය සභාපතිතුමා මහවැලිය ගැන කපා කරන්න කියනවා. නියෝජ්‍ය සභාපතිතුමා, මහවැලිය ගැන මුළු දවසක් කපා කලත් ඉවර කරන්න බැහැ. ලෝක ඉතිහාසයක්. මට ප්‍රථමයෙන් කපා කල ගරු නියෝජ්‍ය ඇමතිතුමා ප්‍රකාශ කලා වාගේ මෙය මේ රටේ වැදගත් කටයුත්තක් කරගෙන යන මොහොතක්. ඒ මහවැලි අමාත්‍යාංශය ගැන කපා කරන්න ගරු මන්ත්‍රීවරු රාශියක් පුලු පුලා බලා සිටින බව පෙනෙනවා. එම නිසා ඒ මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් අපි දෙන්නට ඕනෑ. ඒ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් දෙන්න ඕනෑ, නිසා මම මීට වඩා කපා කරන්න කච්චාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වැය ශීර්ෂය යටතේ කපා කරන්න අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට සතුහිවන්න වන අතර, මහවැලි ව්‍යාපාරය සාර්ථකව තවත් ඉදිරියට ගෙන යන්න ගරු ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත් වාසනා යකතිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මා හිතට වෙනවා.

ජේ. ජී. විජේරත්න බණ්ඩා මහතා (ලත්ගල)
(ශ්‍රී ලංකා ජනාධිපති මහලයාගේ නිවස)
(Mr. J. G. Wijeratne Banda - Laggala)

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, මහවැලි අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ඡා කරන මේ අවස්ථාවේ කාරණා කිපයක් පිළිබඳව අදහස් දක්වන්න මම බලාපොරොත්තු වෙනවා. මේ ලංකා ඉතිහාසයේ විශාලතම ජලාශ ආරම්භ කරමින්, ගොවියාට අවශ්‍ය පහසුකම් ලබා දීමට මේ රටේ ජන ජීවිතයට බොහෝම කීටුවෙන් කටයුතු කරන මෙම අමාත්‍යාංශයෙන් මෙම කාලය තුළ ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳව පලමුවෙන්ම ගරු ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත්, එතුමාගේ කාර්ය මණ්ඩලයටත් මම සතුහිවන්න වෙනවා. මේ රටේ ඉඩම් පිළිබඳව, මේ රටේ ජලය පිළිබඳව කාර්ය භාරගෙන කටයුතු කරන එතුමාටත්, එතුමාගේ අමාත්‍යාංශයටත් මේ ලංකා ඉතිහාසයේ නොමැකෙන තමක් ඇති කීර්මට පුළුවන් වුණු බව මම මතක් කරන්න කැමතියි. මම ගැම අවස්ථාවකමත් ඒ ගැන මතක් කලා.

මේ ලංකා ඉතිහාසය ගැන කපා කරන කොට විජයාවතරණයේ සිට ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජතුමාගේ කාලය දක්වා මේ රටේ රජ කල රජවරු අවුරුදු 2500ක කාලය තුළ ඉදි කල ජලාශ අතිබව මේ අවුරුදු කීපය තුළ ජලාශ ඉදි කරමින්, ගොවිතැන් කර ගැනීමට ඉඩමක් නොමැතිව සිටී ගොවියාට ඉඩම් ලබා දීමටත්, ජලය නොමැතිව සිටී ගොවියාට ගොවිතැන් කරගැනීමට ඒ ජලාශවලින් ජලය ලබා දීමටත් මේ කාලය තුළදී වැඩ පිළිවෙලක් සකස් වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද රට සහලින් ස්වයංපෝෂිත වීමේ සුබ ලකුණු අපට දකින්නට ලැබී තිබෙනවා. එමනිසා මේ කාර්යය සාර්ථක කරගැනීමට තමුත්තාත්සේට සහාය දුන් ගැම කෙනෙකුටමත්, විශේෂයෙන්ම තමුත්තාත්සේටත් මේ රටේ ගොවි නම්කරු ජනතාව ණයගැනියි.

ප්‍ර. හ. 11.45

ඒ වගේම මේ රටේ කර්මාන්ත පවත්වාගෙන යාමට, ඒ වගේම මේ රටේ ජනතාවගේ පාරිභෝජනයට අවශ්‍ය විදුලිය ලබා දීම ශ්‍රේෂ්ඨ වැඩ කොටසක් බව මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෑ. එසේ කරගෙන යාමේදී නොයෙක් විධියේ කරදරවලට, බාධකවලට රජයටත් ජනතාවටත් මුහුණ පාන්නට සිදුවන බවත් අපි පිළිගන්න ඕනෑ. කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආතන්ද දයනායක මහතා) මතක් කළ විධියට කොත්මලේ ජලාශය ඉදි කිරීම නිසා, වික්ටෝරියා වෙල්ල ඉදි කිරීම නිසා, බෝවතුන්න ජලාශය ඉදි කිරීම නිසා ඉදිරියේදී ඉදි කිරීමට බලාපොරොත්තු වන මොරගහකන්ද ජලාශය නිසා ජනාවාස වශයෙන් තිබුණ ඒ ප්‍රදේශවල ඉන්න ජනතාවට සෑගෙන කරදරවලට මුහුණ පාන්නට සිදු වුණා. ඇත්තවශයෙන්ම මේ විශාල ජලාශ ඉදිවුණේ ජනාවාස වී තිබුණ ප්‍රදේශවලයි. ඒ නිසා ඒ ප්‍රදේශවල සිටි ජනතාව ඒ ප්‍රදේශවලින් ඉවත් කරන්නට අපට සිදු වුණා. මේ රජය නොවෙයි මහවැලි ව්‍යාපාරය අවුරුදු 30 කින් කිම කරන්නට සැලසුම් කර සිටි උදවියත් මේ ජලාශ ඉදි කිරීමට බලාපොරොත්තු වුණා නම් ඒ ජලාශ ඉදිවෙන ප්‍රදේශවල සිටි ජනතාව ඉවත් කරන්නට ඒ අයටත් සිදු වෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවල ජීවත් වුණ ජනතාවට ජාතිය වෙනුවෙන් අපි සතුකිවන්න වෙන්න ඕනෑ. ඒ අය කළ පරිත්‍යාගයට අපි ඒ අයට සතුකි කරන්න ඕනෑ. ඒ අයට පහසුකම් සැලසීමේදී නොයෙක් විධියේ අඩුපාඩුකම් ඇති වෙන්න ඇති. ඒ අපහසුකම් තව දුරටත් තිබෙනවා නම් ඒවා මගහරවන්නට වැඩපිළිවෙලක් ඇති කළ යුතු බවත් මා මතක් කරන්න ඕනෑ.

විශේෂයෙන්ම මා මතක් කරන්න කැමතියි, මහවැලි ව්‍යාපාරය නිසා අවුරුදු ගණනාවක්ම යලට ගොවිතැන් කර ගැනීමට පහසුකම් නොලැබුණ මිනිස් ව්‍යාපාරයේ ගොවීන්ට පළමුවැනි වතාවට පසුගිය අවුරුද්දේදී යලට ගොවිතැන් කර ගැනීමට අවස්ථාවක් ලැබුණ බව. ඒ නිසා මහවැලිය යටතේ කෙළින්ම ජලය ලබා ගෙන කටයුතු කරන අලුතෙන් ගොවිතැන් කරන ප්‍රදේශවලට පමණක් නොව පැවතුන වාරිමාර්ග යෝජනා ක්‍රමවලටත් මේ අනුව පහසුකම් සැලසී තිබෙන බව මතක් කරන්න ඕනෑ. මිනිස් තුන්වන හා හතරවන පියවරවල කටයුතු ගැන ගරු ඇමතිතුමා දන්නවා. මිනිස් ඇල ලංකාවේ තිබෙන දිගම වාරිමාර්ග ඇල බව තමුත්තාන්සේ දන්නවා ඇති. එය හැතැප්ම 45 ක් පමණ දිගයි. පළමුවැනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි වශයෙන් පියවර හතරකට වෙන් කර තිබෙනවා. ඇත කෙලවරේ තිබෙන තුන්වැනි හතරවැනි පියවරවලට ජල පහසුකම් ලබා ගැනීමට මෙතෙක් අවස්ථාවක් ලැබුණේ නැහැ. පළමුවැනි වතාවට මේ යල් කන්නයේදී ජලය ලබා දෙන්නට පුළුවන් වුණේ මහවැලිය නිසයි. විශේෂයෙන්ම වික්ටෝරියා ජලාශය ඉදි කිරීම නිසයි.

ඊළඟට තමුත්තාන්සේගේ අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් තිබෙනවා. අවුරුදු විසි ගණනක සිට එතෙම තැන්නම් මහවැලිය පිළිබඳව සිහින දකින්නට පටන් ගත් යුගයේ සිට මේ මොරගහකන්ද ජලාශය ඉදි වෙනවායයි කියන හැසීම නිසා මොරගහකන්ද ජලාශයට යට වෙන ප්‍රදේශයේ ජනතාව අදත් ඒ ප්‍රදේශයේ කිසිම සංවර්ධනයක් කරන්නෙ නැතිව බලාගෙන ඉන්නවා. ජලාශය කවද ඉදිවෙයිද, ජලාශය ඉදි වුණොට පසුව අපට මොනවා කරන්නට සිදුවෙයිද, කියන හැසීම ඇතිව ඒ අය බලාගෙන ඉන්නවා. ඒ වාගේම මා මතක් කරන්න කැමතියි, 1977 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් වුණොට පසුව නොයෙක් විධියේ සංවර්ධන ව්‍යාපාර සෑම මැතිවරණ කොට්ඨාශයකම වාගේ සිදුවුණා. නමුත් මේ මොරගහකන්ද ජලාශ වැඩපිළිවෙල නිසා මොරගහකන්ද ජලාශයට යට වෙන ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කිසිම මුදලක් වියදම් කරන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා ඒ අයට අධ්‍යාපනයක් සිදුවී තිබෙනවා. අනික් ප්‍රදේශ සංවර්ධනය වෙනවා. මේ ප්‍රදේශ සංවර්ධනය වෙන්නෙ නැහැ. ඒ නිසා මේ පිළිබඳව ඉක්මණින් තීරණයක් ගැරගෙන ඒ අයටත් මේ රජය යටතේම පහසුකම් ලබාගෙන හොඳින් ජීවත්වීමට වැඩපිළිවෙලක් සකස් කර දෙන්නය කියා මා තමුත්තාන්සේට මතක් කරනවා.

තවත් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. බෝවතුන්නේ සිට දඹුල්ලයට ජලය ගෙන යන්නට සාද තිබෙන උමඟ වැටී තිබෙන්නේ නාඋල උප දියාපති කොට්ඨාශයේ කරවිලනේන වසම මැදිහුයි. ඒ උමඟ ඉදිවීම නිසා ඒ ප්‍රදේශයේ කුඹුරුවලට ජලය ලබා ගන්නට තිබුණු උල්පත් ආදිය සිදි හොස් තිබෙනවා. ඒ අයට ජලය ලබා ගන්නට වෙන කිසිම ක්‍රමයක් ඇත්තේ නැහැ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු මහත්වරුන් යොදා අපි බැලුවා. ඒ ගොවීන්ට

වාරිමාර්ග පහසුකම් සලස්වා දෙන්නට වෙන්න ක්‍රමයක් ඇති කරන්නට පුළුවන්ද කියා. ඒ සඳහා ඇති කළ හැකි වෙනත් කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා මා තමුත්තාන්සේගෙන් ඉල්ලා සිටිනවා, විශේෂයෙන් කරවිලනේන වසමේ කරවිලනේන හා හාඳුව කියන ගම්මාන දෙකේ ජනතාවට ගොවිතැන් කර ගන්නට වාරිමාර්ග පහසුකම් ලබා දීමට වෙනත් කිසිම ක්‍රමයක් තැනී නිසා ඒ අය මහවැලිය යටතේ පදිංචි කරවීමට තමුත්තාන්සේගේ සැලකිල්ල යොමු කරන්නය කියා.

මේ බෝවතුන්න ජලාශය ඉදි වී තිබෙන්නේ ලග්ගල මැතිවරණ කොට්ඨාශයේයි. අඹන්ගහේ එගොඩින් අකරාඳුව කියා ගමක් තිබෙනවා. මේ බෝවතුන්න ජලාශයේ තැන්නම් ඒ බෑමමේ ආරක්ෂාව සඳහා ඒ බෑමම දිගේ ගමියන්ට එන්නට නොදෙන නිසා ඒ අයට නාඋල නගරයට එන්නට තිබුණු පහසුකම් නැති වී තිබෙනවා. ඒ නිසා ඒ අයට ආදාමල ගමට යන්නට මාර්ග පහසුකම් සලස්වා දෙන්නය කියා මම විශේෂයෙන් ඉල්ලනවා.

ඊළඟට වාස්ගමුව අගයගුමිය ගැන කියන්නට ඕනෑ. විශේෂයෙන්ම මහවැලි වැඩ පිළිවෙල නිසා උල්හිටිය හා මාදුරුමය ප්‍රදේශ එළි පෙනෙලි වීමෙන් ඒ ප්‍රදේශයේ සිටි වන සතුන් වාස්ගමුව අගයගුමියට එක් කිරීමේ වැඩ පිළිවෙලක් යොදා තිබෙනවා, අලිමංකඩක් සකස් කර, දැනට එහි මායිමේ තිබෙන්නේ මිනිස්පේ 4 වන පියවර හඳුන්ගමුව මැදකන්ද කියන ප්‍රදේශයයි. දැනට එහි ගොවීන්ට විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා, මේ වන සත්ව ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්, එයට හේතුව එහි මායිම් හරියට ලකුණු කර තැනිලියයි. මීට කලින් මාතලේ දියාපති කාර්යාලයේ රැස්වීමක් කැඳවා මේ දෙපාර්තමේන්තු මිත්තොම රැස්කර අපි ඒ අයට කීවා, තියම මායිම් ලකුණු කරන්නය කියා. ඒ වාස්ගමුව අගයගුමිය ප්‍රදේශයේ මායිම් ඇත්තවශයෙන්ම දැන් වෙනස් වෙලයි, තිබෙන්නේ, මුලින් තිබුණු මායිම තමයි, දුනුවිල මය. දැනට එය මීටුවන්නේනා මය දක්වා දීර්ඝ කර තිබෙනවා, එහි කොටසක් දැන් සංවර්ධනය කර තිබෙන නිසා, ඒ නිසා ලංකා සිතියමේ වාස්ගමුව කියා ලකුණු කර තිබෙන ප්‍රදේශයේ නොවෙයි, ඇත්තවශයෙන් වාස්ගමුව තිබෙන්නේ, එයින් කොටසක් අවුලී තිබෙනවා. ඒ නිසා දැනට පවතින ඒ වාස්ගමුවේ මායිම් සකස් කර ඒවා ගැසට කර ලංකා සිතියමේ එය වෙනස් කරන්නය කියා මම තමුත්තාන්සේට මතක් කරනවා.

කොළඹ නගරයේ නාප්පවල හැම තැනම දැන්වීම තිබෙනවා, "ජලබදු එපා" කියා හැම තැනකම එය තිබෙනවා. කොළඹින් යන ගොවීන් පිරිසකටයි, මේ ජලබදු ප්‍රශ්නය හුඟක් දැනිලා තිබෙන්නේ. විශේෂයෙන්ම ගොවියෙකුගේ පුතෙක් හැටියටත් ගොවි ජනතාව තියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියටත් එක කරුණක් මතක් කරන්න මම කැමතියි.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ജഗුප් ൭൧൧, ൭൧൧, ൭൧൧, ൧൧൧൧൧൧)
(Mr. M. L. M. Aboosally)

කොළඹ තිබෙන දැන්වීම්වල ලියා තිබෙන්නේ කොළඹ තිබෙන ජලබදු ගැනයි. Water Tax එක ගැනයි. ඒ කියන්නේ මීටර් වැක්ස් එක.

ජේ. ජී. විජේරත්න බණ්ඩා මහතා
(ශ්‍රී ලං. ප්‍ර. 221, බීජ්‍යොජ්ඣ පණ්ඩර)
(Mr. J. G. Wijeratne Banda)

නැහැ, නැහැ. අර බද්ද ගැනත් ලියා තිබෙනවා. මේ ව්‍යාපාරය ගමට තැන්නම් ජනපද ව්‍යාපාරවලට ගියේ කොළඹින්. එය ගොවීන්ගෙන් පැමිණි මතයක් නොවෙයි. මේ රටේ වාරිමාර්ග ව්‍යාපාර මේ අන්දමට කරගෙන යන්නේ විදේශ රටවලින් ණය ලබා ගෙනයි. ඒවා සංවර්ධනය කලාම ඒ සංවර්ධනය තුළින් ඒ ණය ආපසු ගෙවන්නට අපට සිදු වෙනවා. ඒ සමගම මම මතක් කරන්නට ඕනෑ, 1970-77 කාලයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අවස්ථාවක් තිබුණේ නැහැ, කිසිම මහා වාරිමාර්ග ක්‍රමයක් අඵත්වැඩියා කරන්නට. නමුත් මේ රජය බලයට පත්වූ පසු සෑම මහා වාරිමාර්ගයක්ම අඵත්වැඩියා කරන්න කටයුතු කලා. මහවැලි ව්‍යාපාරය යටතේ තිබෙන වාරිමාර්ග පමණක් නොව, අනිකුත් මහා වාරිමාර්ග හැම එකක්ම ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කලා. ගොවීන්ගෙන් තඩින්න ගාස්තු අයකිරීමේ වැඩ පිළිවෙලක් බලාපොරොත්තු වෙන්නේ හදිසියේ තමන්ගේ වාරිමාර්ග ක්‍රමවලට ආපදවක් සිදු වුණොත් රජය දෙස බලාගෙන ඉන්නේ නැතිව, තඩින්න ගාස්තු වශයෙන් එකතු වන මුදල්වලින් ඒ වාරිමාර්ග අඵත්වැඩියා කර ගැනීමට කටයුතු යෙදීමටයි. විශේෂයෙන්ම මෙවැනි

[ජේ. ජී. විජේරත්න බණ්ඩා මහතා]

වකවානුවක එය ඉගාමත් වැදගත් වෙනවා. අද නොයෙක් තැන්වල ක්‍රස්තවැදී උවදුරු ඇති වෙතවා. මෙවැනි වකවානුවකදී හදිසියේ ආපද වූ වාර්මාර්ග තඩත්තු කිරීම සඳහා රජයෙන් මුදල් ලැබෙන තෙක් බලාගෙන ඉත්ත සිදුවුවහොත් අහිංසක ගොවීන් අතරමං වෙතවා. මේ තත්ත්වය තේරුම් ගෙන සිය කැමැත්තෙන්ම මෙම ගාස්තුව ගෙවීමට අද ගොවීන් ඉදිරිපත් වී සිටිතිවා. මා කාල රැස්වීමකට ගිය අවස්ථාවේදී බෝවතුන්හි ජලාශයේ මහා වාර්මාර්ග ක්‍රමය යටතේ ඒ ගොවීන්ගෙන් සියයට 95ක්ම තඩත්තු ගාස්තු ගෙවීමට ඒ අයට වුවමනා වීදියට ඒවා තඩත්තු කරගෙන යන බව දැන ගන්නට ලැබුණි. මේ වැඩ පිළිවෙල තුළින් " මේ කුඹුරු අපේය, ජලාශ අපේය " යන හැඟීමෙන් යුතුව ගොවිතැන් කරන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙන බව මා මතක් කරනවා.

විශේෂයෙන්ම දැන් මහවැලි අමාත්‍යාංශය යටතේ පුජා සංවර්ධන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. මහවැලි ප්‍රදේශවල ඉඩම් ලබාගන්නා ඉඩම් ලාභීන් තුළ ඒ ඉඩම්වල ගොවිතැන් කිරීමෙන් ලබා ගන්නා මුදල් මුදුන්ගේ දියුණුව සඳහා යැගෙන පරිපාලනයක් ඇතිව විසඳුම් කිරීම පිළිබඳව අවබෝධයක් ඇති කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නට කැමතියි. මේ වැඩ පිළිවෙල මහවැලියේ මහා වාර්මාර්ග යටතේ පමණක් නොව, මහා වාර්මාර්ග තිබෙන අනිකුත් ජනපදවලට ව්‍යාප්ත කරන්න සිදුලා. එසේ කළොත් ඒ ගොවීන් තමන්ගේ ගොවිතැන් කටයුතුවලින් හම්බ කරන මුදල් තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් වන ආකාරයට යොදවා ගන්නට වැඩ පිළිවෙල සකස් කර ගතියි.

තවත් කාරණයක් තිබෙනවා. මම මේ ඉඩම් අමාත්‍යාංශය ගැන කථා කරනවා නොවෙයි. තමුත් මේ අමාත්‍යාංශ දෙක ගහයි පොත්තයි වාගේයි. මේ දෙක වෙන් කරන්න පුළුවන් කමක් තැනූ. මහවැලි ප්‍රදේශවලට ජලය ලබා ගැනීමට හේතුවන කඳුකර ප්‍රදේශවල තිබෙන ඒ ආරක්ෂිත ප්‍රදේශයන් හේත් ගොවිතැන නිසා යැගෙන වීදියට එළිවෙනවා. තමුත් අපි හේත් ගොවිතැන නතර කිරීමට තහනම් කියෝගයක් දීමමත් පාරම්පරිකව හේත් ගොවිතැනම කරගෙන එන ගොවීන්ට එයින් නතර කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එම නිසා මේ හේත් ගොවිතැන් තහනම් කිරීමට නම්, ඒ හේත් ගොවිතැන් කරන ගොවීන්ට ඒ සඳහා විකල්පයක් ලබා දෙන්න ඕනෑ. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ හේත් ගොවිතැන් කිරීම නිසා විශාල ජලාශවලට හානි සිදුවන බව අපි කවුරුත් පිළිගන්නා කාරණයක්. එම නිසා මේ හේත් ගොවීන්ට මහවැලි සංවර්ධන ප්‍රදේශයේ පදිංචි කරවන්න වැඩ පිළිවෙලක් සකස් කළොත්, එමගින් කඳුකර ප්‍රදේශයේ හේත් ගොවිතැන් කිරීම නතර වීම නිසා ජලරක්ෂිත ප්‍රදේශවලට සිදුවන හානිය වලක්වා ගන්නට පුළුන් බව මා ගරු ඇමතිතුමාට මතක් කරනවා.

උඩරට ගැමි පුනරුත්ථාපනය ගැනත් යමක් කීව යුතුයි. එහි පරමාර්ථ ක්‍රියාත්මක වීමේදී හුඟක් දුරට වෙනස් වී තිබෙනවා. මේ කටයුතුවලදී කොමිසමේ පරමාර්ථවලට පටහැනිව ක්‍රියා කරනවාය කියන එක අපට පැහැදිලිව පෙනෙනවා. එමනිසා දුප්පත් ගොවීන් සිටින, ආධාරයක් උපකාරයක් අවශ්‍යයි කියන ගොවීන් සිටින ප්‍රදේශවල ගොවීන්ගේ අවශ්‍යතාවයන් තේරුම් ගෙන, උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසමේ පරමාර්ථ ක්‍රියාත්මක කරන්න සිසා මා ගරු ඇමතිතුමාට මතක් කරනවා.

නියෝජ්‍ය සභාපතිතුමා
(*பிரதித் தலைவர் அவர்கள்*)
(The Deputy Chairman)

දන් වේලාව 12 යි. එම නිසා කථාව නවත්වන්න.

ජේ. ජී. විජේරත්න බණ්ඩා මහතා
(*திரு. ஜே. ஜி. விஜேரத்தன பண்டார*)
(Mr. J. G. Wijeratne Banda)

මා දීර්ඝ වශයෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ වේලාව ඉක්ම ගොස් ඇති නිසා. මේ රටේ ගොවී කම්කරු ජනතාවගේ සුහදිඳිය සඳහා මේ කරගෙන යන වැඩ ඉදිරියටත් සාර්ථක ලෙස කරගෙන යන්නට ගරු ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත්, එතුමාගේ සේවක මණ්ඩලයටත් ශක්තිය හා බෙදිරය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මා නිවස වෙතවා.

නියෝජ්‍ය සභාපතිතුමා
(*பிரதித் தலைவர் அவர்கள்*)
(The Deputy Chairman)
Order, please ! The hon. Member for Galgamuwa can speak at 1 p.m.

The sitting is suspended till 1 p.m.

රැස්වීම ඊට අනුකූලව නාවකාලිකව අත්හිටුවන ලදීත්, අ. හා. 1 ට නියෝජ්‍ය සභාපතිතුමාගේ [නෝමන් ටේටර්ගේ මහතා] සභාපතිත්වයෙන් තැවෙන පටන්වන ලදී.

அதன்படி அமர்வு பி. ம. 1 மணிவரை இடைநிறுத்தப்பட்டது, பின்னரும் ஆரம்ப மாவியிடுது. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நோர்மன் ஸைத்தாரத்ன] தலைமை வகித்தார்கள்.

Sitting accordingly suspended till 1 p.m. and then resumed. MR. DEPUTY SPEAKER [MR. NORMAN WAIDYARATNA] in the Chair.

එච්. එම්. ඒ ලොකුබණ්ඩා මහතා (ගල්ගමුව)
(*திரு. எச். எம். ஏ. லொக்குபண்டார — கல்கமுவு*)
(Mr. H. M. A. Lokubanda - Galgamuwa)

ගරු සභාපතිතුමා, මහවැලි අමාත්‍යාංශය ගැන කථා කරන විට මට කරන්න තිබෙන්නේ එක ඉල්ලීමක් පමණයි. පසුගිය අවුරුද්ද තුළ ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධය සඳහා අමාත්‍යාංශයෙන් විශාල සහයෝගයක් ලැබී තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහවැලි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන එකම මැතිවරණ කොට්ඨාශය ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයයි. ඒ නිසා මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන කොටස්වල වැඩ කටයුතු නිසි පරිදි ගෙන යාමට ගරු ඇමතිතුමා ගත් උත්සාහය ගැන අපි ස්තූතිවන්ත වෙතවා.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය පටන්ගත්ත මුල අවස්ථාවේදීමයි ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වූණේ. එද මුල් අවස්ථාවේ ජනපදිකයන් සිටුවූ පොල් පැළවල එළ කෙලා ගැනීමට ඒ ජනපදිකයන්ට අවස්ථාව ලැබී තිබෙනවා. ඉතාමත් සාර්ථක ජීවිතයක් අද ඒ අය ගත කරන්නේ. විශේෂයෙන්ම මට ගරු ඇමතිතුමාට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ මෙන්න මේ කාරණයයි. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය නිසා රාජාගත ව්‍යාපාරය විශාල ප්‍රයෝජනයක් ලබාගන්නවා. රාජාගත වැවේ වතුර කීසිම අවස්ථාවක අඩු වෙන්නේ නැහැ. තවම කලාවැවට පිටාර ගලන්න වතුර ඇවිත් නැති වූණත් රාජාගත වැව පොඩි වැස්සකින් වූණත් හැම වෙලාවෙම පිටාර ගලනවා. එහෙම සිද්ධ වෙන්නේ මහවැලි ජලය කලාවැවෙන් පිට වීම නිසා. එම නිසා රාජාගතය වැවට උස්ගල සියඹලත්ගමුව වැවත් මහවැලියෙන් පෝෂණය වන නිසා ඒ වැව දෙකම මහවැලි ව්‍යාපාරයට යටත් කරන ලෙස මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලනවා. ඒ මොකද ? ඒ මාර්ගයෙන් ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයට විශාල සහනයක් ලැබෙනවා.

ඊළඟ කාරණය ගරු ඇමතිතුමා ගල්ගමුව ආසනයේ සංචාරය කළ වෙලාවේ හිටපු වාර්මාර්ග අධ්‍යක්ෂ පොත්තර්ස් මහතාට නියෝගයක් කලා මී මය සංවර්ධනය පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් දෙන්න සිසා. මෙම මී මය, මම හැමදම කථා කරන මාතෘකාවක්. වත්තියේ මිනිසුන්ගේ ජීවිත සාර්ථකත්වය රඳා පවතින්නේ මේ මී මය මතයි. මී මය පටන්ගත්තේ මගේ ගෙදර ලුහින්. ඊට ඉහළින් කීසිම වතුර පාරක් මී මයට එන්නේ නැහැ. ඇමතිතුමා පොරොන්දු වී තිබෙනවා. කෙසේ හෝ මේ සංවර්ධන ක්‍රමය ලබා දෙනවාය කියා. ඒ මොකද කලා වැවේ වතුර ප්‍රමාණය මදි. මෙහි ප්‍රශ්නය පැන නැගී තිබෙන්නේ අර උමග තුළින් දැනට ගෙනෙන තවුරු ප්‍රමාණය කලාවැවේ ප්‍රදේශයේ ජනපදිකයන්ටත් ප්‍රමාණවත් තැනී තිසයි. ඒ නිසා මහවැලි සංවර්ධන මණ්ඩලයට ප්‍රශ්නයක් වී තිබෙනවා. ගල්ගමුව ආසනයට තවත් දිනට ජලය ලබා දීම.

මම හිතන්නේ මේක විශාල කටයුත්තක්. දිගටම පැවිටෙත් - අපේ රජය බලයට පත් වූ ද සිටම දැන් තමී හැමදම වහිනවා - වැස්ස නැති වූණොත් ඉතාමත් අපහසුවකට ගොවීන්ට මුහුණ පාන්න වෙනවා. මම දන්නවා නියෝජ්‍ය ඇමතිතුමා - අධිකාරී මැතිතුමා - කලා වැවේ වැනක්දට පවා ගිහින් වතුර බෙදීම සම්බන්ධව කටයුතු කළ අවස්ථා තිබෙනවා. ඒ නිසා කලාවැවට වැඩි ජල ප්‍රමාණයක් ලබා දීමට පොල්ගොල්ල උමග වෙතස් කරන්න වේවිද කියාත් මම දන්නේ නැහැ. මොකක් හෝ ක්‍රමයකින් ඒ ව්‍යාපාරය සාර්ථක කිරීම පිළිබඳව ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

ඊළඟට මේ ඇමතිතුමාගේ අමාත්‍යාංශය යටත් ප්‍රශංසා කළ යුතු පිරිසක් ඉක්බිවා. එනම් වැලිකන්ද ප්‍රදේශයේ වැඩ කරන නිලධාරී කණ්ඩායමයි. මම කීප වතාවක්ම එහි ගිහිත් තිබෙන්නවා. මොකද, මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය උඩ කෝලාහල තිබියදීත් ඉතාමත් නොබියට මහවැලි සංවර්ධනයට අයත් නිලධාරීන් වැලිකන්ද ප්‍රදේශයේ - කම්කරුවන්ගේ ජයාදර්ශයේ පවත් ඉංජිනේරුවන් දක්වා ගැම කෙතෙක්ම - ඉතාම අවංක කැප කිරීමක් රට වෙනුවෙන් කරනවා. මේ අය ගැන පොද්ගලිකව කරුණු දැනගන්න අපට අවස්ථාව ලැබෙන්නවා. එම නිසා ඉතාම ධාර්මිකව මේ කටයුත්තට සහාය දුන් මහවැලි සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ට අපි ඉතාමත්ම සතුටිවන්න වෙන්න ඕනෑ.

තවත් දෙයක් නම් ඉතාම සාර්ථක ව්‍යාපාරයක් ගස් වැවීමේ ව්‍යාපාරය. අද එළියබෙන් ජයමාවන දිගේ යන විට ඒ දෙපස තිබෙන ගස් ඉතාම ලස්සනට පිහිටා තිබෙනවා. මෙය ඉතාම ලස්සන ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. ඒ ගැම ගසක් දකින විටම මට මතක් වන්නේ අපේ ඉඩම්. ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන ඇමතිතුමායි. මේ ගස් වැවීමේ ව්‍යාපාරය මහවැලිය ක්‍රියාත්මක වන දැම ප්‍රදේශවලටම ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර කටයුතු කරන්න ඕනෑ. මේ කාර්යය ගාරව කටයුතු කරන්නේ පාලිත සමරකෝන් කියා ඉතාම දක්ෂ නිලධාරියෙක්. මහ ඉතාම අවංක කැප වීමකින් කටයුතු කරන්නේ. ඒ ව්‍යාපාරය දිගටම අරගෙන යන්න කියා මම ඉල්ලනවා.

ඊළඟට මට තමුත්තාත්තේගෙන් කරන්නට තිබෙන අතික් ඉල්ලීම මේකයි : රැස්වෙතොර ප්‍රදේශයේ අලි එළවීම පිළිබඳව පසුගිය දවස්වල විශාල ආත්ලේඛනයක් තිබුණි. සමහරු අලි බෙහෙත් විදලා අලි මැරෙන තත්ත්වයට පත්වුණි. ඒ ප්‍රදේශයේ කැලෑ ආරක්ෂා කිරීම මහවැලි සංවර්ධන මණ්ඩලයට භාරගන්න කියා මම ඉල්ලා සිටින්නවා. දැනට එයින් කොටසක් එම මණ්ඩලය භාරගෙන සංවර්ධනය කරනවා. මහවැලි සංවර්ධනය යටතේ ඒ ප්‍රදේශය, රැස්වෙතොර ප්‍රදේශය එළවීම නිසා වල් අලිකට යන එක තැන් තැනිවෙලා තිබෙනවා. ඒ ඉතුරුවුණු කැලෑ ප්‍රදේශයේ තමයි උත් දත් ඉන්නේ. ඒ නිසා ඒ කැලෑව දත් නැවත වැවීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නිසා ඒ කටයුත්තට මම තමුත්තාත්තේගේ අවධානය යොමු කරවනවා.

මීට වැඩිය තමුත්තාත්තේගේ අමාත්‍යාංශය ගැන කථා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ තැනැ තමුත්තාත්තේගේ අමාත්‍යාංශයෙන් ලඟදී පොතක් මුද්‍රණය කර තිබෙනවා. මම අද උදය වරුවම එය කියව්වා. " මහවැලි ව්‍යාපාරය සහ අරමුණු " කියන ඒ පොත ඉතාමත්ම සාර්ථකයි. ඒක අපේ අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. දේශපාලන මුහුණුවරට වඩා රටේ වැදගත්කම එහි තිබෙනවා. ඩිඩ්ලි දේශානායක, දිවංගත ගරු අගමැතිතුමාගේ පිංතූර පටා එහි පළවෙලා තිබෙනවා, ඒ අවස්ථාවන් දක්වන. මේ ගැන මම ඉතාමත්ම සතුටිවන්න වෙනවා, මේ කරුණු අතාගත පරම්පරාවට සටහන් කිරීම ගැන. අවසාන වශයෙන් ඉතාමත්ම කරුණාවත්ත, අවංක, හදවතින්ම සිතාසෙන තමුත්තාත්තේට මම සුඛ පතනවා. සතුකියි.

පී. එස්. එල්. ගල්පත්ති මහතා (දෙවිඳුවර)
 (කී.ඊ. ඒ. ආණ. ෧෧. කළුපැත්ති - ගෙඩිපුරා)
 (Mr. P. S. L. Galappatthy - Devinuvara)

ගරු සභාපතිතුමනි, මහවැලි අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ ගරු මහවැලි සංවර්ධන ඇමතිතුමා හා ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා වන ගාමිණී දිසානායක ඇමතිතුමාටත්, එම නියෝජ්‍ය ඇමතිතුමාටත්, අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරී මහතුන්ටත් දෙවිඳුවර ජනතාවගේ සතුකිය පිරි නැමීමේ කාර්යය මාගට පැවරී තිබෙන්නේ. මම බොහෝම ආඩම්බර වෙනවා එතුමා තරුණ ඇමති කෙතෙක් වශයෙන් මේ මහවැලි අමාත්‍යාංශය තමන් අතට අරගෙන කලින් අවුරුදු 30කින් කරන්නට බලාපොරොත්තු වූ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ඉතා කඩිනමින් අවුරුදු ගයකින්, හතකින් හැකිතාක් දුරට තිම කර තිබෙන එක ගැන.

මට ප්‍රථමයෙන් කථා කළ ගරු මන්ත්‍රීතුමා කීවා වාගේ අවුරුදු 2,500 ගණනක් ඇත ඉතිහාසයේ මේ ලංකාවේ තිබුණු වාර්ෂික වැව්වලට වඩා විශාල ප්‍රමාණයක් මේ අවුරුදු 6, 7, ඇතුළත එතුමා අපේ ලංකාවයි ගොවි ජනතාවට ලබාදී තිබෙනවා. එතුමා කාර්යය අර ඇමතිවරයෙක් වාගේම අවංක, ජනාදරය දිනාගත් ලංකා පුහුණුයක් බව අපි ආඩම්බරයෙන් කියන්නට

ඕනෑ. විශේෂයෙන්ම මම බොහෝමන්ම ආඩම්බරය එතුමා ගැන. මගේ අතුරු මැතිවරණයේදී එතුමා දුන් සහයෝගය නිසා තමයි මට මේ ගරු උත්තරීතර සහාවට එන්නට ලැබුණේ.

මම ව්‍යාපාරිකයෙක් වශයෙන්, දකුණේ ඉපදිලා, උතුරු, උතුරු මැද නොයෙක් පළාත්වල ව්‍යාපාර කරනවා. එක්දහස් තවසිය හැත්තෑ ගණන්වල අනුරාධපුර, මැදවර්පිය, මුලතිව්, මන්නාරම ආදී ප්‍රදේශවලට මහ සහ ව්‍යාපාරික පසු කරගෙනයි මට යන්නට වුණේ. අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ, මේ රජයේ, මහවැලි සංවර්ධන ඇමති, ගාමිණී දිසානායක මැතිතුමාට පින් සිද්ධ වෙන්න අද පාර දෙපස ගැම නැතම ජනාවාසවලින් පිරිලා. ඒ වාගේම මහා විශාල සංවර්ධන යෝජනා ක්‍රම සිද්ධ වෙතො. ඒවා බිලින්න ආසයි. ජනගහනය වැඩිවෙන්න වැඩිවෙන්න ප්‍රදේශයේ දියුණුව දකින ජනතාව මම හිතනවා හැමදමත් ගරු මහවැලි ඇමතිතුමාට නමස්කාර කරනවා ඇත කියා.

පසුගිය දවස්වල මම ලුණුගම්වෙතොර පැත්තේ ගියා. ගම්බත්තොට සිට ලුණුගම්වෙතොර දක්වාම පාර දෙපැත්තේ කඩමණ්ඩි, ශෝකයෙක් ව්‍යාපාර ආයතන සකස් කරමින් ගොවිතැනිලි ආදිය තනමින් විශාල ජනපද යෝජනා ක්‍රම සැලසුම් වෙමින් තිබුණි. මම පසුගිය දවස්වල අනුරාධපුරයටත් ගියා කුරුණෑගල පාරේ, දඹුල්ල කැකිරව මරදන්කඩවල ආදී ගැම පළාතකම පාර දෙපැත්තේ මහවැලි ජලයෙන් තෙත් වුණු මහ පොළවේ සම්පත් නගා ගැනීම සඳහා ගොවි ජනතාව ගන්නා උත්සාහය අපට දකින්න ලැබුණු අතර ඒට සහාය වීම සඳහා ව්‍යාපාරික ජනතාව සම්බන්ධ වී තිබීම ගැන මම සත්තෝෂ වෙන්නවා. පසුගිය දවස්වල මහවැලි ජනපදයකින් මීර්ස් මෙවුනි වොන් තුන් දහස් හෙලා ගන්න අපට පුළුවන් වුණේ මහවැලි ජලය තිබුණු නිසායි. ඒ වාගේම වී ගොවිතැනිතුන් අපි දත් ස්වයංපෝෂිත වීමට ආයත්නයයි. වෙනත් ධාන්‍ය වර්ග වලිතුන් රට ස්වයංපෝෂිත වීමට ආයත්නව තිබෙන මේ සුගයේ විශේෂයෙන් ඒකට හේතු ගැන වූයේ ශ්‍රීමත් ජනාධිපතිතුමන් බුද්ධිමත් ගාමිණී දිසානායක මැතිතුමා මහවැලි සංවර්ධන ඇමති වශයෙන් පත්කිරීම බව මම මේ ගරු සහාවට සත්තෝෂයෙන් මතක් කරනවා.

මහවැලි යෝජනාක්‍රමයෙන් මට වැඩි වැඩක් තොවුණත් ලුණුගම්වෙතොර ගොවිජනපද යෝජනාක්‍රමය යටතේ මාතර දිස්ත්‍රික්කයට දුන් ඉඩම් කට්ටි හත්සිය පනහොත් එකසිය දහයක් පමණ මගේ ආසනයේ ජනතාවට ලබාදීමට පුළුවන්කම ලැබුණු බව මේ ගරු සහාවට සත්තෝෂයෙන් මතක් කරනවා. ඒ ගැන ගරු මහවැලි සංවර්ධන ඇමතිතුමාට මගේ ගෞරව පුර්වක ස්තූතිය සුදු කරනවා.

විශේෂයෙන් වැදගත් කරුණක් ගරු ඇමතිතුමාට මතක් කළ යුතුව තිබෙනවා. මගේ ආසනයේ විශාලත්වය වර්ග හැතළු 32,8යි. ඒ ආසනයේ දත්දෙකිය තමන් පොඩි වනාන්තරයක් තිබෙනවා. මෙය ඉතාම ආරක්ෂා කලයුතු දෙයක්. ඉඩම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කනා කරන්න බැරිවුණු නිසායි මෙය දත් සඳහන් කරන්නේ. මේ වනාන්තරය කඹුරුපිටිය, හක්මත යන ආසනවලටත් සම්බන්ධයි. මේකෙ මහා භයානක අන්දමින් දැව හොරට කැපිල්ලක් සිදුවෙනවා. දවසක් මට මේ ගැන ආරාධනය ලැබී පොලීස් නිලධාරීන් සමඟ මම ගියා. මගේ ඇස් දෙකෙන් දක්කා දූව ඉරීම සඳහා සකස් කළ මධ්‍යස්ථාන, පට්ටල් තිස් දෙකක් මහා ඝණ වනාන්තරයේ, වහාම අවශ්‍ය කටයුතු කරන ලෙස මම පොලීස් නිලධාරී මහතාට නියෝග කළා. මම කැලෑ දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්වරුන්ටත් මාතර මහා දිසාපතිතුමාටත් එතුමාගේ ලේකම් මහත්මයාටත් මේ බව දැනුම් දුන්නා.

අපි කොටි ගණනක් වියදම් කර රටේ කැලෑවල තිබෙන වටිනාකම ආරක්ෂා කිරීම සඳහා ගස් හිටුවනවා. තමුත් මේ ගැන ක්‍රමවත් සැලැස්මක් නැතිව වැඩ කලොත් අප හිටුවන ගස්වලින් අනාගතයේදී කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා ගරු ඇමතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. අපට අනවශ්‍ය ගස් කලා ඉවත් කළ යුතුයි. තමුත් අද සිදුවන්නේ මහා භයානක දෙයක්. සමහර ගම්මානවල ජීවත්වීමේ ක්‍රමයක් නැතිව සිටින දිළිඳු අය ඉන්නත් කරගෙන බොහෝ ව්‍යාපාරිකයෝ කැලෑ කැපීම බොහෝම භයානක අන්දමට කරගෙන යනවා. මේ තත්ත්වයෙන් ගියොත් අපි කොපමණ වැඩ හැදෑරීමට කරගෙන යෙද්දී ඒ වැඩිවලට ජලය ලබාගන්නට අවශ්‍ය වර්ෂාපතනය පොලොබ් යන්න පුළුවන් බව මතක් කරනවා. ඒ නිසා මේ ගැන උපරිම ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් ඇමතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

[පී. එස්. එල්. ගල්පත්ති මහතා]

අකුරැස්සේ ගරු මන්ත්‍රිතුමා (දයානන්ද වික්‍රමසිංහ මහතා) ඉඩම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගැන කතා කරදී කීව්වා ගත යෝජනාක්‍රමය ගැන කරුණු සඳහන් කළා. ගරු මුදල් ඇමතිතුමාගේ මාර්ගයෙන් විශාල ධන සම්භාරයක් වියදම් කර එහි පලමුවැනි අදියර සම්පූර්ණ කර අවසානයි. තමුත් ඒ වෙල්ල බැඳීම නිසා ඇති අවි නිබන්ත තත්ත්වය ගැන ගරු ඇමතිතුමාට කරුණක් ඉදිරිපත් කරන්න ඕනෑ. පසුගිය දවස්වල ගරු මුදල් ඇමතිතුමා විසින් බැංකුවක් විවෘත කිරීමේ උත්සවයකට මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් වශයෙන් අපට යන්න සිදුවුණා. මමත් එද ගියා. එද මහා වැස්සක් වැස්සා. ගරු මුදල් ඇමතිතුමාට උත්සවයට එන්න බැරවන තරමට පාරේ අඩි තුන හතරක් ගැඹුරට වතුර ගලා යන තත්ත්වයක් ඇතිවුණා. මම හිතන හැටියට මෙය මේ යෝජනාක්‍රමයේ සැලසුම් ක්‍රමවත් නැති නිසා ඇතිවුණු තත්ත්වයක් වෙන්න ඇති. ගරු අකුරැස්සේ මන්ත්‍රිතුමා කීවා මෙහි දෙවන අදියර මාලිම්බඩ සිට සකස් කරනොත් මේ දුර්වලතා නැති කරගෙන අතිකර භාර දහසක පමණ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ කෘෂිකර්ම ක්ෂේත්‍රය සකස් කරන්න පුළුවන්කම ලැබෙන බව. මමද ඒ බව මේ අවස්ථාවේදී ගෞරවයෙන් මතක් කරනවා. ඒ සමඟම ගරු ඇමතිතුමනි, ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ මේ මහවැලි යෝජනා ක්‍රමවලින් කෙත් වත් සාර වන අතරම, ජනතාවට ඉඩම් ලබා දෙනවා. මම ප්‍රථමයෙන් කීවාක් මෙන් මෙත් ජන්ද කොට්ඨාශයේ වර්ග ප්‍රමාණය වර්ග හැතැප්ම 32.8 යි. ජනගහනය එක් ලක්ෂ පන්දහස් පමණ වෙනවා. ඉතාමත් අධික ජනගහනයක් පවතිනවා. මාතර දිස්ත්‍රික් ඇමතිතුමා ඒ ප්‍රදේශවල ජනතාවට මහවැලියෙන් ඉඩම් ලබා දෙන්නය කියා ඉල්ලා සිටි අවස්ථාවේ තමුත්තාත්සේ ඒ ඉඩම් ලබා දෙනවාය කීවා. මම ඒ ගැන සත්තෝෂ වෙනවා. පුළුවන් නම් අපේ ප්‍රදේශයේ ජනතාවට මහවැලියෙන් ඉඩම් ලබා දීමට තමුත්තාත්සේ කටයුතු කළොත් එත් සිදුවන බව සඳහන් කරනවා. අපි තමුත්තාත්සේට කරදර කරන්නේ නැහැ. පුළුවන්කමක් තිබෙනවා නම් අපේ ජනතාවට මහවැලියෙන් ඉඩම් ලබා දෙන්නට ක්‍රියා කරන ලෙස නැවතවරක් ඉල්ලා සිටිනවා. ලංකාවේ ජනගහනය වැඩියෙන් ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ මුහුදු බඩ ප්‍රදේශවල සහ කොළඹ දිස්ත්‍රික්කයේයි. ජනගහනය වැඩිම ආසන තිබෙන්නේ ඒ දිස්ත්‍රික්කවලයි. එම නිසා ඔබතුමා මේ ගැන අවධානය යොමු කරන ලෙස මම ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රථමයෙන් විරුද්ධ පක්ෂයේ උදවිය මේ යෝජනා ක්‍රමවලට චෝදනා කළත් දැන් හැම කෙනෙක්ම අවිවාදයෙන් පිළිගන්නවා, මහවැලි යෝජනා ක්‍රමය නිසා අපේ වියළි කලාපය තෙත් වුණා පමණක් නොවෙයි. ඒ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ජල විදුලිය ලබා දීමෙන් ඉන්ධන සඳහා යන කෝවි ගණනක මුදල් ඉතිරි වන බව. මට දැනගන්නට ලැබී තිබෙන විධියට ජල විදුලියෙන් ලංකාව අද සියයට 80 ක් පමණ ස්වයංපෝෂිත වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාටත්, ඇමතිතුමාටත්, දෙවනුවර ජනතාව වෙනුවෙන් සතුනිය පුද කරනවා. ඒ වගේම ඉතිරි විකත් සම්පූර්ණ කර ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් මේ රජය කාලය තුළදී ලබා දීමෙන්, සෞභාග්‍යමත් ලංකාවක් බිහි කිරීමට කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. නැවත වරක් දෙවනුවර ජනතාව වෙනුවෙන් ගරු ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත් මගේ සතුනිය පුද කරමින් මම නිතව වෙනවා.

වෛද්‍යවරයා පී. එම්. බී. සිරිල් මහතා (හම්බන්තොට දිසා ඇමතිතුමා)
 (ஊராத்தியல் அமைச்சர், பி. எம். பி. சிரிஸ் — ஊராட்சித் தோட்ட மாவட்ட அமைச்சர்)

(Dr. P. M. B. Cyril - District Minister, Hambantota)

ගරු සභාපතිතුමනි, මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගැන සාකච්ඡා කරන මේ අවස්ථාවේදී දස දහස් සංඛ්‍යාවකගේ කෘතචේදී භාවය, සකල ලංකාවාසී ජනතාවගේ කෘතචේදී භාවය මේ රජයට, මහවැලි සංවර්ධන ගරු ඇමතිතුමාටත්, එම නියෝජ්‍ය ඇමතිතුමාටත්, එම අමාත්‍යාංශයේ ලේකම් තුමා ඇතුළු ඉංජිනේරු මහන්වරු සියලුදෙනාටමත් පුද කරන්නට මමද එක් වෙනවා.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය තුළින් ඉඩම් ලබා ගෙන මහවැලි සංවර්ධන යෝජනා ක්‍රම තුළින් ලබා ගන්නා විදුලිය බලයෙන් එල ප්‍රයෝජන ලබා ගන්නා දස දහස් සංඛ්‍යාත ජනතාව කෘතචේදී මනුෂ්‍යයන් හැටියට මෙම අමාත්‍යාංශය ගැන ඉතිහාසයේ සඳහන් විය යුතුයි.

අ. හා. 1.15

මහවැලි සංවර්ධන මණ්ඩලයෙන් කෙරෙන දස දහසක් හොඳ දේවල් සහ එයින් ලැබෙන පල ප්‍රයෝජන ගැන කතා කිරීමට අමතරව එහි ඇති සුළු සුළු අඩුපාඩුකම් ගැන වචනයක් කතා කිරීමත් මගේ යුතුකමක් වෙනවා. විශේෂයෙන් රුහුණු පළාතට එම දිස්ත්‍රික්කයට මහවැලි යෝජනාක්‍රමයෙන් පල ප්‍රයෝජනය ලැබෙනවාය කීවාම ඇතැම් උදවිය පුදුම වෙනවා. උතුරට මහවැලිය හරවනවාය කියන එක පුදුමයක් නෙවෙයි. මහාම කඳුකර ප්‍රදේශයටත්, උතුරු මැද පළාතටත් මහවැලි යෝජනා ක්‍රමයෙන් පල ප්‍රයෝජන ලැබෙනවා කියන එක පුදුමයකුත් නො වෙයි. පුදුමය මහවැලි ගත දකුණට හැරවීමයි. විශේෂයෙන් මහවැලි සංවර්ධන ඇමතිතුමාගේ නම ඉතිහාසයේ රත් අකුරින් ලියැවිය යුත්තේ, මහවැලිය තුළින් රුහුණු ප්‍රදේශය සංවර්ධන කිරීම සඳහා දකුණු පළාත සංවර්ධනය කිරීම සඳහා, කටයුතු කිරීම නිසයි.

අපි මේ කටයුත්ත පටන් ගත්ත බව ප්‍රකාශ කරන කොට ඇතැම් අවස්ථාවලදී ඇතැම් අය කියන්නට යෙදුණා, "කවදද අපිසෙ මහවැලිය දකුණට ගැලවෙ" කියා. එතුමා ඒ හා සමාන පල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් විධියේ ක්‍රියා පටිපාටියක් අනුගමනය කර තිබෙනවා. 1965 දී උඩ වලවේ සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කළ තමුත් 1970 වන විට එම යෝජනා ක්‍රමය සම්පූර්ණ කර ගන්නට බැර වුණා. එද පැවති රජය පෙරලීම නිසා 1977 වර්ෂය දක්වා උඩ වලවේ සංවර්ධන ව්‍යාපාරය අභාවයට ගිහිල්ලා තිබුණා. ඒක නූල් බෝලයක් පැවරුවා වාගේ අවුල් කරලයි තිබුණේ. ඒ විදියට ඒ කටයුත්ත ඇතහිට තිබුණු අවස්ථාවේදී අපේ ගරු මහවැලි සංවර්ධන ඇමතිතුමා අත ගහලා, මුලින්ම ගෞතිම සංවර්ධන මණ්ඩලය ලබා විවිධ ක්‍රම උපයෝගී කර ගන්නා, උඩ වලවේ සංවර්ධන යෝජනා ක්‍රමයේ තිබෙන අක්කර 16,800 සංවර්ධනය කරන්න ඒවාගේම මංගාවත් සංවර්ධනය කරන්න විවිධ උපක්‍රම යෙදුවා. ඒ ඔක්කොම අසාර්ථක වුනා. ඊළඟට නැවත වරක් ඒ කාර්යය දිසාපතිතුමාට බාරදීලා ඒ මගින් කරන්න බැලුවා. ඒකත් අසාර්ථක වුනා. ඒ අවස්ථාවේදී එතුමා කල්පනා කළා, මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට මෙය බාර ගන්න. ඒ අනුව මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට උඩවලවේ සංවර්ධන යෝජනා ක්‍රමය බාර ගන්නායින් පසුව, උතුරු මැද පළාතේ කෙරෙන සංවර්ධනය හා සමානවම, ලුහුණුවෙනෙර ව්‍යාපාරය යටතේ කෙරෙන සංවර්ධනය හා සමානවම, අංග සම්පූර්ණ සංවර්ධනයක් උඩවලවේ මේ අවස්ථාවේ කෙරෙන බව මා මතක් කරන්නේ රුහුණු ජනතාවගේ කෘතචේදීභාවය පල කිරීම සඳහායි.

ඇත්තවශයෙන්ම අවුරුදු 15කට 20කට පස්සේ වර්තමානයේ ඒ ප්‍රදේශය නැවත වරක් සංවර්ධනය කරන්න මහත්සි ගැනීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක් වුවත් ඇමතිතුමා ඒ ප්‍රදේශයට පත් කළ නේවාසික කළමනාකාර රාජා විජේසිංහ මහතා සහ එතුමාගේ කාර්ය මණ්ඩලය තුළින් කෙරෙන සංවර්ධනය ගැන කල්පනා කර බලන විට ඔවුන් ඉතාමත්ම විප්ලවීය සංවර්ධනයක් කරනවා කියා මට මතක් කරන්න පුළුවන්. ඒ ගැන අපි සැහීමට පත් වෙනවා. එය අපි තීරණයෙන්ම කියනවා.

හැම හොඳ දෙයක්ම කෙරෙන අතරේ සුලු සුලු අඩුපාඩුකම් ඇති නොවෙනවාය කියා අපට කියන්න බැහැ. ඒ සුලු සුලු අඩුපාඩුකම් නැති කරගෙන ඒවා සම්පූර්ණ කර ගැනීමටයි, අපි මේ කරුණු මහවැලි සංවර්ධන ඇමතිතුමාට මතක් කරන්නේ. අද පුරුසවැව ප්‍රදේශයේ අක්කර 16,800ක් ජනතාව සතු කිරීමට එතුමා වැඩ කර ගෙන යනවා. 1977 මෙතුමා මේ අමාත්‍යාංශය බාර ගන්නා තුරු ඒ ප්‍රදේශයේ ඉඩම් නිරවුල් කිරීමක් කරල තිබුනේ නැහැ. තමුත් එතුමා විශාල මහත්සියයක් දරා දැන් ඒ වැඩ කටයුතු කරනවා.

ඉංජිනේරු මහන්වරු කියා තිබෙනවා, ඒ වාන-ස්ඵලි එක-නව මීටර් එකක් උස්සන්න පුළුවන්කම තිබෙනවා නම් ඒ ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්ය කියා. එමනිසා තමුත්තාත්සේට හැකියාවක් තිබෙනවා නම්, ආසියානු සංවර්ධන බැංකුවෙන් හෝ වෙනත් ව්‍යාපාරයකින් හෝ මුදල් ලබාගෙන ඒ වාන ඉස්සීමට කටයුතු කරන්නය කියා මම ඉල්ලා සිටිනවා. දැනට වියළි බිම් බවට පත් වී තිබෙන තණ කොළයක්වත් නොවැවෙන ප්‍රදේශ සශ්‍රීක කුඹුරු බවට පරිවර්තනය කළ හැකි බව ඉංජිනේරු මහන්වරුන්ගේ සහ තතු දත්තවුත්ගේ මතයයි. මට විශ්වාසයක් තිබෙනවා ඔබතුමා ඒ ඉංජිනේරු මහන්වරුන්ගේ නිර්දේශයට කන්දී තිබෙන බව. 1986 වර්ෂයේදී ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදලක් ලැබේවිය

කියන එක ගැන අපේ විශ්වාසයක් තිබෙනවා. ඔබතුමා දැනටත් මේ ව්‍යාපාරය ගැන අත ගසා තිබෙනවා. ඉංජිනේරු මහතුන් පල කරන විධියට ඒ වාත මීටර එකකින් ඉස්සීමට පුළුවන්කමක් තිබෙනවා නම්, තවත් අක්කර දහස් ගණනක් සූර්ය කුඹුරු බවට පරිවර්තනය කරන්න පුළුවන්ය කියන අදහස ගැන අපට විශ්වාසයක් තිබෙනවා.

1965 දී ආරම්භ කළ ඒ ව්‍යාපාරයේ ඇල වේලි සම්පූර්ණයෙන්ම කැඩී බිඳී විනාශ වෙමින් තිබුණ අවස්ථාවක තමුත්තාත්සේගේ මැදිහත්වීම නිසා එහි වැඩ විකෙන් වික දැන් ක්‍රමවත් වේගෙන එනවා.

මේ ප්‍රදේශයේ ජනතාව 1965 ඉදලා නොවිඳුපු දුකක් නැහැ. 1965 මේ ප්‍රදේශයේ පදිංචියට ආපු උදවිය ඉතා විශාල දුෂ්කරතාවයන්ට ගොදුරු වී තිබෙනවා. ආහාර පවා නැතිවී ජීවිත විනාශ වන තත්ත්වයකට පත්ව දුක් විඳිපු ජනතාවකුයි. ඒ ප්‍රදේශයේ ඉන්නේ, ඒ නිසා මේ ඇලවේලි ප්‍රතිසංස්කරණය කවීමේ කාර, තමුත්තාත්සේගේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය තුළින් උඩවලවේ සංවර්ධන ව්‍යාපාරය සාර්ථක කර දෙන මෙන් ඉල්ලා සිටිනවා.

මහවැලිය කියන එක අද නැම පැල්පතකම ජීවත් වන මිනිස්සු මන්තරයක් වගේ කියනවා. මහවැලියෙන් දස දහස් සංඛ්‍යාත ජනතාවකට පල ප්‍රයෝජන ලැබෙනවා. රුහුණේ ජනතාවත් මේකට සම්බන්ධ නොවුණොත් ඒක විශාල අඩුවක් වෙනවා. අපේ ප්‍රදේශයේ ජීවත් වන 20,000ක් පමණ ජනතාව බිම් අලෙවිකරන තැනිවි ජීවත් වෙද්දී තමුත්තාත්සේගේ ඉල්ලීම නිසා ගාල්ල, මාතර, රත්නපුර ප්‍රදේශවල ජනතාවට අපේ ඉඩම් දෙන්න අපි කැමැත්ත ප්‍රකාශ කළා. දැන් අපේ ප්‍රදේශයේ මිනිස්සු කියනවා, අපටත් ආසයි මහවැලියෙන් ඉඩම් ලබාගන්න, ඒ නිසා අපු ගතනේ ඉඩම් කට්ටි 100ක් වත් ලබා දෙන්නය කියා. ඒ අයත් ආසයි රුහුණේ ජනතාව හැටියට මහවැලි සංවර්ධන ප්‍රදේශවලට ගිහිත්, සිංහල මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට. එද රුහුණේ මිනිසුන් තමයි, සිංහලයන් ආරක්ෂා කළේ, බුද්ධාගම ආරක්ෂා කළේ, අද අපේ සිංහලකම ගැන කථා කලත් එද රුහුණේ මිනිසුන් නොසිටියා නම්, එසේ අද අපට කථා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එම නිසා, රුහුණේ ජනතාවටත් මහවැලි සංවර්ධන ප්‍රදේශයෙන් අඩු වශයෙන් ඉඩම් කට්ටි සියයකවත් ලබා දෙන්නට අපේ මේ ගරු ඇමතිතුමාට හැකි වුණොත්, එද සිංහල මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා දුටුගැවුණු රජතුමා ගමන් කළ අඩි පාරේ යන පුද්ගලයකු හැටියට, අපේ මේ ඇමතිතුමා නම් කරන්නට පුළුවන් වන බව මතක් කරමින් එතුමාට ඒ අවස්ථාව ලැබේවායිද ඒ සඳහා ශක්තිය ලැබේවායිද ප්‍රාර්ථනය කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
(නිල, L.P.I.S.P., ඒ. ඩී. නිලානායකයා)
(Mr. W. P. B. Dissanayake)

ගරු සභාපතිතුමනි, මා වැඩි වේලාවක් ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. කලින් සුදුසුම වුණ දීර්ඝ කථාවක් මට මතක නැහැ. මා නැති සිටියේ, විරුද්ධ පක්ෂය උදේ සිට කළ කථාවලට ඇහුම්කන් දී ගෙන සිටින විට, මේ සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කථා කරන්නට මිනැයයි මටත් හැඟුණ තිසයි.

මහවැලි සංවර්ධනය ව්‍යාපාරය ගැන මේ සභාවේ කථා කරන විට, ඇතුළු අය හිතන්නේ මහවැලි ව්‍යාපාරය කියන්නේ කොත්මලේ වේල්ල බැඳ එකතු කරන ජලය, විදුලිබලාගාර දක්වා යෑවෙන කුඩා උමග පමණක්ය කියයි. උමගේ අහල් භාගයක පමණ හිලක් තිබෙනවාය කියා අද උදේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කළේ හරියට මහවැලි ව්‍යාපාරයම ඇණහිටියා හා සමාන තත්ත්වයකින්, කොටින්ම මුළු මහවැලි ව්‍යාපාරයම කඩා වැටෙනවාය කියන තත්ත්වයකිනුයි ඒ අය කථා කළේ. ඇත්තවශයෙන්ම සිදු වී තිබෙන්නේ කුමක්ද කියා මම අසා බැලුවා. උමගේ සුළු වශයෙන් දිය කාන්දු වීමක් පවතින බවයි. මට දැනගන්නට ලැබුණේ, එහෙමම මේ උදවියට වෙත කියන්නට දෙයක් නැතුවාට හෝ සත්‍යය ප්‍රකාශ කරන්නට ඇති මැලිකම නිසා හෝ හොඳ දෙයක් දක්කාම ඒක හොඳය කියන්නට බැර කම නිසා හෝ හොඳ දේට හොඳයයි කියන්නට ශක්තිය නැතිකම නිසා හෝ මේ විධියේ ද්වේෂ සහගත විවේචන කරන බවයි. මගේ අවංක හැසීම, එම නිසා මහවැලි ව්‍යාපාරය වාගේ මේ රටේ ඉතිහාසය, සංස්කෘතිය, සත්‍යත්වය, මේ රටේ දර්ශනය මේ රටේ ආර්ථිකය වෙනස් කරන්නට ඇති කරන ලද මෙම මහා බලවේගය සමස්ථයක් වශයෙන් ගෙන බලන විට, අප කොත්මලේ

ජලාශයේ වතුර ගෙන යන උමගේ තිබෙනවා යයි කියන සුළු වතුර කාන්දුව, හේ හැන්දකින් මහවුදෙන් වතුර බිඳක් ගැනීම හා සමාන කරන්නට පුළුවනි. මම ඊට වඩා ඒ ගැන කථා කරන්නට යන්නේ නැහැ. එම නිසා හොඳ දේට හොඳයයි කියන්නට එතුමන්ලාට ක්‍රමණ පහළ වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.

ගරු සභාපතිතුමනි, මා කලින් සිහා ගෙන සිටියේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය කියන්නේ මහවැලි ගඟ හරස් කොට බැමීමක් බැඳීමය කියයි. තමුත් මේ පිළිබඳව එද ගරු මුදල් ඇමතිතුමා සමග කථා කරන විට එතුමා මා සමග කීවා, මහවැලි ව්‍යාපාරය සඳහා ආයෝජනය කරන සම්පූර්ණ මුදල මෙම ව්‍යාපාරයෙන් නිෂ්පාදනය කරන විදුලි බලය නිසා අවුරුදු තුනකදී එම වියදම කැපී යන බව. එහෙමනම් අපේ රටේ ජනතාව මේවා ගැන දැනගත යුතුමයි. ඒ වාගේම මේ රටේ උක්හිටි තැන් නැතුව සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට, වාසස්ථාන හා ගොවිබිම් ලබා දීමට අමතරව, පරිසරයේ ඇති වන වෙනස්කම්වලට අමතරව, ආදායම් මාර්ගයන් ඇති වන බව මතක් කරන්න ඕන.

මගේ කථාව අවසන් කරන්නට පෙර තවත් එක් දෙයක් ගැන මතක් කර දෙන්න කැමතියි. ගරු ඇමතිතුමනි, මෙම මහවැලි සංවර්ධන ව්‍යාපාරයන් අතිකුත් ව්‍යාපාර වාගේම අවසන් වන්නට ඕන. එම නිසා ඒකත් අවසාන වෙයි. මම මේ දිනා බලන්නේ වෙනත් කෝණයකින්. මගේ මේ අදහසට අපේ ගරු ඇමතිතුමා එකඟ වන බව මම දන්නවා. මෙම මහවැලි ව්‍යාපාරය තුළින් අපේ රටේ මෙයට කලින් කටවදවත් දකින්නට නොලැබුණු යන්ත්‍රෝපකරණ අප දක්කා. අපේ අයට මින් පෙර කටවදවත් දකින්නට ලැබුණා. මේ සියලු දෙයින් ප්‍රයෝජන ලබා ගෙන, තම දුකුම වැඩි කර ගත්, පළපුරුද්ද ලබා ගත් විශාල පිරිසක් දැන් මේ රටේ සිටිති. මහවැලි සංවර්ධන ව්‍යාපාරය අවසන් වුණු හැටියේම මේ අය රටට බරක් වන්නට ඉඩ දෙන්න හොඳ නැහැ. මේ උදවිය රටට වස්තුවක් වෙන්නට ඕන. අපේ මේ ඇමතිතුමා යටතේ තිබෙනවා, මහා පරිමානයේ කර්මාන්ත කරන්නට පුළුවන් දැවැන්ත ව්‍යාපාර භාර ගෙන කරන්නට පුළුවන් සංවිධාන කීපයක්ම. මධ්‍යම ඉංජිනේරු කාර්යයන් පිළිබඳව පිහිටුවා ඇති ඒ සංවිධානය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඒ වාගේම රාජ්‍ය පනල් හා බනිජ්වැලි සංවර්ධන සංස්ථාව වාගේ ආයතනවලට පිටරට කොන්ත්‍රාත් භාරගෙන කරන්නට පුළුවන් වෙයි. එසේ කොන්ත්‍රාත් ලබා ගන්නට හැකි වෙයි. ඒ ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටින අතර ඇති වී තිබෙන වැරදි මතයක් ගැනත් කියන්නට මට තව විනාසියකට ඉඩ දෙන්න. මහවැලිය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ විශාල වෙනසක් වුණාය කියා වැරදි මතයක් ඇති වී තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ විශාල පරිවර්තනයක් සිදු වුණා. මම එය පිලිගන්නවා. විශාල වශයෙන් මුදල් ගැටුණා. විශාල වෙනස්වීම් ඇතිවුණා. තමුත් වෙනත් විධියකින් ඔය කියන තරම් වෙනසක් අපට ඇති වුණේ නැහැ. ගෙවල් අලුත් වුණා. පාරවල් අලුත් වුණා. අපේ මිනිසුන්ටත් ඉඩම් ලැබීමෙන් තමයි ඒ වෙනස අපට දැනෙන්නේ. දැනටත් ඉඩම් ලබා දී තිබෙනවා. තව ටිකක් වැඩියෙන් ලබා දෙන ලෙස මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලනවා. ගරු ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත් එතුමාගේ කාර්යයක්ම නිලධාරීන්ටත් අපේ අවංක සතුනිය පිරිනමමින් තමුත්තාත්සේගේ නියෝගය අඩංගුවට පිළිපදින බව සනාථ කරමින් මම තිබේ වෙනවා. ඒ සියලු දෙකටම සතුනියයි.

අ. හා. 1. 30
දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)
(නිල, නිලධාරී, ගුණවර්ධන — ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene - Maharagama)
ගරු සභාපතිතුමනි, මහවැලි අමරනායකයා යටතේ පවතින ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ යම් යම් ප්‍රශ්න කීපයක් මේ අවස්ථාවේදී ගෙනෙන්නට කැමතියි. මට ලැබුණු තොරතුරු අනුව මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ පරීක්ෂණයක් කරන්න කියලයි. මොකද? අද ගෑගා නිම්න සංවර්ධන මණ්ඩලයේ වැඩ කටයුතු ශීඝ්‍රයෙන් අඩු කරගෙන යන නිසා එහි යම් යම් යන්ත්‍රෝපකරණ ආදී ප්‍රයෝජනයට ගත හැකි දේවල් ඉතාම අඩු කක්සේදවලට විවිධ ආකාරයෙන් වෙදලාම් කරගෙන යනවා.

මම එක උදහරණයක් පමණක් අවධානයට ගෙනෙන්නට කැමතියි. ඒ පිළිබඳ මුදල් වටුවර නොමර මම ගරු ඇමතිතුමාට ඉදිරිපත් කරන්නට කැමතියි. ඒ පිළිබඳව විස්තර ගරු ඇමතිතුමා ගොසා බලනවා ඇතැයි කියා

[දිනේෂ ගුණවර්ධන මහතා]

මම හිතනවා. මම ඒ විස්තර කියන්නට මත්තෙන් මේ කරුණු හැත්තෑම් වාර්තාවට අත්කරගත කිරීම අවශ්‍යයි මම හිතන්නේ නැහැ. තමුත් මේ යන්නෝපකරණ අඩු මුදලකට විකිණීමෙන් ගෞරවනීය සංවර්ධන මණ්ඩලයට ලක්ෂ ගණනින් සිදු වන පාඩුව වැළැක්වීම සඳහා පියවර ගන්නය කියා මම ඉල්ලනවා. පැවරුණ සිහි සමාගමටත් මේ අකාරයෙන් ඉතාම අඩු මිලට අපේ රජයේ දෙපොළ, තැන්පත් සංස්ථා දෙපොළ විකුණාගෙන යනවා. ඒ ගැන ගොසා බලන්න ගරු ඇමතිතුමාට මම මේ විස්තරය දෙන්නම්. ගෞරවනීය සංවර්ධන මණ්ඩලයේ වස්තුව ඒ ආකාරයෙන් අර ගැනීමට ඉඩ තබන්න එපාය කියා මම නමුත්තාත්සේගෙන් ඉල්ලනවා.

මට ඉදිරිපත් කරන්නට තිබෙන දෙවැනි කාරණය මෙයයි. නමුත්තාත්සේගේ අවධානයට ගෙනෙන්නය කියා ගොවීන් ගණනාවක් අත්සන් කළ ලිපියක් මට එවා තිබෙනවා. එහි සඳහන් කරුණු මම කෙටියෙන් කියන්නම්. කුඹුරු ඉඩම්වලට ජලය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නය, මහියගනය අලුත් ක්‍රමයේ සී. ඩී. ජනපදය, මේ අයගේ ඉල්ලීම් ගණනාවක් තිබෙනවා. ඒ අයගේ ආහාර, සලාක ආදී විවිධ දේවල් අවශ්‍යතාවන් අනුව ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ කුඹුරු ඉඩම්වලට වතුර ලබා ගැනීමේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මේ ගැන සොයා බලන ලෙස මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද ? මේ අර්බුද නිසා මහවැලි ව්‍යාපෘතියේ අලුතින් පදිංචි කරවන්නන් අතර, ඔවුන්ගේ ගොවිතැන් වගාවන් සහ අස්වැන්න වේගයෙන් සාර්ථක වෙන තුරු ඒ අය වූහුණ දෙන ප්‍රශ්නයන් තමයි තමන්ගේ පවුල්වල ඵලදායී පෝෂණ තත්ත්වය පවත්වා ගැනීම. ඒ නිසා ඔවුන් මන්දපෝෂණයකට ගොදුරු වී විවිධ රෝගවලට ඇබ්බැහිවීමට මත්තෙන් ඒ අලුතින් පදිංචි කරවන්නන් පිළිබඳ විශේෂ උනන්දුවකින් ඔවුන්ගේ අවශ්‍ය සැපයීම් කරගෙන යන්නය කියන ඉල්ලීම තමයි මම විශේෂයෙන් ඇමතිතුමාගෙන් කරන්නේ. මොකද ? මේක මේ ජනපදයේ ප්‍රශ්නයක් විතරක් නොවෙයි. ජනයා පදිංචි වෙන අතීන් ප්‍රදේශවලින් මතු වෙමින් එන ප්‍රශ්නයක්.

මම ව්‍යාපෘති පිළිබඳව කියන්න යන්නේ නැහැ. ගරු ඇමතිතුමාත් ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් කීවවා පුංචි හිලකින් වතුර යකකොට වරුද්ධ පාර්ශ්වය බොහොම කැ ගතවියාය කියා. මම ඒවා නැවත කියන්න යන්නේ නැහැ. මම හිතන විධියට ඒවා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. විපක්ෂය ඕනෑ තරම් ඒ පිළිබඳව හේතු ඉදිරිපත් කර තිබෙනවා. ඇමතිතුමාගේ පිළිතුරු කථාවේදී මොනවා හරි කියයි.

ගාමිණී දිසානායක මහතා
(ශ්‍රී. ශ්‍රී. ගාමිණී නිඛාණායකයා)
(Mr. Gamini Dissanayake)
Do not descend to those levels. We have a heritage.

දිනේෂ ගුණවර්ධන මහතා
(ශ්‍රී. ශ්‍රී. නිනේශ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
තමුත් එක ප්‍රශ්නයක් පවතිනවා. මම ඒ ප්‍රශ්නය ගැන කියන්න ඕනෑ. දුන් මේ ඉදිකර තිබෙන වේලිවලින් යන වතුර පිළිබඳව ඉදිරි කාලයේදී ගරු ඇමතිතුමා අනුගමනය කරන්න යන පිළිවෙත පිළිබඳව පමණක් මම කරුණු කීපයක් මතක් කරමින් මගේ කථාව අවසන් කරන්නටයි. බලාපොරොත්තු වෙන්නේ, එනම් මෙවැනි මහා ව්‍යාපෘති තුළින් අලුතෙන් සංවර්ධනය වෙන විට එහි ගොවිතැන් කරන හෝග වගාව පිළිබඳව දෙවැරුම් ප්‍රතිපත්තියක් සාමාන්‍යයෙන් ඇති වෙනවා. මොකද, මේ ආයෝජනයේ විශාලත්වය නිසා ඒ ඉඩම්වල වටිනාකම වියාලයි. ඒ නිසා ඒවායින් ලබාගන්නට අවශ්‍ය ඉපදවීම් එතෙම තැන්පත් අස්වැන්න ආදියම උදෙසා සාමාන්‍ය ගොවි ජනතාවට ඒවායේ වටිනාකම ගෙවන්න පුළුවන්ද කියන ප්‍රශ්නයයි. ඒ නිසා ගරු ඇමතිතුමා ඉදිරියේ ප්‍රශ්නයක් තිබෙනවා. බහුජාතික සමාගම් විසින් ඉල්ලන මහා පරිමාණ ගොවිබිම් සහ මේ රටේ ගොවි ජනතාව සඳහා වූ ගොවිබිම් අතර තිබෙන මේ වටිනාකම පිළිබඳ ප්‍රශ්නයයි. ඒ. රටේ ජනතාවගේ ආහාර නිෂ්පාදනය සඳහා වූ ගොවිතැන් ක්‍රමයක් අනුගමනය කරන්න ගියොත් මේ ගොවි ජනතාවට මේ සහනය අනුව මේ ඉඩම්වල වටිනාකම නැවත ගෙවීම පිළිබඳව ඇතිවන තත්ත්වය කුමක්ද ? එසේ ඒ තත්ත්වය මතම තමයි අද අපි පැවැලෙන්නේ. මේ විදේශික සමාගම් විසින් මහවැලි ප්‍රදේශයේ මේ අලුත් ගුම්පය ඉල්ලීම කර තිබෙනවා. ඒ පිළිබඳව විවිධ කෘෂිකාර්මික සමාගම් සාකච්ඡා ගණනාවකුත් කරගෙන යනවා කියා මම හිතනවා.

ගාමිණී දිසානායක මහතා
(ශ්‍රී. ශ්‍රී. ගාමිණී නිඛාණායකයා)
(Mr. Gamini Dissanayake)
නැහැ.

දිනේෂ ගුණවර්ධන මහතා
(ශ්‍රී. ශ්‍රී. නිනේශ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
හොඳයි. ඇමතිතුමා "නැහැ" කියනවා. තමුත් මේ පිළිබඳ සැලැස්ම

ක්‍රියාත්මක වී මහවැලියේ අලුත් ගුම් ප්‍රදේශය මහා පරිමාණ සමාගම් ක්‍රමානුකූලව ඔවුන්ගේ අතට ගැනීමේ වැඩපිළිවෙළ දියත්වන ආකාරය තුළින් ඉදිරියේදී ඔප්පු වෙයි. දැනටමත් ලංකාවේ දුම්කොළ සංස්ථාව විවිධ ක්‍රම මගින් ඒ අලුතෙන් පදිංචිවුණු ගොවි ජනතාවගේ අස්වනු ගේ ඔවුන් වගා කරන දේ නමුත්ගේ අණසකට පරිවර්තනය කරගත් ප්‍රදේශ මහවැලි කලාපයේ තිබෙනවා. මේවායේ පූර්ණ වගා කිරීමේ අයිතිය ඉදිරි කාලයකදී විදේශිකයන්ට පවරන්න එපාය කියන වික මා ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා.

අපි මුහුණ දෙන තව අර්බුදයක් තිබෙනවා. මේ ප්‍රදේශවල මේ පදිංචි කිරීම් කරගෙන යන්නේ බොහෝ සෙයින් කැලෑ සහ වෘක්ෂලතාවන් ගෙලිපෙනෙලි කොටගෙනයි. ඒ නිසා පසෙහි ඇතිවන යම් යම් විනාශයන් නිසා ඉදිරි කාලයේදී කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතාව වැඩි වෙන්න පුළුවන්. මේ තුළින් අපි මුහුණ දෙන්නේ ඉතාම හයාතක වක්‍රයකටයි. මෙන්න මේ පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළක් - ඉදිරි සැලසුමක් - අවශ්‍ය වී තිබෙනවා. එසේ තැන්පත් මේ ආයෝජන සඳහා විදේශවලට ණය වූ ප්‍රමාණයෙන් ඉදිරි කාලයේදී අපි නිෂ්පාදනය කරන දේ පිළිබඳ විදේශික සමාගම් වක්‍ර ආකාරයෙන් ඔවුන්ගේ වෙළඳ භාණ්ඩ අලෙවිය සඳහා ප්‍රයෝජනයට ගැනීමෙන් අර්බුදයකට අපි මුහුණ පානවා. මම හිතන්නේ මී හරකුත් පිළිබඳ ප්‍රශ්නය පවතිනවා. මේ තුළින් අපි වෑක්ටර් භාවිතයට වේගයෙන් යොදවමත්, ඒ තුළින් ධනය විදේශ ගතවීමෙන් අපේ ජාත්‍යන්තර වෙළඳාමේ හයාතක තත්ත්වයක් ඇති වෙනවා.

මම මේ කරුණු වික ඉදිරිපත් කරන්නේ මේ මහවැලි ව්‍යාපෘතිය ගැන නමුත්තාත්සේලා අද ඉදිරිපත් කරන කර්ක සියල්ල රැඳී පවතින්නේ එම වැඩ පිළිවෙළ තුළින් ඉදිරි කාලයේදී අපේ රටේ ආර්ථිකයේ විදේශ විනිමය ඉතුර කර ගැනීම සඳහා කොතරම් දුරට භාවිතා වෙනවාද කියන ප්‍රතිපත්තිය තුළ තිසයි. මෙය රඳා පවතින්නේ මහවැලි ආර්ථික ඒජන්සිය මගින් ඉදිරි කාලයේදී ඒ ප්‍රදේශවල සැලසුම් කරන වැවිලි කර්මාන්ත තුළයි ; බෝග වගාව තුළයි. ඒ වගාවන් තුළ වැඩි වැඩියෙන් කෘෂි රසායනික ද්‍රව්‍ය, කෘෂි රසායනික පොහොර භාවිතය වැඩි වීමට පටන් ගත්තොතින් මේ ණයගැනී භාවය තව තවත් ණයගැනී භාවයට පරිවර්තනය වෙනවා. මෙන්න මේ කාරණයයි. මම ගරු ඇමතිතුමාගේ අවධානයට ගෙනෙන්නට බලාපොරොත්තු වුණේ, මහවැලි ගුම්පයට ගලන වතුරවලින් ඉදිරියේදී සංවර්ධනය වන ප්‍රදේශයට, අපේ රටේ දේශීය ද්‍රව්‍යයන් භාවිතයට සුදුසු කෘෂිකාර්මික බෝග වගා සැලැස්මක් සකස් කරන්නය කියන වික විශේෂයෙන් ඉල්ලීමක් මම හිතමි වෙනවා.

ඒල්. පී. ජේ. සෙනෙවිරත්න මහතා (මහියගනය)
(ශ්‍රී. ශ්‍රී. ජේ. පී. ජේ. සෙනෙවිරත්න — මහියගනය)
(Mr. L. P. J. Senewiratne - Mahiyangana)

ගරු තියෝජ්‍ය සභාපතිතුමනි, මහවැලි අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගැන සාකච්ඡා කරන මේ අවස්ථාවේදී ඉතා කෙටියෙන් වචන ස්වල්පයක් කථා කරන්න අවසර දීම ගැන ප්‍රථමයෙන්ම මම නමුත්තාත්සේට ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන් මහවැලි අමාත්‍යාංශය මහියගනය වැනි අපේ ජන්ද කොට්ඨාසවලට විශාල සම්බන්ධකමක් තිබෙන අමාත්‍යාංශයක්. එම අමාත්‍යාංශයෙන් මහියගත ආසනය ඇතුළත අද කරගෙන යන වැඩ සම්බන්ධව මහියගත ජනතාව වෙනුවෙන් අපේ ගරු ඇමතිතුමාටත්, එතුමාගේ තියෝජ්‍ය ඇමතිතුමාටත්, එතුමාගේ කායෝග්‍ය නිලධාරී මණ්ඩලයටත් මම ස්තූතිවන්ත වෙනවා.

ගරු තියෝජ්‍ය සභාපතිතුමනි, දිසුණුවේ හිරු එළිය වැටෙමින් පවතින මහියගනය වැනි දුෂ්කර ප්‍රදේශයකට මහවැලියෙන් වැටුණු ආලෝකය ඉතාම ප්‍රබල බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනෑ. අදත් වසර

හසකට පුළුඵ එවකට මන්ත්‍රීවරයාට සිටි මගේ පියාණනුත් සමඟ අපේ ගරු ඇමතිතුමා 1978 අක්කේතු මස 28 වැනි දින උල්ලිවිය ප්‍රදේශයේ මුල්ගල තබා මහවැලි ව්‍යාපාරය යටතේ මහියගත ප්‍රදේශය දියුණුව කරා ගෙන යාමේ අභිභාල ම දමුවා මට මතකයි.

වර්ග සැතපුම් 70 ක් පමණ විශාල ආසනයක් වන මහියගත ආසනයේ මහියගත ප්‍රදේශයට මේ නවෝදය ලබා දීම සඳහා මූලික වූණ අපේ ගරු ඇමතිතුමාට මේ අවස්ථාවේදී කැවන වරක් මගේ සතුකිය පුද කරන්න මිනැ ඇත්තවශයෙන්ම ගරු සහාපතිතුමනි, වියළි කලාපයට තැකම් කියන මහියගත ගොවීන් බොහෝම කාලයක සිට කළේ කටුසර හෝග වගාවයි. තමුත් මහවැලි ජලය මහියගතයට ලැබීමත් සමඟම අද මහියගතයේ විශාල ගොවි ජනතාවට දෙකත්තයේම වගා කරන්නට පුළුවන්කම ලැබී තිබෙනවා. ඩී. එස්. සේනානායක ජාතියේ පියාණන්ගේ අභි පාරේ යමින් මහියගතය වැනි ගොවි ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඇති කළ මේ අනුපමේය සේවය නිසා තමුත්තාත්සේගේ තම ඉතිහාසගත වෙනවා නොඅනුමානයි. ඒ වාගේ අද ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සෑම ගොවියෙක්ම උදේ සටස තමුත්තාත්සේට එක් දෙනවා නොඅනුමානයි.

මේ අවස්ථාවේදී මහියගත ආසනයේ තිබෙන ගොවි ජනපද ව්‍යාපාරයක් වන නාගදිප ව්‍යාපාරය ගැන වචන ස්වල්පක් කථා කළ යුතුයි. ගරු ඇමතිතුමාගේ උපදෙස් පිට මහවැලි ආර්ථික හා නිර්මාන ඒජන්සියේ සහාපතිතුමා වන ගොඩ්ලි සිල්වා මැතිතුමාත්, ජාතින් ගොඩනගන සංගමයේ අදිකාරම් මැතිතුමාත් තවත් නිලධාරීන් පිරිසකුත් විශේෂ උනන්දුවට මේ නාගදිප ව්‍යාපාරය ගැන යොමු කර එහි වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වෙනුවෙන්ම තමුත්තාත්සේටත් ඒ නිලධාරීන් පිරිසටත් මගේ සතුකිය පුද කරන්න මිනැ. මේ අවස්ථාවේදී මම තමුත්තාත්සේගෙන් එක් ඉල්ලීමක් කරන්න මිනැ. බිබිල ආසනයේ සිට එන ගලඔස කියන අමුත හරස් කර කැපොලින් වතුර විකක් දමල එයින් ජල බිඳක් නාගදිප ව්‍යාපාරයට ලබා ගැනීමට පුළුවන්ද කියා සමීක්ෂණය කර බලන්නය කියා ගරු ඇමතිතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එහි වැඩ කටයුතු සාර්ථක වේවිය කියා මම බලාපොරොත්තු වෙනවා. තමුත්තාත්සේගේ අනුමැතිය අනුදනුව පිට මෙය සාර්ථක වූණෙන් නාගදිප ගොවි ජනපදයේ වෙදසන විශාල ජනතාවකට ජල බිඳක් ලැබීමකට පහසුකම් සැලසෙනවා නොඅනුමානයි.

මැදවව්විය ගරු මන්ත්‍රීතුමා (මොනිපාල සේනානායක මහතා) හැමදමත් මොකකට ඇවිත් මහවැලිය ගැන කන්කෙදිරි ගානවා. පසුගිය රජය කාලයේ මහවැලි ව්‍යාපාරය හාර ඇමතිවරයා වශයෙන් සිටියේ මැදවව්වියේ ගරු මන්ත්‍රීතුමා බව අපි දන්නවා. එතුමාට අද මහවැලිය සම්බන්ධයෙන් තරහක් ඇතිවීම, ජර්ෂ්‍යාවක් ඇතිවීම සාධාරණයි. මොකද? පසුගිය රජය අවුරුදු 30කින් කිම කිරීමට සැලසුම් කර තිබුණ මහවැලි ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූණ පසු අපේ තරුණ ඇමතිතුමා යටතේ අවුරුදු හතක් තැන්තම් අටක් ඇතුළත කිම කර තිබෙනවා. නොබෝද පැවිති අතුරු මැතිවරණයේදී මැදවව්වියේ ගරු මන්ත්‍රීතුමාට ඒ පැත්තට එන්න බැරි වූණ. මා එතුමාට ආරාධනා කරනවා අපිත් සමඟ මහවැලි සි කලාපය ප්‍රදේශයේ ඇවිදින්න යන්න එන්නය කියා. එවිට අද මහියගතය වැනි ප්‍රදේශවල ගොවි ජනතාව ජීවත්වෙන ආකාරය සියැසිත්ම දකබලා ගන්න පුළුවන් වෙනවා.

ගරු සහාපතිතුමනි, මා මීට වඩා දීර්ඝ වශයෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. අවසාන වශයෙන් අපේ ගොවි ජනපද ප්‍රදේශවල ගොවි ජනතාව සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගෙන සිටින මහවැලි අමාත්‍යාංශයේ සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්වරුන්ට මගේ අවංක සතුකිය පුද කරන්න කැමතියි. ඒ වගේම අපේ ගරු ඇමතිතුමාටත් තියෝජ්‍ය ඇමතිතුමාටත් ලේකම්තුමා ඇතුළු අතිකුත් නිලධාරී මණ්ඩලයටත් මහවැලි ව්‍යාපාරයේ ඉතිරි වැඩ කටයුතු වික සාර්ථක අත්දමින් කරගෙන යාමට අවස්ථාව ලැබෙවයි සුභ ප්‍රාර්ථනා කරමින් මා නිබඬ වෙනවා.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ജബ්. ෆා. ෆා. ෆා. අබුසාලි)
(Mr. M. L. M. Aboosally)

Mr. Deputy Chairman, Sir, I thank you for giving me an opportunity to speak for a few minutes before my Minister speaks. I am sure that my Minister will cover most of the criticisms that have come from the Opposition.

I am sorry that whenever some Minister is not here the Opposition makes a big noise, but when an important Ministry like the Mahaweli is being discussed, it is sad to see that all the Members of the Opposition Front Benches are not there. They do this very often. They come here, criticize, say something, and then invariably when the Minister gets up to reply they are not here. I hope at least they will have the courtesy to listen to the Minister when he replies.

When the Debate started this morning the hon. Member for Medawachchiya started off by saying that the Hon. Minister has called some of his remarks childish, and that probably led him to say so many things about a crack in Kotmale. I am sure that the words used by my Minister to describe his speech the other day were not strong enough, because if I remember right the hon. Member for Medawachchiya said in his speech that SKANSKA were cement manufacturers and not contractors. For his information, I might tell this House that SKANSKA one of the biggest contractors in the world. That is not all. I am sure the hon. Member for Medawachchiya has forgotten that when he was the Minister of Industries, he himself had called SKANSKA to do a job of work for the Steel Corporation Mills. I feel that he is getting old and he is losing his memory. This is the only reason I can give for his forgetting things so soon. - (Interruption). My Minister says he may be suffering from insomnia. I do not know whether it is senile decay. Anyway, I will not take much time to reply to his speech. My Minister will reply to him adequately.

අ. හ. 1. 45

The hon. Member for Kotmale in his speech mentioned about landlessness. I must agree with him that there is a problem there. There are nearly 800 families that have to be resettled very quickly. - (Interruption). My Minister assures me that they will be resettled. But the problem is, most of the people do not want to leave the area. I think we will have to make some arrangement to find these people land in the area itself. This is very necessary because on every occasion that I visited this place, every person to whom I spoke told me that they should be given land in the area. So they should be removed quickly. It is families that are involved and we must not wait till a disaster takes place to resettle them. I am sure my Minister will take early action to see that these people are resettled as quickly as possible.

Several other Members made some very useful contributions. We thank them all for doing that. I am sure my Minister will reply to these comments made by other hon. Members.

I will now briefly state, for the purposes of record, the work so far done by our Ministry. As you know, the Maduru Oya Reservoir has been completed. Water

[එම්. එල්. එම්. අබ්බාල මහතා]

releases from Maduru Oya to the downstream areas commenced in July 1983. I can remember, during the Second Reading Debate the hon. Member for Attanagalla sated that no water has been released from Maduru Oya. It is a pity tht hon. Members in the Opposition do not accept our invitations to come and visit the Mahaweli downstream area or even the reservoirs. In fairness to all the workers, engineers and others who have toiled to make this a success I invite Members of the Opposition again to come and see these things at our expense before they come here and start criticizing the work that has been done. As hon. Members are aware, Maduru Oya will provide irrigation requirements for about 46,750 hectares of new land and 3,700 hectares of existing paddy land in system "B".

The Maduru Oya left bank canal is 53 km. in length. The irrigable area on the left bank is approximately 25,000 hectares. The main channel and the branch channels are being constructed with a soft loan of US \$ 107 million from USAID.

At the main canal, the Kuda Oya Complex was fully completed. The first branch canal on the right bank is fully operational and the issue of water to the farmers is being carried out. Under the Maduru Oya reservoir irrigation scheme, 8,129 families so far have been settled as at end of September this year. Settlement in Zone 5 is complete. Irrigation work in Zone 5 is also almost complete and irrigation work is almost complete in Zones 1, 2 and 3 in System 'B'.

In Zones 5 and 1 building construction continues on programme. A start has been made on the construction of buildings in Zones 3 and 4 in System 'B'.

The Victoria as the hon. Members know consist of a high concrete double curvature arch dam, a four-mile long tunnel and a power station with an installed capacity of 210 megwatts. This alone constitutes nearly half the total power development in the country.

This reservoir inundates 9,000 acres of land. The number of families affected was in the region of 5,500 of which 3,500 families were settled in the downstream systems of the Mahaweli. The balance were settled in the Kandyan area because they wanted to stay back in the area itself.

The new townships of Karaeliadde, Rajawela and Kundasale are being built.

Already 248 of the 277 shops in the three townships have been built.

An extent of 1,250 hectares have been reforested in and around Victoria and its catchment area.

The Kotmale Reservoir Project was commissioned on 24th August, 1985. It consists of a rock-fill dam and a tunnel, with an underground power hose. It inundates 3,800 acres of land and 3,000 families who were affected have already been resettled. The peripheral development includes the construction of the old town of Singhapura on a higher elevation and the construction of townships at Balapokuna and Doragala. In addition, 4 commercial areas are to be developed at Gaminipura, Harangala, Weliganga and Nugawela. All new connecting roads have been constructed to replace the submerged roads. Further improvements to the internal roads are also being done. Up to now, an extent of 450 acres of land have been reforested in the immediate vicinity of the reservoir. Work on the new township of Sangilipalama and on 59 kilometres of roadway is well advanced.

With regard to the Kotmale Reservoir Project, the hon. Members of the Opposition were speaking of the crack. My Minister and I have adequately dealt with this during the Second Reading Debate. For the information of the House, I would again like to mention that in tunnels, water-leaks do take place and this is not a serious thing. In the case of Kotmale we have found water leaking into the power house. That is why this was examined and we found a one-millimetre crack in a portion of the dam. For further protection we are getting this steel lined. That is all. But the Opposition tries to make out that the whole Kotmale dam is crumbling. This is the sort of misleading statements that they give to the country. Anyway, I think this has been adequately dealt with more than once in this House.

The Randenigala project includes the construction of a rock-fill dam, creation of reservoir and the construction of a power house. This project will contribute to an installed capacity of 122 megawatts of hydro-power. This dam will be completed in the middle of next year.

The rock-fill dam and fill placement of the embankment is 95 per cent complete.

Rock excavation in the spillway chute area has been completed and concrete placement continues.

In the power house area, finishing work of the Randenigala power house is in progress.

Civil works at Rantembe switchyard were completed on schedule. All electrical installations are operational. The 220 KV transmission line from Victoria to Randenigala/Rantembe and the 33 KV overhead line from Randenigala to Rantembe have been completed and are in operation.

The downstream irrigation projects which include the Minipe Anicut, and the Minipe Right Bank Transbasin Canal 31, km. in length, have all been completed and the canal was opened in April 1984.

SYSTEM 'H'

Settler placement is over 98 per cent complete, with 23,165 farmer families being settled.

2,075 kilometers of canal network, 81 kilometres of new roads and over 2,000 buildings have been constructed to meet the basic infrastructure needs in System 'H'.

SYSTEM 'C'

Activity in System 'C' commenced in January 1980. Work on the new townships of Girandurukotte and Dehiattakandiya is progressing briskly.

10,144 settlers have already been inducted into System 'C', completing 51 percent of the settlement target. We propose to settle another 10,000 families in this area.

The social infrastructure programme and work on the main township, the market and hamlet roads are progressing.

A Japanese-aided Pilot Demonstration Farm in Zone 3 to demonstrate new techniques for land development, maximise water use, minimise water losses and to diversify crops, was completed in August 1984.

LIVESTOCK

The Mahaweli Authority of Sri Lanka has set up a Draught Animal Programme in 1981 in order to combat the escalating costs of mechanized power. Livestock farms were set up in each of the Systems and by the close of 1984, the farms of Niraviya and Kalankuttiya servicing the needs of System 'H'. The Kantale farm servicing the needs of System 'B' and the Girandurukotte and Sorabora farms servicing the needs of System 'C', were in full operation. Subsequently, Poonani farm was established in 1982 to service the System 'B'. About 3,000 animals have been sold to the farmers since the inception of this programme present there is no shortage of draught animals. But, however, with the increased pace of settlement, the demand will increase. One critical constraint noted here is the production of fodder in adequate quantities.

EMPLOYMENT

When the Mahaweli Ganga Development Programme was envisaged with the main objective among others, of employment generation for the landless rural workers and the under-employed rural youths, direct employment was aimed at about 100,000

landless families in agriculture and a similar number in non-agricultural activities on completion of the re-settlement programme. Non-farm employment includes particularly grocery stores, retail and maintenance shops for various machinery and tools, agricultural implements, paddy milling, furniture, clay work, tailoring, bakery production, etc. However, the development of other settlements or colonization schemes in Sri Lanka indicates that with the development of transport systems, Governmental service systems, etc., there will be a large increase in employment opportunities both in the formal sector as well as in the non-formal sector.

It is in this sector, that is the non-formal sector, that employment generation will become the most important, most challenging and the most interesting aspect of the whole Integrated the Mahaweli Programme.

Although the glamour was so far in the completion of the dams or reservoirs and, as the Hon. District Minister for Kandy said, some people seem to think that with the completion of the main reservoir the Mahaweli work is over. It is not so it is in the Mahaweli down stream, as I said, the challenge rests. It might be mentioned that the real work, the challenge is in the down stream settlement and in the connected work for employment generation.

Sir, every year 135,000 students leave school and most of them seek employment of some sort. Some find self-employment, others find employment in the state sector but most of them look for employment in the private sector.

It is here that we seek the co-operation of the private sector to co-ordinate with us in the Mahaweli and create the enterprises necessary to meet the challenge and the aspirations of many job seekers who leave school every year.

Investment Enterprise Development. - The Mahaweli Authority of Sri Lanka Act has provided for the important role the private sector investments play in the Mahaweli settlements. There is provision in the Act to join hands with the private sector to set-up business ventures. An undertaking in which 10 per cent of equity is subscribed by the Mahaweli Authority to be declared a subsidiary of the Mahaweli Authority and thereby qualify for attractive tax concessions. Following are some accomplishments in this fields so far :

(a) Establishment to export production villages :

Kalawewa Export Production Village specialises in Chillies which are exported to the Middle East.

Kandalam Export Production Village specialises in Vegetables which too are exported to the Middle East.

[එම්. එල්. එම්. අමුසාලි මහතා]

- (b) Special purpose projects – carpentry workshops productions and pottery centres, handloom centres, poultry farming, bee-keeping, inland fishery ponds are activities that are being promoted.
- (c) A Dairy Development Programme has been introduced. Surplus milk produced by settler families is converted into acceptable by-products.
- (d) Regular training programmes in carpentry, machinery and sewing with the assistance of the Department of Labour.

There is room for the private sector to come in and join with the Mahaweli to develop the land that is available.

Fisheries Development. –An added benefit of Mahaweli Development is the increase in the production of fish in the newly constructed reservoirs as well as in the old reservoirs that are replenished with the water resources of Mahaweli. Fisheries development will not only generate new employment opportunities, but would also serve the new settlers with a popular source of animal protein. A fish-breeding station has also been established with UNICEF assistance at Dambulu-Oya. During the first half of 1984, 430,000 finger lings were stocked in Maduru Oya, Kandalama, Senanayake-Samudra and other tanks. Maduru Oya and other reservoirs in System 'B' are expected to yield 2,000 metric tons of fish annually, when in full operation. Ulhitiya-Ratkinda reservoirs with a surface of 2,270 Ha., also will contribute to the production of fish. Fish is also being stocked in Kotmale and Victoria reservoirs.

Community Development

(a) **Health & Nutrition.** – Requirement ; for health facilities and manpower, have been agreed to between the Mahaweli Authority and the Ministry of Health. The health infrastructure is provided by the Mahaweli Authority, but the staff and operators are the responsibility of the Health Ministry. In System 'H' and 'G', health infrastructure facilities are complete. The population per hospital bed in these areas is comparable with the national average of 1,182 per bed.

A key class of workers in the Mahaweli areas are the family health workers who are intended to provide mother-and-child health care services in the field. It is estimated that one health volunteer worker for every 50 families in 'H' area and 125 families in other areas has been developed as the base for the health volunteer programme. The volunteers are mostly women in Systems 'B' and 'G', and mostly young men in the 'H' Area and of both sexes in System 'C'. They are being trained by the Ministry of Health.

(b) **Schools in Settlement Areas** – Schools are opened as settlers arrive and settle down, and there is one Junior School for every village centre and one Maha Vidyalaya for every block centre and one Madhya Maha Vidyalaya for every Project.

(c) **Training Programmes.**– Settlers are trained in water management, crop husbandry and modern agricultural practices. The objectives of the training programmes are :-

- (i) To turn out good farmers, good and educated mothers and housewives ;
- (ii) To enable mothers acquire skills for wage or self-employment.

Up to 30th September, '85, 43,118 families have been settled on paddy allotments and 281 families on highland allotments in the Mahaweli.

It is possible to settle a further 100,000 families in the Mahaweli as the downstream area is developed.

From these facts you will note that steady progress is being made on all fronts in the Mahaweli in spite of the nuisance value of the so-called teerorists in some parts of our worksites.

I must pay a tribute to the Ministry and Mahaweli Authority Officials, M.E.A., M.E.C.A., C.E.C.B. and other officials and workers who have worked round the clock in spite of great odds to meet the targets assigned to them.

I must also say a word of thanks to the foreign and especially our local contractors both big and small for helping to keep to our schedule in spite of danger to person and property.

I also wish to thank all those who contributed to the Committee Stage on the Votes of the Ministry of Mahaweli Development and assure them that all their comments have been taken note of and, wherever possible, we will try to meet their demands or take into consideration all that they have said.

ගාමිණී දිසානායක මහතා
(**ශ්‍රී. ගාමිණී දිසානායක**)
(**Mr. Gaminii Dissanayake**)

ගරු සභාපතිතුමනි, මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ විරුද්ධ පාර්ශ්වයේ සහ ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් මෙම විශාල ව්‍යාපෘතිය සම්බන්ධව තම තමන්ගේ අදහස් ප්‍රකාශ කළා. ඒ අදහස් මම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. තම අදහස් ඉදිරිපත් කළ ඒ තුළ මන්ත්‍රීවරයෙකුටම මගේ අවංක සතුකිය මේ අවස්ථාවේදී පිරිනමන්නට කැමතියි.

මහවැලි ව්‍යාපාරය අති විශාල ව්‍යාපාරයක්. එහි අති විශාලත්වය තිසාම නමයි. මහවැලි අමාත්‍යාංශ කීයා වෙතම අමාත්‍යාංශයක් ඇති කරන්නට අතිගරු ජනාධිපතිතුමා තීරණය කළේ. ඊට පෙර මහවැලි ව්‍යාපෘතියේ වැඩ කටයුතු ක්‍රියාත්මක වූයේ වාරිමාර්ග, මහා මාර්ග හා විදුලිබල අමාත්‍යාංශ

යටතේයි. 1977 දී මට බාර දුන්නේ ඒ අමාත්‍යාංශයයි. නමුත් 1978 දී එතුමා නිර්ණය කළා, මහවැලි ව්‍යාපාරයේ විශාලත්වය නිසා එහි තුළ ඇති වන්නාවූ පරිපාලන ප්‍රශ්න හරියාකාර විසඳීම, කිරීම පිණිස, එය ක්‍රියාත්මක කිරීමට වෙනම අමාත්‍යාංශයක් ඇති කළ යුතුයි කියා. එම නිසයි, මහවැලි සංවර්ධන අමාත්‍යාංශය නමින් වැය ශීර්ෂයක් අද අපට මේ මන්ත්‍රී මණ්ඩලයේදී විවාද කරන්නට පුළුවන් වන්නේ.

මහවැලි ව්‍යාපාරය විශාල ව්‍යාපාරයක් හැටියට සැලකෙන්නේ අපේ රටේ පමණක් නොවෙයි. එය මුළු ආසියාකරයේම විශාල ව්‍යාපාරයක් හැටියට සලකනවා. සමහර විට මුළු ලෝකයේම විශාල ව්‍යාපාරයක් බවට එය සලකනවා. මහවැලි ව්‍යාපාරයේ විශේෂ ලක්ෂණයක් තිබෙනවා. මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නට අපට අවශ්‍ය සම්පත්වලින් සියයට 80ක් පමණම අපට ලැබෙන්නේ විදේශීය ආධාර තුළිනුයි. විදේශීය රටවල්, බහුජාතික ආයතන, ලෝක බැංකුව, යුරෝපයේ පොදු අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ආර්ථික රටවල් හා අරාබි අරමුදල් තුළිනුයි. මහවැලි ව්‍යාපාරයේ සියයට 80ක් ක්‍රියාත්මක වන්නේ. අපට ආසියාතික අසල්වැසි රටවල් - විශේෂයෙන් පාකිස්තානය - උදව් දී තිබෙනවා, මහවැලි ව්‍යාපාරය තුළට වැටෙන සමහර කොටස් දියුණු කරන්නට ; විශේෂයෙන්ම ගව පාලනය තැත්වම් සත්ව පාලනය දියුණු කරන්නට. එමනිසා මහවැලි ව්‍යාපාරය ජාත්‍යන්තර ව්‍යාපාරයක් යයි කිව්වාට වරදක් නැහැ.

මෙම ව්‍යාපාරයේ එක විශේෂ ලක්ෂණයක් තිබෙනවා. මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන ජලය ගබඩා කිරීමට - storage reservoir - අපට මිනු රටවල් උදව් දුන්නා. වික්ටෝරියා ජලාශය තමයි, මහා බ්‍රිතාන්‍යයේ ආණ්ඩුව මහා බ්‍රිතාන්‍ය ආධාර දීමේ ඉතිහාසයේ භාරගත් විශාලම ව්‍යාපෘතිය. එමෙන්ම ස්විඩන් රජයේ ආධාර දීමේ ඉතිහාසයේ භාරගත් විශාලම ව්‍යාපෘතිය කොන්මලේ ව්‍යාපාරයයි. එමෙන්ම බටහිර ජර්මන් ආණ්ඩුව භාරගත් විශාලම ව්‍යාපෘතිය රත්දෙනිගල ව්‍යාපාරයයි. ඒ වගේම කැනේඩියානු ආණ්ඩුව භාරගත් විශාලම ව්‍යාපෘතිය මාදුරුමය ව්‍යාපාරයයි. මේ හැම රටකම භාරගත් විශාලම ආධාර දීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වූණේ අපේ මේ පුංචි ලංකාවේයි.

මේ අවුරුදු හත තුළ එක්ගලන්න ආණ්ඩුව අපට වික්ටෝරියා ජලාශය හදන්න දුන් මුදල් තැග්ගත් හැමියමයි දුන්නේ. එයින් තම සත්‍යයක්වත් ආපහු ගෙවන්න මිනෑ නැහැ. එමනිසා විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරු කෑ ගනනවා නම් මෙයින් ණය බරක් ඇතිවෙනවාය කියලා, එය ඒ අයගේ මතයේ ඇති කර ගත්ත ණය බරක් කියා මම කියන්න කැමතියි. එය අපේ ගිණුම් පොත්වල සඳහන්වෙන ණය බරක් නොවෙයි. ඒවා කියන්න දෙයක් තැනිටට මෙතන ඇවිත් ප්‍රකාශ කරන දේවල්. නමුත් මෙය විශාල කර්තව්‍යයක්. අපේ මුදල් ඇමතිතුමාට අයවැය ඉදිරිපත් කිරීමේදී ප්‍රකාශ කරන්නට පුළුවන් වුණා මේ ව්‍යාපෘතිය අවසාන වේගය යනවාය කියා. මා කැමතියි ගරු මුදල් ඇමතිතුමා එදින කළ කථාවන්ට වඩා ස්වල්පයක් මගේ කථාවට එකතු කරන්න. මොකද මම කියන්නට වඩා හොඳයි මගේ මුදල් ඇමතිතුමා කියූ වචනවලින්ම මැන ඉතිහාසය මතක් කරන්න. 1985 නොවැම්බර් මස 13 වැනි බදද තැන්සාඩ් වාර්තාවේ 144 වැනි නිරුචි සඳහන් එතුමාගේ දෙශනයෙන් කොටසක් මම කියවන්නම් :

When we embarked upon the Accelerated Mahaweli Programme, there were many skeptics who had grave doubts whether we would ever be able to accomplish it within the lifetime of this Government. We were told that we would never find the money. We were told that our roads would break up ; that our ports could not handle it ; that our bridges would collapse ; that our transport fleet was inadequate ; and that we did not have the technical and other skills to accomplish it. In short, the project was said to be too massive for us even to contemplate undertaking in such a short time. Some economists of international repute even told me that we would have galloping inflation like some Latin American countries amounting to over 200 or 300 per cent !

Mr. Speaker, I am pleased to tell the House and through the House the entire country that we have completely confounded all these critics. Three massive dams have been completed. The fourth will be completed by the end of November. The reservoir will be impounded in February 1986, and power will be commissioned by the middle of next year if all goes well.

The emphasis is now shifting to the downstream work. Work is being done on appropriate land use patterns. Complete new townships are coming up. The jungle is being cleared and a new civilisation born. An expanded employment generation-cum-enterprise development programme for the Mahaweli settlement areas is under way.

අ. හ. 2.15

මම එතුමා ඉදිරිපත් කළ අදහස් තැවන වරක් ප්‍රකාශ කරමින්, මේ කඩිනම් මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සහභාගි වූ ලොකු කුඩා උසස් නිලධාරීන්ටත්, සුළු නිලධාරීන්ටත්, ඉංජිනේරුවරුන්ටත් මගේ නමස්කාරය මේ අවස්ථාවේදී පිරිනමන්නට කැමතියි. දැනට සති තුනකට පෙර රත්දෙනිගල ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසාන කිරීමේ දිනයේදී මට ඉතාම බෙදනීය ආරංචියක් ලැබුණා. එනම් හඟුරත්කෙන සුළු සේවකයෙක්-වැඩ පාලක මහත්මයාණන්-ගල් පර්වතයක් පිපිරීමේදී වේලාවට ඉවත් වෙන්න බැරිව ඒ ගල් පර්වතය එතුමාගේ මඵවට කඩා වැටිලා මරණයට ලක් වුණු බව. අපි ඒ පවුල තඩන්තු කරීමට, ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. නමුත් මේ වැඩ කරනවිට ඒ වාගේ අවාසනාවන්ත අවස්ථාවලට අපට මුහුණ දෙන්නට සිදු වෙනවා. නමුත් අපට තිබෙන කණගාටුව, ඇමතිවරයෙක් වශයෙන් හිටිය මැදවට්ටිය ගරු මන්ත්‍රීතුමාත් (මෙමනිසා සේනානායක මහතා), මේ හැම දෙයක්ම දක්නට කියා කල්පනා කරන අපේ අත්තනගල්ල ගරු මන්ත්‍රීතුමාත් (ලක්ෂ්මන් ජයකොඩි මහතා) මෙතනට ඇවිත් දෙඩවන එකයි. කිසිම කරුණක් හරියට කියවන්නේ නැතිව-මේවාට වුවමනා කරන වාර්තා සියල්ලම මම පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ තැන්පත් කර තිබෙනවා. ඒවා එකකවත් කියවන්නේ නැතිව-බොලද ලමයින්වත් කියන්නේ නැති දේවල් ඒ අය මෙතන ඇවිත් කියන්නේ. අද ඒ මන්ත්‍රී දෙපොළගේ සම්පූර්ණ කථාව මේ කොන්මලේ උමගේ ඇති වි තිබෙන පුංචි පර්දේ ගැනයි. කුරක් එක ගැනයි. මම ප්‍රකාශ කරන්න කැමතියි මේ කුරක් එක ගැන තව වැඩි දුරක් මේ දෙන්නා කථා කළොත්, ඉංග්‍රීසි භාෂාවෙන් වචනයක් තිබෙනවා "කුරකෝ" කියලා. ඒ වචනය සමහර විට පාවිච්චි කරයි ඒ දෙන්නා විස්තර කරන්න. පොඩ්ඩක් පර්දසම් වෙන්න මිනෑ, මොකද, ජාත්‍යන්තර උපදේශකවරුන් සහ ඉංජිනේරුවරුන් මට සතුට ප්‍රකාශ කර තිබෙනවා, අමාරුකම්වලට මුහුණ පාන්න සිද්ධ නොවී, දුෂ්කරතාවලට මුහුණ පාන්න සිද්ධ නොවී පර්දේක තැනිට මෙපමණ විශාල ව්‍යාපාරයක් මෙපමණ කලක් ක්‍රියාත්මක වූ ආකාරය ගැන. මොකද වාර්ෂාමි ඉතිහාසය ගැන දන්න හැම කෙනෙක්ම දන්නවා ඉතාලියේ කෝ නිම්නයේ හදපු ජලාශයක් පෙරලිලා එක රාත්‍රියකින් 50,000ක් මැරුණාය කියා මුළු නිම්නයම යට වෙලා. දකුණු ඇමෙරිකාවේ මේ ලඟදී 25,000ක් මැරුණා. ඉන්දියාවේ 1982දී ජලාශයක් පෙරලිලා 15,000ක් ජීවිතක්ෂයට පත් වුණා. මේ ගොල්ලො කථා කරනවා මේ කුරක් එක ගැන. මේ කටයුත්ත භාර ඇමතිවරයා හැටියට සිටින මම ජනාධිපතිතුමාත් සමග එව රට ගිහින් සිටින අවස්ථාවේදී මේ මන්ත්‍රීවරයා ලොකු කෝෂාවක් කර තිබෙනවා මේ පර්දේ නිසා ජලාශය ළුරවයි, මහවැලිය එවරයි. මම කීවේ නැද්ද, අරකයි මේකයි ආදී වශයෙන් තව හුඟක් දේවල් කියලා. මම ශත පහකට ගණන් ගන්නෙ නැහැ. එයා කියන දේ.

1977දීත් අපේ ආණ්ඩුව පිහිටුවලා මාස ගණනකට පසු මට වෝදනා කළා, කඩිනම් මහවැලි ව්‍යාපාරය අපි ආරම්භ කරන්නට නිර්ණයක් ගන්න තිබේදී මම ජනාධිපතිතුමාට - එවකට අග්‍රාමාත්‍යතුමාට - ලැහු දෙනවාය කියා. මේ පාර්ලිමේන්තු සභා ගර්භයේ නොවෙයි, පරණ මැතිසභා ගර්භයේදී, එහිදී නැගිටලා මේ හිටපු ඇමතිවරයා කීවා අග්‍රාමාත්‍යතුමාට දිරවි ලැහු දෙන්න එපාය කඩිනම් මහවැලි ව්‍යාපාරය කටදවත් කරන්න බැරිය ඒක පයිච් ට්‍රීම් එකක්ය කියා. ඒ කියන්නෙ සිහිනයක්ය කියලා. දැන් ඒ සිහිනය කොහොම හරි අපි සැබෑ කළා. ඒ සිහිනය සැබෑ වුණා.

එතුමාට ප්‍රශ්නයක් තිබෙනවා මම දන්නවා. එතුමාට එතුමාගේ පක්ෂය තුළ තිබෙනවා ලොකු ප්‍රශ්නයක්. එක් අවස්ථාවකදී මහවැලිය ගැන සාකච්ඡා කරන විට වන්දිකා කුමාරතුංග වරක් කියා තිබෙනවා අර මෝඩයාට මේක භාර දුන්න නිසා තමයි කිසි දෙයක් වූණේ නැත්තෙ කියලා. [බාඩා කීර්මී] වන්දිකා කුමාරතුංග කියා තිබෙනවා ඒ ගොල්ලන්ගේ අභ්‍යන්තර සාකච්ඡාවකදී. මොකද මේ වැඩ කටයුතු හරියට කෙරෙන්නෙ නැත්තෙ කියා සාකච්ඡා කරන විට කියා තිබෙනවා. හැබැයි මැදවට්ටියේ ගරු මන්ත්‍රීතුමාට (මෙමනිසා සේනානායක මහතා) පුළුවන්කම තිබුණා ඒ ගොල්ලන්ට හරි විධියට පිළිතුරු දෙන්න. මොකක්ද පිළිතුර ? ඒ ආණ්ඩුව සම්පූර්ණයෙන් ගරා වැටෙන කොට, ඒ ආණ්ඩුවට කිසිම රටකින් කිසිම ආධාරයක්

තැන්ගේ. කඩිනම් මහවැලි ව්‍යාපාරයෙන් ධාවනය කරවන දිය බිඳු ගත හොස් අප තැන්පත් කරන්නේ එතුමා හැදූ වැව් අමුණුවලයි. අද අපි සොරබොර වැවට මහවැලි වතුර දැනවා. නමුත් සොරබොර වැව කවුරු හැදුවේ ?

ඩී. එස්. සේනානායක මැතිතුමා සොරබොර වැව හඳුනා විට එතුමා සමග හැඟුණේ එක පහසු පසක් විය බව මෙයාගත ගරු මන්ත්‍රීතුමාගේ (ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා) පියා මා සමග කීවා මට මතකයි. මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා පරාක්‍රම සමුද්‍රය ප්‍රතිසංස්කරණය කරන විට එතුමා සමග අපේ වර්තමාන ජනාධිපතිතුමා ඒ වැව් පත්ල දිගේ ගමන් කර තිබෙනවා. නමුත් එතුමා ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ අවස්ථාවේ තිබුණු තත්ත්වය නොවෙයි. අද අපේ රටේ පවතින්නේ. එකල ජනගහනය දස ලක්ෂ තුනයි. හතරයි. 1948 දී ජනගහනය දස ලක්ෂ හයයි. 1977 ජනගහනය දස ලක්ෂ දහහතර හමාරයි. අද ජනගහනය දස ලක්ෂ දහසයකට ළං වෙනවා. කොත්මලේ ගරු මන්ත්‍රීතුමා ඒ ගැන දන්නවා. ජනගහනයේ අධිකත්වය කොයිතරම්ද කියා හැම ගමකටම ගිහිල්ලක් පුළුල් කළා. පුංචි ලුමයි බුරුතු ඉන්නවා. අවුරුද්දකට ලක්ෂ පහක් ඉස්කෝලවලින් පිට වෙනවා. මේගෝල අහන ප්‍රශ්න මොනවාද ? අපට රැකියා තියෙයිද ? අපට ඉඩමක් ගොස් තියෙනවාද ? අපට මේ රටේ අනාගතයක් තියෙනවාද ? ඒවා සාධාරණ ප්‍රශ්න. ඒවාට පිළිතුර මොකක්ද ? අපේ රටේ රත්තරං තියෙනවාද ? රිදී තියෙනවාද ? අපේ රට කාර්මික රටක් නොවෙයි. ඒකට පිළියම හැටියට තමයි ජනාධිපතිතුමා සහ ආණ්ඩුව තීරණය කළේ. මහවැලි කඩිනම් ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න.

මහවැලිය කියන්නේ කුමක්ද ? එහි අර්ථය ගැන කල්පනා කර බලමු. අපේ විදුලිබලය තුන් ගුණයකින් වැඩි කිරීම. ඒ තියා හැම ගමකටම විදුලිය බලය දෙන්න පුළුවන් වෙනවා. කර්මාන්ත දියුණුවට විදුලි බලය අවශ්‍ය නම් එයත් ලබා දෙන්න පුළුවන් වෙනවා. මිල අධික ඉන්ධන හෙල පාවිච්චි කර නොවෙයි. අපගේ යන ජලය ගබඩා කර වර්ෂයක් යත්තු කරකවා විදුලි බලය නිෂ්පාදනය කිරීමෙන්. ඒ විදුලි බලය තැන්තම් කිසිම සංවර්ධනයක් නැහැ.

ඊළඟට අපේ මුදල් ඇමතිතුමා ප්‍රකාශ කර තිබෙන පරිදීම අක්කර ලක්ෂ දහසකට අධික සංඛ්‍යාවක් යලංගන දෙක වැඩ කිරීම පිණිස ආහාර නිෂ්පාදනය කිරීම පිණිස වාර්ෂිකව දියුණු කරන්න පුළුවන්. කඩිනම් මහවැලි ව්‍යාපාරය අපි ආරම්භ කළේ මේ අරමුණු දෙක සඳහායි. එය ක්‍රියාත්මක වූණොට පසු අප රටේ මේ කාල සීමාව තුළම ව්‍යාපාර සංවර්ධනයක් ඇති වී තිබෙනවා.

කඩිනම් මහවැලි ව්‍යාපාරයේ විවිධ කොටස් මොනවාද යන වග මම සුළු වශයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. අපේ හම්බන්තොට දිසා ඇමතිතුමා ප්‍රකාශ කළ පරිදි, අපේ රටේ පරිපාලන බලය අඩු තියා, උඩ වලවේ ප්‍රදේශයන් අවුරුදු දෙකහමාරකට පෙර මහවැලි පාලනයට ඇතුළත් කලා, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව. මක්නිසාද ? මහවැලිය තුළ ඉන්න ඉංජිනේරුවරුන්, පරිපාලන නිලධාරීන්—system planners, hydrologists, engineers—යන මේ අයගේ උදව් අරගෙන උඩ වලවේ ප්‍රදේශයන් හරියට පාලනය කිරීමටයි. ඒ අනුව උඩ වලවේ ප්‍රදේශයේ අක්කර 81,897 ක් තිබෙනවා. ඒ ප්‍රදේශය අද මහවැලි ව්‍යාපාරයෙන් පාලනය කරනවා. ඊළඟට රජ රට "එච්" ප්‍රදේශය කියලා සඳහන් කරන කලාවැව, නමුත්තේගම, නොවිඳියාගම වැනි ප්‍රදේශවල අක්කර 76,000ක් පමණ කෙළින්ම මහවැලි ව්‍යාපාරය යටතේ පාලනය වෙනවා. නමුත් මහවැලි වතුර නාවිකයාට, බසවත්කුලම, නිසාවැව, නුවරවැව වැනි අනුරාධපුරයේ පුරාණ වැව්වලටත් බෙදනවා. ඊට අතිරේකව සේරුවිල අල්ලේ කත්තලේ දක්වා මහවැලි වතුර ගමන් කරනවා. ඒ සෑම ප්‍රදේශයකම මහවැලියට සම්බන්ධයි. ඊළඟට අපි සංවර්ධනය කරන ප්‍රදේශය අපේ මහියාගත ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රදේශයයි. ඒකට අපි කියන්නේ මහවැලි මූලික සැලැස්මේ "සී" කලාපය කියලයි. ඉංග්‍රීසි අක්ෂරයේ පාවිච්චි කරන්නේ, system—A, system—B, system—C කියලා. මේ ප්‍රදේශවල අක්කර 1,45,000 ක් පමණ තිබෙනවා. ඒ අක්කර 1,45,000 ක් වාර්ෂිකව පහසුකම් දෙන්නට පුළුවන් වෙන්නේ අක්කර 60,000 කට පමණයි. අක්කර 60,000 නේ පවුල් 28,000 ක් පමණ පදිංචි කරන්නට බලාපොරොත්තු වෙනවා. පවුල් 20,000 ක් පමණ දැනටම පදිංචි කරවලා ඉවරයි.

මහවැලි "ඒ" කලාපය කියලා තවත් කලාපයක් තිබෙනවා. ඒක නැගෙනහිරින් අඹන්ගහට සහ බටහිරින් ඇලහැර මින්නේරිය යෝද ඇළ ප්‍රදේශයට ආසන්නව තිබෙන ප්‍රදේශයක්. අක්කර 20,000ක් එහි සංවර්ධනය කෙරෙනවා. ඒකත් කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ තිබෙන්නේ.

මට මින්නේරිය අතුරු මැතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒ සඳහා ඉදිරිපත් කළ අපේක්ෂක මහත්මයා මුණ ගැහුණා. ඒ මහත්මයා මගේ හොඳ මිත්‍රයෙක්. පසුගිය ආණ්ඩුවේ ක්‍රම සම්පාදනය කියෙත් ඇමතිතුමා වශයෙන් හිටියා. එතුමා කීවා, එතුමා පුදුම වූණේ බකමුත්තේ ජනද පෙට්ටි කඩන කොට කියලයි. මන්ද, එතුමා කියනවා ඒක තමයි එද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල කොටුව කියලා. මේ පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හියටට වූවත් ජනද ලැබුණේ නැතිලු. ජනද මක්කොම අපේ අපේක්ෂක විදේශීයන් මහත්මයාටයි ගියේ කියා කීවා. ඇයි ඒ විධියට මිනිසුන් ජනදය දෙන්නේ ? එද තියෙත් ක්‍රම සම්පාදන ඇමතිතුමා වු රත්ත දේශප්‍රිය සේනානායක මහතා දුන් නමුත්තාත්තේලාගේ පක්ෂයේ උප සහාපතිවරයෙක්. එකකොට නමුත්තාත්තේලා මොනවාද ගිහිල්ලා ඒ අයට කීවේ ? ජල බද්ද ගැන කීවා, නොයෙකුත් දේව ගැන කීවා. "කුක්" එක ඇරෙන්න මේ පාර්ලිමේන්තුවේ කියන මක්කොම දේවල් කීවා. මොකද, ඒ කාලයේ "කුක්" එක තිබුණේ නැහැ. හරිද ? ඒ මක්කොම කීවා. නමුත් ජනතාව ජනදය දුන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. වැඩි ජනද සංඛ්‍යාව 18,000යි. මෙය කියන ඒවා මක්කොම කීවා. ජනතාව බලන්නේ වෙනත් විධියකටයි. ගමේ තිබෙන වැව හැඳෙනවා නම්, පාරවල් තැනි තැන පාරවල් කැපෙනවා නම්, වාර්ෂිකව පහසුකම් දෙනවා නම්, අලුත් ජීවිතයක් ගත කිරීමට මහ පැදෙනවා නම්, අන්ත එතැනයි මහජනතාව. දෙවියෝ ඉන්නේත් එතැනයි. නමුත්තාත්තේලා ඉන්න තැන දෙවියෝ නැහැ. නමුත්තාත්තේලා අහලා ඇති සිත්දුටක් තියෙනවා. "පාර හඳන නැත, ගල් තලනා නැත, වැව හඳන නැත, වතුර බිංදුව එක් කරන නැත තමයි දෙවියෝ ඉන්නේ" කියලා. නමුත් නමුත්තාත්තේලාට දෙවියෝ සාක්ෂි !

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ල. ඥාණන්ද ත්‍යාගායකයා)
(Mr. Ananda Dassanayake)
ගෙවල් හඳන නැත නැද්ද ?

ගාමිණී දිසානායක මහතා
(ශ්‍රී. ල. ගාමිණී ත්‍යාගායකයා)
(Mr. Gamini Dissanayake)
ගෙවල් හඳන නැතත් ඉන්නවා. ගෙවල් හැදුවාට පස්සේ දෙවියෝ ගෙට ඇතුල් වෙනවා. ඒකයි තිබෙන වෙනස. නමුත්තාත්තේලා කොට්ටර මෙනවා කීවත්, කොයි තරම් විවේචනය කළත්—නමුත්තාත්තේ නොවෙයි—ඔබ්බේ ඉස්සරහ පෙළේ ඉඳගෙන කථා කරලා දුටන කට්ටිය වේදිකා වල මොනවා කීවත්, මගේ මොනවා කීවත්, මහජනතාවගේ ඇස්වලට ජෙනවා, තමන්ගේ ප්‍රදේශයේ ලොකු වෙනසක් වෙනවා. ඒකයි අපි කෙරෙහි ; ඒකයි මිමිම. ඊට බාහිරව වෙන මිමිමක් තිබෙනවා. ඒක ආගමික මිමිමක්. සඳවාරය සම්බන්ධ මිමිමක්. ඒ මිමිම ගැන, ඒ කෙසේද ගැන නමුත්තාත්තේලාට කතා කරන්න කිසිම අයිතියක් නැහැ. මොකද, පවුලකින් පිරිවිට තියා.

A Bunch of atheists. Anti-God.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ල. ඥාණන්ද ත්‍යාගායකයා)
(Mr. Ananda Dassanayake)
එහෙම පිළිගන්න අපි සුදුසුම නැහැ. පව් තිබෙනවා කීවාට හරියට මපු කලොත් මේවා පවිය කියා අපි පිළිගන්නවා.

ගාමිණී දිසානායක මහතා
(ශ්‍රී. ල. ගාමිණී ත්‍යාගායකයා)
(Mr. Gamini Dissanayake)
නමුත්තාත්තේට ඒක තේරෙන්නේ නැහැ. ඒක ගැන පස්සේ කතා කරමු.

කඩිනම් මහවැලි ව්‍යාපාරයට සම්බන්ධ "බී" කලාපය මාදුරුමය අවට ප්‍රදේශයයි. සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය අක්කර 2,72,000යි නමුත් වාර්ෂිකව පහසුකම් දෙන්න පුළුවන්කම තිබෙන්නේ 1,50,000කට පමණයි. එහි පවුල් 50,000ක් පදිංචි කරවන්න බලාපොරොත්තු වෙනවා. දුන් පවුල් 10,000ක් පමණ පදිංචි කරවා තිබෙනවා.

ක්‍රමයෙන් කටයුතු කිවියදීත්, සංවර්ධනය නොතවත්වාම, අඛණ්ඩව කරගෙන යන එකම ව්‍යාපාරය මහවැලි ව්‍යාපාරය බව මම සන්නේෂයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ ගෝල්ලො ඒ අවට කැරකෙනවා. නමුත් අපේ තරුණ ඉංජිනේරුවරු, අපේ සුළු සේවකයෝ, ඒ වැඩ වික කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ කටයුතු ගැනි තරම් ඉක්මණට අවසන් කරන්න. එකකොට අපට කියන්න දේකුත් තිබෙනවා. පෙත්වන්න දේකුත් තිබෙනවා.

[ගාමිණී දිසානායක මහතා]

තමුත්තාත්ඥෙලා කැමති විටියකට බලන්න. මය අතෙක් මන්ත්‍රීවරු මොකවා කීවිටත් අපට සැහෙන සහයෝගයක් ලැබී තිබෙනවා කොත්මලේ මන්ත්‍රීතුමාගෙන්. මට උදවු කරන්නවත්, එක්සත් ජාතික පක්ෂයට සේවය කරන්නවත් නොවෙයි. තමන්ගේ ප්‍රදේශයේ ජනතාවට අවංක සේවයක් කරන්න. අපි ඒක එක්වෙලා කරමු. ඒකයි අපේ කටයුත්ත ඒකයි බලාපොරොත්තුව. මේ වගේ විශාල ව්‍යාපෘතියක් කරන කොට, කඳු පෙරලන කොට ගෙමිබො යට වෙනවාය කියා කැගහන්න. විශාල උමගයක් හඳුන කොට ඒකේ "ක්‍රැක්" එකක් තිබෙනවා කියා කැගහන්න—

ආනන්ද දසනායක මහතා
(**ත්‍රි. ඉයුනාත්ත ත්‍යාගායක**)
(**Mr. Ananda Dassanayake**)
මිහිස්සු යට වෙත කොට කැගහනවා.

ගාමිණී දිසානායක මහතා
(**ත්‍රි. ගාමිණී දිසානායක**)
(**Mr. Gamini Dissanayake**)

තමුත්තාත්ඥේ කැගහන්නේ නැහැ. තමුත්තාත්ඥේ ඉන්නේ දෙවියෝ ඉන්න නැහැ. තමුත්තාත්ඥේ දක්ෂයා. අපි ඉදිරිපත් වෙමු, කඩිනම් මහවැලියේ උසස් බලාපොරොත්තුව අපේ ඒවිත කාලයේදී ඉෂ්ට කරගන්න.

තමුත්තාත්ඥෙලාට දේශපාලන වශයෙන් එක උපදෙසක් මම දෙන්නම්. තමුත් තමුත්තාත්ඥෙලාට ඒක අතවශ්‍ය වේවි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පුජාතන්ත්‍රවාදී පක්ෂයක්. ගම්පහ මන්ත්‍රීතුමා (එස්. ඩී. බණ්ඩාරනායක මහතා) කීවිවා වාගේ මගේ පියත් ඒ පක්ෂයේ සිටියා. ඒකෙ ලොකු අරගල තිබුණේ.

ආනන්ද දසනායක මහතා
(**ත්‍රි. ඉයුනාත්ත ත්‍යාගායක**)
(**Mr. Ananda Dassanayake**)
තමුත්තාත්ඥේ හිටියා ?

ගාමිණී දිසානායක මහතා
(**ත්‍රි. ගාමිණී දිසානායක**)
(**Mr. Gamini Dissanayake**)
මම හිටියේ නැහැ. මිනිස්සු පහත්වත් හිටියේ නැහැ.

ආනන්ද දසනායක මහතා
(**ත්‍රි. ඉයුනාත්ත ත්‍යාගායක**)
(**Mr. Ananda Dassanayake**)
තමුත් තමුත්තාත්ඥේ වේදිකාවල කතා කලා.

ගාමිණී දිසානායක මහතා
(**ත්‍රි. ගාමිණී දිසානායක**)
(**Mr. Gamini Dissanayake**)
වේදිකාවල කතා කළේ මගේ පියාට.

ආනන්ද දසනායක මහතා
(**ත්‍රි. ඉයුනාත්ත ත්‍යාගායක**)
(**Mr. Ananda Dassanayake**)
ඒක තමයි. එතකොට පක්ෂයේ හිටියා.

ගාමිණී දිසානායක මහතා
(**ත්‍රි. ගාමිණී දිසානායක**)
(**Mr. Gamini Dissanayake**)

හැබැයි තමුත්තාත්ඥේ කතා කරනව වේදිකාවට ආවාම මම කතාවක් දුන්නේ නැහැ. මම බොහෝම සන්නේෂයි කියන්න, මේ ව්‍යාපාර ආරම්භ කරන අවස්ථාවල සමස්තම පක්ෂයේ නායකවරු, ආචාර්ය එන්. එම් පෙරේරා මැතිතුමා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා, අපේ ජනාධිපතිතුමා එක්ක කලාවැට්ට ගියා. මොකද, ඒ අය ඉදිරිපත් කල කොසක් නොයෙක් ප්‍රශ්න ගැන බලා විග්‍රහයක් කරන්නයි. ඒ ව්‍යාපාරයෙන්ම අපි ඔක්කොම පහසුකම් සැලැස්සුවා මේවා බලන්න. අඩු ගණනේ සමස්තම

නායකයෝ ගියා ඒවා බලන්න. ගිය තිව්වා කාලෙ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා ගියා. තමුත් හිටපු ඇමතිතුමා තවම ගියේ නැහැ. තමුත්තාත්ඥෙලා එයාට තමයි කියන්නේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කරන්න කියා.

එතකොට දැන් ඒ කටයුතු සාර්ථකව ඉෂ්ඨ වී ගෙන යනවා. අපි බලාපොරොත්තුව වෙනවා ඒ කටයුතු සාර්ථකව තිම කරන්න. ඒ ගැන ගරු මුදල් ඇමතිතුමා ප්‍රකාශ කරන්නේ මෙතෙමයි.

"The Accelerated Mahaweli Programme will be completed next year."

කඩිනම් මහවැලියේ වැඩ 1986 වර්ෂයේදී අවසන් වෙනවාල.

කාලය ගෙවී ගෙන යනවා. කොත්මලේ ගරු මන්ත්‍රීතුමාත් (ආනන්ද දසනායක මහතා) වයසට ගියා. මමත් වයසට ගියා. "Young youthful Minister!" කියා කියනවා, ගම්පහ මන්ත්‍රී එස්. ඩී. බණ්ඩාරනායක මහතා. දැන් එතෙම කියන්න හොඳ නැහැ. දැන් අපි 1977ට වඩා අවුරුදු 8ක් පරණයි.

ලබන අවුරුද්දේ කඩිනම් මහ වැලි ව්‍යාපාරයේ වැඩ අවසන්. ඒක ඉතිහාසයේ එක පිටුවක්. තමුත් අපි ඊළඟට බලන්නේ මොනවා දිගාද ? ඒ ගැන මුදල් ඇමතිතුමා කියා තිබෙනවා මෙන්න මෙතෙම :

"The emphasis is now shifting to the downstream work. Work is being done on appropriate land use patterns. Complete new townships are coming up. A new civilization is being born."

අලුත් නගර, අලුත් ගම්මාන, අලුත් වාර්මාර්ග ඇලවල්, අලුත් ජල විදුලි බල ක්‍රම, මිනිස් සංවර්ධනයක්, අලුත් නෝග වර්ග, අලුත් ගොවිපොලොවල්, තව සත්ව පාලන ක්‍රම මෙම ප්‍රදේශවල අප ආරම්භ කර ගෙන යනවා. ඒ අංශයෙන් බැඳුවාම කඩිනම් මහවැලි ව්‍යාපාරය ආසාරවලට සහ විදුලි බලයට පමණක් සීමා වන්නේ නැහැ. මෙම ප්‍රදේශවල අලුත් රැකී රක්ෂා උපදවන මාර්ග, අලුත් ධීවර කර්මාන්ත, කීර්ති භික්ෂාදානය — මිකීර්, යෝගවි පවා — එළවළු වගාව, නොයෙක් කෙල් වර්ග භික්ෂාදානය කීර්මේ මාර්ග — සීඩ් ඔසිදි — ග්‍රවුන්ඩ් තවස් වාගේ අතිරේක ගෝග හැම ඒදයක්ම අපි ආරම්භ කරන්නට පටන්ගෙන යනවා. කොටින් කියනොත් ලංකාවේ විශාලතම කෘෂිකර්ම කලාපය බවට මහවැලි ප්‍රදේශය පරිවර්තනය වෙනවා. ජනපද ඇති කීර්මේ විශේෂඥ ප්‍රොෆෙසර් ස්කඩර් තිනරම ලංකාවට එන්නවා. එතුමා ගෞරව කිමිතයේ ජනපද බලන්නට ගිහින් තිබෙනවා. මැලේසියාවේ 'කෙල්ඩාස්' යෝජනා ක්‍රම ගිහින් බලා තිබෙනවා. ජපානයේ හා මැන පෙරදිග රටවල ජනපද මේ හැම දෙයක් ගැනම බලා විග්‍රහ කර එතුමා ප්‍රකාශ කරනවා සාර්ථක ජනපද බිහි කීර්මේදී, පදිංචි කරවන හැම ගොවි පවුලකටම අතිරේකව තවත් රැකී රක්ෂා දෙකක් බිහි වන බව. ඒ අනුව මෙම මහවැලි ව්‍යාපාරය අවසන් වන විට — අද නොවෙයි, හෙට නොවෙයි ගිය අවුරුදු හත — අට ගෙවී ගියා වාගේ ඉතුරු කාලයත් ඉක්මණින් යයි — දස ලක්ෂ පහක ජනතාව ඇවිත් මෙම අලුත් ප්‍රදේශවල පදිංචි වන්නට ඉඩ ඇති බව. ඒ අය ඉඩම් අයිතිකාරයෝ වෙනවා. මෙය විශාල පෙරලියක්. ලංකාවේ සිටි කිසිබාහු තනාපතිවරයා මෙරටින් යන්නට පෙර ප්‍රකාශ කලා. මහවැලි ව්‍යාපාරය ලංකාව හදට යන ගමනක් වගේ බව. අපි ඒ ගමන යමු. මේ විධියේ 'ක්‍රැක්' තිබුණොත් කමක් නැහැ. ඒවා හද ගනිමු. මෙම විවේචන මැද අපේ දක්ෂ නිලධාරීන්ගේ දක්ෂම් තියා අපි තැනී දවසක මොනවාගේ මේ රටේ තැන්පත් කීර්මේ වේනාවෙත්, එද මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා ඇති කල අතිවිශාල කෘෂිකර්ම සංවර්ධනය කියා අපේ ඊට සහලීන්, බහිත් බුලහින් ස්වයං-පෝෂණය වුණොද, ලබන ශත වර්ෂය උදවන විට, අන්න ඒ වාගේම තැනක් වර්තමාන ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ගැන ඉතිහාසයේ සඳහන් වෙනවාට කිසිම අනුමානයක් නැහැ. මොකද මේක ඒ නරම් විශාල වැඩක්.

ගරු සහපතිතුමා, ඊළඟට අපේ හම්බන්තොට දිසා ඇමතිතුමාත්, දෙවිනුවත් මන්ත්‍රීතුමාත්, (ඩී. එස්. එල්. ගල්පත්ති මහතා) තවත් මන්ත්‍රීතුමන්ලා දෙතුන් දෙනෙකුත් ඉඩම් අමාත්‍යාංශය යටතේ කරන්නට බැරී වුණු කථා කියන්නට ගෙණිත් යැරේ මෙම අවස්ථාව උපයෝගී කර ගන්නවා. නිල්වලා ගහ ව්‍යාපාරය ගැන ලුණුගම්වෙගෙර යෝජනා ක්‍රමය ගැන කීවිවා. අපි මේ මහවැලි ව්‍යාපෘතියේ වැඩ කර ගෙන ගියේ අතිකුත් ව්‍යාපෘති තවත්වා නොවෙන බව කියන්න කැමතියි. ඊට අපේ මුල්කීර්ගල් මන්ත්‍රීතුමා (කේ. ආනන්ද කුලරත්න මහතා) සාක්ෂි දරනවා. අපි ලුණුගම්වෙගෙර ව්‍යාපාරය

ආරම්භ කළා ; අවසන් කළා. ලබන අවුරුද්දේ පෙබරවාරි 25 වනදා සිට මාර්තු 1 වනදා දක්වා කාලය තුළදී ගරු ජනාධිපතිතුමා එය විවෘත කරනවා ඇති. එයින් අක්කර 38,000 කට වාර්ෂික පහසුකම් ලැබෙනවා. ඉතිරිවිය ජලාශ ආරම්භ කළා ; අවසන් කළා. එයින් දැන් ගොවි පවුල් 8,000 කට පමණ වතුර දෙනවා. නිල්වලා ගඟ යෝජනා ක්‍රමය ආරම්භ කළා. අවසන් කළේ නැහැ. ඒකත් දැන් කර ගෙන යනවා. ගිංගන ව්‍යාපාරය ආරම්භ කළා ; අවසන් කළා ; කීර්මිය ව්‍යාපාරය ආරම්භ කළා ; කර ගෙන යනවා. පසුගිය අවුරුදු අට තුළදී කුඩා පරිමාණයේ සහ මධ්‍යම පරිමාණයේ වැව් අවුණු ඇලවල් 4,000 ක් ඉදි කර තිබෙනවා. වෙනත් වාර්ෂික ඉඩම් සංවර්ධන වැඩ කටයුතු අඩපණ නොකර, කල් දමන්නේ නැතිව අපි කඩිනම් මහවැලියක් කළා. පරිපාලනය පහසුවීම පිණිස මහවැලි අමාත්‍යාංශයක් වෙනම ඇති කළාට ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයක්, මහවැලි සංවර්ධන අමාත්‍යාංශයක් ගමන් කරන්නේ එකටයි කියන එක ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කළ ගරු මන්ත්‍රීවරුන්ට මම කියන්නට කැමතියි. කොයි තරම් විශාල ව්‍යාපෘති හැදවූවත් මූලික පරමාර්ථය එකයි. ප්‍රාචී ගොවියාගේ කුඹුරට වුවමනා කරන වතුර වික දීමයි ඒ පරමාර්ථය. මහවැලියෙන් නම් වෙනත් වැඩකටයුත්තකුත් සිදු වෙනවා. එනම් ජලවිදුලි බලය නිෂ්පාදනය කිරීමයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථිර වශයෙන්ම ආරක්ෂා වෙනවා නම් ඒ ආරක්ෂා වෙන්නේ අපේ රටේ ගොවි ජනතාවට අපිකරන සේවය නිසයි. මේ අමාත්‍යාංශ දෙක පාලනය වෙන්නේ, අනාගතයේදී අපි පාලනය කරන්න බලාපොරොත්තු වන්නේත් අන්ත ඒ පද්ධතිය උඩයි.

ඒ සුඵ ගොවියා ගැන කථා කරන අවස්ථාවේදී මහරගම ගරු මන්ත්‍රීතුමා (දිනේෂ ගුණවර්ධන මහතා) සහ බද්දේගම ගරු මන්ත්‍රීතුමා (අමරසිරි දෙවත්තගොඩ මහතා) ප්‍රකාශ කළ අදහස් දෙකක් ගැන මම තව එක අදහසක් කියන්නට ඕනෑ. එකක් තමයි බහුජාතික සමාගම්. බහුජාතික සමාගම්වලට ඉඩම් දීමනාවය කිරීම. අපි මේ ගැන පොඩ්ඩක් කල්පනා කර බලමු. බහුජාතික සමාගම් කියන්නේ මොනවාද ? මේ බහුජාතික සමාගම් ගැන නවීන ඉතිහාසයේ විශේෂඥයෝ හුඬක් විග්‍රහ කර තිබෙනවා. බහුජාතික සමාගම් කියන්නේ රටක් තැනී සමාගම්. ඒ සමාගම් එක රටකට සීමා වෙන්නේ නැහැ. ඒ සමාගම්වලට ස්ථිර පදිංචියක් නැහැ.

සරත් මුත්තේටුවේගම මහතා
(නි.ඉ. ආණ්ඩුක්‍රමලේඛන) (Mr. Sarath Muttetuwegama)
හැම තැනම සුරා කතවා.

ගාමිණී දිසානායක මහතා
(නි.ඉ. ආර්ථික විභාග) (Mr. Gamini Dissanayake)
හැම තැනම පදිංචිය.

තමුත්තාන්දේ මින කියන තුරු තමයි මම සිටියේ I lead you to that. හැම තැනම වැඩි. හැම තැනම සේවකයෝ. ඒ ගොල්ලන්ට සේවය කරන— [බාධා කිරීමක්]

සරත් මුත්තේටුවේගම මහතා
(නි.ඉ. ආණ්ඩුක්‍රමලේඛන) (Mr. Sarath Muttetuwegama)
හැම තැනම සුරා කතවා.

ගාමිණී දිසානායක මහතා
(නි.ඉ. ආර්ථික විභාග) (Mr. Gamini Dissanayake)

සුරා කතවා, වැඩක් කරනවා. මොකද ? පුද්ගලික අංශය වැඩි කිරීමේ ලාභ ලබා ගැනීමට. ලාභයක් තැන්පත් වැඩක් නැහැ. තමුත්තාන්දේගේ මාතෘගුමිය වන සෝපියට් රුසියාවත් දැන් මල්පි නෂ්ට කළ සමාගම්වලට. බහුජාතික සමාගම්වලට " වෙල්ලා " කියලා ආරාධනා කරනවා. කළවානේ ගරු මන්ත්‍රීතුමාත් (සරත් මුත්තේටුවේගම මහතා) අපිත් නිතරම මේ ගැන විවාද වෙනවා. මේ අවස්ථාවේදීත් ඒ ගැන විවාද වෙනත් අවශ්‍යතාවක් නැහැ. තමුත් මම එකක් කියන්නට කැමතියි. බටහිර ලෝකයේත් මේ පිළිබඳව ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. මොකද ? මේ මැනකදී ඇති වුණ බහිර් කෙල්ට්වලින් ලැබුණු සම්පත් නිසා විශාල වශයෙන් පොහොසත් වුණ අරාබි ජාතිකයන් බටහිර ලෝකයේ ඉඩම් ගන්නවා ; ගෝල්ට් ගන්නවා ; ගොඩනැගිලි ගන්නවා. සමහරවිට ඒ රටේ ජනතාව ගොඩනැගිල්ලක් ගන්න

දස ලක්ෂ 50ක් ගෙවන්නට සුදුකම් වෙනකොට, " මම දස ලක්ෂ 100ක් ගෙවන්නට කැමතියි " කියා අරාබි ජාතික වෙළෙන්දෙක් කියනවා. එතකොට විකුණන පුද්ගලයා කල්පනා කරන්නේ, මේක ගන්න ඉන්න නැතැත්තා අපේ රටේ කෙනෙක්ද එහෙම තැන්පත් පිටරට කෙනෙක්ද කියන එක නොවෙයි. එයා කල්පනා කරන්නේ එයාට ගන්න පුළුවන් වැඩිම මුදලට ඒක විකුණන්නටයි. බටහිර ලෝකයේ රටවල ආණ්ඩු පමණක් නොවෙයි වෙනත් රටවල ආණ්ඩුත්, ජනතාවේ ආණ්ඩුත් පිටරට අරාබිකරයේ ඉන්න මිනිසුන්ට දෙපොළ ගන්න දෙන්නේ ඇයි කියන කාරණය මම සඟරාවකින් කියව්වා. මොකක්ද පිළිතුර ? කවදවත් ඒ මිනිසුන්ට මේ දෙපොළ අරාබියට උස්සාගෙන යන්න බැරිදු. ඒ උදවියගේ සල්ලි දස ලක්ෂ 100ක් ගෙනැවිත් ඒ රටේ තැන්පත් කරනවා. ගොඩනැගිල්ලක් ගන්නවා. ඉඩම් ඕනෑ නම් ඉඩම් ගන්නවා. තමුත් අමෙරිකාව වෙන්න පුළුවන්, එංගලන්තය වෙන්න පුළුවන්, ප්‍රංශය වෙන්න පුළුවන්, මේ භූමිය උස්සාගෙන යන්නට බැරි බව ඒ රටේ ආණ්ඩුව දන්නවා.

දැන් ඒ අනුව අධිරාජ්‍යවාදී යුගයේ අපට දුක් විදින්නට සිදු වුණ. අපේ ගෙවල් සියල්ලම ගන්නා, ඉඩම් සියල්ලම ගන්නා. තමුත් මධ්‍යම කඳුකරයේ වඩා තිබෙන තේ වතු අධිරාජ්‍යය ? ඒක උස්සාගෙන ගියේ නැහැ. එය තවම මේ රටේ තිබෙනවා. ඒවයෙන් මොනවාද කරන්නේ කියා තීරණයක් ගන්න බැරි නම් ඒක අපේ දුර්වලතමක්. තේ ගස් ගලවා මනෝකාන්තා හිටවන්න එපා කියා අපට කවුරුවත් කියන්නේ නැහැ. ඒ තේවතු අරගෙන අපේ ගම්වල ජනතාවට බෙද දෙන්න එපා කියාත් අපිට කවුරුවත් කියන්නේ නැහැ. තමුත් ඒ සම්පත මෙතන තිබෙනවා. එමනිසා මිය බහුජාතික සමාගම් ගැන අපිට එහෙම බයක් නැහැ. මහවැලි නීතියේ අස්වදන්න පුළුවන් හැම කුඹුරක්ම අපි දෙන්නේ ලංකාවේ ගොවිත්ට පමණයි. බහු ජාතික සමාගමකට දෙන්නේ නැහැ. තමුත් කුඹුරුවලට හරවන්න බැරි ඉඩම් තිබෙනවා. මේ කුඹුරු කරන්න බැරි ඉඩම්වලට අපි මොනවාද කරන්නේ කියන ප්‍රශ්නය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ කාලයේ පටන්ම තිබෙන ලොකු ප්‍රශ්නයක්. අපේ රටේ ජනතාව ඉන්නවා නම් උස්සාන වාර්ෂික ක්‍රමවලින් ඒ ඉඩම්වල වෙනත් බෝග වටිනික කෝටි ගණන් වියදම් කරන්න — අර ඉස්සර කාලයේ කුරුණෑගල ප්‍රදේශයේ පොල් වැවුඩා වාගේ, අර පතල්වලින් හම්බ වුණු සල්ලි අරගෙන ගිහිල්ලා පොල් වැව්වා වාගේ, නැබැරුවලින් හම්බ කළ සල්ලිවලින් පොල් වැව්වා වාගේ අපේ මේ මුදල් ඇමතිතුමාගේ තැදයෙන් ගිහිල්ලා තේ වතු වැව්වා වාගේ — ලංකාවේ පුරවැසියන් කුඹුරු නොවන ඒ ඉඩම්වල වෙනත් බෝග වටිනික කැමති නම්, කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ඉඩම් අපි දෙනවා. තමුත් අපි ඇස් වහන්නේ නැහැ. අපුත් කෘෂිකාර්මික තාක්ෂණික දියුණුව තුළින් අද අපේ රටේ සිට තේ පිටරට පවතිනවා වාගේ, විශේෂයෙන්ම මැද පෙරදිග රටවල්වලට යැවිය හැකි බෝග වර්ග ලංකාවට අවශ්‍ය රට සල්ලි හම්බ කරන්න පුළුවන් බෝග වර්ග මහවැලි ඉඩම්වල වටිනික පුළුවන් නම් ඒ බෝග වර්ග වටිනික අපි සම්පුර්ණ අයිතිවාසිකම් දෙනවා. එයට වුවමනා කරන සැලසුම් දැන් අපි සකස් කරගෙන යනවා. ඒ හැම ආයෝජන යෝජනාවක්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අපේ කාරක සභාවලදී ඒවා ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉඩකඩ ලබා දෙනවා. එමනිසා මේ පුහු යල්පැනපු අදහස් මෙතන කථා කර වැඩක් නැහැ. අපේ රට, අපේ රටේ භූමිය අපි කැමති විධියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ බාල පරම්පරාවේ රැකිරිකෂා ප්‍රශ්නය විසඳන්න අපි උත්සාහ කරන්නට ඕනෑ. එහි දී අපිට විවිධ මාර්ග අනුගමනය කරන්න වෙයි. අපේ මහ පොළොවෙන් අපිට ලබාගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනයක් ගන්නේ කොහොමද, අපේ මහ පොළොවෙන් වටිනාම බෝග වර්ග නිෂ්පාදනය කරන්න පුළුවන් වන්නේ කොහොමද, අපේ ශ්‍රී ලංකා බර්න් ජීවත්වන ගොවියෝ ඒ ශ්‍රී ලංකා බර්න් නිදහස් කරන්න පුළුවන් වන්නේ කොහොමද කියා අපි සාකච්ඡා කරමු. අපුත් සුගඬාධික ක්‍රම ගැන අපි කල්පනා කරන්නට ඕනෑ. විශේෂයෙන්ම මේ ලක්ෂ කෝටි ගණන් වියදම් කර, විදේශීය ආධාර ඇතිව බිහි කරන්නා වූ ව්‍යාපෘති අනාගතයේදී නඩත්තු කරන්නේ කෙසේද කියන ප්‍රශ්නය අපි ඉතාම ගැඹුරු අන්දමට වගුකීමක් ඇතිව කල්පනා කරන්න ඕනෑ. මේවායි අපිට මුහුණ පාන්න තිබෙන ප්‍රශ්න. මිය Multi Nationals ගැන මිය විධියට කථා කළාට. එතකොට අපේ ලංකාවේ ජාත්‍යන්තර වාර්ෂික පර්යේෂණ මධ්‍යස්ථානය කියා එකක් අපි ඇති කර තිබෙනවා. මේ ආයතනයේ විදේශිකයෝ ඉන්නවා කියා ගරු බද්දේගම මන්ත්‍රීතුමාත් (අමරසිරි දෙවත්තගොඩ මහතා), මහරගම ගරු මන්ත්‍රීතුමාත් (දිනේෂ ගුණවර්ධන මහතා) කීවවා ඒ කටයුතු මේ වින්ටෝරියා ජලාශය උස්සාගෙන යයි ද කියා මම ඒ මන්ත්‍රීවරුන්ගෙන් ඇහුවා. මේ කථා කරන්නේ මොනවාද ? අපිට වාර් ඉතිහාසයක් තිබෙනවා. ඒ වාර් ඉතිහාසය

[ගාමිණී දිසානායක මහතා]

අපි ඉස්සරහට අරගෙන යන්න ඕනෑ. අපේ පුරාණයේ මය වාර්මාර්ග ක්‍රම බිහි කළේ කොහොමද කියා කිසිම පොතක ලියා නැහැ. හොට්ටන් කියනෝත් මාදුරුමය පුරාණ බැම්ම එහැන නිබන්ධන කියා කිසිම පොතක සඳහන් වී තිබුණේ නැහැ. ඒවායේදී පාවිච්චි කළ යන්න, උපකරණ මොනවාද කියා තවම දන්නේ නැහැ. එමනිසා අපි අලුත් විද්‍යාවක් අපේ රටේ හදන්න ඕනෑ. අන්ත එයයි අපි මේ ජාත්‍යන්තර වාර්මාර්ග පර්යේෂණ මධ්‍යස්ථානයක් කරන්න උත්සාහ කරන්නේ. අපේ ඉංජිනේරුවරුන්, විදේශීය ඉංජිනේරුවරුන් - ලෝකයේ ඉන්න ඉහම උගත් ඉංජිනේරුවරුන් - මේ මධ්‍යස්ථානයේ වැඩ කරන්න ඇවිත් ඉන්නවා. ලංකාවේ තිබෙන එකම ජාත්‍යන්තර මධ්‍යස්ථානය මෙයයි. වෙන කිසිම එකක් නැහැ. ඒ මධ්‍යස්ථානය ලංකාවේ ඇති කීර්ම ගැන මම බොහොම සන්නේස වෙතවා. විවේක නිබන්ධන විටක ගොස් ඒ මධ්‍යස්ථානය බලන්න කියා මම විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි. කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. ඒ අය සමග ගිහින් සාකච්ඡා කරන්න. අපේ රටේ ස්වෛරී භාවයට ඒ අයගෙන් කිසිම තර්ජනයක් නැහැ.

මෙයට වියදම් කරන විශාල මුදල ගැන තම දත් විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරු කතා කරන්නේ නැහැ. මොකද? මෙහි නිබන්ධන ප්‍රගතිය ඒ අයට පෙනීල තියෙනවා. ගරු මුදල් ඇමතිතුමාගේ අයවැය ලේඛන කථාවේදී කීව්වා 1985 දී එහි කලාපයෙන් පමණක් වී බුදුපල් ලක්ෂ 55ක් නිෂ්පාදනය වුණා කියා. සී කලාපයෙන් වී බුදුපල් ලක්ෂ 29ක් නිෂ්පාදනය වුණා කියා. ඩී කලාපයේ සහ ඒ කලාපයේ සංඛ්‍යා එකමට ලැබිල නැහැ. 40,000කට ආසන්න පවුල් සංඛ්‍යාවක් ඒ ප්‍රදේශයේ පදිංචි කරවා ඇති බව එතුමාගේ අයවැය ලේඛන කථාවේ සඳහන් කර තිබුණා. ඒ වාගේම අස්වැන්න අරගෙන බැලුවොත් මාදුරුමය ප්‍රදේශයේ අක්කරයකට වී බුදුපල් 107යි. ඒ කලාපයේ අක්කරයකට වී බසල් 114යි. මා මේ කියවන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන. එහි කලාපයේ අක්කරයකට වී බුදුපල් 92.33යි. සී කලාපයේ අක්කරයකට වී බුදුපල් 85යි. මොකද? අලුත් ඉඩම්වල සමහර විට නිෂ්පාදනය අඩු තියයි. උඩවලවේ ප්‍රදේශයේ - හම්බන්තොට දිසා ඇමතිතුමා ඉන්නවා - අක්කරයකට වී බුදුපල් 89යි. මොකද? ඒ පරණ වාර්මාර්ග ඇල දෙවල් අළුත්වැඩියා කරගෙන යන තියයි. එතකොට ඒ වැඩකටයුතු අපි සාර්ථකව කර තිබෙනවා. අපේ මුදල් ඇමතිතුමා ප්‍රකාශ කළ පරිදි 1986 දී කඩිනම් වැඩපිලිවෙල අපි අවසන් කරනවා. මම කීව්වා විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් දත් අර අධික වියදම් ගැන වැඩිය කතා කරන්නේ නැහැ. කියා. මොකද? ඒ අයටත් දැනගන්න ලැබී තිබෙනවා. මෙහි ආර්ථික සාධක මොනවාද කියා; ඉකොනොමික්ස් මොනවාද කියා.

පොල්ගොල්ල ජලාශය හදන්නට 1970දී වියදම් වුණ සම්පූර්ණ මුදල ඇමෙරිකන් ඩොලර් දස ලක්ෂ 29යි. රුපියල්වලින් බැලුවොත් 1970 සංඛ්‍යාලේඛන අනුව පොල්ගොල්ල ව්‍යාපෘතියට වියදම් වුණ සම්පූර්ණ මුදල රුපියල් දස ලක්ෂ 290ක් පමණ වෙනවා. දස ලක්ෂ 300යි කියා අපි හිතමු. මේ දස ලක්ෂ 300 අපට ලබාදෙන්නට රටවල් 8ක් සම්බන්ධ වුණා. 1976දී අපි මේ කටයුත්ත අවසන් කලා. නමුත් ආර්ථික තත්ත්වය මොකක්ද? එම ණය ලෝක බැංකුවට ගෙවන්න අවුරුදු 10ක නිවාඩුවක් දෙනවා. නමුත් වාර්මාර්ග පහසුකම් ලැබුණාම, මුළු අක්කර ප්‍රමාණයෙන්, අවුරුදු දෙකක යල මහ කන්න දෙකෙන් ලැබෙන අස්වැන්නේ වටිනාකම රුපියල් දස ලක්ෂ 330ට වැඩියි. ඒකයි තත්ත්වය. වියදම් කළ මුළු මුදල අවුරුදු දෙකකින් එකතු කරනවා. එම නිසා තුන්වැනි ලෝකයේ දුප්පත් රටක ජීවත්වෙන අපට මෙය විශාල සෙතක්. මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන්වීම ගැන අපි සන්නේෂ වෙතවා.

අ. හා. 3

මා කලින් සඳහන් කළ පරිදි මහවැලි කඩිනම් ව්‍යාපාරය තුළ සත්ව පාලනය, ගව පාලනය අපි සාර්ථකව කරගෙන යනවා. මහවැලි ප්‍රදේශ තුළ විවිධ ස්ථානවල අලුත් ගොවිපලවල් ඇතිකර තිබෙනවා. හැම ප්‍රදේශයකම ජනතාවට වුවමනා කීර් ඒ ප්‍රදේශය තුළම නිෂ්පාදනය කීර්මයි අපේ බලාපොරොත්තුව. කීර් පමණක් නොව, අතිරේක ද්‍රව්‍ය යෝග්‍යව, මුද්‍රානු කීර් ආදිය ඒ ප්‍රදේශවල නිෂ්පාදනය කර වැඩි නිෂ්පාදන ප්‍රමාණය කොළඹට ගෙනවිත් විකුණනවා. එමෙන්ම කඩිනම් මහවැලිය තුළ වන රක්ෂණ ව්‍යාපාරය, wild life අලි සම්පත ආරක්ෂා කීර්ම ආදී කටයුතු කරගෙන යනවා. තවත් අපේ ජනතාවට අවශ්‍ය කරන ප්‍රෝටීන් වර්ග ලාභයට ලබාදීම පිණිස මේ ජලාශවල මසුන් ඇති කීර්ම කරනවා. සමහර ජලාශ රට මැද

නිබන්ධන සාගර වාගෙයි. අපේ ධීවර ඇමතිතුමා කියා තිබෙනවා, මත්ස්‍ය කර්මාන්තය විශාල වශයෙන් දියුණු කරන්නට පුළුවන් කියා. ඒ අන්දමට මසුන් ඇති කීර්මට මහවැලි ව්‍යාපාරයත් සම්බන්ධ වී එය දියුණු කරන්නට අපේ සම්පූර්ණ අනුබලය අපි දෙතවා. මා කලින් ප්‍රකාශ කළ පරිදි මේ කටයුතු ඔක්කොම අද ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙතවා.

අපේ නියෝජ්‍ය ඇමතිතුමාත් මමත් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිත්‍රම මේ ව්‍යාපෘති බලන්නට යනවා; ඒවායේ ප්‍රගතිය සම්මේෂනය කරනවා. ප්‍රශ්න තිබෙනවා නම් අපි ඉක්මණට ඒවා විසඳනවා. මෙවැනි විශාල ව්‍යාපෘති කරනවිට හා පිටරටවලින් මිනිස්සු ඇවිත් සිටින විට නොයෙක් ප්‍රශ්න ඇති වෙතවා. නමුත් මේ කාලසීමාව තුළ අපට කිසිම කණගාටුදායක අවස්ථාවකට මුහුණ පාන්නට සිදුවුණේ නැති බව මම කියන්නට කැමතියි. එයට හේතුව බොහොම මිත්‍රභාවයෙන් කටයුතු කරන අතරම, අපි විනය සම්බන්ධවත් දැඩි විධියට කටයුතු කීර්මයි. මිත්‍රම කෙනෙක් විනයෙන් පිටපැන්නා නම් අපි තදින් කටයුතු කලා. සුළු ප්‍රශ්න මතු වුණා. නමුත් ඒ විදේශකයින් සම්බන්ධයෙන් අපි දැඩි අන්දමට කටයුතු කළ නිසා ඒ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට බස්සන්නට අපට පුළුවන් වුණා.

අපේ ලොකු ඉංජිනේරු මහත්වරුන්ට, ලේකම් මහත්වරුන්ට හා අතිරේක ලේකම් මහත්වරුන්ට විදේශික විශේෂඥයින් හැම කෙනෙක්ම ප්‍රයෝග කරනවා, අපට ඒ අය සාකච්ඡාවලදී මුහුණ ගැසෙන අවස්ථාවල, නමුත් ඒ හැම වැඩපොලකම සුළු සේවකයින් දහස් ගණනකුත් වැඩ කලා. එමෙන්ම අපේ අන්තර්ගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කීව්වා, නාවික හමුදාවේ සිටි කෙනෙක් වැඩපාලක හැටියට පත් කලාය කියා. නාවික හමුදාවේ සිටි කෙනෙක් වැඩපාලකයෙක් වීම ගැන එතුමා සන්නේෂ වෙන්නට ඕනෑ. ඔහු වැඩේ හරියට කර තිබෙනවා. වැඩේ ඉවරයි. කොත්මලේ ව්‍යාපෘතියේ 4,000ක් පමණ වැඩකලා. වික්ටෝරියා ව්‍යාපෘතියේ 4,000ක් පමණ වැඩ කලා. මාදුරුමය ව්‍යාපාරයේ 3,000ක් පමණ වැඩ කලා. රත්දෙනිගල ව්‍යාපාරයේ අද 4,000ක් පමණ වැඩ කරනවා. විදේශීය අය ජලාශයන් හදන්නට එනවාය කියා මේ අය අවුරුදු ගණනාවක සිට පුහුණු කළ අය නොවෙයි. මේ අය වැඩ කරද්දී පුහුණුවූ අයයි. වික්ටෝරියා ජලාශයේ "පෙන්ස්ටෝක්" හදන්න "බෝට් - වෙසෝ" සමාගම ලංකාවේ සිටින වයස අවුරුදු 18, 20, 25 සාමාන්‍ය ළමයින් බඳවා ගත්තා. එසේ අරගෙන පුහුණුවෙත් පසුව මොකක්ද ඒ සමාගම කීව්වේ? මේ අය බොහොම ඉක්මණට පුහුණු කරන්න අපට පුළුවන් වුණා. නමුත් මෙවැනි විද්‍යාත්මක පුහුණුවක් මෙපමණ කෙටි කාලයකදී ලබාගත් වෙනත් කිසිම පිරිසක් ලෝකයේ වෙන කිසිම රටක නැහැ." කීව්වා. ඒකයි අපේ රටේ අය තුළ තිබෙන සහජ දක්ෂතාවය. මේ මහවැලි ව්‍යාපාරය නිසා ඒ දක්ෂකම් මතු වුණා. දත් අපි ඒ අයට මාර්ග සකස් කරන්නට ඕනෑ, ලබන අවුරුදු සිප්පය තුළ මේ අලුත් ශිෂ්ටාචාරයේ තැනක් ගන්නට.

අපේ ගරු මන්ත්‍රීතුමාගේ සඳහන් කලා - මා හිතන්නේ මහනුවර දිසා ඇමතිතුමා කියලයි - මහවැලි ව්‍යාපාරයේ සිටින සී.ඊ.සී.ඊ. ආයතනයේ සහ Ceylon Development and Construction Corporation ආයතනයේ ඉංජිනේරු මහත්වරුන්ට, විශේෂයෙන්ම තරුණ අයට, මේ අවුරුදු කීපයේදී ලබා තිබෙන පුහුණුව අනාගතයේදී පාවිච්චි කර විදේශීය වැඩ කටයුතු භාරගැනීමේ අවස්ථාවක් ලබා දෙන්නය කියා. ඇත්ත වශයෙන්ම කියනවා නම් දකුම අනුව අපේ ඉංජිනේරු මහත්වරුන්ට හා විශේෂඥයින්ට දත් ඕනෑ වැඩක් බාර ගන්නට පුළුවන්. නමුත් තරගකාරී තත්ත්වයකින් ඒ වැඩ ලබා ගැනීම වෙන දෙයක්. ඒ ගැන වෙනත් මාර්ගයකින් අපි කටයුතු කරන්නට ඕනෑ. ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් හැටියට නම් කටයුත්ත එය කරන්නට බැහැ. හේතුව, දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක් තැහිටිනවිට පොදුගුණිකව සමාගමක් ගවිගණනක් දුටු ඉවරයි. ඒ මොකද, තරගකාරී තත්ත්වයක් තිබෙන නිසා. මේ වාගේ තත්ත්වයක් තුළින් තමයි කොරියාව, ජර්මනිය වගේ රටවල් කාර්මික රටවල් බවට පරිවර්තනය වුණේ. අපි ඒ ඉංජිනේරු මහත්වරුන්ගෙන් උපදෙස් ලබා ගන්නවා. මහවැලිය අවසන්වූ විට අනාගතයේදී මේ දස්කම් අපි මොන විධියට පාවිච්චි කළ යුතුද කියන කාරණය සම්බන්ධයෙන් ඒ අදහස ප්‍රයෝජනීයයි. ඒ අදහස අපි පුළුවන් විධියට ඉතාමත් වගකීමක් සහිතව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙතවා.

මා දීර්ඝ කථාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුන්ට, ලේකම්තුමන්ලාට, අතිරේක ලේකම්තුමන්ලාට, සේවකයින්ට, හැම කෙනෙකුටම මගේ අවංක ස්තූතිය

පිරිනමන්නට කැමතියි. මොකද, ඒ අය මේ වැඩේ සාර්ථකව කලා. එලියබෙන් මහ රැජිණිය ඇවිත්, මුහුට තැවර් අග්‍රාමාත්‍යතුමිය ඇවිත් ගිලාලේබනයක් විවෘත කරනවට මේ තිලධාරීන්ගේ නම් ඒ වාසේ සඳහන් වෙන්නේ නැහැ. සුළු සේවකයින්ගේ නම් සඳහන් වෙන්නේ නැහැ. වැඩි පාලක මහත්වරුන්ගේ නම් සඳහන් වෙන්නේ නැහැ. අර ගලක් මඵවට වැටිලා ජීවිතය නැතිවූ සුළු සේවකයාගේ නම් සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒ අය නමයි මේ වැඩේ කළේ. එම නිසා අපේ නමස්කාරය ඒ අයට පුද කරන්න ඕනෑ. විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්ත්‍රීවරු, හිටපු ඇමතිතුමා මෙතැන ඇවිත් මිය වැන්සේ ගැන කෑ ගැහැවත් අවේ වේලි වේලි, වැස්සට නෙමි නෙමි දවා රැ මහත්සිවෙලා තමන්ගේ දහඩිය මහත්සියෙන් මතපොළට තෙත් කල, ලාංකාවේ විශාල ප්‍රදේශයක් වියලී කලාපය පමණක් නොව ක්ෂේම ගුණියක් වැටියට පත් කිරීමට මහත්සි ගත් අපේ දරුවන් වෙනුවෙන් එක වටනයක් කිව්වේ නැහැ. නමුත් මම ඒ අයට මගේ නමස්කාරය පුද කරනවා. අපේ ජනාධිපතිතුමා ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා මේ අය නමයි මේ වැඩිය කළේ කියා. ගස් ගල්වල ඒ අයගේ නම් සඳහන් නොවුණත්, කටුගර් මේ රටේ ජනතාවගේ හදවත් තුළ ඒ අයගේ නම් කෙටුම්පත් වෙනවා. අපි දැන් මේ වැඩකටයුතු අවසන් කරගෙන යනවා. අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා, කාශ්‍යප කුමාරයා "කෝ මගේ වස්තුව" කියලා නමක්ගේ පියාණන්ගෙන් ඇහුවාම, ධාතුසේන රජපුරුෂ්වෝ නමක්ගේ පුතණුවන්වන කාශ්‍යප කුමාරයාට කලා වැට්ට එක්කරගෙන ගිහින් ඉන් වතුර දෝතක් අතට අරගෙන කීව්වල, "මේකයි මගේ වස්තුව" කියලා. නමුත් ඒ වස්තුව තම පුතණුවන්ට පෙන්වූවිට ඒ රජපුරුෂ්වන්ට සිදු වූණේ මඩවලට යටවෙලා තමන්ගේ ජීවිතය පුදාගත්තියි. අපටත් මඩ පාරවල් එනවා. කටුගර් විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරු අපෙන් ඇහුවොත්, "කෝ අපට දෙන වස්තුව? නමුත්තාත්සේලා මොනවද මේ අවුරුදු හත, අට තුළ කළේ" කියලා. අපේ මන්ත්‍රීවරු සියළු දෙනාටම පුළුවන්, නුත්තාත්සේලාව අපි හදලා තිබෙන ජලාශවලට එක්කරගෙන ගිහින් - අඩු ගණනේ මම ප්‍රාර්ථනා කරනවා එදා මැදවිවිය මන්ත්‍රීතුමා අපින් එක්ක එයි කියලා - වතුර දෝතක් අතට අරගෙන පෙන්වලා කියන්න "මෙන්න අපේ දැවැද්ද" කියලා. එවැනි උත්තරයක් නමයි අපට දෙන්න තිබෙන්නේ.

ගරු තියෝජ්‍ය සභාපතිතුමා, 3.15ට මේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධව ජන්දය ගන්නවා. ඊට පෙර මගේ කථාව අවසන් කරන්න කැමතියි. මගේ කථාවෙන් කියන්නට බැර වූ කරුණු සියල්ලම අපේ අමාත්‍යාංශයෙන් මුද්‍රණය කර බෙදා හරින ලද සභාවේ ඉතාමත් ගැඹුරු අත්දැකීම සඳහන් වෙනවා. ගරු මන්ත්‍රීතුමන්ලාට ඊට අමතරව කරුණු දැනගැනීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක මහවැලි නිලධාරී මහත්වරු, මම, මගේ තියෝජ්‍ය ඇමතිතුමා නමුත්තාත්සේලාගේ සාධාරණ විමසීමටලට කරුණු සපයන්න සූදානම්. බොහොම ස්තූතියි.

"138 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 25,57,64,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සභාසම්මත විය.

138 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි නොවසන් හැටියට තිබිය යුතුයයි තියෝජ්‍ය කරන ලදී.

"තலைப்பு 138, நிகழ்ச்சித் திட்டம் 1, மீளாடுவருஞ் செலவுக்கான ரூபா 25,57,64,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 138, நிகழ்ச்சித் திட்டம் 1, மீளாடுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 255,764,000, for Head 138, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 138, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන. -සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා-මුලධන වියදම, රු. 345,01,30,000

நிகழ்ச்சித் திட்டம் 1.-பொது நிர்வாகமும் பதவியினர் சேவைகளும் - ஆக்கப் பொருட் செலவு, ரூபா 345,01,30,000

Programme 1.-General Administration and Staff Services - Capital Expenditure Rs. 3,450,130,000

"138 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 345,01,30,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සභාසම්මත විය.

138 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි නොවසන් හැටියට තිබිය යුතුයයි තියෝජ්‍ය කරන ලදී.

"தலைப்பு 138, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 345,01,30,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 138, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 3,450,130,000, for Head 138, Programme 1, Capital Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 138, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

102 වන ශීර්ෂය.-මුදල් හා ත්‍රම සම්පාදන අමාත්‍යවරයා
1 වන වැඩ සටහන.-සාමාන්‍ය පරිපාලනය සහ කාර්ය මණ්ඩල සේවා-පුනරාවර්තන වියදම, රු. 44,95,000

தலைப்பு 102.- நிதி, திட்டமிடல் அமைச்சர் நிகழ்ச்சித் திட்டம் 1.- பொது நிர்வாகமும் பதவியினர் சேவைகளும் - மீளாடுவருஞ் செலவு, ரூபா 44,95,000

HEAD 102 - MINISTER OF FINANCE AND PLANNING
Programme 1 - General Administration and Staff Services - Recurrent Expenditure, Rs. 4,495,000

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)
Ministry of Finance and Planning - Heads 102 to 110
The Votes will be taken at 6 p.m.

සරත් මුත්තේටුවේගම මහතා
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)
Mr. Chairman, I move,

"That the Programme be reduced by Rs. 10".

At the outset I want to apologize to the House and the Hon. Minister because I would not be here when the Minister replies due to some personal reason. As a matter of fact I would not be able to be here even at the time of voting on this Budget although -

ආර්. ජේ. ජී. ද මැල් මහතා
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)
Because you like to vote for us.

සරත් මුත්තේටුවේගම මහතා
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

No. It is pretty obvious. I have already voted in the Second Reading and I do not think there would be any misunderstanding about the fact that I am not here purely because of some other reason.

I will not be here to vote alone against the Emergency. But there again my vote, if it was available, would have been against the Emergency. Now I want just to say this about the Emergency, because I would not be here for the debate.

ඩබ්ලිව්. පී. ඩී. දිසානායක මහතා
(திரு. டபிள்யூ. பி. டி. திஸாநாயக்க)
(Mr. W. P. B. Dissanayake)

You are not going to listen to what we are going to say as to why we are extending the Emergency. You are so prejudiced!

සරත් මුත්තේටුවේගම මහතා

(திரு. சரத் முத்தேட்டுவேகம்)

(Mr. Sarath Muttetuwegama)

I know the rigmarole that is read out monthly by the Minister of Parliamentary Affairs. Is it now that the hon. District Minister for Kandy can tell me about the Emergency that can make me change my mind ?

ඩබ්ලිව්. පී. ඩී. දිසානායක මහතා

(திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க)

(Mr. W. P. B. Dissanayake)

You are so prejudiced. You are voting according to principles not what it should be. Not me. There are several others who can speak.

සරත් මුත්තේටුවේගම මහතා

(திரு. சரத் முத்தேட்டுவேகம்)

(Mr. Sarath Muttetuwegama)

Right. You are also in the line for something bigger if you go on at this rate.

ඩබ්ලිව්. පී. ඩී. දිසානායක මහතා

(திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க)

(Mr. W. P. B. Dissanayake)

No. I am already in big lines. I do not have to expect anything bigger than this.

සරත් මුත්තේටුවේගම මහතා

(திரு. சரத் முத்தேட்டுவேகம்)

(Mr. Sarath Muttetuwegama)

What I want to say is that I predicted some months ago, may be even years ago, that this Emergency would be used in identically the way that it is being used now, against people who have nothing to do, against whom ? There are no cases being filed, nothing being recorded, but just a series of arrests being made for no reason whatsoever. So that all the more reason why everybody should now join in opposing the Emergency. I think even the SLFP, I am sure will not refrain from voting, but vote against the Emergency hereafter.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා (සර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමතිතුමා)

(திரு. என். டென்சில் பெர்னாண்டோ — கைத்தொழில், விஞ்ஞான

அலுவல்கள் அமைச்சர்)

(Mr. N. Denzil Fernando - Minister of Industries & Scientific Affairs)

Mr. M. B. Ratnayake, advocate was taken and kept for six months, without trial.

සරත් මුත්තේටුවේගම මහතා

(திரு. சரத் முத்தேட்டுவேகம்)

(Mr. Sarath Muttetuwegama)

There are so many people. I do not want to get involved in that.

ಶಿෂෝජ්‍ය සභාපතිතුමා

(பிரதித் தலைவர் அவர்கள்)

(The Deputy Chairman)

Order, please ! We will come back to the Finance Ministry Votes.

සරත් මුත්තේටුවේගම මහතා

(திரு. சரத் முத்தேட்டுவேகம்)

(Mr. Sarath Muttetuwegama)

I was about to start, Sir, but the Minister of Industries has joined me.

Anyway, Sir, I want to start off with some remarks about the State banks, the Bank of Ceylon and the People's Bank. I understand from the Minister, Sir, that from time to time both these banks are claiming to make big profits, huge profits. I want to ask the Hon. Minister whether he is aware that normally, throughout the world, if a man who has taken a loan stops paying the interest due to the loan over a certain period, may be 3 months or six months, that loan is written off - it may not be written off - but the interest is not added on to the loan to show it as a serviceable loan from which profits can be deduced. But both the Peoples' Bank and, as far as I know, the Bank of Ceylon are doing this and therefore large number of loans, particularly in the outstation branches, which will never recoverable are shown in the books as loans for which so much interest is due. Therefore, the profits that are shown - I mean that does not make it completely distorted, up to a point are shown are not realistic.

Then, Sir, I want to ask the Hon. Minister about the situation in the People's Bank. You had a Legal Department in the People's Bank. It was quite efficiently going on for many, many years. When you wanted to retain lawyers you retained them ad hoc on the basis of the case or the consultation that was necessary. But recently you have recruited a consultant to the People's Bank on a salary of Rs. 17,500. A post for this consultant has been created. A man has been recruited low a salary of Rs. 17,500, and a bank car is sent all the way to Kurunegala twice or thrice a week to bring him for work and to take him back. It is even more interesting when one knows who the man is. The man is no less a person than a retired Supreme Court judge, Mr. Victor Perera, whom you appointed to the Supreme Court in the blaze of the glory of his great letter about Mr. Felix Dias Bandaranaike. Now you have appointed him legal consultant to the People's Bank on a salary of Rs. 17,500, and a car is sent to Kurunegala to bring him for work and take him back. I do not know whether the Hon. Minister is even aware of this. The board of directors has made that decision. Is that necessary ? You do not have to give hand-outs. He was a Supreme Court judge. The hon. Member for Attanagalla one day made some references to Supreme Court judges getting jobs after their retirement. I think they should be looked after, certainly be more than comfortable in their life after their service because they have done a considerable amount of work for the country. But this is a bit too much. The People's Bank is going a bit too far for this purpose.

[சுரன் இன்னைடுவெறெ மறநா]

Hotel. This is a photostat. This is a bill for Rs. 1,386. This is called a restaurant but it seems to have been a pub, because all the items are carefully detailed here. I do not want to read out all this. Rs. 1,386 paid for by the bank and signed by Mr. P. B. Ratnayake, General Manager, and this is, you will see, not for any entertainment of the bank. This is for a private party.

சுர. சே. பீ. டி. டி. மெல்
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

How do you know it is a private party ?

சுரன் இன்னைடுவெறெ மறநா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

I have checked it up. You check up whether there was any occasion for them to entertain anybody at that time. I mean, you cannot just entertain people. The General Manager cannot just entertain any Sri Lankans whom he finds walking around in Colombo. It must be for some good purpose. How much ? Rs. 1,000. If you have a Rs. 1,000 bill every day or once in two days, what is going to happen to the National Savings Bank ?

சுர. சே. பீ. டி. டி. மெல்
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

You send it on to me. I will certainly inquire into it.

சுரன் இன்னைடுவெறெ மறநா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

I will give it to you . - (Interruption)

சபாசகிஷும
(தலைவர்)
(The Chairman)

Order, please ! The Deputy Chairman of Committees will take the chair.

சனதுர்டி சிசெர்ச கபாநாசகிஷும இலாசனசென் ஓவென் ப்ரெசென், சிசெர்ச காரக சபாசகிஷும [பீடமென்டி சமேர்டிஷும மறநா] இலாசனதுர்டி பீட.

அதன் பிறகு, பிரதிச் சபாநாயகர் அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, குழுப் பிரதித் தலைவர் அவர்கள் [திரு. எட்மண்ட் சமரவிக்ரம] தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES [MR. EDMUND SAMARAWICKREMA] took the Chair.

சுரன் இன்னைடுவெறெ மறநா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

It is not a dinner. This is pre-dinner.

சுர. சே. பீ. டி. டி. மெல்
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

Are you convinced that it has nothing to do with the bank ? How do you know ?

சுரன் இன்னைடுவெறெ மறநா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

I am informed by people who have kept a close watch of what is going on.

சுர. சே. பீ. டி. டி. மெல்
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

Oh ! You have people watching him ?

சுரன் இன்னைடுவெறெ மறநா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

No, these workers have been harassed so much, the staff has been harassed so much. I can give you the details of what he has done to the people there, one by one, if you want. It will take me a long time.

சுர. சே. பீ. டி. டி. மெல்
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

I think you can send them on to me for investigation.

சுரன் இன்னைடுவெறெ மறநா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Yes. You better get an inquiry initiated about the conditions of the workforce – about what has happened, how many people have been victimized, how many people have left. I can give you the name of a person, Sir – I do not want to mention the name, but these are the loans given to one person. This shows the favouritism. I will show you. LD 6089 – check up to whom this loan has been given, LD 6089 was a loan given on the 26th of September 1980 for Rs. 90,000 at 6 per cent.

சுர. சே. பீ. டி. டி. மெல்
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

Is he an employee of this bank ?

சுரன் இன்னைடுவெறெ மறநா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Employee, he or she. Then on the 23rd of April 1981 LD 8336, loan for Rs. 40,000. That was in April 1981. On 21st of September 1981 LD 6536 for Rs. 20,000 – same person, National Savings Bank. Then on the 14th of April 1985, this year, LD 8306 Rs. 50,000. So all in all that person has got Rs. 200,000 in four instalments.

சுர. சே. பீ. டி. டி. மெல்
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

Has he repaid part of that loan ?

සරත් මුත්තේවෙගම මහතා
(**திரு. சரத் முத்தேவெகம**)
(Mr. Sarath Muttetuwegama)

He must be paying instalments, but can you get loans like that? Are you entitled to get loans like that? Two loans a year one for Rs. 40,000, one for Rs. 20,000, a person whose salary - (*Interruption*). May be, I do not know what loan.

Then, Sir, I want to speak about the work of the National Savings Bank. In 1984 there was a much publicized project - I do not know whether the hon. Member for Devinuwara was also in the directorate then - to give loans to small farmers. This was given publicity over the television and all that. I believe a sum totalling nearly Rs. 100 million was given by some West German agency towards this. I want to ask the Hon. Minister whether he can check up how many loans have been given to farmers. It never got off the ground in 1984. Then again in 1985 they publicized it. Again the same thing happened. Up to now that has not happened. I told the Hon. Minister during Second Reading of the Budget Debate that in 1981 the National Savings Bank announced a contributory pension scheme for farmers which is something similar to what we are having now. What has happened to that? I believe there are about six contributors from 1981 up to now. Nothing has happened.

Then about housing loans. I do not want to go into this. It is so sordid - housing loans given to relatives, sons and daughters of very, very big people there.

Then there is one which I must read out. It is very interesting. You have this famous working director in the National Savings Bank also - ubiquitous character. He is there all over. Here you have a working director. I do not want to mention his name. On Hospital Road, Homagama, he had a land called Demtagahawatte. On 26th July 1967 by Deed No. 8261 he bought this land. So the transaction then was complete. In the meantime he was going around, and suddenly after 1977 he became a working director of the National Savings Bank. I do not know, he must be a JSS man or somebody. Then on 13th May 1979 this Dematagahawatta he sold on a deed. I am inclined to believe the people who say that this was a colourable transaction, a bogus transaction. Thereafter he made an application to the National Savings Bank to get a housing loan to buy this very land. The Hon. Minister will realize that we are not babies. He had a land called Dematagahawatta. Then there is a deed of transfer to somebody else. Then he wants to buy this same land back from that second party. - (*Interruption*) - Anyway, he got Rs. 55,000 at 6 per cent. There have been, Sir, several things like vacation of post notices and so on given to people in this bank. I think the Hon. Minister would do well to look into this matter. You cannot give these banks as gifts to retired people to look after themselves. There may be friends of big people also.

These retired civil servants might be big friends of very big people, and they may be quite deserving to be well looked after in their old age. What about this National Savings Bank? That also deserves a little care.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(**திரு. ஆர். ஜி. ஜி. த மெல்**)
(Mr. R. J. G. de Mel)

It is running at a good profit.

සරත් මුත්තේවෙගම මහතා
(**திரு. சரத் முத்தேவெகம**)
(Mr. Sarath Muttetuwegama)

What is the difficulty about profits?

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(**திரு. ஆர். ஜி. ஜி. த மெல்**)
(Mr. R. J. G. de Mel)

It is not running at a loss.

සරත් මුත්තේවෙගම මහතා
(**திரு. சரத் முத்தேவெகம**)
(Mr. Sarath Muttetuwegama)

I told you about the profits of some of these banks.

Then, Sir, I want to come to another matter which I have also raised many times with the Hon. Minister, and that is about the Gem Corporation. The Ratnapura Gem Corporation is going from bad to worse. I have now given notice of a question about one of the hundreds of cases. It is the case of a man who has made an application to get the deposit money back. You have to deposit money to get a licence. This man wants to get the money back, as do several others. It is impossible to get it easily from the Ratnapura branch. You have to do all sorts of things. I want to bring this to the notice of the Hon. Minister. Last year also I raised this matter. Please tell this corporation not to harass small gemmers like this. When they deposit Rs. 500 or Rs. 1,000 and they try to get it back, they are discouraged so much that they ultimately give up trying to get it back.

Then, what has happened? I have told the Hon. Minister several times to look into the possibility of doing away with this licensing scheme of gemming on private land. It is utterly unnecessary, Sir. The Hon. Minister will gain in goodwill much more than he will lose in revenue. He will lose nothing in revenue. In the whole of the gemming areas of Ratnapura and Matale districts, even in Matara and Nuwara Eliya - all over the place - there is gemming going on. Why should he have this licensing scheme for gemming on private lands? This is due to a concept in the old days that everything that was underground belonged to the king. Surely, that does not need to prevail now.

හරින්ද්‍ර කෝරියා මහතා
(**திரு. ஹரிந்திர கொரியா**)
(Mr. Harindra Corea)

A sub-committee of the Consultative Committee on Finance and Planning is looking into all these matters. I think the Hon. Minister is waiting for our report.

ஈரன் இரன்னைடுவேரெ மறன
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

I have been raising this matter long before the sub-committee was born.

ஈரீர்டு ஊரடய மறன
(திரு. ஹரிந்திர கொறயா)
(Mr. Harindra Corea)

In another three months we will be giving our report.

ஈரன் இரன்னைடுவேரெ மறன
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

So is the hon. Member considering this matter ?

ஈரீர்டு ஊரடய மறன
(திரு. ஹரிந்திர கொறயா)
(Mr. Harindra Corea)

Yes, definitely.

ஈரன் இரன்னைடுவேரெ மறன
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Of scrapping the licensing system ?

ஈரீர்டு ஊரடய மறன
(திரு. ஹரிந்திர கொறயா)
(Mr. Harindra Corea)

Please make representations to us.

ஈரடயக் வீமல் வீகரெமசிங்ஹ (ஈஹேலியகொட)
(கலாநிதி விமல் வீகரெமசிங்ஹ — ஈஹேலியகொட)
(Dr. Wimal Wickremasinghe - Eheliyagoda)

We are considering all these matters.

ஈரன் இரன்னைடுவேரெ மறன
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

I have brought a Private Memebr's Motion on this matter. I have raised this every year before a sub-committee was ever appointed. It may be the reason why the sub-committee was appointed. I am glad that I have got a sub-committee appointed.

ஈரடயக் வீமல் வீகரெமசிங்ஹ
(கலாநிதி விமல் வீகரெமசிங்ஹ)
(Dr. Wimal Wickremasinghe)

The hon. Member is trying to get the credit for that.

ஈரன் இரன்னைடுவேரெ மறன
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

But the point is this. Of course the sub-committee can recommend it but I can also add to your recommendation by saying that this would be (Interruption). I did not even know that there was a sub-committee.

ஈரடயக் வீமல் வீகரெமசிங்ஹ
(கலாநிதி விமல் வீகரெமசிங்ஹ)
(Dr. Wimal Wickremasinghe)

It is a Parliamentary sub-committee.

ஈரன் இரன்னைடுவேரெ மறன
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

I never knew about it.

ஈரீர்டு ஊரடய மறன
(திரு. ஹரிந்திர கொறயா)
(Mr. Harindra Corea)

All members of the Ratnapura district especially –

ஈரன் இரன்னைடுவேரெ மறன
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)
Well, I will certainly come.

ஈரீர்டு ஊரடய மறன
(திரு. ஹரிந்திர கொறயா)
(Mr. Harindra Corea)

Certainly, the hon. Member is welcome.

ஈரன் இரன்னைடுவேரெ மறன
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

I will be glad to come. Then, Sir, I want to ask.

ஈர். டீ. ஜி. டீ. டீ. டீ. மெல்
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

Since the hon. Member will not be here, now I wish to say something about the legal consultant of the People's Bank. The Chairman of the bank informs me that he has been taken on a purely short-term contract basis – what the hon. Member said is true – at Rs. 17,000 per month. Considering the fee paid to lawyers who appeared before him, I think it is reasonable.

ஈரன் இரன்னைடுவேரெ மறன
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

What about the fees paid to the –

ஈர். டீ. ஜி. டீ. டீ. டீ. மெல்
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

No transport is provided for him. The bank does not provide transport to bring him to and from Kurunegala. Since his employment as a consultant –

ஈரன் இரன்னைடுவேரெ மறன
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

I can only say that something must be wrong with my eyes !

ஈர். டீ. ஜி. டீ. டீ. டீ. மெல்
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

No fees have been paid to outside lawyers or consultants, thus saving a large amount of money which they had to pay to outside lawyers and consultants for this type of work.

සරත් මුත්තේටුවෙගම මහතා
(ති.රු. ජාත් මුත්තේටුවෙගම)
(Mr. Sarath Muttetuwegama)

Does the Chairman say that the consultant has never on any occasion come by car from Kurunegala to Colombo ?

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ජා. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)

He says, not in a bank car.

සරත් මුත්තේටුවෙගම මහතා
(ති.රු. ජාත් මුත්තේටුවෙගම)
(Mr. Sarath Muttetuwegama)

I do not know what is meant by a bank car and what is not a bank car.

මන්ත්‍රීවරයෙක්
(අங்கත්තවාර් ඉරුවාර්)
(A Member)

Does the hon. Member want him to come by bus ?

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ජා. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)

He can surely come in his private car.

සරත් මුත්තේටුවෙගම මහතා
(ති.රු. ජාත් මුත්තේටුවෙගම)
(Mr. Sarath Muttetuwegama)

He did not come in his private car. I do not know whether they have cars that are semi-bank or something like that. Anyway, something must be wrong with my eyes. (Interrupiton) - I travelled behind him one day. That is what happened.

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ජා. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)

But sometimes there are mirages and hallucinations.

සරත් මුත්තේටුවෙගම මහතා
(ති.රු. ජාත් මුත්තේටුවෙගම)
(Mr. Sarath Muttetuwegama)

There are quite a lot of hallucinations !

Sir, I was on the subject of the Gem Corporation. There is a gentleman who was the Regional Manager, Matale. The corporation permitted him to run a private hardware business at the Ukuwela bazaar at Matale. He had stocks worth Rs. 6 1/2 lakhs there. Then, he was sent on compulsory leave by the corporation because he could not account for Rs. 8 1/2 lakhs of money belonging to the corporation. I do not know what happened to the inquiry.

ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා
(කලාභිති විමල් වික්‍රමසිංහ)
(Dr. Wimal Wickremasinghe)

This has been brought to the notice of the Sub-Parliamentary Committee.

සරත් මුත්තේටුවෙගම මහතා
(ති.රු. ජාත් මුත්තේටුවෙගම)
(Mr. Sarath Muttetuwegama)

What can I do about the sub-committee, Sir ? I am not bothered about the sub-committee. This is the main committee of the House. I am jolly well entitled to raise these matters. Just because there is a sub-committee nobody can stop me from raising this matter. (Interruption). That is a matter for me to decide.

ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා
(කලාභිති විමල් වික්‍රමසිංහ)
(Dr. Wimal Wickremasinghe)

We are also here to speak on this matter.

සරත් මුත්තේටුවෙගම මහතා
(ති.රු. ජාත් මුත්තේටුවෙගම)
(Mr. Sarath Muttetuwegama)

This is an Opposition debate. The cut was moved by us.

ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා
(කලාභිති විමල් වික්‍රමසිංහ)
(Dr. Wimal Wickremasinghe)

Yes, the Opposition proposed the cut and the hon. Member does not like the Government Members expressing their views on these matters.

සරත් මුත්තේටුවෙගම මහතා
(ති.රු. ජාත් මුත්තේටුවෙගම)
(Mr. Sarath Muttetuwegama)

The hon. Members can express their views, but -

ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා
(කලාභිති විමල් වික්‍රමසිංහ)
(Dr. Wimal Wickremasinghe)

Sir, the hon. Member is speaking all the time on these matters. He is discussing matters with reference to some bills. All that need not be discussed here. Are these matters relevant to policy ?

නියෝජ්‍ය සභාපතිතුමා
(ඒ. පී. ජී. ඩී. මෙල්)
(The Deputy Chairman)

Order, please ! Let the hon. Member speak. (Interruption).

සරත් මුත්තේටුවෙගම මහතා
(ති.රු. ජාත් මුත්තේටුවෙගම)
(Mr. Sarath Muttetuwegama)

I will shortly come to some relevant matters.

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ජා. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)

Since the hon. Member is going away, I must reply to some of these matters. The famous bill at the Intercontinental Hotel for Rs. 1,000 odd which you now referred to was for an official lunch given by the Bank to Dr. Gieger, President of the German Savings Bank Association with which the National Savings Bank has an agreement for collaboration in order to obtain some foreign assistance in money from the German Savings

now ? There are things that are known. Rs. 40 lakhs loss up to June 1985. Estimated loss up to Decemebr 1985 is about Rs. 70 or 80 lakhs.

ආර්. ඩේ. ජී. ජී. ජී. මහතා
(ති.රු. ආර්. ජී. ජී. ජී. මෙමල්)
(Mr. R. J. G. de Mel)
Your statistics are not quite correct.

සරත් මුත්තේට්ටේ මහතා
(ති.රු. ජාත් ප්‍රතිපත්තිය)
(Mr. Sarath Muttetuwegama)
Is there a loss or a profit up to June 1985 ?

ආර්. ඩේ. ජී. ජී. ජී. මහතා
(ති.රු. ආර්. ජී. ජී. ජී. මෙමල්)
(Mr. R. J. G. de Mel)
I will tell you. I am fully armed with all the facts. Since the hon. Member is going I will have to tell him earlier. He is going off he says. I would like to reply while he is in the House - (Interruption).

සරත් මුත්තේට්ටේ මහතා
(ති.රු. ජාත් ප්‍රතිපත්තිය)
(Mr. Sarath Muttetuwegama)
At least when I have my liquid dinners I pay for them myself.

ආර්. ඩේ. ජී. ජී. ජී. මහතා
(ති.රු. ආර්. ජී. ජී. ජී. මෙමල්)
(Mr. R. J. G. de Mel)
Surely, you do not pay for them when you go to the Soviet Embassy !

සරත් මුත්තේට්ටේ මහතා
(ති.රු. ජාත් ප්‍රතිපත්තිය)
(Mr. Sarath Muttetuwegama)
I do not go to the Soviet Embassy for dinner.

ආර්. ඩේ. ජී. ජී. ජී. මහතා
(ති.රු. ආර්. ජී. ජී. ජී. මෙමල්)
(Mr. R. J. G. de Mel)
We also know how the staff of the "Aththa" paper, for example, pay for its liquid refreshments. It is well-known all over the country.

සරත් මුත්තේට්ටේ මහතා
(ති.රු. ජාත් ප්‍රතිපත්තිය)
(Mr. Sarath Muttetuwegama)
I do not want to say how other people pay for many other things - there are a lot of things that can be said.

ආර්. ඩේ. ජී. ජී. ජී. මහතා
(ති.රු. ආර්. ජී. ජී. ජී. මෙමල්)
(Mr. R. J. G. de Mel)
So you are very personal about people, bringing out bills and bringing out only one section of a bill of a lunch.

සරත් මුත්තේට්ටේ මහතා
(ති.රු. ජාත් ප්‍රතිපත්තිය)
(Mr. Sarath Muttetuwegama)
I am being personal about a man -

ආර්. ඩේ. ජී. ජී. ජී. මහතා
(ති.රු. ආර්. ජී. ජී. ජී. මෙමල්)
(Mr. R. J. G. de Mel)
You are bringing out only one section of a bill for a lunch. It is very unfair.

සරත් මුත්තේට්ටේ මහතා
(ති.රු. ජාත් ප්‍රතිපත්තිය)
(Mr. Sarath Muttetuwegama)
It is malicious in respect of the staff of that institution.

ආර්. ඩේ. ජී. ජී. ජී. මහතා
(ති.රු. ආර්. ජී. ජී. ජී. මෙමල්)
(Mr. R. J. G. de Mel)
In 1984 the profit is Rs. 3 million. It is an improvement of 1983. In 1985 I have still not got the figures.

සරත් මුත්තේට්ටේ මහතා
(ති.රු. ජාත් ප්‍රතිපත්තිය)
(Mr. Sarath Muttetuwegama)
My figures are that you are running into a loss in 1985. I said the loss up to June 1985 is Rs. 40 lakhs.

Now, Sir, the other thing I want to raise is the day after tomorrow the Hon. Minister is due to open a lapidary in Naula in the Matale District - again the Gem Corporation. I believe that is right. Now the lapidary at Eheliyagoda was closed. There were about 28 employees who worked for several years in that lapidary and some of them were given some money up to Rs. 20,000 for being retrenched. If the lapidary at Eheliyagoda could not run, I do not know whether there will be any purpose in having a lapidary at Naula. I am told that a big amount has been paid for water for this lapidary at Naula.

Finally, I want to get on to the question which I have been agitating several times through the Ministry of Finance and that is- (Interruption) You can reply later.

ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා
(කලාපිති විමල් වික්‍රමසිංහ)
(Dr. Wimal Wickremasinghe)

The lapidary at Eheliyagoda was closed because it was losing very heavily.

සරත් මුත්තේට්ටේ මහතා
(ති.රු. ජාත් ප්‍රතිපත්තිය)
(Mr. Sarath Muttetuwegama)

Sir, there has been a question that has been raised many times in different ways, and sometimes on the Votes of the Ministry of Finance, and that is the question of the loans that have been given to Airlanka. I do not want to go into the whole thing again because it has been done several times. I just want to ask the Hon. Minister because we have nobody else to ask it from, whether he is aware that one of the directors now appointed to Airlanka is also having something to do with the Malaysian Airlines. I refer to the

[පැරණි මුද්‍රණයකින් ලැබූ පිටපත]

representative of the Malaysian Airlines, Mr. Nimal Jayewardene. Sir, it is unheard of in the airlines business that a person who is the general sales agent for Malaysian Airlines can also be a director of the Sri Lanka airlines. It is a matter that the Hon. Minister should look into because a large amount of Government money has gone into this. I think the loss is about Rs. 2 billion. It is a big amount and the Hon. Minister should look into this matter.

I just want to bring to the Hon. Minister's notice an article carried in the Asia Wall Street Journal, because when these matters are raised about Airlanka the reply is that the service is very good. This is a survey of flying in Asia done by a team of journalists of the Wall Street Journal published by the Dow Jones Syndicate. I am sure this must be bedtime reading for the Hon. Minister. The lead column of that article is, "Business travellers praise Asian airlines". It is a long article where Airlanka is also mentioned. It says :

"Several other airlines receive bad reviews for their service, punctuality or maintenance. Personal blacklists include Biman Bangladesh Airlines, Air Lanka, Pakistan International Airlines, Royal Nepal Airlines and Burma Airways."

So Airlanka is included in the list of airlines which had bad service, punctuality and maintenance.

I would like to ask the Hon. Minister what he is going to do about making Airlanka accountable, because it has two characters. When the question of accountability is raised it becomes a private company. When the question of Government guarantees for its loans are concerned it becomes a public venture. So if it is a public venture, let it remain a public venture and let it be accountable to Parliament, and I think the Hon. Minister of Finance is probably the best man to do this because his views on this matter are well known.

මේ. ජී. ජී. අමරතුංග මහතා (වත්තල)
(திரு. ஜே. ஏ. எ. அமரதுங்க — வத்தலை)
(Mr. J. A. E. Amaratunga - Wattala)

I thank you, Sir, for providing me with this opportunity to participate in the discussion of the Votes of the Ministry of Finance.

My good Friend, the hon. Member for Kalawana, though he tried very hard, I do not think got anywhere. All the shortcomings that he highlighted were adequately met by the Hon. Minister and other hon. Members of this House.

Sir, when we discuss the Votes of the other Ministries, it gives me great pleasure to speak a few words on the Votes of the Ministry of Finance and make some comments pertaining to the affairs of the institutions, boards and departments that come under it.

I say so because the departments, boards and the other organizations such as banks which are coming within its purview have performed satisfactorily. In my view they have lived up to the objectives and contributed greatly towards the economic development of the country, particularly through the years 1984 and 1985. I must say that the supervisory functions, the responsibility of the Minister, have been very carefully exercised. The monitoring and management by the heads of departments, the chairmen and the respective directors of the boards have been very satisfactorily discharged. If not, they would not have been able to achieve the results that we see published in the reports that are tabled in Parliament and sometimes in other news media.

අ. ක. 345

When we consider the domestic product growth of 5.1 pertaining to the year 1984 and the containment of inflation, it all that means that there have been sound financial management, prudent fiscal and monetary policies and careful control of the policy of expenditure. Those are some of the reasons for the achievements that have been mentioned earlier. The important thing is, the banks that come under the purview of the Minister of Finance are mainly responsible for this development, especially the Central Bank which, as we know, is responsible for the formulation and implementation of the monetary policies of the country, and it has continued to strengthen the demand management policies by supplementing them with suitable promotional methods. Accordingly restrictive policies that have been implemented in the year 1984, were further continued in 1985 while providing specific concessions to the priority sectors such as agriculture, industry and exports. Further, in the field of re-finance certain changes have been effected in order to boost the export of non-traditional and selected items. Interest rates have been brought down, rebates have been provided and so on. Thereby they have boosted the exports and industrial and agricultural sectors in the country as well.

Then, certain exchange control policies have been effected. They have rationalized this to a great extent, giving concessions to the release of funds from the Non-resident Block Account and also effecting further restrictions in the issue of travellers' cheques etcetera. But the more important thing I would like to point out in the operations of the Central Bank is the new credit scheme introduced for the purpose of re-financing under category I in the year 1985; the Credit Scheme for traders displaced under the Victoria Project Rs. 22 million; Fishermen's Co-operative Societies, Rs. 42 million; Credit Scheme to purchase two-wheel tractors in agricultural fields, Rs. 16.5 million; and a series of other schemes that are now being introduced which would greatly help the agricultural and industrial sectors and the regional development in this country.

As a whole, in the banking sector nine branches are being opened of which eight are local and one foreign. Four rural development banks have also been commissioned.

Then let us take the other local banks. I might refer to the People's Bank. In 1984 its gross earnings were Rs. 2,012 million, which is Rs. 140 million over the year 1983, a 7 per cent increase. In 1985 the projected increase is in the region of Rs. 236.7 million, which is a 14 per cent increase. The profit after taxation in 1984 has been Rs. 78 million; in 1983 it was only Rs. 65.5 million. So there has been an increase.

In 1986 a number of new projects are to be launched. There are loan schemes, particularly for livestock development, for dry zone projects, wet zone projects in Moneragala, the National Housing Development Authority's loan programme and a series of other projects. The country has thereby benefited tremendously from the activities of the People's Bank.

As regards the Bank of Ceylon, I would like to mention that it recorded a profit of Rs. 235 million in 1984 and in 1985 upto October, the third quarter of the year, it is approximately Rs. 250 million. Its assets have increase and there are other services like advances given to the agricultural sector, the fisheries sector, industries and imports and exports. I have got all the figures here. I will not read them out as it will take a considerable amount of time.

For 1986 a programme has been listed for agricultural and industrial advances. A credit scheme has been formulated to grant credit to the rural sector through Co-operative Credit and Thrift Societies, initially to operate in Kegalle and some other districts. In the field of industries, the Bank has decided to give priority to advances under the SMI scheme to export-oriented industries. Special emphasis would be given to those industries which make use of local raw material which is readily available and for import substitution, etc.

During the period under review, the National Development Bank approved nearly 79 projects and decided to advance money to the tune of Rs. 500 million. I have a whole list of industries to which the National Savings Bank has advanced money by way of loans or equity. Rs. 485 million has been granted for 62 facilities. The industries to which they have decided to extend facilities are food and beverages, tobacco, textiles, agriculture, wood, paper products, rubber, leather goods, metal and a whole series of industries varying from the hotel trade to agriculture and industrial products.

Then we come to the National Savings Bank about which the hon. Member for Kalawana (Mr. Sarath Muttetuwegama) was very critical. But the mobilisation

of savings by the National Savings Bank has gone up to Rs. 1,720 million and it has shown a profit of Rs. 31.4 million. There again they have a series of schemes which have been implemented and are very helpful to the public particularly in the field of loans for housing and other needs.

I might also refer to the State Mortgage Bank which has done extremely well. I have here the statistics to show that in 1983 the number of loans sanctioned was 1,508, the amount sanctioned was Rs. 138 millions – an increase over 1982. I do not have here the figures for 1982. The amount disbursed is Rs. 95.1 million and profit before taxation in 1983 has been 4.6, but in 1984 the number of loans sanctioned has increased to 3,413, the amount sanctioned has been Rs. 367.6 million. There has been an increase of 132 per cent. The amount disbursed was Rs. 246 million an increase of 162 per cent, and a profit of 129 per cent. In 1985 it has been still better. The number of loans sanctioned was 4,675 and the amount sanctioned is Rs. 475 million – 30 per cent increase; the amount disbursed is Rs. 380 million and the estimated profit is Rs. 15 million. There are other schemes such as financing for property development and various incentives have been given. House builders have been greatly assisted by the performance of the State Mortgage Bank and more so by the Million Housing Programme started by the Hon. Prime Minister.

Then we have the departments. I would like to mention a few words about the Customs department, particularly because there is a series of developments, specially in the field of training. Training schemes have been started for the benefit of the officers. All manufacturers of garments for exports have been brought under the Bonding Scheme. Examination of cargo, especially the containerized cargo, in the Port has improved. In 1985 only 2,772 containers were examined out of a total of 13,652. However, new arrangements are being made to examine every container that comes in and goes out.

Similarly, in regard to anti-smuggling activities the figures show that 324 detections have been made within the 10 months of the year 1985 and the penalty totals Rs. 2,000,723,000. At the passenger control section at the airport 1,766 detections have been made and the penalty collected amounts to millions. The intelligence, investigation and examination of goods prior to removal from the wharf have been stepped up to prevent smuggling and the number of detections made at the Unit is as much as 785.

Then we have the External Resources Department. In the year under review, from January to November 1985, agreement amounting to the value of 444 million dollars, approximately Rs. 12,000 million have been signed as compared to the value negotiated in 1984.

all over. If he ran a gem shop it would have been quite different because there would have been a conflict of interests. Wives of government officials run poultry farms and do various other things. Cannot a hardware shop be run by the wife of a corporation official ?

Then the hon. Member referred to the Naula Lapidary. This is not a Lapidary. It is a Lapidary Training Centre where we are trying to train our people in the lapidary industry which is developing fast in this country. Already there are about 10,000 persons doing lapidary work as a result of these training centres. As I said earlier, it is not a Lapidary. There is a problem about water, as the hon. Member said. But with the opening of the water supply scheme in that area very soon by the Hon. Prime Minister this problem will be solved. I do not know from where he gets these tall stories! Probably he must be getting them from members of his Union and he comes and airs them in the House with an air of authority, as if people do not have drinks before an official lunch. As I asked him, "Are not drinks served in the Soviet Union?" I have been to the Soviet Union on three occasions. I know how lavishly we were treated both those who take drinks and those who do not take drinks. We were not only treated to drinks but we were even given bear flesh to eat. Bear flesh is a delicacy in the Kremlin officials. That is what is always given at dinners of the highest Kremlin officials. The highest sign of honour in the Soviet Union is to serve bear flesh. So entertainment is done all over. Surely a bill of Rs. 1,000 for drinks for an official lunch in which there were 16 guests, including my Deputy Minister, is not that exorbitant in any way. I think the hon. Member should withdraw these allegations.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

Sir, I am not here to defend my Colleague. I must thank the Hon. Minister for doing one thing as far as Members of Parliament are concerned. Some time ago we got an intimation - I think you too would have got that intimation - that we would have to approve liquor licences. I think after the episode at Habaraduwa the Hon. Minister decided that no Members of Parliament need be consulted in regard to the issue of liquor licences.

ආර්. ඩී. ජී. ජී. මැලි මහතා
(ශ්‍රී. ආර්. ජී. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)
That is not necessary.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

I am very happy that you have got the Excise Commissioner to withdraw that circular. I myself saw a copy of that circular which definitely stated that the Member of Parliament for the area had to be consulted before the issue of liquor licences.

ආර්. ඩී. ජී. ජී. මැලි මහතා
(ශ්‍රී. ආර්. ජී. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

In the first Circular the Excise Commissioner has said that he would like the Member of Parliament of the area to be consulted to see whether he has any objection. Some Members of Parliament have already written to the Excise Commissioner not to licence one shop in the entire electorate.

So the Member of Parliament has come right in these matters but it does not mean in terms of the circular that an absolute recommendation is necessary. Only consultation was thought of.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

Any way I am very happy, Sir. I am thankful to him that he absolved all of us.

ආර්. ඩී. ජී. ජී. මැලි මහතා
(ශ්‍රී. ආර්. ජී. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

I have been a Member of Parliament long enough to know the troubles of a Member of Parliament.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

I know. The Distilleries Corporation has made a massive profit. It is about Rs. 100 million net profit this year. I think it will grow more now if you get that circular withdrawn. It will go up to about Rs. 120 million. Therefore, I am grateful to him.

Now, Sir, let me come back again to the Finance Ministry vote. Now this is the last day of the Budget debate and we have that air of the last day of a school, Sir. But I am very worried about next year because very recently so many Ministers came to this House with so many Supplementary Estimates and especially Defence. I want the Hon. Minister to be more vigilant about this matter because I have noticed something, that the Ministry of National Security is now doing the military affairs along with the Army, the Navy, the Air force and Police. Now I find that the ministry of defence getting involved in business affairs. This is the unfortunate thing.

ආර්. ඩී. ජී. ජී. මැලි මහතා
(ශ්‍රී. ආර්. ජී. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

But then the Minister of National security is also the Deputy Minister of Defence. So there is Co-ordination.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

He is a Deputy Minister without any powers! This is what I want to tell you.

[ලක්ෂ්මන් ජයකොඩි මහතා]

Be that as it may be, Sir, I must tell the Hon. Minister to look into this matter because we are made to understand that there are businessmen local and foreign, contact agents foreign/local, commission agent, various types of commission agents infesting in that Ministry of Defence and I am pleading with you, please look into this matter. You have the highest in the land His Excellency the President, discuss this matter with him and come out with some sort of a method to check what is being purchased out of tender.

ආර්. ජේ. ජී. ඊ මැලි මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඊ. ත. මෙමල්)
(Mr. R. J. G. de Mel)

I will -

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

Please -

ආර්. ජේ. ජී. ඊ මැලි මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඊ. ත. මෙමල්)
(Mr. R. J. G. de Mel)

I have discussed this matter with His Excellency because all these matters really come within the purview of His Excellency and matters connected with defence, purchase of equipment and so on are high security matters and are not sent to the Treasury for scrutiny in any way because they are high security matters. The Hon. Minister for National Security, as you know, is also Deputy Minister of Defence and so there should be some co-ordination in all these matters. But His Excellency has evolved a procedure which I think I should explain to the House and the Member for Attanagalla. All defence purchases are first handled by a Technical Committee of military personnel who know about these various ammunition, arms and equipment and so on. Once the technical committee has gone through it very carefully it is sent to a higher committee of officials consisting of the Secretary to the Cabinet, the Secretary to the President and an official of the Treasury also, as far as I remember, and the Secretary to the Ministry of National Security. So I think two committees vet everything. Beyond that I do not think anybody can look into these matters because certainly the treasury is neither competent nor does it have the power to look into arms purchases beyond what these two committees recommend.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

My submission is this, Sir. Let the Hon. Minister please inform His Excellency to have the highest form of secrecy in this matter because if you find commission agents and all those people hanging around for business in arms, Sir, obviously this is going to get out and it will not be a secret. I know Sir, many of these things are

lobbied in almost all these hotels that are in Colombo. It is a sordid affair. So therefore, I hope and I pray to keep all these matters secret and please work out some scheme.

Now Sir, in fact, I read the quarterly Economic Review of Sri Lanka's Economic Intelligence Unit. We get this once a quarter. I think the Hon. Minister also must be reading it. I think the Hon. Minister also must have read this. I see in that book that next year is going to be a very hard year.

ආර්. ජේ. ජී. ඊ මැලි මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඊ. ත. මෙමල්)
(Mr. R. J. G. de Mel)

I have never denied that.

අ. ක. 4.15

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

This book says, Sir, that the growth rate is slowing down. The money supply is going to expand rapidly. Then it will fuel the inflation rate. Unemployment is going to increase. There is no indication of the private sector performance here. The interest in the FTZ is waning. Of course, the FIAC, according to them, is more active than the FTZ.

ආර්. ජේ. ජී. ඊ මැලි මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඊ. ත. මෙමල්)
(Mr. R. J. G. de Mel)

But not as well as it used to do two or three years ago.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

I want to make a suggestion to you. Why do you not join the FIAC and the GCEC? Let them now come together, because of the FTZ it is going to wane and die, the only organization that can sort of give a booster will be the FIAC. Please try to join these two together. I do not think it will be difficult for you to do that. You can get World Bank support.

ආර්. ජේ. ජී. ඊ මැලි මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඊ. ත. මෙමල්)
(Mr. R. J. G. de Mel)

The GCEC is under His Excellency.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

I know that. It is under His Excellency, but it is under the same Government. These things are under various people. You find the GCEC under the Minister of Textiles; you find the GCEC under some other person; you find the GCEC under the Minister of Industries and Scientific Affairs. If he can have a GCEC, just imagine, Sir. What I say is, why do you not speak with the other Ministers and bring the GCEC and the FIAC together in order to stop this? - (Interruption).

Definitely on these two matters. Let it come under the Minister of Finance, because he has proved that the FIAC is doing better than the GCEC.

This report is very, very gruesome. Sir, I do not want to read the report. This gives an insight as to what is going to happen next. Therefore I think we have to be very vigilant, because the export volume is going to come down, Saudi Arabia is going to pull out, the entire economy is going to get completely drained out. Therefore I think he has to be more vigilant.

But I want to come to something more than that. I am very sorry, Sir, that he had gone outside this House and said something about statistics pertaining to what my leader, Mrs. Sirimavo Bandaranaike, had said about the foreign debt servicing. Now, the debt servicing total is Rs. 16 billion, as he is aware. Let us divide that by the 15 million people that we are having in this country, whom we will have to burden - child, baby born, unborn, everyone who will be born. You will laugh, but it is about Rs. 89 a month. You will laugh at this argument. - (Interruption). This is exactly what you are going to say.

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඩී. ජ මෙල්)
(Mr. R. J. G. de Mel)
Funny arithmetic!

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

I know that you will say that. All right, even if one person is not paying, we will have to pay. - (Interruption). If one person is not going to pay, we will have to pay; all of us have to pay.

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඩී. ජ මෙල්)
(Mr. R. J. G. de Mel)

I made a comment not with any intention to humiliate or insult, but I made a comment which is quite true. The SLFP has a funny sense of arithmetic with regard to debt servicing.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

In that case, if that arithmetic is wrong -

ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා
(කලාභිති විමල් වික්‍රමසිංහ)
(Dr. Wimal Wickremasinghe)
In all sincerity -

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)
You shut up.

ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා
(කලාභිති විමල් වික්‍රමසිංහ)
(Dr. Wimal Wickremasinghe)
You cannot tell me that.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)
You shut up.

ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා
(කලාභිති විමල් වික්‍රමසිංහ)
(Dr. Wimal Wickremasinghe)

How can you tell me that? You have no right to tell me that.

නියෝජ්‍ය සභාපතිතුමා
(ගිරිනිත් තේලවර් අචාර්ය)
(The Deputy Chairman)

Order, please! Hon. Member for Eheliyagoda, I will give you an opportunity to speak. Let him continue with his speech.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

Why do you not make him your Deputy and promote the other person in view of the present man?

ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා
(කලාභිති විමල් වික්‍රමසිංහ)
(Dr. Wimal Wickremasinghe)
You are complimenting me now.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

I want to say that at the end we will have to pay this. It will be an annual sacrifice that we will have to do. Even about the foreign debt - [Interruption]. You will never get it.

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ඩී. ජ මෙල්)
(Mr. R. J. G. de Mel)

See the increased production of power from Mahaweli. See the amount of money we are saving on oil imports alone. See the increased production of rice and other things from Mahaweli. This is only one case I am telling you.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

We will wait and see at the end of next year how Mahaweli is going to steam up and see what is going to happen to Kotmale. We will have to commission those thermal plants again if you are not getting electricity in February from Kotmale.

ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා
(කලාභිති විමල් වික්‍රමසිංහ)
(Dr. Wimal Wickremasinghe)
Why?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You shut up. You do not know what you are talking about. Take, for instance, education.

ආචාර්ය විමල වික්‍රමසිංහ මහතා
(சலாநிதி விமல் விக்கரமசிங்ஹ)
(Dr. Wimal Wickremasinghe)

You have only that word, I think, to use. What a crime!

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

He went on to say that there is growth. The total expenditure on education percentage-wise in 1977 was 13.9. Today I checked up. In 1985 it has come down to 10.1. Your student population has however increased. Secondly, take health. In 1977, you have spent 7.4 per cent of your budget.

Today you are spending only 6.2 per cent.

ආර්. ජේ. ජී. ද මැලි මහතා
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

See education.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I gave the Hon. Minister the figures for education. It was 13.9 per cent in 1979 but today he is spending 10.1 per cent only.

Thirdly, take the food subsidy. In 1977, you subsidized 18.9 per cent. Today you are subsidizing only 3 per cent. Can you imagine it? He has cut down on welfare, and the people have no money to spend. That is what has happened. At one stage he said he was doing devaluation gradually to help performance. I checked up the annual growth rates in tea between 1978 and 1984. The Hon. Minister has a habit of quoting - I think it is a good thing - the rolling plan which has been accepted by the World Bank. They do not accept anything else - no fixed or controlled plan or anything like that - but the rolling plan. That is what the World Bank wants. I used the rolling plan system. Between 1978 and 1984 there was devaluation where tea was concerned. After the devaluation what is his growth rate? Between these two years production has come down to minus 7.5 per cent. Take rubber! export earnings have gone up.

ආර්. ජේ. ජී. ද මැලි මහතා
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

Devaluation has nothing to do with production. It is agriculture -

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

No, no. The Hon. Minister said it was export performance. I am talking about export performance. Take, for instance, rubber. It is minus 1.3 per cent. Coconut is minus one per cent. Industrial export is minus 6.5 per cent. But his minor export crops have gone up by .8 per cent. Petroleum has gone up by 12.3 per cent. Garments have also gone up by 12.4 per cent. Therefore, the Hon. Minister cannot say that there has been a tremendous performance by him. He said that inflation was at zero. I do not want to read what is said about inflation here.

ආර්. ජේ. ජී. ද මැලි මහතා
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

That is next year.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

No, no, about this year, 1985. They have said something about inflation in the Quarterly Economic Review of Sri Lanka (Ceylon). Mind you, they collect it from the Central Bank figures and nowhere else.

It says:

"- fuelling the inflation rate

On the inflation front, the downward trend in the month on month inflation rate continued in the opening months of 1985. The wholesale price index registered 4 per cent declines in February and March, well above the 2 per cent decline registered in January. The annual average inflation rate measured by the Wholesale Price Index having declined from 20 per cent in January 1985 to 11 per cent by March was probably around 2-3 per cent at the end of June. However, it was expected by the Central Bank to have risen to over 8 per cent by the end of the year, reversing the previous gains."

The Hon. Minister said it was nought. How can he say it is nought?

ආර්. ජේ. ජී. ද මැලි මහතා
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

It has not been -

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Not only that. I checked up from the International Financial Statistics of the IMF. I went to this IMF organization to find out the truth about this.

ආර්. ජේ. ජී. ද මැලි මහතා
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

I am happy that the hon. Member is making friends with them. That is a sign of the times!

ආර්. ඩේ. ජී. ඊ මැල් මහතා
(තිரு. චූර්. ජේ. ජී. ත මෙල්)
(Mr. R. J. G. de Mel)

I did not say "all". I said "some of them". I have never said "all". There are a number of public enterprises that are running at a good profit, for example, the State Distilleries Corporation.

ලක්ෂමන් ජයකොඩි මහතා
(තිரு. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

That is an argument for privatization.

ආර්. ඩේ. ජී. ඊ මැල් මහතා
(තිරු. චූර්. ජේ. ජී. ත මෙල්)
(Mr. R. J. G. de Mel)
No.

ලක්ෂමන් ජයකොඩි මහතා
(තිරු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

All these enterprises that are going wrong is an argument for privatization.

ආර්. ඩේ. ජී. ඊ මැල් මහතා
(තිරු. චූර්. ජේ. ජී. ත මෙල්)
(Mr. R. J. G. de Mel)

Only about 30 per cent are going wrong.

ලක්ෂමන් ජයකොඩි මහතා
(තිරු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

I looked into his own table to see whether it was correct. What did I find? For the 20 corporations that are mentioned there is a profit of Rs. 2,047 million for the year according to the Review of the Economy, 1984.

ආර්. ඩේ. ජී. ඊ මැල් මහතා
(තිරු. චූර්. ජේ. ජී. ත මෙල්)
(Mr. R. J. G. de Mel)

Quite right. It may be.

ලක්ෂමන් ජයකොඩි මහතා
(තිරු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

Seven corporations have lost Rs. 436 million. So there is a plus of Rs. 1,611 million.

ආර්. ඩේ. ජී. ඊ මැල් මහතා
(තිරු. චූර්. ජේ. ජී. ත මෙල්)
(Mr. R. J. G. de Mel)

But that is just only 20 corporations. We have 195 corporations in the country.

ලක්ෂමන් ජයකොඩි මහතා
(තිරු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

I mean, this is out of the corporations that are registered here. But I would like to know whether there have been gains because it should give the total number of corporations.

ආර්. ඩේ. ජී. ඊ මැල් මහතා
(තිරු. චූර්. ජේ. ජී. ත මෙල්)
(Mr. R. J. G. de Mel)

If you allow me one minute I will clarify this. It is only about 30 per cent of our public sector corporations that are doing badly. I have never said that all the public sector corporations are doing badly. For example, there are a number of public sector corporations in my Ministry which have profits of over Rs. 100 million a year.

ලක්ෂමන් ජයකොඩි මහතා
(තිරු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

Therefore, please do not make these sweeping statements.

ආර්. ඩේ. ජී. ඊ මැල් මහතා
(තිරු. චූර්. ජේ. ජී. ත මෙල්)
(Mr. R. J. G. de Mel)

No, I have never made such statements.

ලක්ෂමන් ජයකොඩි මහතා
(තිරු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

Everyone is going to privatize. One person who is guilty of that is the Hon. Minister of Industries.

ආර්. ඩේ. ජී. ඊ මැල් මහතා
(තිරු. චූර්. ජේ. ජී. ත මෙල්)
(Mr. R. J. G. de Mel)

No, he will not privatize everything.

ලක්ෂමන් ජයකොඩි මහතා
(තිරු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

The main idea behind his mind is privatization.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා
(තිරු. ඒන්. ඩෙන්සිල් පෙරේරා)
(Mr. N. Denzil Fernando)

Do not be mad.

ලක්ෂමන් ජයකොඩි මහතා
(තිරු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

The Government should be more careful. The Hon. Minister of Finance must give guidelines to some of these Ministers.

ආර්. ඩේ. ජී. ඊ මැල් මහතා
(තිරු. චූර්. ජේ. ජී. ත මෙල්)
(Mr. R. J. G. de Mel)

We have given guidelines.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(කී. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

Who think there should be privatization. Some time ago we were worried that you were going to privatize the State Distilleries Corporation. Are you going to privatize that ? Are you going to hand it over ? It was running at a profit. This is what we want to know.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා
(කී. ල. ආර්. ඩෙන්සිල් පෙරේරා)
(Mr. N. Denzil Fernando)

You say this is a Buddhist country and there should not be liquor sold, and when the Government is interfering in that you do not like that also. You want to have the cake and eat it also.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(කී. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

Therefore, Sir, I would like the policy on privatization to be stated here because the Government is trying in every nook and corner to privatize everything that is running at a profit. This is something which I think we will have to oppose tooth and nail.

There is another matter which I want to bring to the notice of the Hon. Minister. At page 941 of the Draft Estimates you are making a payment to Waughberg & Company for its consultancy services under the Entertainment Vote. You are paying Rs. 24 million this year and Rs. 45 million next year. Why are you boosting it ?

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(කී. ල. ආර්. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)
I do not think -

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(කී. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

You are. You have already paid for 1983 - 1984 Rs. 24 million.

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(කී. ල. ආර්. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)

There has been no increase in their fees. They arrange loans for this Government totalling \$ 500 to \$ 600 million. They charge us an extremely reasonable fee. As you know, they are the financial consultants for more than 25 governments in the world, including huge governments like the Government of Indonesia and so on and so forth. They are the most respected merchant bank in London, probably one of the most respected in the world. Their annual fee is \$ 1 million, which we think is very reasonable. We have not increased their fees.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(කී. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

What are these other consultancy fees of \$ 10 million that you are having in the Budget ?

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(කී. ල. ආර්. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)

I do not know. I will have to check that up.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(කී. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

Please check up on that. I want to know what this is all about.

I want to find out from him something about the Central Bank which I normally do not do mainly because it is a closed department. I raised a matter here about the Parliament and the Auditor-General's department which are closed departments. There is a case of one Dr. G. M. Abeyratne who was a Director of Economic Research. He was in Manila. He had gone for a conference to Manila and when he was in Manila he was transferred out to another division. I do not know why he was transferred. These are high officials in the Central Bank and they are in high places and they are suddenly transferred out.

ආර්. ජේ. ජී. ඩී. මැල් මහතා
(කී. ල. ආර්. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)

I must confess that I do not know anything about it.

අ. හ. 4.30

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(කී. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

There is a lot of heart burning. Now Dr. Lakshman Kannangara is a very eminent person, competent man, he is 59 years of age, he has been given an extension. They can go on with people who are good and competent. But then there is another case, Sir. There is the Senior Governor Dr. H. M. S. Karunatileka's case. He is not an SLFPer as you know Sir. He has been a very strong supporter of the United National Party. He has worked for you. He has been in charge of your Research Division, and I can remember in 1977 how jubilant he was when we got defeated because he was an absolutely anti-SLFP person. He was also a Senior Governor of the Central Bank. I do not know whether you changed the Monetary Act bringing in the retirement rules to the Monetary Act, especially pin-pointing the retirement the Deputy Governors. Now these are matters Sir, I think you should look into with a better pair of spectacles for the simple reason that these officials have no one to go to. There is no one whom they can appeal to. But I know this case of Dr. Karunatileka. As you are aware, he was a very

[ලක්ෂ්මන් ජයකොඩි මහතා]

competent person. He may have his own ideas, I may think differently, and you may have a third point of view, but his point of view should also be there. Now he has been in cold storage for the last so many years.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ජී. ත මෙමල්)
(Mr. R. J. G. de Mel)

He is no longer in the Bank ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

He is no longer in the Bank, precisely. This is what I say, because his services have been suddenly terminated. I would not have raised this matter, Sir -

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ජී. ත මෙමල්)
(Mr. R. J. G. de Mel)

As far as I know, all appointments and transfers in the Central Bank, except that of the Governor, do not come up to me. I do not interfere in these matters. In all my Corporations I only appoint the Chairmen and the matter ends at that, and they run their Corporations on their own. I do not interfere in their working. In the case of Dr. Karunatileka as far as I know he was retired when he reached the age of 55, I think.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

No ; that is what I say. In the case of Dr. Lakshman Kannangara quite rightly he was one more year to go and you have given him an extension, but why was it not done with regard to this person ? Will you please check this matter because there may be some personal differences that he has. These are matters of high officials, very competent officials and therefore, Sir, I would request you to look into this matter. I think you should at least tell this gentleman why he had not been given an extension, write to him and tell him. This has to be done, Sir. Personally I know the Hon. Finance Minister, he is not a person who will be vindictive.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ජී. ත මෙමල්)
(Mr. R. J. G. de Mel)

I can tell you the reason privately. But no injustice has been done. He was retired only when he came to the retiring age at 55. But the reason why he was not given an extension beyond 55, which is entirely at the discretion of the Monetary Board, I will tell you privately.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

But in that case, Sir, I would also like to know if the Monetary Board controls these matters. There is also another situation. We know the present Governor of the Central Bank is an eminent person and you have got a lot of work out of him and so on. Now under the Monetary Act, I think it is section 11 or so. Dr. Kannangara cannot hold any office other than that of the Governor of the Central Bank.

Now, Sir, they formed a trade union like the GMOA recently - the Sri Lanka Association of Economists [Interruption].

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ජී. ත මෙමල්)
(Mr. R. J. G. de Mel)

It is like the Royal Asiatic Society of which you are a big official.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

No, this is quite different. Is he going to say it is a limited liability company. Is he going to say it is registered under the Companies Act ? Then I can understand. But to my mind, Sir, it is something like the GMOA.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ජී. ත මෙමල්)
(Mr. R. J. G. de Mel)

No.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

The GMOA is a trade union.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(ති.රු. ආර්. ජේ. ජී. ජී. ත මෙමල්)
(Mr. R. J. G. de Mel)

The hon. Member for Attanagalla has really misconceived the whole thing. The GMOA is a trade union, fair and simple. The Sri Lanka Association of Economists is an Association of Economists both in the public sector, the private sector, the universities, and it even includes Dr. Gamini Corea who is not in any of these sectors and spends most of his time abroad. It even includes him.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Now what I want to know is this, Sir. Now, this Sri Lanka Association has obtained funds from banks and I also saw various supplementaries issued by the "Daily

News", the "Sun" and the "Island" newspapers. Now, Sir, whether the borrowing of money from the commercial banks by an association of which the Governor of the Central Bank is the President is something [Interruption]. I do not know whether it is abuse of power, according to what he says.

ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා
(සලාතිඤ්චි විමල් වික්‍රමසිංහ)
(Dr. Wimal Wickremasinghe)

It is not. The hon. Member is trying to say that. It is not abuse of power.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

I think that should not be done. You do not expect them to do that. But, anyway, just look into that matter. I would like to say that all these high officials are governed by rules and regulations and Acts of Parliament. I hope they will stick to them. Some time ago I raised this point and you corrected it in the case of Mr. M. G. P. Panditharatna who was the president of the United National Party, the Chief Legal Adviser of the Grindlays Bank group and also a member of the Monetary Board.

ආර්. ජේ. ජී. ඩී. මැලි මහතා
(ති. ආර්. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)

But he had resigned.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

He resigned after we raised that matter here in this House. Likewise, there is a thing called conflict of interests. I think we should stick to that where these big officials are concerned. I do not want to go into it at length.

Sir, I want to make a plea on behalf of the people who go to the State Mortgage Bank and the Investment Bank to obtain loans. The majority of the applicants who go to these banks for loans come from middle class and their income cannot be anything more than Rs. 1,500 a month. I do not think anyone will disagree with me that you cannot build a house with less than Rs. 350,000 and the interest charged by these banks is about 12 per cent -

ආර්. ජේ. ජී. ඩී. මැලි මහතා
(ති. ආර්. ජේ. ජී. ඩී. මෙල්)
(Mr. R. J. G. de Mel)

Sir, can I clarify the point raised by the hon. Member just now. The Sri Lanka Association of Economists had not borrowed any money from any bank. So, there is no

conflict of interests whatsoever and the objectives of the Sri Lanka Association of Economists are entirely academic and concern research purposes.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Thank you.

The interest rate for a housing loan is between 12 and 15 per cent. It is a bit too high. Sir what I would suggest is to give a maximum of at least Rs. 500,000 and to bring down the interest rate to about 12 per cent. If you can work it out that way it will be very useful, because according to the existing requirements to obtain a loan, even a Government Agent could raise, according to his salary, only about Rs. 150,000. Sir, I notice that all developing countries have a nominal rate of interest for housing loans.

නියෝජ්‍ය සභාපතිතුමා
(චිරතිස් තිසෝවරා ජයවර්ධන)
(The Deputy Chairman)

Order, please! There are a number of hon. Members who wish to participate in the debate and the Hon. Minister will have to reply at 5.15 p.m.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Just two minutes more, Sir.

The work load in the SMIB staff, mainly credit officers, legal officers and clerical officers is far too much, so much so that most of them have to take the files home in order to minimize the delay in providing the loans. For this work they are not given any incentives. The majority of the staff are very obliging, but if they are not paid any additional incentives, corruption could set in. So, I would say that the SMIB is one place where there is no corruption. I am very happy to say that. The staff is obliging and therefore if this additional facility is given to them, I think, they would do a better job.

Finally, Sir, I hope the Hon. Minister will not come for any supplementary estimates next year. He said that it is going to be a war budget, or from the present trends we can say that next year we will either have a war or there will be a total collapse of the economy pertaining to tea. It is going to happen because of the massive threat that has been held out to the Government and the people of this country by the plantation sector, namely, the CWC. I do not know what the Hon. Minister is going to do about it. He will have to do something about this matter. If not, it will be a very hard going and a heavy going year with a lot of difficulties that the people will have to face.

ஹரீந்த் கோரியா மஹா
(திரு. ஹரிந்திர கொறயா)
(Mr. Harindra Corea)

Mr. Deputy Chariman, may I first protest on the Floor of this House at the irresponsibility of certain hon. Members of the Opposition, and in this particular case the hon. Member who spoke before me, because while the Opposition moves the cut we all expect a fairer distribution of time. There are several hon. Members on this side of the House who want to speak but the Hon. Member who spoke before me had taken at least 45 minutes. Then the hon. Member for Kalawana spoke for about half an hour. The Hon. Minister of Finance has to reply at -

தலைவர் துணைத்தலைவர்
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)

The Hon. Minister has to reply at 5.1.5 p.m. Please make your observations now.

ஹரீந்த் கோரியா மஹா
(திரு. ஹரிந்திர கொறயா)
(Mr. Harindra Corea)

Sir, I am making my observations now. Those are my observations on procedure, Sir.

தலைவர் துணைத்தலைவர்
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)
No, no !

லக்ஷ்மன் ஜயக்கொடி
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

We gave them the opportunity to speak. I moved the cut -

ஹரீந்த் கோரியா மஹா
(திரு. ஹரிந்திர கொறயா)
(Mr. Harindra Corea)

I brought this to your notice, Sir, but I was going to say something nice about you, but now you did not permit me to say that. I am going to say that I thank you for just drawing his attention and asking him to sit down. So you did not let me say that.

லக்ஷ்மன் ஜயக்கொடி
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You should have signed the document which we sent round to reduce the vote by Rs. 10. Then you could have spoken.

ஹரீந்த் கோரியா மஹா
(திரு. ஹரிந்திர கொறயா)
(Mr. Harindra Corea)

I think I would like to make a suggestion to the Hon. Minister of Finance, that we should start giving a prize like the Nobel Prizes given in Norway. He should give a

Nobel prize for the best economist in this country and if we do this I think it will be the unanimous opinion of this House that the hon. Member for Attanagalla should get that prize !

லக்ஷ்மன் ஜயக்கொடி
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

But, Sir, the Hon. Minister of Finance is one of the best Finance Ministers we have ever had. I say that openly.

ஹரீந்த் கோரியா மஹா
(திரு. ஹரிந்திர கொறயா)
(Mr. Harindra Corea)

The only difficulty is we will not know which Nobel prize should not be given to him. We will have to give him a Nobel prize for agriculture, for industry, for culture and so on. In fact, on every subject we will have to give him a Nobel prize. We should give him prizes for the way the hon. Member has spoken. He has spoken about a collapsing economy. He says the economy will be in tatters next year. We will wait and see next year when the Budget is presented.

அங்கத்தவர் ஒருவர்
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

He said the same thing last year and the year before.

ஹரீந்த் கோரியா மஹா
(திரு. ஹரிந்திர கொறயா)
(Mr. Harindra Corea)

He has said it over and over again. Now, I want to get back to the subject on which I want to speak. Hon. Members of the Opposition have stressed this point of financial discipline, particularly with regard to corporations. I have before me the Finance Act No. 38 of 1971 which was passed by the hon. Members of the Opposition when they were in power. One of the main defects of this Act was a very weak Auditor-General, weak in the sense without proper staff and without proper facilities. He was given the supervision of all corporations, because under Section 13 (3) (a) and the subsequent sections of the Finance Act No. 38 of 1971 the Auditor-General was the person who had to keep the corporations in check. I think the hon. Members of the Opposition while they were in power - the former government - did this deliberately, because how could one department check hundreds of corporations, boards and organizations of that sort? But you, Sir, showed how serious this Government was with regard to the public sector by appointing a Committee on Public Enterprises and giving that Committee the right to summon people, papers, etcetera. For five years I served on that Committee and I will say that there are certain corporations that can be saved, certain corporations which are strategic, which are necessary to subsidise and keep, and certain corporations, which I think will be a great burden on the people of this country if we keep them.

The hon. Member spoke about the debt burden, how much each of us have to pay back in debt for generations. What is the burden per capita per family of the subsidies going into corporations which are perpetually running at a loss and which cannot be saved? Now, I would like to make a suggestion about this. That is, Standing Order 126 should be amended, because under Standing Order 126, even though this Committee had done a great deal of work and can do a great deal of work, it has no power. It can only summon people, it can only ask for papers, but there is no real power and I would like to see that Standing Order amended; so that at least the Committee on Public Enterprises in consultation with the Minister of Finance and the Minister in charge of that particular corporation has the right to either petition the Attorney-General or to send the relevant details to the Attorney-General for action thereafter, because we find

මන්ත්‍රීවරයෙකු

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Regarding frauds?

හරිත්ද කොරයා මහතා

(திரு. ஹரிந்திர கொறையர்)

(Mr. Harindra Corea)

Yes, frauds, corrupt practises, misappropriations of money and any offences under the Penal Code.

අ. ක. 445

This would give a some teeth to the committee because whatever the part of the public sector that is going on in this country – and a substantial part of it will go on – we need a public sector that is functional and operative. Some form of punitive power should be given to the committee so that action could be taken with the concurrence of the Hon. Minister of Finance and the Hon. Minister in charge of that particular corporation. If it is a corporation under the Hon. Minister of Industries I am sure my good and learned friend from Negombo will be most anxious to co-operate. I am very happy to state that I agree with what the Hon. Minister said last evening at the end of the Votes of his Ministry. He said that maybe at the end of the year His Excellency the President would call him and congratulate him about the work done by him as Minister of Industries, and say, what might be the slogan of our party and our Government, “Denzil is tops”.

ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා

(கலாநிதி விமல் விக்ரமசிங்ஹ)

(Dr. Wimal Wickremasinghe)

Top of the pops!

හරිත්ද කොරයා මහතා

(திரு. ஹரிந்திர கொறையர்)

(Mr. Harindra Corea)

I just want to touch on two other points and one of them is very regrettable. Despite what hon. Members from the Opposition have said, certain actions taken by their union members are very very distasteful. I would like to bring to the notice of the Hon. Minister that no action has been taken by the Chairman of the Bank of Ceylon or the officials under him about a certain matter. A month ago a young lady in the Chilaw branch of the Bank of Ceylon – she was appointed by us – was almost assaulted and spoken to in very bad language by a certain officer there because he did not go slow when the go-slow action was taking place. A complaint was made and I endorsed it. A police statement was also made and the Police agreed to wait for the inquiry to be held by the bank of Ceylon but nothing happened. I understand that the matter is not being looked into because of the Regional Manager of the Bank of Ceylon in Puttalam.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා

(திரு. ஆர். ஜே. ஜி. த மெல்)

(Mr. R. J. G. de Mel)

Will you send me the complaint?

හරිත්ද කොරයා මහතා

(திரு. ஹரிந்திர கொறையர்)

(Mr. Harindra Corea)

Yes, but we cannot always keep troubling you. the natural inclination of everybody in that Bank and those who go to that Bank is to thrash that officer but I do not want to encourage that kind of action here.

I think the activities of the People's Bank and the bank of Ceylon must be looked into. People who do not go slow are victimised and transferred. One officer in the People's Bank who did not go slow was transferred to Kurunegala from chilaw. But he did not go slow. There are many instances like this. The chairmen of the Peoples Bank and the Bank of Ceylon must instil discipline there; otherwise it is going to be chaotic. Otherwise, give it to us in our electorates. Give us the branches and we will do something about them.

Finally, I wish to propose – and I think the hon. Deputy Minister of Finance also agree with this – that some of the money made as profits by bank branches in the electorates – may be the Hon. Minister will consider this – be utilized in one way or another to develop the electorates. Perhaps some of the money may be withheld. Some of the profits before they are disposed of, could be withheld and applied for some development work in the district. I would not suggest a form of taxation by the District Development Council because I am not ready for that, but maybe some of the profits made by banks in those areas could be utilized for more fruitful work in those areas. This is a proposal I would like the Hon. Minister to consider.

[හරිකේ කොරය මහතා]

I also wish to thank the Hon. Minister for the action he took with regard to the complaint I made last year on excise matters. The only thing is that the power of the Chief Excise Inspector in Puttalam is so great that in spite of all the people who came there to inquire into the matter, it still has not been satisfactorily concluded. I can tell you that there is a great deal of dissatisfaction because even after making a statement in Parliament and even after you sent a senior officer there, the matter has still not been resolved. I would like you to consider taking further action on the matter.

ආචන්ද දසනායක මහතා
(ශ්‍රී ලං. ඥාණන්ත ත්‍යාගායකයා)
(Mr. Ananda Dassanayake)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම පළමුවෙන්ම ගරු මුදල් ඇමතිතුමාගෙන් දැන ගැනීමට කැමති කාරණයක් තිබෙනවා. 1985 මාර්තු මාසයේදී බැංකුවලට සේවකයන් තැත්වීම් ලිපිකරු මහත්වරුන් බඳවා ගැනීම සඳහා විගාහයක් සහ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුවා. මම ඕනෑම තැනට, පත්තරවලත් කිවුණ හැටියට, එම විගාහයට 63,000ක් පමණ දෙනා පෙනී සිටියා. ඒ පසුව සම්මුඛ පරීක්ෂණයටත් සෑහෙන පිරිසක් කැඳවන්න ඇති. නමුත් ඒ අයට තවම පත්වීම් නම් දී නැහැ. කාටවත් ඒ පත්වීම් දී තිබෙනවාද කියා මම දන්නෙ නැහැ.

ආර්. ජේ. ජී. ජී. ද මැල් මහතා
(ශ්‍රී ලං. ඥාණන්ත ත්‍යාගායකයා)
(Mr. R. J. G. de Mel)
කිසිම කෙනෙකුට දීල නැහැ.

ආචන්ද දසනායක මහතා
(ශ්‍රී ලං. ඥාණන්ත ත්‍යාගායකයා)
(Mr. Ananda Dassanayake)

සමහර විට අර පුද්ගලයාට දුන්නාය, මේ පුද්ගලයාට දුන්නාය කියා ආරංචි පැතිරෙනවා.

ආර්. ජේ. ජී. ජී. ද මැල් මහතා
(ශ්‍රී ලං. ඥාණන්ත ත්‍යාගායකයා)
(Mr. R. J. G. de Mel)
කිසිම කෙනෙකුට කිසිම පත්වීමක් දීල නැහැ.

ආචන්ද දසනායක මහතා
(ශ්‍රී ලං. ඥාණන්ත ත්‍යාගායකයා)
(Mr. Ananda Dassanayake)

මේ සම්බන්ධයෙන් තමුත්තාත්සේ ගන්නා පියවර මොකක්ද කියා තමුත්තාත්සේගේ පිළිතුරු කැපවී කීවොත් හොඳයි. ඒ මොකද ? හුඟක් අය මහත්වරුන් ලඟට ගොස් මේ පත්වීම් පිළිබඳව විමසනවා. සමහර විට පුත්තා තැත්වීම් දුටු ඇවිත් වැඩක් තැනී වෙන විට දෙමව්පියානුත් ඇවිත් අහනවා.

ආර්. ජේ. ජී. ජී. ද මැල් මහතා
(ශ්‍රී ලං. ඥාණන්ත ත්‍යාගායකයා)
(Mr. R. J. G. de Mel)
මගෙයුත් ඇවිත් අහනවා.

ආචන්ද දසනායක මහතා
(ශ්‍රී ලං. ඥාණන්ත ත්‍යාගායකයා)
(Mr. Ananda Dassanayake)

මෙය අපට ලොකු කරදරයක්. එක්කෝ මේ පත්වීම් දෙනවාද නැද්ද කියා තමුත්තාත්සේ ප්‍රකාශයක් කරන්න. මම දන්නවා මෙතන තිබෙන ප්‍රශ්නය. දෙන්න බැරි ප්‍රශ්නය මොකක්ද කියා මම දන්නවා. 63,000කින් කීපයකට පමණක් තෝරා ගැනීමේ අපහසුව වෙන්න ඇති. කොහොම වුණත් ඒ ඉල්ලුම් කර තිබෙන හැම දෙනාම වාගේ ඒ අංශයට පුද්ගලයා තිබෙන අය වෙන්න ඕනෑ. ඒ නිසා ඒ ප්‍රශ්නය පුළුවන් විධියකට විසඳන්න කියන එකයි මගේ ඉල්ලීම.

ආර්. ජේ. ජී. ජී. ද මැල් මහතා
(ශ්‍රී ලං. ඥාණන්ත ත්‍යාගායකයා)
(Mr. R. J. G. de Mel)

ආචන්දයාගේ මම කෙලින්ම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ විගාහයෙන් පසුව කිසිම කෙනෙකුට පත්වීම් දී නැති බව. බැංකුවලට මේ ප්‍රශ්නය ගැන තැවෙන වරක් සලකා බලන්නට සිදු වුණා. මොකද ? විශේෂයෙන් බැංකුවල ආරක්ෂක කටයුතු සඳහා හදිසියේ විශාල මුදලක් වියදම් කරන්නට සිදු වුණා. අද බැංකු ආරක්ෂා කිරීම සඳහා කෝටි 50ක් පමණ වැය වෙනවා. ඒ තරම් විශාල මුදලක් යනවා. කෝටි සිය ගණනක් බැංකුවල මුදල්, රත්තරන් තැනී වුණා. ඒ නිසා බැංකු මේ ප්‍රශ්නය ගැන සම්පූර්ණයෙන්ම තැවෙන වරක් සලකා බලන්න තීරණයක් අරගෙන තිබෙනවා. දැන් තිබෙන තත්ත්වය අනුව ඒ අයගේ කාර්ය මණ්ඩලය වැඩි කරගන්නොත් ඒ අයගේ වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වුණොත් එයින් හානිය සිදුවෙන්නේ බැංකුවලට නොව මහජනතාවටයි. බැංකුවලින් ණය ලබා ගන්නා මේ රටේ ජනතාවටයි. අපි පුළුවන් තරම් පොළී අනුපාතය අඩු කරන්න විය හැකිය. සියයට 20ට තිබුණ පොළිය සියයට 18 තෙක් බැඳුණවා. විශේෂයෙන් නිවාස සෑදීමට, පොළී නිවාස සෑදීමට, කෘෂිකර්මයට, අපනයන අංශයට සියයට 12, සියයට 10 පොළියට ණය දෙන්න උත්සාහ කර තිබෙනවා. පොළී අනුපාතය අඩු කරන්න අපි ඒ විධියට උත්සාහ කළා. පොළී අනුපාතය අඩු කිරීමෙන් සේවයක් වන්නේ මහජනතාවටයි. බැංකුවල වියදම් වැඩි වුණොත් පොළී අනුපාතය අඩු කරන්න බැහැ. වියදම් වැඩි වෙන්න, වැඩි වෙන්න කාර්ය මණ්ඩලය වැඩි වෙන්න වැඩි වෙන්න, මහජනයා ගන්න ණයටලට අය කරන පොළිය වැඩිවෙනවා. ඒ නිසා අපට මහජනයා ගැන කල්පනා කරන්නට සිදුවී තිබෙනවා. ඒ තත්ත්වය අනුව මේ අවස්ථාවේදී කිසිම පත්වීමක් දෙන්නෙ නැහැ.

ආචන්ද දසනායක මහතා
(ශ්‍රී ලං. ඥාණන්ත ත්‍යාගායකයා)
(Mr. Ananda Dassanayake)

එය දැන ගන්නට ලැබීම හොඳයි. තැත්වීම් අපට එය ලොකු කරදරයක්.

ඊළඟට විශේෂයෙන් මම තවත් ප්‍රශ්නයක් තමුත්තාත්සේට ඉදිරිපත් කරන්න කැමතියි. අද බැංකුවලින් ණය ගැනීමේදී අපහසුකම් කීපයක් තිබෙනවා. එකක් තමයි ඇප තැබීම. ඇප තැබීමේදී ප්‍රශ්න තිබෙනවා. රාජ්‍ය උගස් බැංකුවෙන් හෝ ලංකා බැංකුවෙන් හෝ මහජන බැංකුවෙන් හෝ වෙනත් ඕනෑම බැංකුවකින් හෝ ණය ලබා ගැනීමේදී සාමාන්‍ය ජනතාවට ඇප තැබීම පිළිබඳව ලොකු කරදර තිබෙනවා. ඉඩකඩම් නිරවුල් තැත්වීම් ණය ලබාගැනීමට ලොකු අපහසුවක් වෙනවා. සමහර විට අපට ඇවිත් කියනවා, "අපේ සර්, කෙහොම හරි කළමනාකාර මහතාට කියා මේක කර දෙන්න" කියා. බැංකු කළමනාකාරවරයාටත් කරන්න දෙයක් නැහැ. අද තිබෙන නීතිරීතිවල තැටියට ඇප ගන්නෙ තැනිව ණය දෙන්න බැහැ. සමහර විට මජයුවල පිරිසිදුකම නොයන්න ගියාම අත්තිමට බලන විට සමහර ඒවා මුල් මජයුවක් තැනී තරමට යනවා. එම නිසා මේ අපහසුව මහජනතාවගේ යම් කුමක් කොට දෙන්න ඕනෑ. සාමාන්‍ය මිනිසෙකුට තිබෙන එක්කො ගෙය, තැත්වීම් වත්ත, තැත්වීම් කුඹුර උගස් කියා යම් යම් වැඩවලට ණයක් ගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. එබඳු අවස්ථාවකදී අපහසුවක් ඇති වෙනවා. ඒ අපහසු තත්ත්වයක් මග හැරවීම සඳහා කොහොමද අපි සලකා බලන්න ඕනෑ ඇප තැබීම, ඇප අත්සන් කිරීම ගැන බැංකු නීතිරීතිවල කුමන වෙනස්කම් කළයුතුද කියා.

මේ ප්‍රදේශවල ගම්බද කිසිම ඉඩමක් උගස් කියන්නට තරම් නිරවුල් කෑනි බව උඩරට ගැමි කොමිෂන් සභා වාර්තාවෙන් සඳහන් වෙනවා. එම නිසා මෙය ක්‍රම සම්පාදනයට අයිති කාණ්ඩයක් වශයෙන් සලකා ක්‍රම සම්පාදන ඇමතිතුමනා මේ ඉඩම් නිරවුල් කර දීම අවශ්‍ය දෙයක්. ඒක අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්. එහෙම නොකරනවා නම් බැංකුවලින් ණය ගන්න කියා අපි කොපමණ කීවත් ණය ගන්න ගියාම ණය ගන්න බැහැ. සුළු කොටසකට පමණයි ගන්න පුළුවන් වන්නේ. වැඩි දෙනාට නිරවුල් මජයු තැනූ. එහෙම තැත්වීම් ඇප කාර්යයක් කොට ගන්න නැහැ. හරි අමාරුයි ගම්වල ඇපකරුවෙක් කොට ගන්න. ආදායම් බදු ගෙවන කෙනෙක් ඉන්නෙ කොහොම කලාතුරකින්. ආදායම් බදු ගෙවන්නෙක් කොට ගත්ත විටුවට යන්න ඕනෑ. ටිටුමෙන් කවුරුවත් කැමති නැහැ. ගම් මිනිසෙකුට අත්සන් කරන්න. ඊළඟට දේපල ඇපයට තැබීමට ගියාම එතැන දුර්වලකම් තිබෙනවා. අවුරුදු 35ක් එහාට ඉඩමේ නිරවුල්කම කොට ගෙන. අත්තිමට කොට ගෙන යන විට මුල් අයකිකරුවෙක් නැහැ. නිකම්ම ලීව්වා වාගෙයි. පේන්නෙ.

[ආර්. එම්. ධර්මදස බණ්ඩා මහතා]

පත්සියයකින් ගන්න බැහැ. ඊට වඩා පොඩ්ඩක් රුපියල් පත්සියයක දහක පමණ මට්ටමකින් මුදල වැඩි වෙනවා. ඒ වැඩි වන මුදල ගොයා ගැනීම සඳහා අපි දිසාපති හා උප දිසාපති සමග සාකච්ඡා කර මහජන බැංකුව සමග සාකච්ඡා කර මධ්‍යම බැංකුව සමගත් කතා කර තීරණයක් ගන්නා අඩු මුදල් ටික මහජන බැංකුවෙන් ණයක් වශයෙන් දෙන්න.

දිස්ත්‍රික්කයේ එක් දහස් පත්සියයක පමණ කාන්තාවන් මේ ව්‍යාපෘතියට යෙදී සිටිනවා. ඒ අයට නිකම් දෙන්න මුදල් තිබෙනවා. අපි ඉල්ලන්නේ බොහෝම සුඵ මුදලක්. මේ එක්දහස් පත්සියයක් දෙතම සඳහා ඉල්ලන්නේ ලක්ෂ පහමාරක් හයක් පමණ මුදලක්. එක් එක්කොට රුපියල් දෙසිය, තුන්සිය, පන්සිය, දහ දහස්වා දෙන්න. මේ යෝජනාව ගනොවේ 1984දී. මේ අය වෙනුවෙන් ආධාර ඉල්ලන්නේ කවුරුවත් නොවෙයි මොණරාගල දිසාපතිතුමා. බදුල්ලේ සිටිනවා ප්‍රාදේශීය කළමනාකරුවෙක්. එයා කිසිම සාකච්ඡාවකට එන්නේ නැහැ. එක දවසයි ආවේ. ඊට පස්සේ ආවේ නැහැ. අවසානයේදී දිසාපතිතුමා බැංකුවට මේ ගැන ලිව්වා. අපට දෙන පිළිතුර මොකක්ද? "ප්‍රධාන කාර්යාලයට ලිව්වා. එතේ අවසර එනකල් ඉන්න ඕනැ." කියන එකයි.

සාමාන්‍ය පුද්ගලයෙකුට රුපියල් සියක පත්සියයක් දහක ණය මුදලක් දිසාපතිතුමාගේ ව්‍යාපෘතියක් යටතේ දීමට ප්‍රධාන කාර්යාලයට ලිව්වාදයි මම නම් දන්නේ නැහැ. මුදල් ඉල්ලන්නේ රජයේ නිලධාරියෙක්. මේ කාන්තාවන්ට වුවමනා කරන දෙවල් එකී රටවල් දෙකෙන් නිකම් දෙනවා, ආධාර වශයෙන්. එතෙම නිබ්බදිත් මෙය ප්‍රධාන කාර්යාලයට එව්වාය කියා අපට විශ්වාස කරන්න බැහැ. ප්‍රධාන කාර්යාලයට ලිව්වා වුණත් මෙය ඉල්ලුවේ 1984දී. අපට ඒ රටවල් දෙකෙන් දන්වා තිබෙනවා මේ අවුරුද්දේ තිස්එක් වැනිද වන විට ඒ මුදල් පාර්ටිව් කරන්නේ කැන්නම් ඒ ගොල්ලන්ගේ මුදල් ආපසු ගන්න සිදුවෙනවාය කියා.

ගරු මුදල් ඇමතිතුමනි, කාන්තා ව්‍යාපෘතියට යෙදී සිටින කාන්තාවන් එක්දහස් පත්සියයක් දෙනකුට මේ අපරාධය තලේ කවුරුවත් නොවෙයි. බදුලු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කළමනාකරුයි. මම හරිම කනගාටුවෙන් මේ ප්‍රකාශය කරන්නේ. මොකද? මට කමක් නැහැ එයා කාට ණය නොදුන්නත්. නමුත් දිසාපති කීව්වාමටත් එක්කෙනකුට රුපියල් දෙසිය තුන්සියක ණය දෙන්න මේ අය කම්මැලි වන්නේ මොකද? මේ පුද්ගලයා - මම නම් ගම් කියන්න කැමති නැහැ - සමහර අයට ණය දෙන්න නම් කිසිම ලෝබකමක් නැහැ. දන් එයාට තමක් පටබැඳිලත් තිබෙනවා "සමිනි මහත්තයා" කියලා.

ආර්. ජේ. ජී. ද මැල් මහතා
(නි.රු. ඡු.ර්. ජී. ජී. න බෙල්)
(Mr. R. J. G. de Mel)
ඒ මහත්මයාගේ තම මොකක්ද?

ආර්. එම්. ධර්මදස බණ්ඩා මහතා
(නි.රු. ඡු.ර්. ආ.ඪ. නර්මතාෂ පණ්ඩා)
(Mr. R. M. Dharmadasa Banda)
කැමති නම් කියන්නම්. මම නම් කැමති නැහැ නම් කියන්න.

ආර්. ජේ. ජී. ද මැල් මහතා
(නි.රු. ඡු.ර්. ජී. ජී. න බෙල්)
(Mr. R. J. G. de Mel)
කියන්න. කියන්න.

ආර්. එම්. ධර්මදස බණ්ඩා මහතා
(නි.රු. ඡු.ර්. ආ.ඪ. නර්මතාෂ පණ්ඩා)
(Mr. R. M. Dharmadasa Banda)
සොලමත් කියා එක්කෙනෙක්. මුදල් ඇමතිතුමා ඉල්ලූ නිසා තම කියන්නම්. තමුත්තාත්තේ මම මේ මහත්මයා ගැන ලියා එවා තිබෙනවා. දන් එයාට එතේ කියන්නේ උවේ "සමිනි මහත්මයා" කියායි. කෙනෙක් මොනවා හරි වැඩකට ගියාම එයාම එයාගේ තැරැවු කාර්යයයි ඇවිත් ණය ඉල්ලන පුද්ගලයාගෙන් "සමිනි" එකක් ඉල්ලනවාලු. මම දන්නේ නැහැ මොකක්ද මේ "සමිනි" කියන්නේ කියා. මම ඇත්තවශයෙන්ම තම කියන්න අකැමැතිව සිටියේ. මුදල් ඇමතිතුමා නී නිසා තම කීව්වා.

ආර්. ජේ. ජී. ද මැල් මහතා
(නි.රු. ඡු.ර්. ජී. ජී. න බෙල්)
(Mr. R. J. G. de Mel)
මට විපරම් කරලා බලන්න ඕනැ.

ආර්. එම්. ධර්මදස බණ්ඩා මහතා
(නි.රු. ඡු.ර්. ආ.ඪ. නර්මතාෂ පණ්ඩා)
(Mr. R. M. Dharmadasa Banda)

මේ මේ ජයේ පෙරෙයිද වුණු සිද්ධියක් තිබෙනවා. එක් පුද්ගලයෙක් ගැන. එයාගේ දස ලක්ෂයක රක්ෂණ සහතිකයක් තිබෙනවා. තිබෙන වාහනය ලක්ෂ දෙකමාරකට උගස් තියලා, ආදියම් බදු ගෙවන කෙනෙක් ඇපයට අත්සන් කරලා රු. 75,000ක් ඉල්ලුවා උවේ එක්තරා බැංකුවකින්. මම නම් ගම් කියන්න කැමති නැති නිසයි මේ කියන්නේ. ඇත්තවශයෙන්ම එයාට එවේලේම දෙන්න තිබුණා. ටෙලිපෝන් එකෙන් කථා කරලා. ඒ තරම්ම ගෙවන්න පුළුවන් කෙනෙක්. මොකද ඊට ඉස්සෙලා සැරේ අවුරුදු 5කින් ගෙවන්න ලක්ෂ තුනක ණයක් අරගෙන මාස 8කින් ගෙවලා ඉවර කලා, ඒ පුද්ගලයා. ඒ තරම් බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා. 1980 වර්ෂයේ බිබිලේ මහජන බැංකුව ආරම්භ කල දවසේ ඉඳලා ගනුදෙනු කරනවා. එයාට තවම ණය ලැබුණේ නැහැ. ඒ මනුෂ්‍යයා මට ඇවිල්ලා කියනවා, "සර් තැරැව් කාරයින් ඇවිල්ලා සමිනි ඉල්ලුවා මට තේරෙන්නේ නැහැ. සමිනි මොකක්ද කියලා. මම ඇහුවා මොකක්ද මේ ඉල්ලන්නේ කියලා. ඒක මම දන්නේ නැති නිසා මෙහෙම වුණා" කියා. එයා නොදන්න නිසා මෙහෙම වුණා. ගැබැසි ප්‍රධාන කාර්යාලයෙන් නම් මෙහි ලේසේ තිබෙන්නේ මම ප්‍රධාන කාර්යාලයේ ඉන්න සහාපතිතුමා ඇතුලු ඒ පිළිබඳව වැඩ කරන අයටත් මේ ගැන දෝෂාරෝපණය කරන්න සුදුනම්. එහෙම නම්. මම දන්නා තාලේ හැටියට ප්‍රාදේශීය කළමනාකාරයෙකුට පුළුවන් මේවා කරන්න. ඒ තරම් බොහොම තරක විධියටයි වැඩ කෙරෙන්නේ.

මේ අය ණය දෙන්න ගියාම සමහර අයට ණය දෙනවා කිසිම ලෝභ කමක් නැතිව. ගරු මුදල් ඇමතිතුමනි, පුළුවන් නම් ගිහිල්ලා බලන්න. මස මහජන බැංකුවෙන්ම දීලා තිබෙනවා, එක්තරා පුද්ගලයෙකුට දස ලක්ෂ එකසිය දහහතියක ණයක්. තවම අය කර ගන්න බැරිව ඉන්නවා. ඒ ණය ගන්න පුද්ගලයා දන් ලංකාවෙන් නැහැ. මම දන්නේ නැහැ කොහොමද මේ ණය දුන්නේ කියා. මම මේ අගන්නේ. ඇයි මේ දුප්පත් මිනිසුන්ට රුපියල් සියයක් දෙසියයක ණයක් දෙන්න බැරි? කියලයි. මේ මිනිසුන්ට දුන්නා නම් මාසයකට රුපියල් පත් සියයක් හය සියයක් අය කරන කොට ආහාර මුද්දර ටිකටත් ආපසු ගන්න තිබුණා. මේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහල යවන්නට තිබුණා. අපිට දීලා තිබෙන මේ ලක්ෂ ගණන මේ දිස්ත්‍රික්කයේ ප්‍රයෝජනයට ගන්නේ නැන්නම් ඒක ආපසු යනවා. ඒ තරම්ම අවසානවන්නයි [බාධා කීරීම] දස ලක්ෂ එකසිය දහ තවසයි. මම කියන්නේ සමහර අයට තීරලෝභීව ණය දෙන්න පුළුවන්, මේ ප්‍රධාන කාර්යාලයෙන්. ඉහල පෙලේ සමහර අයට නම් පට බැඳීලා තිබෙනවා. මම ඒවා කියන්න කැමති නැහැ. අරයාට කීව්වේ "සමිනි මහත්තයා", මෙහෙ ඉන්නවා සියයට දෙස් මහත්වරු. මම බොහොම කණගාටුවෙනවා. මෙතරාගල දිස්ත්‍රික්කයේ අපි බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ. ව්‍යාපෘතියට විසඳම් කරන්නේ, අපට පිරිවරවලින් දීලා තිබෙන මුදල්. මේ විධියට ලියුම් ලියලා, ටෙලිපෝන් කරලා දෙන්න කීව්වත් ණයක් දෙන්නේ නැහැ. දිසාපතිතුමා අපි මක්කොම එකතු වෙලා අභියාචනායෙකුට උදව් කරනවා. අපි ණයක් ගන්න නොවෙයි.

ඊළඟට ගරු මුදල් ඇමතිතුමනි, මම තමුත්තාත්තේ මහත් කරන්න ඕනැ, ලංකා බැංකුව කරපු තවත් අපරාධයක්. දඹගල්ලේ උප දිසාපති කොට්ඨාශයේ ලංකා බැංකු ශාඛාව අවුරුදු ගණනාවක් තිස්සේ තිබුණු එකක්. ඒ අය දිස්ත්‍රික්කයේ කිසි කෙනෙකුට කියන්නේ නැතිව, ගනුදෙනු කාරයින්ට කියන්නේ නැතිව. අඩු ගණනේ එම බැංකුවේ යේවනයෙකුටත් කියන්නේ නැතිව ඒ බැංකුව වගලා. උප දිසාපතිට, පළාතේ නිලධාරියෙකුට, අඩු ගණනේ පළාතේ කියෝජිත මන්ත්‍රීතුමාටත් කියන්නේ නැතිව, හිටපු මහත්ම මම රට ඉන්දී ඒ බැංකු ශාඛාව වගලා. කවුරුවත් දන්නේ නැහැ. එහි සේවකයෝ උදේ 10ට විතර ඇවිල්ලා බලන කොට මෙක අද වගහතියා කියා ප්‍රාදේශීය කළමනාකරුද කවුද ඇවිල්ලා වගලා යන කොටයි ඒ බැංකු ශාඛාවේ වැඩ කල සේවකයෝ ඒ බැංකු ශාඛාව වගපු බව දන්නේ. ගනුදෙනු කාරයෝ දන්නේ නැහැ. හිටපු මහත්ම වගලා. රජයේ නිලධාරීන් පසී ගන්න එන්නේ මේ බැංකුවටයි. වෙක් මාරු කර ගන්න එන්නේ මේ බැංකුවටයි. වෙක් එක මාරු කර ගන්න බලනකොට බැංකුව වගලා. තෝටිස් එකක් ගහලා තිබෙනවා බැංකුව වගලාය කියා. දඹගල්ලේ ශාඛාවේ ගනුදෙනුකාරයින්ට එන්න කීදලා තිබෙනවා, මොනරාගලට.

[සර්. ජේ. ජී. ද. මැලි මහතා]

large number of cases which would have had to be dealt with by senior Queen's Counsel or President's Counsel individually, we save much in the whole transaction. I say this because I know some of those cases. I know the type of lawyers appearing on the other side on behalf of their clients. I do not think we would have been able to get off without spending lakhs of rupees every month to Senior Counsel, Queen's Counsel and President's Counsel if we had retained individual lawyers for each of these cases. Although the board does not have to consult me on these matters - they can take legal advice on their own - I think the board has done wisely in saving money for the bank by retaining a retired Supreme Court judge on a monthly contractual basis till these matters are disposed of. He has not been given a bank car nor has he been transported from Kurunegala to Colombo in a bank vehicle. So all these allegations are untrue, and I think it is unworthy of a person like the hon. Member for Kalawana, who is himself a rising, distinguished young lawyer to have made these allegations. I am sure he knows the type of fees some of the people who appear before a Supreme Court judge take today if they appear in the Supreme Court for half an hour. A fee of Rs. 17,000 for a whole month to deal with all these cases collectively, not individually, on behalf of the bank. I think is a rather cheap assignment which the bank has been able to obtain to get the type of legal advice they need in complicated cases involving hundreds of millions of rupees by way of recoveries to the bank. I wish the hon. Member for Kalawana had not made irresponsible statements like this on the Floor of this House.

Bank is now 10 per cent. The Chairman and the board have consistently gone to reducing interest rates to the barest possible minimum consistent with their costs of money. The bank borrows money today at 14 per cent and the bank cannot go on extending all their loans to all categories, even to the high-income categories and for big loans, at rates which are counter-productive when you consider the cost of money. Lending rates are all dependent on the cost of money. That is why I told the hon. Member for Kotmale that we are trying to reduce the costs of banks, and even reduce the staff of banks in order to reduce their costs, because the cost of bank security has gone up. The banks have lost a great deal of money in the North and the East. The banks have to look after their security. They have had to take additional measure for the security of the banks on the recommendations of the Ministry of National Security. We have spent many, millions of rupees on security alone. The costs have gone up so much that the banks find it difficult to reduce interest rates much below the rates to which they have reduced during the last year or so.

Interest rates in the State Mortgage Bank now range between 10 per cent for the smallest loans up to 24 per cent for the very big loans. The bank borrows money at 14 per cent interest. No bank can borrow money for less than that rate today. That is the going rate. At the moment the interest rates cannot be further reduced although the Chairmen of the boards have tried and done their best to reduce rates gradually in the last year or so.

Then, Sir, some figures were given about tea production, I think the hon. Member for Attanagalla got these figures rather wrong. Tea production though it varies from year to year depending on climate conditions and various factors, as a whole has increased since 1978. In 1978 it was 199 million kilogrammes; in 1984 it was 208 million kilogrammes; in 1985 it is likely to be somewhat more, depending on the weather in the next few months. So tea production has increased. It has not gone down.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயகோடி)
(Mr. Lakshman Jayakody)

When you take the total and divide that by the number of years, you will find that the result is less than the 1978 results. That is why I say it has gone down.

සර්. ජේ. ජී. ද. මැලි මහතා
(திரு. ஆர். ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

But the total production has gone up.

Rubber production has 129 million kilogrammes in 1982; 140 million kilogrammes in 1983; 142 million kilogrammes in 1984, and in 1985 the estimate is a marginal increase to 143 million kilogrammes.

Then the question of the interest rates of the state Mortgage and Investment Bank was raised. The lowest interest rate in the State Mortgage and Investment

Coconut has shown a remarkable increase as compared to last year due to both climatic conditions and application of fertilizer. Last year it was 1,982 million nuts; this year it is 2,600 million nuts.

Paddy production last year was 2,420 million tons; this year's estimate is 2,623 million tons. I think the figures quoted by the hon. Member for Attanagalla were not quite correct.

The hon. Member for Kalawana also questioned the profits made by the banks, and said that a discount should be made on the profits because in calculating profits interest on loans which are very unlikely to be recovered has been taken into account, thus overstating the profit. The banks as a rule calculate their interest on a cash or actual basis and not on accrual basis. So the Member for Kalawana has been misinformed by one of his minions in the bank about those matters.

The hon. Member for Kalawana also stated that the pension scheme of the National Savings Bank has become a failure. This is also incorrect. The Farmers' Pension Scheme was inaugurated in 1981 and has attracted a sum of Rs. 53 million from about three thousand contributors. So it has made a small start, and it is likely to be now amalgamated with the Pension Scheme of the Hon. Minister of Agriculture.

Sir, I wish to inform the House that in consultation with the Minister of Textile Industries we hope to bring about some reduction in the wholesale and retail price of school uniform material. School uniform material is essential for school children and the increase of duties announced in the Budget may have increased the price of school uniforms for children rather abruptly. The Minister of Textile Industries and myself have had a detailed discussion on these matters and our officials have worked out a reduction in duty which we hope will benefit the school children in the country by reducing the price of school uniform material.

The new rates we propose are going to be only for imports by Salu Sala. We are authorizing Salu Sala to immediately import about a million yards of school uniform material, and it will be brought in by Salu Sala on a reduced rate of duty for this consignment. For 65 per cent Polyester 35 per cent cotton white uniform material, 36 inch width, at the Budget duty rate of Rs. 40 a square metre, the wholesale price would have been Rs. 63 and the retail price Rs. 65 for 44 inch width at the Budget duty rate of Rs. 40 a square metre, the wholesale price would have been Rs. 77.85 and the retail price Rs. 79.85. Now we are going to bring in reduction both in the 36 inch width and the 44 inch width. The 36 inch width at the reduced rate of Rs. 17 a square metre as against the old rate Rs. 40 a square metre will bring the wholesale price down from Rs. 63

to Rs. 37.20, almost half, and the retail price from Rs. 65 to Rs. 39.20, also almost half. The 44 inch width will be reduced from the Budget rate wholesale from Rs. 77.85 to Rs. 44 and retail from Rs. 79.85 to Rs. 46. These consignments will be imported only by Salu Sala and not by the private sector because we want to keep a check on these imports. We hope that this will, to a great extent, relieve the school-children who would otherwise have had to pay more for their school uniforms next year - (*Interruption*). Distribution is through co-operatives which I think is the best form of distribution.

Then, Sir, various other matters were raised by various other Members. I will certainly look into all these matters.

අ. ක. 5.30

I must thank the Chairmen, the board of directors and the officers and workers in all my corporations and banks, and the heads of departments, other officers and all workers in all the departments under my Ministry.

I think we have had a fairly satisfactory performance this year. There may be shortcomings. Shortcomings were referred to by various Members. There is no department, bank or corporation which has no shortcomings. Every institution has certain shortcomings, and I am thankful to Members for raising some of these shortcomings so that we can rectify these matters. But if you take the performance of some of these institutions this year and their projected performance for next year, the People's Bank has performed very well. Its profit before tax this year, 1984, is going to be Rs. 125 million. Last year it was Rs. 133 million. There has been a slight reduction due to higher costs. The profit after tax will be Rs. 70 million. The Bank of Ceylon has also performed well this year. I must thank the Chairman, the members of the board and all officers in the bank. The profit in 1984 was Rs. 235 million. It has been consistently going up but there has been some reduction due to higher costs on security.

The profit of the National Development Bank in 1984 has been Rs. 110 million. We expect it to go up to Rs. 121 million. It is already gone up to Rs. 121 million by the end of October this year. So, I think it has also performed well. Even the National Lotteries Board which is going through certain difficulties because of the competition from five other lotteries has performed fairly satisfactory. It has had a small profit of about Rs. 1 million which I think is satisfactory after giving Rs. 20 million to the Consolidated Fund. The National Savings Bank about which many wild allegations were made by the hon. Member for Kalawana to which I have already replied, both when he was here and just after he left - its profit has gone down to Rs. 33 million.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ල. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

You spoke about the lotteries. There are some lotteries that are conducted without an Act of Parliament. You are having an Act of Parliament for various other lotteries, but for some you have given approval without an Act of Parliament.

ආර්. ජේ. ජී. ඊ මැලි මහතා
(ශ්‍රී. ල. ආර්. ජේ. ජී. ඊ මෙල්)
(Mr. R. J. G. de Mel)

All the lotteries functioning today, as far as I know, have got Cabinet approval.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ල. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Your one is -

ආර්. ජේ. ජී. ඊ මැලි මහතා
(ශ්‍රී. ල. ආර්. ජේ. ජී. ඊ මෙල්)
(Mr. R. J. G. de Mel)

My one has been existing for the last 25 years, and it is under an Act of Parliament.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ල. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Likewise, why would you not legalize all these lotteries by an Act of Parliament ?

ආර්. ජේ. ජී. ඊ මැලි මහතා
(ශ්‍රී. ල. ආර්. ජේ. ජී. ඊ මෙල්)
(Mr. R. J. G. de Mel)

I think we can consider that. I think we should give some thought to that. Then I want to mention the Inland Revenue Department. I think it has performed quite well. The total collections of the Inland Revenue Department has increased considerably despite and probably because of the lowering of some of the tax rates. Every country all over the world has found that when you lower tax rates there is less evasion and greater collections. The total collections of Inland Revenue, Customs and Excise in 1976 for the purpose of comparison was only Rs. 4 billion. In 1985 it has gone up to Rs. 29 billion despite reduction in tax rates. It is more than a seven-fold increase as compared to 1976 when the tax rates were very high. In 1986 our projection for Inland Revenue, Customs and Excise is Rs. 31 billion which is eight times what was collected by the last Government, despite certain alterations in rates and despite certain reductions which clearly goes to prove that when tax rates are reduced there is less evasion and much more collection. If we take each individual tax, the total collection of income tax in 1976 was Rs. 936 million with very high rates going up to 80 per cent an even 100 per cent. Only Rs. 936 million !

Last year we collected Rs. 5.4 billion which is six times more than in the last year of the last Government. The company tax - we have reduced the rates there also. In 1976 the collection was only Rs. 682 million. Last year we collected Rs. 4.1 billion which is seven times more than the company tax collection in the time of the last Government. Then, Sir, the Customs and Excise also have increased their revenues. The hon. Member for Kotmale in the course of the Debate on the Votes, I think, of the Ministry of Plantation Industries or the Ministry of State Plantations and Janatha Estate Development Board had made a statement which is incorrect. He had stated that last year both in my Budget Speech and in various other speeches I had predicted continued high tea prices. I did nothing of the sort. In fact, both in my Budget Speech last year and in all my speeches all over the country I stated that we cannot expect high tea prices for ever and that we should be on our guard. I will quote from my Budget speech because the hon. Member mentioned by Budget Speech last time. At page 8 paragraph 1 of the public version of my Budget Speech, I said :

"Our economy still has several difficult structural problems which cannot be solved purely on the basis of a temporary improvement in the terms of trade. We must, therefore, utilize this breathing space"

Last year I considered a breathing space.

"to put our home in order and achieve a more solid economic framework for the future."

Then again I stated in the same Budget Speech :

"As far as I can see, there are three main problems which must be tackled if we are to achieve the Government's medium-term strategy which I outlined to you in my speech last year. They are -

- (1) accelerating the growth of exports over the medium term ;
- (2) managing the economy in the face of fluctuations in export earnings by maintaining reasonable fiscal, monetary and balance of payments stability ; and
- (3) safeguarding the incomes and welfare of the mass of the population."

Again in the Budget Speech of last year, I said :

"In relation to exports, the recent rise in tea prices has provided a little time in which more far-reaching policy adjustments can be made."

Again I said :

"It is, therefore, necessary that in the brief period of respite given by the favourable tea market."

I said "brief period". I always stated that. (*Interruption*) It is the hon. Member for Kotmale who had said that I had made a statement that the high prices for tea would be maintained. I am happy that he has come back. I have never stated that. So I think he has made a mistake. I went on to say in my Budget Speech of last year :

"we should introduce a series of measures" (*Interruption*)

He stated in this House that I said it. I never said it. I stated again ;

“Though the current situation is somewhat satisfactory due to the high tea prices a number of basic structural problems remain unsolved.”

Then again I said ;

“We are however aware that these gains were largely due to the improvements in the terms of trade and they may not be sustainable in the medium-term”.

Last year in my Budget Speech in eight places I said the tea prices would not last.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආනන්ද ත්‍යාගායක)
(Mr. Ananda Dassanayake)
Floor prices ?

ආර්. ජේ. ජී. ජී. ජී. මෙල්
(ති.රු. ආර්. ජී. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

No. The hon. Member has made a statement in my absence on the Votes of one of the Ministries, that last year I confidently came like Sir John in 1954 and boasted that these tea prices will last for ever. I did nothing of that sort. I always had a conservative review that tea prices may come down. I mentioned this time and time again both in this House and outside.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආනන්ද ත්‍යාගායක)
(Mr. Ananda Dassanayake)

Why do you not look into this matter ?

ආර්. ජේ. ජී. ජී. මෙල්
(ති.රු. ආර්. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

Then Sir, I think I have replied to all the observations made by the Hon. Members. Before I conclude my reply under my Ministry Votes, I would again thank all the officials in my Ministry ; my Secretary, my Deputy Secretary, my Director-General (Planning), all the officials and heads of divisions in my Ministry, all the Chairman of my banks and corporations, all the heads of departments of the various departments in my Ministry ; Customs, excise, Inland Revenue. They have given me complete co-operation in the last year as in the last nine years and I think their performance by and large has been among the best in the administrative service in this country or in the corporation sector in this country. All my corporations have run at a profit, some of them at a very high profit. None of them have run at a loss. Even the State Gem Corporation, which is a rather dicey type of corporation, we are looking into in great detail. A Parliamentary Committee has been appointed. [Interruption] I thank all of them and I now conclude the discussion on the Vots of the Ministry of Finance and Planning.

“ 102 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 44,95,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය ” යන ප්‍රශ්නය විමසන ලදීත්, සහසම්මත විය.

102 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් තැටියට නිවිය යුතුයයි නියෝග කරන ලදී.

“තலைப்பு 102, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 44,95,000 அட்டவீணயிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 102, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவீணயின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 4,495,000, for Head 102, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule” put and agreed to.

Head 102, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

103 වන ශීර්ෂය.—මහ කාණ්ඩාගාරය

1 වන වැඩ සටහන.—මුදල් ප්‍රතිපත්තිය සහ පරිපාලනය—පුනරාවර්තන වියදම, රු. 26,87,83,000

தலைப்பு 103.— பொதுத் திறைசேரி

நிகழ்ச்சித் திட்டம் 1.— நிதிக் கொள்கையும் நிர்வாகமும் — மீண்டுவருஞ் செலவு, ரூபா 26,87,83,000

HEAD 103 - GENERAL TREASURY

Programme - 1 Financial Policy and Administration - Recurrent Expenditure, Rs. 268,783,000

“ 103 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 26,87,83,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය ” යන ප්‍රශ්නය විමසන ලදීත්, සහසම්මත විය.

103 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් තැටියට නිවිය යුතුයයි නියෝග කරන ලදී.

“தலைப்பு 103, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 26,87,83,000 அட்டவீணயிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 103, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவீணயின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 268,783,000, for Head 103, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule” put and agreed to.

Head 103, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන.—මුදල් ප්‍රතිපත්තිය සහ පරිපාලනය—මුදල වියදම, රු. 7,06,61,000

நிகழ்ச்சித் திட்டம் 1.— நிதிக் கொள்கையும் நிர்வாகமும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 7,06,61,000

Programme - 1 Financial Policy and Administration - Capital Expenditure, Rs. 70,661,000

“ 103 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුදල වියදම සඳහා රු. 7,06,61,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය ” යන ප්‍රශ්නය විමසන ලදීත්, සහසම්මත විය.

103 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුදල වියදම උපලේඛනයෙහි කොටසක් තැටියට නිවිය යුතුයයි නියෝග කරන ලදී.

“தலைப்பு 103, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 7,06,61,000 அட்டவீணயிற் சேர்க்கப்படுமாக” எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 103, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவீணயின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, “That the sum of Rs. 70,661,000, for Head 103, Programme 1, Capital Expenditure, be inserted in the Schedule” put and agreed to.

Head 103, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

107 වන ශීර්ෂය.—සුරාබදු දෙපාර්තමේන්තුව

1 වන වැඩ සටහන.—සුරාබදු හිමි පරිපාලනය—පුනරාවර්තන වියදම, රු. 1,97,24,000

தலைப்பு 107.— உள்நாட்டுப் பொருள் வரித் தீர்ணக்களம் நிகழ்ச்சித் திட்டம் 1.— உள்நாட்டுப் பொருள் வரிச் சட்டங்களின் நிருவாகம் — மீண்டுவருஞ் செலவு, ரூபா 1,97,24,000

HEAD 107 - EXCISE DEPARTMENT

Programme - 1 Administration of Excise Tax Laws - Recurrent Expenditure, Rs. 19,724,000

"107 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 1,97,24,000ක මූල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිත විය.

107 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 107, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 1,97,24,000 அட்டவீணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 107, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவீணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 19,724,000, for Head 107, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 107, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන.—සුරාබදු හිමි පරිපාලනය—මූලධන වියදම, රු. 33,17,000

நிகழ்ச்சித் திட்டம் 1.— உள்நாட்டுப் பொருள்வரிச் சட்டங்களின் நிருவாகம் — ஆக்கப்பொருட் செலவு, ரூபா 33,17,000

Programme - 1 Administration of Excise Tax Laws - Recurrent Expenditure, Rs. 3,317,000

"107 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 33,17,000ක මූල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිත විය.

107 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 107, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 33,17,000 அட்டவீணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 107, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவீணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 3,317,000, for Head 107, Programme 1, Capital Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 107, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

108 වන ශීර්ෂය.—තක්සේරු දෙපාර්තමේන්තුව

1 වන වැඩ සටහන.—තක්සේරු සේවා—පුනරාවර්තන වියදම, රු. 1,26,07,000

தலைப்பு 108.— விலைமதிப்புத் தீர்ணக்களம் நிகழ்ச்சித் திட்டம் 1.— விலைமதிப்புச் சேவைகள் — மீண்டுவருஞ் செலவு, ரூபா 1,26,07,000

HEAD 108 - VALUATION DEPARTMENT

Programme - 1 Valuation Services - Recurrent Expenditure, Rs. 12,607,000

"108 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 1,26,07,000ක මූල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිත විය.

108 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 108, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 1,26,07,000 அட்டவீணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 108, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவீணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 12,607,000, for Head 108, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 108, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන.—තක්සේරු සේවා—මූලධන වියදම, රු. 4,50,000

நிகழ்ச்சித் திட்டம் 1.— விலைமதிப்புச் சேவைகள் — ஆக்கப்பொருட் செலவு, ரூபா 4,50,000

Programme - 1 Valuation Services - Capital Expenditure, Rs. 450,000

"108 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 4,50,000ක මූල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිත විය.

108 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 108, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 4,50,000 அட்டவீணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 108, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவீணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 450,000, for Head 108, Programme 1, Capital Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 108, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

109 වන ශීර්ෂය.—රාජ්‍ය ණය

1 වන වැඩ සටහන.—රාජ්‍ය ණය පාලනය—පුනරාවර්තන වියදම, රු. 9,73,02,000

தலைப்பு 109.— பொதுப்படி கடன் நிகழ்ச்சித் திட்டம் 1.— பொதுப்படி கடன் முகாணம் — மீண்டுவருஞ் செலவு, ரூபா 9,73,02,000

HEAD 109 - PUBLIC DEBT

Programme - 1 Management of Public Debt - Recurrent Expenditure, Rs. 97,302,000

"109 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 9,73,02,000ක මූල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිත විය.

109 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 109, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 9,73,02,000 அட்டவீணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 109, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவீணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 97,302,000, for Head 109, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 109, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන.—රාජ්‍ය ණය පාලනය—මූලධන වියදම, රු. 57,61,000

நிகழ்ச்சித் திட்டம் 1.— பொதுப்படி கடன் — ஆக்கப்பொருட் செலவு, ரூபா 57,61,000

Programme - 1 Management of Public Debt - Capital Expenditure, Rs. 5,761,000

"109 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 57,61,000ක මූල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිත විය.

109 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 109, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 57,61,000 அட்டவீணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 109, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவீணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 5,761,000, for Head 109, Programme 1, Capital Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 109, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

7 වන වගන්තිය. - (මේ පනතේ දෙවන උපලේඛනයේ දැක්වෙන උපරිම හා අවම සීමා වෙනස් කිරීමට අමාත්‍යවරයාට ඇති බලය)

චාලන 7. - (இச்சட்டத்திற்கான இரண்டாம் அட்டவணியில் குறித்துரைக்கப் பட்டுள்ள ஆக்கடைய, ஆகக்குறைந்த எல்லைகளே வேறுபடுத்த வதற்கு அமைச்சருக்குள்ள தத்துவம்)

CLAUSE 7. - (POWER OF MINISTER TO VARY THE MAXIMUM AND MINIMUM LIMITS SPECIFIED IN THE SECOND SCHEDULE TO THIS ACT.)

ආර්. ජේ. ජී. ජී. ජී. මහතා
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

I move,

"In page 3, line 29, at end add :

"No Order made under this section shall have effect unless it has been approved by Parliament, by resolution."

This is in order to give effect to the decision of the Supreme Court in the matter of the ordinary exercise of the jurisdiction of the Supreme Court in the matter brought by Mr. L. O. H. Wanigasekera of 134/1, Bandarawela Road, Badulla.

I once again take this opportunity to thank Mr. Wanigasekera a public spirited citizen of this country who brought this matter to the notice of this House, and to the notice of the Treasury something which had been missed since 1947 by all Governments and by all Parliaments since 1947. So I think we should thank him. This shows that there are still many, many people with public spirit in this land.

සංශෝධනය පිළිගත යුතුය යන ප්‍රයත්නය විමසන ලදීත්, සහ සම්මත විය.
திரும்பும் விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Amendment put, and agreed to.

7 වන වගන්තිය, සංශෝධනාකාරයෙන්, පනත් කෙටුම්පතෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

7 ஆம் வாசகம் சட்டமூலத்தின் பகுதியாக இருக்கவேண்டுமென கட்டளையிடப் பட்டது.

Clause 7, as amended, ordered to stand part of the Bill.

8 වන වගන්තිය, පනත් කෙටුම්පතෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

ප්‍රඥප්ති වගන්තිය සහ භාෂය පනත් කෙටුම්පතෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

පනත් කෙටුම්පත, සංශෝධන සහිතව, වාර්තා කරන ලදී.

8 ஆம் வாசகம் வரை சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.

சட்டமாக வாசகமும் தலைப்பும் சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.

சட்டமூலம் திருத்தங்களுடன் அறிக்கை செய்யப்பட்டது.

Clause 8 ordered to stand part of the Bill.
Enacting Clause and Title ordered to stand part of the Bill.
Bill reported with Amendments.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

I have to report that the Appropriation Bill for 1986 has been considered and passed in Committee with amendments. I call upon the Hon. Minister of Finance to move the Third Reading of the Bill.

ආර්. ජේ. ජී. ජී. මහතා
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

Mr. Deputy Speaker, Sir, I have great pleasure in moving the Third Reading of the Appropriation Bill for the year 1986. Let me thank the Hon. Speaker, you Sir, and the Deputy Chairman of Committees for the skill, tact, patience and good humour with which all three of you have conducted proceedings in this long and sometimes rather tedious Budget Debate which we started on the 13th of November.

I would also take this opportunity, Sir, to thank all hon. Members, both on the Government side and the Opposition side for the spirit in which this Debate has been conducted. Much constructive criticism, many worthwhile proposals and recommendations were made by hon. Members during this Debate both in the Second Reading stage and the Committee stage when individual Ministries were discussed and, I am sure, the Government will take necessary action on all these recommendations and proposals.

Let me also, Sir, thank all the members of the Parliamentary staff, the Secretary-General, the Deputy Secretary-General, the Assistant Secretary-General the Hansard staff - the reporting staff - the entire staff down to the Karyala Karya Sahayaka, who have worked long hours during this long Debate. I thank them all for their co-operation during this peirod.

Let me also, Sir, wish you, the Hon. Speaker, the Deputy Chairman and all hon. Members the compliments of the Season and all the best for 1986. I hope the spirit of goodwill that permeates this country during this season will continue during the next year and help to solve some of the pressing problems with which this country is afflicted at the present moment.

I agree with the hon. Member for Attanagalla that 1986 will be a very difficult year for us, a very difficult year for the whole country. Probably it may even be the most difficult year the country faces after Independence in 1947. Let us have no qualms about this matter. 1983 was a difficult year, 1984 was a difficult year 1985 was a difficult year but there was in all these three years one little silver lining : our economic fundamental remained sound in 1983, 1984 and part of 1985 due largely to very good tea prices and prices of our other commodities. So despite the ethnic troubles in the

[ආර්. ජේ. ජී. ජී. මැලි මහතා]

North and the East, despite all the violence, all the political difficulties this country faced, our economic fundamentals remained in good shape in 1983, 1984 and 1985 and our economy was probably the only silver lining, the only saving grace in a rather dark and dismal picture. But in 1986 it would look as if the picture is changing even so far as the economy is concerned. In 1986, we will face many difficulties with regard to our economy. Our commodity prices are all depressed. Tea prices still remain at about half the prices of last year. Coconut prices still remain at about a quarter of the prices last year. Rubber prices remained depressed for the last two years and continue to remain depressed.

There is likely to be a reduction for the first time in foreign remittances. I must warn you. This year too our foreign remittances from the Middle East, have kept up, but at the rate oil prices are going down and retrenchment is taking place in the Middle East it is very likely that remittances from the Middle East will also go down next year. They have already gone down by nearly 30 per cent in Pakistan, Bangladesh, Korea, the Philippines and Singapore. Sri Lanka is the only country where the remittances have kept up this year largely because Sri Lankans are the lowest paid in the Middle East and, as everybody knows, the lowest paid are the last to be retrenched. But next year even the lowest paid will tend to be retrenched and I do not think that we will have the same type of remittances that we had in the last three years.

Tourism is still on the decline. On top of the 30 per cent and 25 per cent decline in the last two years, there is already a 17 per cent decline – a further decline this year. So, there has been a decline in commodity prices – tea, rubber and coconut – remittances and tourism.

Foreign investment is on the decline : there has been a drastic reduction in the Free Trade Zone, as the hon. Member for Attanagalla pointed out. We are still getting some investments at the FIAC but it has reduced. So with the higher defence expenditure the situation will be extremely difficult next year and I think 1986 will be the most difficult year we are going to face since Independence. I would like all hon. Members to keep this in mind.

The budget deficit is growing. It is very easy for people to make requests for more money. But from where can I get more money? Can I pluck it from trees? Or money does fall like the gentle rain from heaven? Every time there is a supplementary estimate, every time there is a request for more money, I can tell you that the Minister of Finance will not be operating, it will be only the printing press that will be operating in this country. So every one of us will have to be careful

when we make requests for money. It will only be the printing press operating in this country, and I must warn all hon. Members both in the government side and in the Opposition, not to make requests for money. They are only ruining – (*Interruption*). During the course of the budget debate I heard hon. Members of the Opposition also asking me to increase the allocation to this Ministry, and that Ministry – (*Interruption*).

No, a number of Opposition Members made requests to increase the allocation to the Ministry of cultural Affairs, to increase the allocation to the Minister and that Ministry. How can we increase the allocation?

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී ලං. අනුර පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

Re-adjustment of priorities.

ආර්. ජේ. ජී. ජී. මැලි මහතා
(ශ්‍රී ලං. ජී. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

Even now, if you make a careful scrutiny of the Budget you will see that we are basically printing notes up to the tune of Rs. 1,900 million – every single Member of this House should know that – and all this creates inflation. When you make requests for further money you are only putting the poor people of this country in great jeopardy and it is a crime against the people of this country to ask for more money except for defence and security.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී ලං. අනුර පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

Without blaming your Colleagues, why are you blaming the Opposition?

ආර්. ජේ. ජී. ජී. මැලි මහතා
(ශ්‍රී ලං. ජී. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

No, you also raised it. A number of your Members asked for more money for the various Ministries.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී ලං. අනුර පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

No, for a re-adjustment of priorities.

ආර්. ජේ. ජී. ජී. මැලි මහතා
(ශ්‍රී ලං. ජී. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

Apart from the budget deficit we have had a surplus in the balance of payments in the last two or three years; we had a very good surplus in 1984, slightly less of a surplus this year, but next year I cannot expect any surplus in the balance of payments. It will be a deficit.

Then, I must warn this House that there is a growing debt service burden. I have always tried to keep the debt service of this country below 20 per cent but now, in the next year, I am afraid, I have to tell this House that it will go over 20 per cent.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී ලංකා, ලක්ෂ්මන් ජයකොඩියා)
(Mr. Lakshman Jayakody)
25.6 per cent.

ආර්. ජේ. ජී. ජී. ජී. මෙල් මහතා
(ශ්‍රී ලංකා, ආර්. ජේ. ජී. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

Yes, it may go up to 25 per cent. We are really coming to the danger point so far as our debts are concerned. The danger signal, the red light is already on.

Then, Sir, we should not go in for commercial debts, commercial borrowing, except for something that is absolutely necessary. I mean, concessional loans are all right, grants are all right. Aid Group money is all right, but commercial borrowing is ruinous to the country in the long run. I must warn the House because we are coming to the danger zone. We cannot go on like this for ever and we must do something about all these problems. We cannot trip and we must have as early as possible a solution to the problems in the North and the East.

I have always maintained my stand that we should try our best to have a peaceful solution to the problems in the North and the East, because a peaceful solution is the least expensive solution and the solution that is least harmful to all sections of the people of this country, but if we cannot have a peaceful solution, if people are not prepared to talk with us, then we have no alternative but to go in for a military solution. But I must warn the House that, whatever solution we have, we must have a solution soon.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී ලංකා, ලක්ෂ්මන් ජයකොඩියා)
(Mr. Lakshman Jayakody)

What about prayer meetings ?

ආර්. ජේ. ජී. ජී. ජී. මෙල් මහතා
(ශ්‍රී ලංකා, ආර්. ජේ. ජී. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

Praying is all right if it is without pay ! I have no objection to praying every day if it is without pay !

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී ලංකා, ලක්ෂ්මන් ජයකොඩියා)
(Mr. Lakshman Jayakody)
Hear ! Hear !

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී ලංකා, අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

And not at the cost of tea production ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී ලංකා, ලක්ෂ්මන් ජයකොඩියා)
(Mr. Lakshman Jayakody)
You are like a Bengal tiger !

ආර්. ජේ. ජී. ජී. ජී. මෙල් මහතා
(ශ්‍රී ලංකා, ආර්. ජේ. ජී. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

As I said, Sir, Sri Lanka just cannot afford to delay a solution to the problem. It should be either a peaceful solution or a military solution. Delay will be fatal. I would like all hon. Members to pause a little, reflect a little on these matters and note the gravity of the situation that faces us. I do not think it is a question of parties any more. It is a question for the whole country. Eventually the people of this country, irrespective of parties, will have to either sink or swim together. I do not think many people in this country still understand the full gravity of the situation. I am amazed as Finance Minister, I am alarmed as Finance Minister by the complacency around us at times. Optimism is a good thing, courage is a better thing and strength is a good thing, but complacency is fatal to any country, and complacency, in my opinion, is the first sign of disaster to any country and to any society.

So let us all join together to solve the terrific political and economic problems which we will face in 1986. It is no use saying that the Government is responsible. It is no use even blaming the Opposition. History, I think will not absolve us, both the Government and the Opposition, if we do not take courageous, determined steps to solve the burning problems in our land, whether they be the problems in the North and the East or whether they be the economic problems that we will face next year.

Sir, I do not think I will take up more of your time.

Now, Sir, with great pleasure, I move,

"That the Bill be now read the Third Time."

ප්‍රත්‍යක්ෂ විමසන ලදී.

කටහඩවල අනුව "පසළ" මන්ත්‍රිවරුන්ට ජය බව තරාතාරකවම විසින් ප්‍රකාශ කරන ලදී.

විනා විලිසුණු වෙහෙරය.

ලාභයක්වීමට "අය" යොමුවීමට අනුමැතියක් අවශ්‍යයන් අනුමැතියක්.

Question put.

MR. SPEAKER, having collected the Voices, declared that the "Ayes" had it.

உதவியுள்ள உறுப்பினர்
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)
 Divide!

பார்லிமென்டு 43-வது உட்கமிட்டி உட்கமிட்டி - உட்கமிட்டி 131; பிரிவு 10; அங்கு - உட்கமிட்டி.

பார்லிமென்டு, 43 ஆம் நிறுவன உட்கமிட்டி கீழ் பிரிவு 131; எதிர் 10.

The Parliament divided under Standing Order No. 43: Ayes 131; Noes 10.

உதவியுள்ள உறுப்பினர், உதவியுள்ள உறுப்பினர்.

உதவியுள்ள உறுப்பினர் 10-ம் அங்கு, உதவியுள்ள உறுப்பினர், உதவியுள்ள உறுப்பினர் உதவியுள்ள உறுப்பினர்.

வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.

அதன்படி, சட்டமன்றம் திருத்தப்பட்டவாறு மூன்றாம் முறையாக மதிப்பிடப்பெற்று நிறைவேற்றப்பெற்றது.

Question put, and agreed to.

Bill as amended accordingly read the Third time, and passed.

உட்கமிட்டி உட்கமிட்டி, 1983

நிகழ்ச்சித் திட்டங்களின் மிகைச் செலவு, 1983

EXCESS PROGRAMMES, 1983

உதவியுள்ள உறுப்பினர்
 (திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
 (Mr. R. J. G. de Mel)
 I move,

"That this Parliament do resolve itself into a Committee to consider grants to make good excesses on the sums granted for the Financial Year, 1983."

உதவியுள்ள உறுப்பினர், உதவியுள்ள உறுப்பினர்.

வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

உதவியுள்ள உறுப்பினர் உதவியுள்ள உறுப்பினர்.

[உதவியுள்ள உறுப்பினர் உதவியுள்ள உறுப்பினர்.]

குழுவில் ஆராயப்பட்டது.

[பிரதிச் சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.]

Considered in Committee.

[MR. DEPUTY SPEAKER in the Chair].

உதவியுள்ள உறுப்பினர்
 (திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
 (Mr. R. J. G. de Mel)
 I move,

(1) "That a sum not exceeding Rs. 147,572 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 39 Programme 1 (R) Estimates 1983."

(2) "That a sum not exceeding Rs. 1,440,600 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 40 Programme 1 (R) Estimates 1983."

(3) "That a sum not exceeding Rs. 5,488,143 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 46 Programme 1 (R) Estimates 1983."

(4) "That a sum not exceeding Rs. 752,065 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 46 Programme 1 (C) Estimates 1983."

(5) "That a sum not exceeding Rs. 918,290 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 48 Programme 2 (R) Estimates 1983."

(6) "That a sum not exceeding Rs. 820,944 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 52 Programme 1 (R) Estimates 1983."

(7) "That a sum not exceeding Rs. 2,692,268 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 54 Programme 1 (R) Estimates 1983."

(8) "That a sum not exceeding Rs. 2,753,744 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 59 Programme 1 (R) Estimates 1983."

(9) "That a sum not exceeding Rs. 16,867,746 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 78 Programme 1 (R) Estimates 1983."

(10) "That a sum not exceeding Rs. 680,250 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 84 Programme 1 (R) Estimates 1983."

(11) "That a sum not exceeding Rs. 2,001 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 88 Programme 1 (R) Estimates 1983."

(12) "That a sum not exceeding Rs. 28,030 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 90 Programme 1 (R) Estimates 1983."

(13) "That a sum not exceeding Rs. 560,943 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 93 Programme 1 (R) Estimates 1983."

(14) "That a sum not exceeding Rs. 33,050 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 113 Programme 1 (R) Estimates 1983."

(15) "That a sum not exceeding Rs. 143,621 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 114 Programme 1 (R) Estimates 1983."

(16) "That a sum not exceeding Rs. 15,589 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 114 Programme 1 (R) Estimates 1983."

(17) "That a sum not exceeding Rs. 1,306 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 124 Programme 1 (R) Estimates 1983."

(18) "That a sum not exceeding Rs. 382,194 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 126 Programme 1 (R) Estimates 1983."

(19) "That a sum not exceeding Rs. 37,204 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 132 Programme 2 (R) Estimates 1983."

(20) "That a sum not exceeding Rs. 650,579 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 136 Programme 2 (R) Estimates 1983."

(21) "That a sum not exceeding Rs. 179,202,559 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 138 Programme 1 (C) Estimates 1983."

(22) "That a sum not exceeding Rs. 261,139 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 143 Programme 1 (R) Estimates 1983."

(23) "That a sum not exceeding Rs. 156,116 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 144 Programme 1 (R) Estimates 1983."

(24) "That a sum not exceeding Rs. 15,370,881 be granted to make good an excess reported by the Committee on Public Accounts on Head 151 Programme 2 (R) Estimates 1983."

[ආර්. සේ. ඒ. ද මැල මහතා]

(13) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 275,404; the excess on the Debit Balance Limit amounting to Rs. 359,004."

(14) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 3,160,800; the excess on the Debit Balance Limit amounting to Rs. 1,355,644."

(15) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 12,118; the excess on the Debit Balance Limit amounting to Rs. 87,429."

(16) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 1,056,849; the excess on the Debit Balance Limit amounting to Rs. 432,777."

(17) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 402,336; the excess on the Debit Balance Limit amounting to Rs. 382,135."

(18) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 27,070."

(19) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 2,879,347; the excess on the Debit Balance Limit amounting to Rs. 1,108,424."

(20) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 70,316."

(21) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 212,060; the excess on the Debit Balance Limit amounting to Rs. 218,193."

(22) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the the excess on the Expenditure Limit amounting to Rs. 920,363; the shortfall on the Receipt Limit amounting to Rs. 2,272,692; the excess on the Debit Balance Limit amounting to Rs. 2,046,373."

(23) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 43,077,524."

(24) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 21,115; the excess on the Debit Balance Limit amounting to Rs. 71,070."

(25) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 50,612; the excess on the Debit Balance Limit amounting to Rs. 157,892."

(26) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 10,769,538."

(27) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 3,931,971."

(28) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 4,683,963; the excess on the Debit Balance Limit amounting to Rs. 1,217,566."

(29) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 2,397; the excess on the Debit Balance Limit amounting to Rs. 4,027."

(30) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 71,603; the excess on the Debit Balance Limit amounting to Rs. 63,568."

(31) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 117,974; the excess on the Debit Balance Limit amounting to Rs. 118,825."

(32) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 26,892,325."

(33) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 435,539; the excess on the Debit Balance Limit amounting to Rs. 187,903."

(34) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 59,290,334; the excess on the Debit Balance Limit amounting to Rs. 248,305,385."

(35) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 9,939,121; the excess on the Debit Balance Limit amounting to Rs. 2,057,666."

(36) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 4,908,509; the excess on the Debit Balance amounting to Rs. 4,025,028."

(37) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 3,811,744; the excess on the Debit Balance amounting to Rs. 3,297,803."

(38) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 2,608,727; the excess on the Debit Balance amounting to Rs. 649,246."

(39) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 35,285; the excess on the Debit Balance amounting to Rs. 42,509."

(40) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 10,090,099; the shortfall on the Receipt Limit amounting to Rs. 79,383,717."

(41) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 53,857; the excess on the Debit Balance limit amounting to Rs. 67,778."

(42) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 2,000."

(43) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 10,876,976."

(44) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 210,220."

(45) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 76,919."

(46) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 1,270."

(47) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 7,582 : the excess on the Debit Balance Limit amounting to Rs. 542."

(48) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 357,799 : the excess on the Debit Balance Limit amounting to Rs. 460,020."

(49) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 49,926."

(50) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 21,000 : the excess on the Debit Balance Limit amounting to Rs. 18,477."

(51) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 117,615 : the excess on the Debit Balance Limit amounting to Rs. 22,732."

(52) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 2,025,797."

(53) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 34,395 : the excess on the Debit Balance Limit amounting to Rs. 27,201."

(54) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 38,455."

(55) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 168,005 : the excess on the Debit Balance Limit amounting to Rs. 65,327."

(56) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 194,875 : the excess on the Debit Balance Limit amounting to Rs. 175,088."

(57) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 5,162."

(58) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 48,726 : the shortfall on the Receipt Limit amounting to Rs. 26,131 ; the excess on the Debit Balance Limit amounting to Rs. 136,778."

(59) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 20,355 : the excess on the Debit Balance Limit amounting to Rs. 30,877."

(60) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 44,137 : the excess on the Debit Balance Limit amounting to Rs. 93,945."

(61) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 2,282,942."

(62) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 15,645 ; the excess on the Debit Balance Limit amounting to Rs. 22,105."

(63) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 80,008 ; the excess on the Debit Balance Limit amounting to Rs. 81,826."

(64) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 1,114,373."

(65) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 48,676."

(66) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 10,783 ; the excess on the Debit Balance Limit amounting to Rs. 9,112."

(67) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 3,120,130 ; the excess on the Debit Balance Limit amounting to Rs. 4,028,277."

(68) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 1,164,672."

(69) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 5,871,966 ; the excess on the Debit Balance Limit amounting to Rs. 7,355,646."

(70) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 3,378,844."

(71) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 614,330."

(72) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 1,222,252."

(73) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 475,000."

[ප්‍ර. 3. 4. 4 මැද මතක]

(74) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 2,095,685; the shortfall on the Receipt Limit amounting to Rs. 603,388; the excess on the Debit Balance Limit amounting to Rs. 2,452,730."

(75) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 27,925."

(76) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Debit Balance Limit amounting to Rs. 1,049."

(77) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 1,896."

(78) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 223,986; the excess on the Debit Balance Limit amounting to Rs. 128,613."

(79) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Debit Balance Limit amounting to Rs. 1,107."

(80) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 170,828."

(81) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 48,422; the excess on the Debit Balance Limit amounting to Rs. 40,169."

(82) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 3,712,388; the excess on the Debit Balance Limit amounting in Rs. 272,165."

(83) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 3,852,593; the shortfall on the Receipt Limit amounting to Rs. 329,757; the excess on the Debit Balance Limit amounting in Rs. 60,660,013."

(84) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 491,363; the shortfall on the Receipt Limit amounting to Rs. 230,820; the excess on the Debit Balance Limit amounting in Rs. 5,676,686."

(85) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 9,491,394; the excess on the Debit Balance Limit amounting in Rs. 24,002,092."

(86) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 23,910,647; the shortfall on the Receipt Limit amounting to Rs. 36,890,231; the excess on the Debit Balance Limit amounting to Rs. 185,332,025."

(87) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 6,691,253; the excess on the Debit Balance Limit amounting in Rs. 8,280,259."

(88) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting in Rs. 10,389,179; the excess on the Debit Balance Limit amounting to Rs. 54,543,108."

(89) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 6,530,449."

(90) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 499,605."

(91) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 10,000."

(92) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 709,114; the excess on the Debit Balance Limit amounting to Rs. 304,920."

(93) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the Expenditure Limit amounting to Rs. 709,114; the excess on the Debit Balance Limit amounting to Rs. 304,920."

(94) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 272,537; the excess on the Debit Balance Limit amounting to Rs. 363,598."

(95) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 19,799,835; the shortfall on the Receipt Limit amounting to Rs. 4,286,969; the excess on the Debit Balance Limit amounting to Rs. 39,109,383."

(96) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 2,500,000; the excess on the Debit Balance Limit amounting to Rs. 2,050,743."

(97) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 50; the shortfall on the Receipt Limit amounting to Rs. 938,318."

(98) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 670,904."

(99) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 17,346,122; the shortfall on the Receipt Limit amounting to Rs. 5,003,448; the excess on the Debit Balance Limit amounting to Rs. 90,804,166"

(100) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 21,300; the excess on the Debit Balance Limit amounting to Rs. 3,024."

(101) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 46,814,393; the excess on the Debit Balance Limit amounting to Rs. 24,297,900."

(102) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 1,161,230; the excess on the Debit Balance Limit amounting to Rs. 7,983."

- (103) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 3,529,500; the excess on the Debit Balance Limit amounting to Rs. 3,139,214."
- (104) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 161,345."
- (105) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 977,862; the excess on the Debit Balance Limit amounting to Rs. 1,029,242."
- (106) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 30,997,462; the shortfall on the Receipt Limit amounting to Rs. 301,025,134; the excess on the Debit Balance Limit amounting to Rs. 375,923,430."
- (107) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 151,695,282."
- (108) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 9,388,724; the excess on the Debit Balance Limit amounting to Rs. 4,511,305."
- (109) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 44,276,415; the shortfall on the Receipt Limit amounting to Rs. 19,189,290; the excess on the Debit Balance Limit amounting to Rs. 59,744,931."
- (110) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 25,613."
- (111) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 94,990; the excess on the Debit Balance Limit amounting to Rs. 65,490."
- (112) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 112,911; the excess on the Debit Balance Limit amounting to Rs. 228,438."
- (113) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 1,050,327; the excess on the Debit Balance Limit amounting to Rs. 13,349."
- (114) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 125,205; the excess on the Debit Balance Limit amounting to Rs. 30,186."
- (115) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 406,481; the excess on the Debit Balance Limit amounting to Rs. 400,237."
- (116) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 37,334; the excess on the Debit Balance Limit amounting to Rs. 18,084."
- (117) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 158,108; the excess on the Debit Balance Limit amounting to Rs. 231,423."
- (118) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 1,877,836; the excess on the Debit Balance Limit amounting to Rs. 2,239,239."
- (119) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 122,376; the excess on the Debit Balance Limit amounting to Rs. 23,690."
- (120) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 36,594; the excess on the Debit Balance Limit amounting to Rs. 14,003."
- (121) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 45,508; the excess on the Debit Balance Limit amounting to Rs. 17,075."
- (122) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 289,445."
- (123) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 438,650; the excess on the Debit Balance Limit amounting to Rs. 285,567."
- (124) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 523,950; the excess on the Debit Balance Limit amounting to Rs. 226,684."
- (125) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Debit Balance Limit amounting to Rs. 11,303."
- (126) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 772,366."
- (127) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 115,720,474; the excess on the Debit Balance Limit amounting to Rs. 183,527,611."
- (128) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 182,509; the excess on the Debit Balance Limit amounting to Rs. 139,422."
- (129) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 1,900,438; the excess on the Debit Balance Limit amounting to Rs. 932,596."
- (130) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 5,703,907; the excess on the Debit Balance Limit amounting to Rs. 2,694,171."
- (131) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 42,103,262; the excess on the Debit Balance Limit amounting to Rs. 6,244,662."
- (132) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 29,100; the excess on the Debit Balance Limit amounting to Rs. 175."

[சார். சே. சீ. டி. டி. மெல்]

(133) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the shortfall on the Receipt Limit amounting to Rs. 2,028,559."

(134) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 34,539; the excess on the Debit Balance Limit amounting to Rs. 126,116."

(135) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 30,224; the excess on the Debit Balance Limit amounting to Rs. 20,724."

(136) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 71,313."

(137) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 52,720; the excess on the Debit Balance Limit amounting to Rs. 18,399."

(138) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 4,727,533; the excess on the Debit Balance Limit amounting to Rs. 3,788,852."

(139) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 176,504; the excess on the Debit Balance Limit amounting to Rs. 132,176."

(140) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 20,100; the excess on the Debit Balance Limit amounting to Rs. 402."

(141) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Debit Balance Limit amounting to Rs. 48,094."

(142) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 367,982; the excess on the Debit Balance Limit amounting to Rs. 179,978."

(143) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 120,060; the excess on the Debit Balance Limit amounting to Rs. 478,842."

(144) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 50,540; the excess on the Debit Balance Limit amounting to Rs. 86,453."

(145) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Debit Balance Limit amounting to Rs. 145,843."

(146) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 82,030; the excess on the Debit Balance Limit amounting to Rs. 29,573."

(147) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 8,310; the excess on the Debit Balance Limit amounting to Rs. 8,542."

(148) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 162,657; the excess on the Debit Balance Limit amounting to Rs. 46,015."

(149) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 33,022; the excess on the Debit Balance Limit amounting to Rs. 56,872."

(150) "That the non-compliance with the prescribed limits of the Advance Account Activity be regularised by authorising the excess on the Expenditure Limit amounting to Rs. 154,196; the excess on the Debit Balance Limit amounting to Rs. 61,699."

முன்மொழிவு மீட்டர், மறு மீட்டர் மீட்டர்.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

மீட்டர் 1 டி 150 டி மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர்.
தீர்மானங்கள் 1 இல் இருந்து 150 வரை நிரூபிக்கின்ற அறிக்கை செய்யப்பட்டது.
Resolutions 1 to 150 reported, without amendment.

சார். சே. சீ. டி. டி. மெல்
(திரு. ஆர். ஜே. ஜி. தி. மெல்)
(Mr. R. J. G. de Mel)

I move,
"That the House doth agree with the Committee in the said Resolutions."

முன்மொழிவு மீட்டர், மறு மீட்டர் மீட்டர்.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

இருள் தீதி (மீட்டர்) சமன் கெட்டுமீட்டர் பணச் சட்டம் (திருத்தம்) சட்டமூலம் MONETARY LAW (AMENDMENT) BILL

மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர்.
இரண்டாம் மதிப்பிற்கான கட்டளை வாசிக்கப்பட்டது.
Order for Second Reading read

சார். சே. சீ. டி. டி. மெல்
(திரு. ஆர். ஜே. ஜி. தி. மெல்)
(Mr. R. J. G. de Mel)

I move,
"That the Bill be now read a Second time."

முன்மொழிவு மீட்டர், மறுமீட்டர் மீட்டர்.
சமன் கெட்டுமீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர்.

வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
அதன்படி, சட்டமூலம் இரண்டாம் முறையாக மதிப்பிடப்பெற்றது.
Question put, and agreed to.

Bill accordingly read a Second time.

மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர்.
"சமன் கெட்டுமீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர்."
[சார். சே. சீ. டி. டி. மெல்]

தீர்மானிக்கப்பட்டது :
"சட்டமூலம் முழுப் பாராளுமன்றக் குழுவுக்குச் சாட்டப்படுமாக." [திரு. ஆர். ஜே. ஜி. தி. மெல்]

Resolved :
"That the Bill be referred to a Committee of the whole Parliament. -" [MR. R. J. G. de Mel]

காரண மறுமீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர்.
[மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர்]
குழுமில் ஆராயப்பட்டது.
[பிரதிச் சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.]
Considered in Committee.
[MR. DEPUTY SPEAKER in the Chair.]

1 டி 6 சமன் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர்.
மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர் மீட்டர்.

1 ஆம் வாசகத்திலிருந்து 6 ஆம் வாசகம்வரை சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.
Clauses 1 to 6 ordered to stand part of the Bill.

7 වන වගන්තිය.—(ප්‍රධාන ප්‍රඥප්තියේ 29 ද සහ 29 ආ අළුත් වගන්ති ඇතුළත් කිරීම)

චා. 7.— (முதன்மைச் சட்டவாக்கத்தில் 29 ஆ, 29 ஆ ஆகிய புதிய பிரிவுகளை உட்புகுத்துதல்)

CLAUSE 7.— (Insertion of New sections 29A and 29B in the Principal Enactment).

ආර්. ජේ. ජී. ජී. ජී. මෙල් මහතා
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

I move,

"In page 4, line 22, at end add :

"(b) require the auditor of any commercial bank, and if so authorized by the Monetary Board of any banking institution other than a commercial bank, to furnish to him within such period as may be specified by him, any information in relation to an audit carried out by such auditor of the commercial bank or banking institution, as the case may be, as he may consider necessary to obtain for the purpose referred to in paragraph (a) ; and";

සංශෝධනය පිළිගත යුතුය යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.
திருத்தம் விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Amendment put, and agreed to.

7 වන වගන්තිය, සංශෝධනාකාරයෙන්, පහත කෙටුම්පතෙහි කොටසක් හැටියට එයට යුතුයයි එයේග කරන ලදී.

7 ஆம் வாசகம், திருத்தப்பட்டவாறு சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.

Clause 7, as amended, ordered to stand part of the Bill.

8 සිට 13 තෙක් වගන්ති පහත කෙටුම්පතෙහි කොටසක් හැටියට එයට යුතුයයි එයේග කරන ලදී.

8 ஆம் வாசகத்திலிருந்து 13 ஆம் வாசகம்வரை சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.

Clauses 8 to 13 ordered to stand part of the Bill.

8 වන අළුත් වගන්තිය. — (ප්‍රධාන ප්‍රඥප්තියේ 30 වන වගන්තිය සංශෝධනය කිරීම)

புதிய வாசகம் 8.— (முதன்மைச் சட்டவாக்கத்தில் 30 ஆம் பிரிவைத் திருத்துதல்)

NEW CLAUSE 8.— (Amendment of Section 30 of the Principal Enactment)

'Amendment of section 30 of the principal enactment. 8. "Section 30 of the principal enactment is hereby amended as follows :-

- (1) in subsection (3) thereof,
 - (a) by the substitution for the words "expiration of a period of thirty days", of the words "expiration of a period of six months";

- (b) in paragraph (b) thereof, by the substitution for the words "of the institution" of the words "of the institution ; or"; and

- (c) by the addition immediately after paragraph (b) thereof the following new paragraph :-

"(c) to cause the Director of Bank supervision to make application to the competent court, to wind up the affairs of a branch of an institution, incorporated outside Sri Lanka."

(2) by the repeal of subsection (9) thereof, and the substitution therefor, of the following subsection :-

"(9) Where the business of a banking institution has been suspended under subsection (1), the Director of Bank Supervision may -

- (a) require such banking institution to forthwith take any action or to do any act or thing which the Monetary Board may consider necessary for carrying on of the business of such bank ;

- (b) appoint a fit and proper person to advise such banking institution with regard to the proper conduct of the business of such banking institution ;

- (c) assume control of, and carry on the business of such banking institution or delegate to another person, the carrying on of business of the banking institution ;

- (d) reorganize, such banking institution by increasing its' capital and arranging for new shareholders and by the reconstitution of its board of directors ; and

- (e) make such arrangements as are necessary for the amalgamation of such banking institution with any other banking institution, that consents to such amalgamatiior."

දීර්ථතර කරන ලදී. පළමුවන වර කියවන ලදී.
கொணரப்பட்டு, முதன்முறை மதிப்பிடப்பெற்றது.

Brought up, and read the First time.

ආර්. ජේ. ජී. ජී. මෙල් මහතා
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)

I move,

"That the Clause be read a Second time."

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වගන්තිය පහත කෙටුම්පතට එකතු කළයුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

8 වන අළුත් වගන්තිය පහත කෙටුම්පතෙහි කොටසක් හැටියට එයට යුතුයයි එයේග කරන ලදී.

வினா விடுக்கப்பட்டு, நிறைவேற்றப்பட்டது.

வாசகம் சட்டமூலத்தின் சேர்க்கப்படுமாக எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக் கொள்ளப்பட்டது.

புதிய வாசகம் 8 சட்டமூலத்தின் பகுதியாய்மையாக கட்டளையிடப்பட்டது.

Question put and agreed to.

Question, that the Clause be added to the Bill, put, and agreed to.

New Clause 8 ordered to stand part of the Bill.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත
உள்நாட்டு இறைவரி (திருத்தம்) சட்டமூலம்
INLAND REVENUE (AMENDMENT) BILL

දෙවන වර කියවීමේ නියෝගය කියවන ලදී.
இரண்டாம் மதிப்பிற்கான சட்டனை வாசிக்கப்பட்டது.
Ordered for Second Reading read.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)
I move,

"That the Bill be now read a Second time."
This is to give effect to my Budget.

ප්‍රශ්නය විමසන ලදී. සහායමිමත විය.
පනත් කෙටුම්පත ජීට අනුකූලව දෙවන වර කියවන ලදී.
வினா விடுக்கப்பட்டு, ஏற்றுக்கொள்ளப்பட்டது.
அதன்படி, சட்டமூலம் இரண்டாம் முறையாக மதிப்பிடப்பெற்றது.
Question put, and agreed to.
Bill accordingly read a Second time.

මතු පළවන යෝජනාව සහායමිමත විය.
"පනත් කෙටුම්පත පූර්ණ වාර්ෂිකව කාරක සභාවකට පැවරිය යුතුය" -
[ආර්. ජේ. ජී. ජී. මැල් මහතා.]

தீர்மானிக்கப்பட்டது :
"சட்டமூலம் முழுப் பாராளுமன்றக் குழுவுக்குச் சாட்டப்படுமாக." [திரு. ஆர். ஜே. ஜி. த. மெல்]

Resolved :
"That the Bill be referred to a Committee of the whole Parliament." - [Mr. R. J. G. de Mel]

කාරක සභාවෙහිදී සලකා බලන ලදී.
[නියෝජ්‍ය කථානායකතුමා මූලාසනාරූඪ විය.]

குழுவில் ஆராயப்பட்டது.
[பிரதிச் சபாநாயகர் அவர்கள் தலைமையே வழித்தார்கள்.]
Considered in Committee.
[MR. DEPUTY SPEAKER in the Chair.]

1 වගන්තිය පනත් කෙටුම්පතෙහි කොටසක් හැටියට නිව්ය යුතුයයි නියෝග කරන ලදී.

1 ஆம் வாசகம் சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.
Clause 1 ordered to stand part of the Bill.

2 වන වගන්තිය.—(1979 අංක 28 දරන පනතේ 9 වන වගන්තිය සංශෝධනය කිරීම)

வாசகம் 2.— 1979 ஆம் ஆண்டின் 28 ஆம் இலக்கச் சட்டத்தின் 9 ஆம் பிரிவைத் திருத்துதல்

CLAUSE 2. (Amendment of Section 9 of Act No. 28 fo 1979.)

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)
I move

"In page 1, leave out lines 5 to 17 and insert :

2. Section 9 of the Inland Revenue Act, No. 28 of 1979 (hereinafter referred to as the "principal enactment") is hereby amended in subsection (1) of that section as follows : -

(1) In paragraph (b) of that subsection by the substitution for all the words "and any such pension to the end of that paragraph" of the following : -

"(viii) an employee of a Regional Rural Development Bank, established under the Regional Rural Development Banks, Act, No. 15 of 1985 ; and any such pension, or

any such profits from employment referred to in paragraph (c) of section 4, as are received by any person in respect of past services performed by such person or by any other person, whether before or after the commencement of this Act, as an officer or employee referred to in items (i), (ii), (iii), (iv), (v), (vi) or (viii)".

(2) by the repeal of subparagraph (i) of paragraph (1), of that subsection, and the substitution of the following subparagraph therefor : -

"(i) profits and income from employment not exceeding -

(a) thirty thousand rupees, in any year of assessment commencing on or after April 1, 1979 but prior to April 1, 1986, and

(b) forty two thousand rupees, in any year of assessment commencing on or after April 1, 1986 ;".

සංශෝධනය පිළිගත යුතුය යන ප්‍රශ්නය විමසන ලදී. සහායමිමත විය.
திருத்தம் விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Amendment put, and agreed to.

2 වන වගන්තිය, සංශෝධනාකාරයෙන්, පනත් කෙටුම්පතෙහි කොටසක් හැටියට නිව්ය යුතුයයි නියෝග කරන ලදී.

2 ஆம் வாசகம் திருத்தப்பட்டவாறு சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.

Clause 2, as amended, ordered to stand part of the Bill.

3 සිට 20 තෙක් වගන්ති පනත් කෙටුම්පතෙහි කොටසක් හැටියට නිව්ය යුතුයයි නියෝග කරන ලදී.

முடிவாக 3-ல் இருந்து 20-ல் வரையிலான பகுதிகளை நீக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.

පනත් කෙටුම්පත, සංශෝධන සහිතව, වාර්තා කරන ලදී.

3 ஆம் வாசகத்திலிருந்து 20 ஆம் வாசகம் வரையிலான சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.

சட்டமாக வாசகமும் தலைப்பும் சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.

சட்டமூலம் திருத்தங்களுடன் அறிக்கை செய்யப்பட்டது.

Clauses 3 to 20 ordered to stand part of the Bill.

Enacting Clause and Title ordered to stand part of the Bill.

Bill reported with Amendment.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(திரு. ஆர். ஜே. ஜி. த. மெல்)
(Mr. R. J. G. de Mel)
I move,

"That the Bill, as amended, be now read the Third time."

ප්‍රශ්නය විමසන ලදී. සහායමිමත විය.

පනත් කෙටුම්පත ජීට අනුකූලව සංශෝධනාකාරයෙන් තුන්වන වර කියවා සම්මත කරන ලදී.

வினா விடுக்கப்பட்டு, ஏற்றுக்கொள்ளப்பட்டது.

அதன்படி, சட்டமூலம் திருத்தப்பெற்றவாறு முன்றும் முறையாக மதிப்பிடப்பெற்று தீர்மானிக்கப்பட்டது.

Question put and agreed to.

Bill Amended accordingly read the Third time, and passed.

මතු පළවන යෝජනාව සහසම්මත විය.

"පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට පැවරිය යුතුය" - [ආර්. ජේ. ජී. ජී. මැල් මහතා.]

தீர்மானிக்கப்பட்டது :

"சட்டமூலம் முழுப் பாராளுமன்றக் குழுவிற்குச் சாட்டப்படுமாக." [திரு. ஆர். ஜே. ஜி. த மெல்]

Resolved :

"That the Bill be referred to a Committee of the whole Parliament." - [Mr. R. J. G. de Mel]

කාරක සභාවෙහිදී සලකා බලන ලදී.

[තියෝජ්‍ය කාර්යාලයකදීම මූලාසනයට විය.]

குழுவில் ஆராயப்பட்டது.

[பிரதிச் சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.]

Considered in Committee.

[MR. DEPUTY SPEAKER in the Chair.]

1 සහ 2 වගන්ති පනත් කෙටුම්පතෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තියෝජ්‍ය කරන ලදී.

ප්‍රඥප්ති වගන්තිය සහ නාමය පනත් කෙටුම්පතෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තියෝජ්‍ය කරන ලදී.

පනත් කෙටුම්පත, සංශෝධන රහිතව, වාචනා කරන ලදී.

1 ஆம் 2 ஆம் வாசகங்கள் சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.

சட்டமரகு வாசகமும் தலைப்பும் சட்டமூலத்தின் பகுதியாக இருக்கவேண்டுமென கட்டளையிடப்பட்டது.

சட்டமூலம் நிருத்தமின்றி அறிக்கை செய்யப்பட்டது.

Clauses 1 and 2 ordered to stand part of the Bill.

Enacting Clause and title ordered to stand part of the Bill.

Bill reported without Amendment.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

I move,

"That the Bill be now read the Third time".

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.

පනත් කෙටුම්පත ඊට අනුකූලව තුන්වන වර කියවා සම්මත කරන ලදී.

வினா விடுக்கப்பட்டு, ஏற்றுக்கொள்ளப்பட்டது.

அதன்படி, சட்டமூலம் மூன்றாம் முறையாக மதிப்பிடப்பெற்று நிறைவேற்றப் பெற்றது.

Question put, and agreed to.

Bill accordingly read the Third time, and passed.

මුද්දර ගාස්තු පනත : තියෝජ්‍ය

முத்திரைத் தீர்வைச் சட்டம் : ஒழுங்குவிதிகள்

STAMP DUTY ACT : REGULATIONS

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

I move,

"That the Regulations made by the Minister of Finance and Planning under section 69 of the stamp Duty Act, No. 43 of 1982, read with section 2 of that Act, published in the Gazette Extraordinary No. 375/18 of 13.11.1985 which was presented on 17.12.1985, be approved."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

පිරිවැටුම් බදු පනත : තියෝජ්‍ය மொத்த விற்பனை வரிச் சட்டம் : கட்டளைகள் TURNOVER TAX ACT : ORDERS

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

I move,

"That the Order made by the Minister of Finance and Planning under section 4 of the Turnover Tax Act, No. 69 of 1981, published in Gazette Extraordinary No. 375/18 of 13.11.1985 which was presented on 17.12.1985, be approved."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

I move,

"That the Order made by the Minister of Finance and Planning under section 7 of the Turnover Tax Act, No. 69 of 1981, published in Gazette Extraordinary No. 375/18 of 13.11.1985 which was presented on 17.12.1985 be approved."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

රේලු ආඥාපනත : යෝජනා

சங்கக் கட்டளைச் சட்டம் : தீர்மானங்கள்

CUSTOMS ORDINANCE : RESOLUTIONS

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

I move,

"That the Resolution under section 10 of the Customs Ordinance (Chapter 235) relating to Export Duty on Coconut Products, Which was presented on 18.12.1985, be approved."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

I move,

"That the Resolution under section 10 of the Customs Ordinance (Chapter 235) relating to Export Duty on Tea, which was presented on 19.12.1985, be approved."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා
(திரு. ஆர். ஜே. ஜி. த மெல்)
(Mr. R. J. G. de Mel)

I move,

"That the Resolution under section 10 of the Customs Ordinance (Chapter 235) relating to Export Duty on Natural Graphite, which was presented on 19.12.1985, be approved."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

ආර්. ඩේ. ජී. ජී. මැල් මහතා
(නිල. ඡුර්. ජේ. ජී. ජී. මෙල්)
(Mr. R. J. G. de Mel)

I move,

"That the Resolution under section 10 of the Customs Ordinance (Chapter 235) relating to Import Duties which was presented on 11.12.1985, be approved."

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.
විඥා විලිංග්කරණය ඉන්ද්‍රජනකරණයට ගියා.
Question put, and agreed to.

චියෝප්‍රා කථානායකතුමා
(පිරිනිමිස් ජපානායකර් ඡුර්වර්කර්)
(Mr. Deputy Speaker)

Item 16 will stand down.

පරිපූරක මුදල : පේෂකර්මාන්ත අභ්‍යාස හා සේවා මධ්‍යස්ථානය

ලාභනිර්මාණයක් නොකර : පුළුල්වනුයුත්තොමු
පවිත්‍රිකරණය වැඩිකර දීමට

SUPPLEMENTARY SUPPLY: TEXTILE TRAINING AND SERVICES CENTRE

විජයපාල මෙන්ඩිස් මහතා (පේෂකර්මාන්ත ඇමතිතුමා)
(නිල. විජයපාල මෙන්ඩිස් — පුළුල්වනුයුත්තොමු අමාත්‍ය)
(Mr. Wijayapala Mendis - Minister of Textile Industry)

I move,

"That a supplementary sum not exceeding Rupees Six million two hundred thousand (Rs. 6,200,000) be payable out of the Consolidated Fund of the Government of the Democratic Socialist Republic of Sri Lanka, or any other fund or moneys of, or at the disposal of the Government of the Democratic Socialist Republic of Sri Lanka, or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka, for the Service of the Financial Year beginning on 1st January, 1985 and ending on 31st December, 1985 and that the said sum may be expended as specified in the Schedule hereto :-

Schedule

Head : 175 - Minister of Textile Industries,
Programme : - Promotion and Development of Textile Industries **6,200,000"**

Mr. Deputy Speaker, when the Votes of my Ministry were discussed a statement was made by the hon. Member for Badulla (Mr. D. Vincent Dias) referring to my Secretary and an Assistant Secretary. I therefore wish to make a statement regarding these allegations because it is not fair by those officers as they have no right of reply here. In fact, the hon. Member promised to supply me with some documents regarding the allegations be made but so far he has not been able to supply them to me. I cannot keep this in abeyance. So thought I should make this statement to the house.

When the Estimates of my Ministry came up for discussion during the Committee Stage of the Budget on 17th December 1985 the hon. Member for Badulla raised two specific matters and criticized the action taken by my officials. The two matters referred to were : (a) permission given to re-export 187 lakhs, i.e.

18.7 million yards, of textiles imported by a garment manufacturer ; and (b) an export order recived by Sun Cornel Textiles Ltd.

The hon. Member did not mention the name of the garment manufacturing company where the material had been re-exported with Customs permission on the basis of a recommendation made by my Secretary. Subsequently, the hon. Member has told me that the reference was to a re-export made by Jewelarts Ltd. The hon. Member alleged that 187 lakhs, i.e. 18.7 million yards had been imported by Jewelarts Ltd. and that they had been permitted by the Customs to re-export it on a recommendation made by my Secretary.

Jewelarts Ltd. had imported 87,500 yards and not 18.7 million yards of lining material. They had imported this against three licences issued to them dated 8th December 1983. The licence numbers are :

07/22A/83/09/048/0	for 34,000 yds.
07/22A/83/09/049/0	for 28,500 yds.
07/22A/83/09/050/0	for 25,000 yds.
	87,500 yds.

This material had been imported under L/C No. C/P/L/83/13711 of the Bank of Ceylon. The material involved was 100% Polyester Matt-Georgette 44' and broad cloth 65% tetron 35% cotton. The goods arrived in January 1984. Thereupon the Customs officials, after examination of the goods, wrote to my Secretary on 20th March 1984 asking for his observations on his importation since they had doubts as to whether these materials were to be used for lining of the trousers they were to manufacture. Meanwhile, the Customs authorities had permitted Jewelarts Ltd. to remove the material on 27.2.84 subject to Jewlarts Ltd. informing the Customs officers when they would be ready to cut the material. However, since the ultimate buyer of the trousers had insisted that the trousers should be shipped in terms of the original shipping schedule to avoid cancellation of his orders, Jewelarts Ltd. had virtually exported 50 per cent of the trousers order without the lining. Thereafter Jewlarts Ltd. informed my Secretary that they will use this lining material for fulfilling a ladies skirts order which was to be shipped in June/July 1984, and my Secretary by his letter dated 18th June 1984 to the Principal Collector of Customs suggested that the material which had been sealed by Customs and was still under Customs control be released to M/s. Jewellarts Ltd. after finalizing arrangements to cut these materials. My Secretary also further stated that (I quote) "This Ministry will also be requesting M/s. Jewlarts Ltd. to keep this Ministry informed of the various stages of manufacture from the cutting stage so that periodic checks could be made to ensure utilization of this material for export".

Thereafter Jewelarts Ltd. addressed the Principal Collector of Customs through my Secretary on 8th August 1984 stating that they did not want to take any chance by carrying the stock for a further period incurring heavy interest charges and that they had been in correspondence with the supplier of the fabric to take back the stock himself. They also stated in their letter that re-export will be effected at cost plus 5 Singapore Dollar cents per yard. Thereupon my Secretary, having considered the facts of the case, recommended to the Principal Collector of Customs on 13th August 1984 - I quote my Secretary's letter :-

"M/s. Jewelarts Ltd. have now submitted an appeal requesting permission to re-export the above material imported by them. The reasons for same have been given in the annexed letter which is self-explanatory. Their efforts to transfer these materials to other garment manufactures have met with no success.

I therefore recommend that they be permitted to re-export these materials without any loss to the country subject to any other conditions that are normally applied in such cases."

The Customs authorities had accepted the recommendation and permitted the re-export of this 87,500 yards of material subject to a payment of one-eighth duty as well.

It would be clear from the above that this material had been imported under licence and not smuggled into the country and it had been re-exported subject to a one-eighth duty and 5 Singapore Dollars cents above the imported price.

The hon. Member for Badulla tried to compare this to some gold that had been brought. Gold is a restricted and prohibited item and cannot be imported by anybody. It is a monopoly import of the Central Bank, whereas in the Jewelarts case the material was imported to meet the export order and the material had been imported under licence. Further, I also wish to state that when I submitted a package of proposals to the Cabinet to curb fraudulent activities, I suggested that smuggled textiles should be destroyed and not be permitted to come into the market. However, all my suggestions other than destroying the goods were approved. The idea was to prevent illegal goods coming into the market and affecting the local industry. In the Jewelarts case my Secretary had recommended re-export of the materials without any loss to the country and subject to any other conditions that are normally applied in such cases by Customs.

I must state that the action taken by my Secretary is correct and that his bona fides have never been in question.

As far as the other case referred to by hon. Member for Badulla is concerned, that is, regarding Sun Cornel Textiles Ltd., I propose to make a statement later since

the Assistant Secretary referred to by the hon. Member for Badulla is on leave right now owing to his mother's demise.

ප්‍රශ්නය විමසන ලදී. සහ සම්මත විය.
 வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

පරිපූරක මුදල : විපුලානන්ද මධ්‍යස්ථානය සහ හින්දු වින්දනාකරුවන්ගේ මධ්‍යස්ථානය ගොඩනැගීම
குறைநிரப்புத் தொகை : விபுலானந்த நிலையம், இந்து யாத்திரிகர் நிலையம் நிறுவல்

SUPPLEMENTARY SUPPLY : CONSTRUCTION OF VIPULANANDA CENTRE AND HINDU PILGRIMS CENTRE

එම්. වින්සන්ට් පෙරේරා මහතා
 (திரு. எம். வினசன்ட் பெரேரா)
 (Mr. M. Vincent Perera)

On behalf of the Minister of Regional Development, I move,

"That a supplementary sum not exceeding Rupees Three million (Rs. 3,000,000) be payable out of the Consolidated Fund of the Government of the Democratic Socialist Republic of Sri Lanka, or any other fund or moneys of or at the disposal of the Government of the Democratic Socialist Republic of Sri Lanka, or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka, for the service of the Financial Year beginning on 1st January, 1985 and ending on 31st December, 1985 and that the said sum may be expended as specified in the Schedule hereto :-

Schedule

Rs.

Head : 180- Minister of Regional Development

Programme : 2- Hindu Religious and Cultural Affairs and the Implementation of the Tamil Language under the Provisions of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and Promotion of Tamil Cultural Activities :

3,000,000"

ප්‍රශ්නය විමසන ලදී. සහ සම්මත විය.
 வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

පරිපූරක මුදල : කම්කරු දෙපාර්තමේන්තුව - ආධුනික දීමනා
குறைநிரப்புத் தொகை : தொழில் திணைக்களம் - பயிற்சியாளர்க்குப் பணம்

SUPPLEMENTARY SUPPLY : DEPARTMENT OF LABOUR - PAYMENTS TO TRAINESS

පී. පී. ඉම්බුලාන මහතා (කම්කරු දෙපාර්තමේන්තුව)
 (திரு. பி. எ. இம்புலான - தொழில் அமைச்சர்)
 (Mr. P. C. Imbulana - Minister of Labour)

I move,

"That a supplementary sum not exceeding Rupees One million (Rs. 1,000,000) be payable out of the Consolidated Fund of the Government of the Democratic Socialist Republic of Sri Lanka, or any other fund or moneys of, or at the disposal of the Government of the Democratic Socialist Republic of Sri Lanka, or from the proceeds

[පී. ඩී. ඉබ්ලාහ් මහතා]
 of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka, for the service of the Financial Year beginning on 1st January, 1985 and ending on 31st Decemebr, 1985 and that the said sum may be expended as specified in the Schedule hereto :-

Schedule	Rs.
Head : 32 - Department of Labour Programme : 5 - Employment Services - Recurrent Expenditure	1,000,000"

ප්‍රශ්නය විමසන ලදී. සහායමිමන විය.
 බිලු විලිසිකරුවන්ගේ අනුමැතිය ලැබුණි.

Question put and agreed to.

**ආනයන හා අපනයන (පාලන) පනත : නියෝග
 இறக்குமதி, ஏற்றுமதி (கட்டுப்பாடு) சட்டம் : ஒழுங்கு விதிகள்**
**IMPORTS AND EXPORTS (CONTROL) ACT :
 REGULATIONS**

එම්. එස්. අමරසිරි මහතා (වෙළෙඳ හා නාවික කටයුතු ඇමතිතුමා)
 (திரு. எம். எஸ். அமரசிரி - வர்த்தக, கப்பற்சேவை அமைச்சர்)
 (Mr. M. S. Amarasiri - Minister of Trade and Shipping)

I move,

"That the Regulations made by the Minister of Trade and Shipping by virtue of the powers vested in him under sections 4 (3), 14 and 20 of the Imports and Exports (Control) Act, No. 1 of 1969, and published in the Gazette Extraordinary of the Democratic Socialist Republic of Sri Lanka, No. 372/15 of 25th October, 1985 and presented 10.12.1985, be approved."

ප්‍රශ්නය විමසන ලදී. සහාය මිමන විය.
 බිලු විලිසිකරුවන්ගේ අනුමැතිය ලැබුණි.

Question put, and agreed to.

එම්. එස්. අමරසිරි මහතා
 (திரு. எம். எஸ். அமரசிரி)
 (Mr. M. S. Amarasiri)

I move,

"That the Regulations made by the Minister of Trade and Shipping by virtue of the powers vested in him under sections 4 (3), 14 and 20 of the Imports and Exports (Control) Act, No. 1 of 1969, and published in the Gazette Extraordinary of the Democratic Socialist Republic of Sri Lanka, No. 375/13 of 13th November, 1985 and presented 10.12.1985, be approved."

ප්‍රශ්නය විමසන ලදී. සහාය මිමන විය.
 බිලු විලිසිකරුවන්ගේ අනුමැතිය ලැබුණි.

Question put, and agreed to.

නියෝජ්‍ය කථානායකතුමා
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (Mr. Deputy Speaker)

Item 22 to stand down.

මහජන ආරක්ෂක ප්‍රකාශනය

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

PUBLIC SECURITY PROCLAMATION

එම්. වින්සන්ට් පෙරේරා මහතා
 (திரு. எம். வினசன்ட் பெரேரா)
 (Mr. M. Vincent Perera)

On behalf of the Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways and Minister of Emergency Civil Administration, I move,

"That the Proclamation dated December 17, 1985, made by the President under section 2 of the Public Security Ordinance (Chapter

40), as amended by Act, No. 8 of 1959 and Law, No. 6 of 1978, bringing into operation the provisions of Part II of the aforesaid Ordinance throughout Sri Lanka, be approved."

ප්‍රශ්නය සහතික කිරීමට ලදී.
 බිලු අනුමැතිය ලැබුණි.

Question proposed.

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)
 (திரு. அனூர பண்டாரநாயக்க - எதிர்க்கட்சி முதல்வர்)
 (Mr. Anura Bandaranaike - Leader of the Opposition)

Sir, on behalf of the Opposition and certainly on behalf of the Sri Lanka Freedom Party, I would like to raise some very important and timely matters which I think cannot stand down until the next Emergency Debate at the end of January 1986.

Mr. Deputy Speaker, the negotiations that have been taking place between the Government and the various Tamil groups, - Tamil United Liberation Front and the various terrorist organizations - with the assistance and co-operation of the Indian Government have taken a long and tortuous path.

Sir, I do not think that it is necessary for me to relate in full this tortuous negotiation because all of us are fully aware of what happened at the All Party Conference, what happened in between the All Party Conference and the first Thimpu talks, what happened at the first Thimpu talks, what happened at the second Thimpu talks and what has happened since the Thimpu talks were a failure.

Sir, when you look at the overall picture of the political negotiations that have been going on between this Government and the various Tamil groups, the fundamental deadlock appears to us to be the question of the merger of the Northern and the Eastern Provinces.

Now, Sir, the most recent statements, after the proposals of the TULF have been put forward through the Indian Government, state clearly that the TULF is absolutely adamant on the linking of the North and the East. I am quoting from the "Daily News" of 7th December 1985. The headline is "TULF pushes for N-E4. It says :

"The TULF is holding fast to its demand for a North-East link in the counter proposals it has made to the working paper for a political solution of the ethnic conflict".

It goes on to reiterate the TULF position on the North and the East. It categorically states that any solution outside the linking of the North and the East is not negotiable. That is the firm, principled stand that the TULF has taken.

Similarly, Sir, reports of various interviews of terrorist leaders like Prabakaran, Uma Maheswaran and Balakumar of the EROS published in the "Frontline" magazine of 30th November - 13th December 1985 - I do not want to read all that because

it is very long – also say categorically that the question of the Tamil motherland, which they say is the North and the East, is not negotiable. There is no question of talking with anybody on anything other than the Tamil homeland or motherland, which is the North and the entirety of the East of Sri Lanka. That is the accepted position of the TULF as well as the terrorist organizations.

Now, the “Frontline” magazine which is a by-monthly magazine printed in India, carries some very interesting and vital articles on the ethnic problems of Sri Lanka. I am sure the Hon. Prime Minister must be reading this. They have quoted Mr. Amirthalingam in an interview in their issue of November, 1985 as having said this :

“I got the impression in the informal discussion with the President last December that he was prepared to consider detaching a certain part of the Eastern province and merging the Tamil speaking area of the East with the North”

This is what Mr. Amirthalingam has said in an interview to the “Frontline” magazine.

Sir, in the discussions I have had with the President on the ethnic problem he has repeatedly told me that he would never agree and that the United National Party would not agree to any linking of the North and the East.

I would like to ask the Government whether there has been any change in that thinking, whether you will come to any agreement with the TULF, even isolating Trincomalee, to link some part of the East with the North. I do not know what the thinking of the Government is. The Hon. Minister of National Security is nodding his head. I will certainly give way.—(Interruption). You will not agree to that ?

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத்முதலி)
(Mr. Lalith Athulath Mudali)

Yes, we will not agree to that. Even in British times the British treated the Northern and Eastern Provinces as two provinces and never as one province.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

The idea of having zonal councils ?

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத்முதலி)
(Mr. Lalith Athulath Mudali)

Zonal councils have nothing to do with the linking up of the North and the East. I can tell you that that is something else. If you look up the Indian Constitution you will see that the zonal council is something like our Pradeshiya Sabha. Let us face the simple fact. In the Eastern Province the composition of population is different to that of the Northern

Province.—(Interruption) – I wish to make one more point. Now, forget about the 260,000 Sinhalese in the Eastern Province. The entire Muslim population in the Eastern Province which is 34 per cent is against it. So by trying to solve the problems of one minority you cannot create for yourselves problems of another smaller minority. And the next thing is, if you ask the Tamil people of the Eastern Province they will tell you that they do not want to link up with the Northern Province.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Yes, I fully agree with you. There is no bone of contention on that at all. After I read Mr. Amirthalingam’s view in the “Front line” magazine I was wondering whether you are thinking of what you would call some kind of fundamental shift in position. That is all I want to know.

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத்முதலி)
(Mr. Lalith Athulath Mudali)

All it shows is that Mr. Amirthalingam is still like Alice in Wonderland !

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Now that the Government has gone on record quite categorically saying that the UNP is totally against any link up between the North and the East, may I say that our view is the same. The Sri Lanka Freedom Party will totally oppose any link up between the North and the East. When the Bandaranaike-Chelvanayagam Pact was discussed, that, Sir, envisaged some kind of link up between the North and the East. So the UNP can well turn round and say the SLFP also tried to link up the North and the East. That was in 1958 and now we are virtually in 1986. Things have changed. There was no terrorist problem in 1958. There was no war declared on the unitary State of Sri Lanka. There was no war declared from Tamil Nadu. There were no terrorists. The TULF was in Parliament at that time. There had been no major holocaust or black mark at that time. So the UNP opposed the Bandaranaike-Chelvanayagam Pact and when we found that public opinion was indeed against it we decided to shelve it, we decided to drop it. I just gave that example because you might turn round and say, “You were for it then”, but the circumstances have changed, the ideas have changed, people have changed, the nation has changed and the thinking has changed now. Therefore, Sir, the link up of the North and East today is completely unthinkable from any point of view.

When I was recently in Europe I saw that the propaganda that the TULF and the extremists have carried out in Europe has clearly planted the idea in the

[අනුර බණ්ඩාරනායක මහතා]

minds of the Western Europeans that the North and the East are one zone, is one area and that it is their motherland and that in fact it should belong to them. Now, this idea has been firmly planted in their minds. So this afternoon for my own information, for the information of this House and, through this House, for the information of the people of this country I looked at the results of the 1977 General Elections to see how the three districts of the Eastern Province. Trincomalee, Batticaloa and Ampara, have voted. Let us take them electorate by electorate and district by district. I think this must go on record to expose the falsehood of the TULF and the terrorist claim. Let us take the District of Trincomalee. The total polled in 1977 in the Trincomalee District, in the Seruwavila, Muttur and the Trincomalee electorates, was 83,393 votes, out of which the UNP polled 39,279 which is a 47 per cent of the poll and the SLFP polled 20,041 which is 24 per cent of the poll, and the TULF polled 22,664 which is a 27 per cent of the poll. So if you take the UNP and the SLFP votes together it totals to 59,320 votes which shows that a 72 per cent of the people of Trincomalee has voted for the UNP and the SLFP, and that only 27 per cent has voted for the Tamil United Liberation Front. Therefore they can at no point claim that the Trincomalee District has voted for Eelam, because the Eelam platform was the platform of the TULF in 1977.

So there is no way in which the TULF can claim that Trincomalee should belong to the North. Take for instance the Trincomalee electorate – which was represented by our Friend, Mr. Sampanthan, no longer in this House – in which the SLFP and the UNP together polled 13,500 and the TULF polled only 15,100, a mere 1,500 difference in the only electorate in which the TULF won. I do not want to take Seruwawila because it is a 90 per cent Sinhala electorate. There is no point in taking that as an example. Then, let us take the electorate of Mutur where the UNP and the SLFP combined polled 20,000 votes and the TULF only polled 7,000 votes, a difference of 13,000 votes in Mutur between the SLFP and the UNP together versus the TULF. That is the Trincomalee district.

Now Sir, let us come to the Batticaloa District. there again the total polled was 149,211. The TULF polled 77,563 ; the SLFP polled 42,169 ; the UNP polled 41,169 and the LSSP 5,633. In the whole of the district of Batticaloa the Sri Lanka Freedom Party, the United National Party and the Lanka Sama Samaja Party together polled 60 per cent of the vote and the TULF only 40 per cent of the vote. So again in the district of Batticaloa the anti-Eelam parties have all polled 60 per cent and the Eelam party only 40 per cent.

Let us take Kalkudah represented by the Hon. Minister present here. The United National Party and the Sri Lanka Freedom Party together polled 16,647 ;

the TULF polled only 12,595, in a predominant Tamil electorate – the majority was 4,000 odd. When you combine the two votes against the TULF in the electorate of Batticaloa the TULF polled 49,000 ; SLFP 33,000 and the UNP 25,000. But again in the Batticaloa electorate the combination of the SLFP and UNP comes up to 58,000 as compared to the TULF 49,000 – 6,000 difference. Again the SLFP and the UNP, the anti-Eelam parties, beat the TULF in Batticaloa.

Paddiruppu, again I believe, is 90 per cent the Tamil electorate which was won by the TULF. The combination of the SLFP, the UNP and the LSSP polled 16,000 votes and the TULF 15,800 votes. There again there is a majority in the electorate of Paddiruppu, a predominant Tamil electorate, 90 per cent Tamil electorate, where the anti-Eelam parties have polled more than the TULF. So how can they claim that Batticaloa should belong to them ?

Let us take the Amparai District – we will leave aside the Amparai electorate because there again it is a predominant Sinhala-Buddhist electorate. In the District of Amparai the UNP polled 45 per cent, the SLFP polled 35 per cent and the TULF polled 21 per cent. The combination of the UNP and the SLFP was 68 per cent compared to the TULF. 25 per cent in the Tamil speaking electorate in Amparai district, leaving aside the Amparai electorate. In every one of these electorates, Samanthurai, Potuvil and Kalmunai, the UNP and the SLFP together polled much more than the TULF. The UNP singly polled much more than the TULF. I gave these examples to show that in none of these districts has the TULF cry for Eelam been accepted at the last general election, because it is the last election that we can go on. At the Presidential Election there was no Tamil candidate put forward by the TULF or the terrorists. I do not think that Kumar Ponnambalam has ever been owned by the TULF or the terrorists. So if you take all these three districts again, in Trincomalee the anti-Eelam votes polled 71 per cent and the Eelam votes polled 27 per cent ; In Batticaloa the anti-Eelam vote polled was 60 per cent and the pro-Eelam party polled 40 per cent, and in Amparai the anti-Eelam vote polled 68 per cent and the pro-Eelam vote polled 26 per cent.

So, Sir, now on the figures of the last General Election, which are hard facts that lie before us, there is no way in which anybody can sensibly argue that there should be a link up between the North and the East. It is not only unthinkable ; it is not only impracticable – it is absurd. That is why I would like to reiterate that no government in its proper thinking can ever agree to any link up of the North and the East. I want to make the position of the Sri Lanka Freedom Party very clear on this matter.

Very recently, Sir, there was a report in the newspaper which said that you were thinking of having by-elections for two electorates – the Trincomalee and the Paddiruppu electorates. Sir, I am asking you a simple question. Do you think that it is practicable to hold a by-election ? But the article said – before 31st December. We are only eleven days away from that date. It is not only unthinkable but impracticable.

ලලිත් ඇතුලත් මුදලි මතත
(திரு. லலித் அத்துலத்முதலி)
(Mr. Lalith Athulath Mudali)

You say that it is impracticable to hold the by-elections in Trincomalee and Paddiruppu ?

අනුර බණ්ඩාරනායක මතත
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)
It is impossible !

ලලිත් ඇතුලත් මුදලි මතත
(திரு. லலித் அத்துலத்முதலி)
(Mr. Lalith Athulath Mudali)

Thank you ! You say it is impossible. But why then is the SLFP asking for a General Election ?

අනුර බණ්ඩාරනායක මතත
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

If you cannot hold a General Election in the North and the East, then postpone it. What is the use of your having elections in the North and the East.

ලලිත් ඇතුලත් මුදලි මතත
(திரு. லலித் அத்துலத்முதலி)
(Mr. Lalith Athulath Mudali)

You are asking for a partial General Election. You are contradicting yourself.

අනුර බණ්ඩාරනායක මතත
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Rajiv Gandhi, your great friend, had elections in India, elections in Punjab and Assam. With such terrible tension and violence he had a general election. Why Hon. Minister –

ලලිත් ඇතුලත් මුදලි මතත
(திரு. லலித் அத்துலத்முதலி)
(Mr. Lalith Athulath Mudali)

That is not a general election ; that is some other election.

අනුර බණ්ඩාරනායක මතත
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

They have been holding elections in certain parts. About ten times the size of Sri Lanka can go into Punjab. Now, if they have held elections in Punjab what is the compulsive need to stay the elections in the North

and the East ? I want to say this to you in regard to your making pronouncements to the world and I do not want to make a debating point of it. When you told the world that all is well and that you are going to have elections in Trincomalee and Paddiruppu you conceded that you cannot hold elections in other areas. It is impractical. The Hon. Minister himself admitted it because when you the last time tried to hold GCE (O/L) Examination they set fire to the examination centres. Do you think they are going to allow you to hold elections? It is humanly impossible to have elections in those areas. You would not find candidates !

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

No ; no ; there are candidates.

අනුර බණ්ඩාරනායක මතත
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

They would not be allowed to go and hand over their nominations apart from having elections, apart from going through the rigours of by-elections of which you are well aware at least after the last by-election.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

But the A Levels were held in Jaffna.

අනුර බණ්ඩාරනායක මතත
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

They set fire to examination centres ; they chased away the students and they chased away the examiners.

ගමිණී දිසානායක මතත
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Can you find SLFP candidates ?

අනුර බණ්ඩාරනායක මතත
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)
We cannot.

ගමිණී දිසානායක මතත
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

For a general election you cannot ?

අනුර බණ්ඩාරනායක මතත
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Where ? In the North and East if they are allowed to have elections, certainly.

ශ්‍රීමතී දිසානායක මහතා
(**திரு. காமிணி திஸாநாயக்க**)
(Mr. Gamini Dissanayake)

For the rest of the country can you find ?

අනුර බණ්ඩාරනායක මහතා
(**திரு. அனூர் பண்டாரநாயக்க**)
(Mr. Anura Bandaranaike)

Certainly we have a candidate for Nuwara Eliya-Maskeliya. When you make announcements like this to the world you prove to the world by not having elections that you cannot have elections. So, do not make announcements like this. Then there is no problem. If you are unable to have by-elections on this date you further prove the terrorists' argument that they are in control of the North and the East.

Now, Sir, I want to read Prabakaran's interview which appeared in the "Front Line" of 30th November where he says this. I would like the Hon. Minister for National Security to listen to me. It is a very important matter.

He says :

"But we worked with a lot of hardships in terms of finance and the Sri Lankan military. Yet in Jaffna and other places we have controlled the army and we have made them into liberated Zones because there is no gap between the people and us in Jaffna and in Nilaweli in Trincomalee. These areas are under our control."

The Hon. Minister of National Security, if you can bear with me for a minute, your friend Prabakaran claims that he is completely controlling the North and the East. He says this in the interview "Complete control of the North and the East."

ලලිත් ඇතුළත් මුදලි මහතා
(**திரு. லலித் அத்துலத் முதலி**)
(Mr. Lalith Athulath Mudali)

He is known for such rash statements.

අනුර බණ්ඩාරනායක මහතා
(**திரு. அனூர் பண்டாரநாயக்க**)
(Mr. Anura Bandaranaike)

I will come to another statement which you cannot deny later.

He says :

"We run the civil administration. This means we have gone a step above the hit-and-run method. Even though we adopted the hit-and-run method in the beginning gradually we have not allowed the troops to come in and as time goes on it will become a mass struggle."

And then he goes on to make all sorts of other claims.

Now, when I said at some public platform that the Lion Flag does not fly beyond Anuradhapura, I was taken to task by the Hon. Minister of National Security. He said "Oh, the Lion Flag flies. Come with me to Jaffna. All is well, come with me to Jaffna."

ලලිත් ඇතුළත් මුදලි මහතා
(**திரு. லலித் அத்துலத் முதலி**)
(Mr. Lalith Athulath Mudali)

You can come to Jaffna even now. You did not accept my request to come to Jaffna. I am repeating my request to come to Jaffna.

අනුර බණ්ඩාරනායක මහතා
(**திரு. அனூர் பண்டாரநாயக்க**)
(Mr. Anura Bandaranaike)

It is a political polemic.

ලලිත් ඇතුළත් මුදලි මහතා
(**திரு. லலித் அத்துலத் முதலி**)
(Mr. Lalith Athulath Mudali)

It is not polemics ; please come and see.

අනුර බණ්ඩාරනායක මහතා
(**திரு. அனூர் பண்டாரநாயக்க**)
(Mr. Anura Bandaranaike)

You have called this man an international liar.

ලලිත් ඇතුළත් මුදලි මහතා
(**திரு. லலித் அத்துலத் முதலி**)
(Mr. Lalith Athulath Mudali)

Quite seriously forget about Prabakaran, he is not a friend of mine. Why do you not come to Jaffna with me ?

අනුර බණ්ඩාරනායක මහතා
(**திரு. அனூர் பண்டாரநாயக்க**)
(Mr. Anura Bandaranaike)

I told you why I cannot come to Jaffna with you. You sit down while I tell you why.

I will quote somebody you cannot deny now. You can call Prabakaran a liar; you can call him anything you want, but I will quote to you somebody that you cannot deny. Mr. J. R. Jayewardene, His Excellency the President, you cannot call a liar. You cannot do that. Now, let us see what he says about Jaffna. The President in this interview - in fact, this is one of the best interviews he had given for a long time and I must say he has exercised more candour and more frankness than any of his Cabinet Colleagues have done - says this. The questioner asked him. "Then why cannot you go to the North and talk to the people direct if you say that the Tamil people do not want Eelam and hereby isolate the terrorists ?" The answer of the President was this - listen to it very carefully "How do I go there. None of our Ministers or Members of Parliament can go there." This is not Prabakaran. This is not Uma Maheswaran. More specifically the questioner says, "Why do you not go to the North ?"

ශ්‍රීමතී දිසානායක මහතා
(**திரு. காமிணி திஸாநாயக்க**)
(Mr. Gamini Dissanayake)

Anuradhapura is in the North Central Province.

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකයා)
(திரு. அனூர் பண்டாரநாயக்க — எதிர்க்கட்சி முதல்வர்)
(Mr. Anura Bandaranaike – Leader of the Opposition)

It is no use talking about the North Central Province. The question is then why cannot you go to the North and talk to the people direct if you say that the Tamil people are against it? The question was, "Why cannot you go to the North and talk to the people direct if you say the Tamil people are against it?"

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is the North.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

That is the North, not the North Central. Surely you can go to the North Central. His excellency the President says :

"None of my Ministers or Members of Parliament can go there. I cannot go there. I can only go in a bullet proof glass box."

When he says this do not tell us you are helping terrorist propaganda – (*Interruption*). None other person than your own leader who has considered that has candidly admitted the truth.

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

There is nothing wrong in that statement.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

There is nothing wrong in this? There is something wrong about what you are saying.

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

No. You said the Lion Flag was not flying in the North. I am telling you to please come with me to Jaffna. I will show it to you and you can take a photograph of it and bring it back here.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I did not mean that. What I meant was that there was no administration there. Surely the Hon. Minister has been an excellent debater in the Oxford University Debating Union. But do not try skip this issue. Surely you can go and plant a flag somewhere and say the flag is flying. What I meant was that no civil administration there. This is what the President says.

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

If you are saying that the civil administration there is disrupted or threatend or there is an attempt to set up a parallel system of administration, I do not deny that. But when you come here and try to emotively say that the Lion Flag is not flying in the North; Surely that is not correct.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

What we mean by the Lion Flag not flying in the North is not a particular flag in one paraticular place. You can have one hundred flags anywhere. But it means that there is a total breakdown of the civil administration there and in fact the terrorists are in control. Forget what Prabakaran says. He is not a source I would like to quote. But surely you cannot say that His Excellency the President is lying. He says that you all cannot go to the North and he cannot go to the North.

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

I go to the North. Everybody knows that I go to the North. That is not what he means.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

So is this statement not correct? If you are going to the North this statement is incorrect?

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

This statement is quite clear in a different context.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

In the same way that your father said that he will make Sinhala the official language of the country in 24 hours and did not do that, His Excellency the President is saying this here in the context of saying that there is a very serious law and order problem there. That does not mean you and I cannot go to Jaffna. We can go to Jaffna if we want to.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

He says you cannot go there and he also cannot go there. So you are also calling his Excellency the President a liar?

சாமினி டிஸனாயகை மறவை
(திரு. சாமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I am not calling him a liar. In that case do you call your father a liar for saying that he will make Sinhala the official language of the country in 24 hours ?

அனுர பண்டாரநாயக்கை மறவை
(திரு. அனுர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Your father would have answered that question if he was alive -

சாமினி டிஸனாயகை மறவை
(திரு. சாமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is all right. That is a different matter.

அனுர பண்டாரநாயக்கை மறவை
(திரு. அனுர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I say this because your father and my father were members of Parliament who won in 1956 on the Sinhala cry. So if your father was alive he would give you tuition as to what happened in 1956.

சாமினி டிஸனாயகை மறவை
(திரு. சாமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

This is a manner of speech.

டே. ராஜித் அபாபு மறவை
(சுவாத்தியகலாநிதி ராஜித் அத்தபத்து)
(Dr. Ranjith Atapattu)

Please get back to the debate.

அனுர பண்டாரநாயக்கை மறவை
(திரு. அனுர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

He is asking me what my father said in 1956. I was too small to answer that question, so was he. If his father was alive we could have asked that question from his father. The late Mr. Andrew Dissanayake, who was the SLFP Member of Parliament for Nuwara Eriya would have given an apt answer to that.

சாமினி டிஸனாயகை மறவை
(திரு. சாமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is a manner of speech.

அனுர பண்டாரநாயக்கை மறவை
(திரு. அனுர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Do not ask me that question. I was too young. You were too young. If your father was alive he would have answered that question for you. He would have checked you and asked you to sit down !

சாமினி டிஸனாயகை மறவை
(திரு. சாமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is a manner of speech.

அனுர பண்டாரநாயக்கை மறவை
(திரு. அனுர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Sir, I will take the advice of my good Friend, the Hon. Minister of Finance, and get back to the debate.

லலித் அத்தலத் முதலி மறவை
(திரு. லலித் அத்தலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

May I be permitted to say one thing purely for clarification. When you quote a little out of context you get the wrong impression. What did that say ? He was asked, "can you go and talk to the people in Jaffna ?" what does that mean ? It means : Can you go and have a public meeting to address the people in a democratic set up ? That is what it means.

அனுர பண்டாரநாயக்கை மறவை
(திரு. அனுர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

No. You are introducing words to the mouth of the interviewer. You would have got away with that in the Oxford University Debating Union. But you cannot get away with it here.

லலித் அத்தலத் முதலி மறவை
(திரு. லலித் அத்தலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

I can get away here with you Pardon me. I was there during that interview. So I know what has happened. It was clearly meant of a discussion in the sense of having a democratic election - whether you can hold an election.

அனுர பண்டாரநாயக்கை மறவை
(திரு. அனுர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

But there is not a word about election.

அங்கத்தவர் ஒருவர்
(A Member)

No. It is there.

லலித் அத்தலத் முதலி மறவை
(திரு. லலித் அத்தலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

"Why cannot you go to the North and talk to the people ?"

அங்கத்தவர் ஒருவர்
(A Member)

Sir, look at the earlier sentence.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Why cannot you go to the North and talk to the people ?

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

Yes. You know that you cannot go and talk to the people in the sense of holding a public meeting for any such purpose.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

The President frankly admits.

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

No. You can go to certain areas, but you cannot call the people to hold a meeting. If you have any doubt, come with me, I will take you.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Hon. Minister, the President frankly admits that he cannot go there while you come here and boast saying that all of us can go there and you go there. You go there just to do your job. If you go there, it means that his statement is incorrect.

හරින්ද්‍ර කෝරයා මහතා
(திரு. ஹரிந்திர கொறயா)
(Mr. Harindra Corea)

Go and talk to the people.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I do not wish to embarrass my Friend the Hon. Minister of National Security because he is getting more and more embroiled. It is rather an embarrassing situation.

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

I like your great effort to split hairs.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

You are introducing words to your interviewer, words and words which were not there.

වෛද්‍යවරයා රංජිත් අතපත්තු මහතා
(வைத்தியகலாநிதி ரஞ்ஜித் அத்தபத்து)
(Dr. Ranjith Atapattu)

I do not think you are fair in that.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I will get the advice of my Hon. Friend the Minister of Health.

වෛද්‍යවරයා රංජිත් අතපත්තු මහතා
(வைத்தியகலாநிதி ரஞ்ஜித் அத்தபத்து)
(Dr. Ranjith Atapattu)

Just a minute, please. All of us as Ministers have gone to Jaffna before 1983 and done our job normally. We cannot go normally now. We can go to Jaffna, in a helicopter, surrounded by the army and come back. We cannot go and have a dialogue. That is what the President has said.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

No. I am not talking about 1983. I am talking about after 1983.

වෛද්‍යවරයා රංජිත් අතපත්තු මහතා
(வைத்தியகலாநிதி ரஞ்ஜித் அத்தபத்து)
(Dr. Ranjith Atapattu)

No. What I say is, if the President wants, he can get into a helicopter, go there surrounded by the army and come back. Then it is useless.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

No. He is more graphic than you – (Interruption). the President says, “I can only go there in a bullet-proof glass box” – (Interruption).

හරින්ද්‍ර කෝරයා මහතා
(திரு. ஹரிந்திர கொறயா)
(Mr. Harindra Corea)

You also can go like that.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I think the hon. Front Benchers can quite manage to raise these arguments without the assistance of the others. Let me deal with the problem.

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. லலித் அத்துலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

We are a democratic party. Everybody is given a fair chance.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Now, Sir, let us leave the President's interview alone. I will come back to that later.

Now I would like to wake up my Colleague from Nuwara Eliya-Maskeliya, the Hon. Minister of Rural Industrial Development, who was asleep about ten minutes ago. He is wide awake now. I am glad he is awake. I have my highest regard for him because he is one of the cleverest politicians this country has ever produced. I really raise my hat because he knows how to play his part and when to play his part. He is a master at the art of timing. Somebody, Sir, I think it was the Duke of Wellington who said that half the fun of politics is in the timing of it. I think it was very true that he said that.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

The fun of everything is timing.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

That is true, but I will tell you one thing. No one can time better than my Friend, Hon. Minister Thondaman. He is now praying. He is just about to start praying before he goes on his long trip to Nirwana. I will quote a very interesting article from the "Lanka Guardian", from a "Declaration by the Ceylon Workers' Congress - 1986, a Year of Peace, Amity and National Reconciliation." Now Sir, what does the CWC Declaration say ?

"The failure of the government to solve the communal problem no sooner it came to power has brought into being an extremist movement which has taken to armed violence to establish a separate Tamil state".

Then it goes on to say :

"This talk of war is reminiscent of the cry of Dharma Yuddha - a kind of holy war - by certain extremist politicians which had led to the holocaust of July 1983".

Those extremist politicians were on the TULF side more than on the other side. I think they are meaning the people on your side where you are seated now. It goes on to say :

"The cry of Dharma Yuddha was first mooted on page 201 in the book "Save The Buddha Sasana" published by the Seruwila Sacred City Development Society".

I think there it is having a shot at the Member for Kelaniya. It also says :

"The question must also be asked whether any person who was elected to Parliament on the mandate of the Dharmista programme of His Excellency J. R. Jayewardene and now calls for war should not resign his seat and seek re-election".

Then it goes on, Sir, to say this :

"Day by day the situation is getting worse. In the circumstances the Ceylon Workers Congress feels that it can no longer remain a spectator waiting for others to solve the problem facing the nation."

Now, Sir, who are the "others" ? They cannot "remain a spectator waiting for others." "Others" is your Government Colleagues of the United National Party. What can we do about it ? You failed to impress upon your coalition partner the need to solve - (Interruption). Yes, you are the undisputed head of the CWC. - (Interruption). Then, Sir, the document goes on to say :

"Ever since the three days of prayer and meditation we had organized in June this year to prepare ourselves with divine grace for the task before us, we have become increasingly convinced that at this juncture the patch of meditation and prayer is the only way to steel ourselves for the tasks ahead and be ready for the sacrifices that may become necessary for our non-violent endeavours to bring peace and harmony to our strife-torn country."

Then, Sir, it goes on to make remarks about the Government :

"This has been misconstrued by many as blind support for the economic policies because of the benefits derived therefrom. This relationship of make-believe is not true and can no longer be sustained. The plantation workers now want to come into their own and enjoy the same rights, privileges and benefits other communities in Sri Lanka enjoy."

Quite right. It further goes on to say :

"To achieve this, it is necessary for the plantation workers to devote their time every day up to forenoon to the programmes formulated by the CWC."

I just quoted some chunks from a very long document to show that my Friend the Hon. Minister of Rural Industrial Development has now declared a Dharma Yuddha against the Government.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
Dharmista Yuddha !

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Dharma Yuddha ! I have nothing personal against him. You see. Now, Sir, why I called the Hon. Minister a master in the art of timing. He is going to start praying now from 7 in the morning till 12 noon. This is what he has said :

"Rural Industrial Development Minister Mr. S. Thondaman told a series of meetings during the weekend that the proposed three months long five hour daily prayer special was not meant to hurt the economy, but to get divine blessing".

(Interruption) There is nothing wrong ? You say there is nothing wrong in that ? When you pray from 7 to 12 you cannot pluck tea while praying. He has

cleverly selected this. You cannot be praying and plucking tea. You have very cleverly and brilliantly selected these five hours of the best picking. You and I represent tea producing area. The best plucking of tea is between 7 a.m. and 12 in the afternoon. You and I represent a tea planting electorate as does as my good Friend the First Member for Nuwara Eliya. He knows it more than anybody else that 7 to 12 noon is the best time for creeping. If you stop plucking tea and start praying from 7 a.m. to 12 noon it is going to hurt the economy in no uncertain measure. There is no question about it. I am delighted that you are doing it because you would like the end of this Government sooner than ever. But I am asking you, how do you equate that? (*Interruption*) - We do not have rubber in our electorate. - (*Interruption*) - It includes rubber areas also. Oh! yes, Bulathsinhala, Matugama, Agalawatta.

දිනේෂ ගුණවර්ධන මහතා
(திரு. தினேஷ் குணவர்தன)
(Mr. Dinesh Gunawardene)

Kelani Valley, Ratnapura, the whole area - (*Interruption*).

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Mr. Thondaman, my hon. Friend, has selected very important five hours to bring pressure upon the Government to give -

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

For a week you work only five days. Count the hours in a year; then for 3 months and on a five-day week - (*Interruption*).

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Surely, you have selected this not to pray, Hon. Minister. You have selected this for other purposes. You and I both know. You are a shrewd politician. I am also a somewhat shrewd politician. We all know that you have selected these five hours for another objective. It is a clever move - (*Interruption*). I never over-estimate myself. You know that.

Now, Hon. Minister, may I ask you a question? How do you equate this? You are a Minister. I am not questioning your strategy. That is for the CWC to work out the best way they can get their demands. That is a matter for them. We have different and strong views on the citizenship problem. Let us not argue on the matter. That is not relevant to this Debate. But the Hon. Minister has selected a very vital issue to make his claim. That is a very strategical matter for him. I do not

want to get involved in that problem. How does the Hon. Minister morally equate that? With his presence as a Cabinet Minister -

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

How do you morally justify it when people who are working for you are kept without citizenship rights for years?

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)
Let us not get emotional.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

I like to know whether it is morally justified to keep the people without citizenship and make them work?

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I think that is a different argument in which I do not want to get emotionally involved.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

I want the country to know why my people who are working -

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Do you want the 93,000 or the 437,000 to be given citizenship?

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

No, to those who are stateless.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Are you asking for the 93,000 or the 437,000?

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

You agreed to end it in 15 years' time. Now 22 years have gone but what have these people been doing? He should be ashamed of himself. Now he is talking of morals.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

We have very strong views on the matter and we are not ashamed of it at all. In fact we are proud of our views. All what I am asking you is – (*Interruption*).

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

Then why did not the hon. Member agree ?

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Please do not get very emotional and angry. Please calm down and answer my question.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

I am not –

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

How does the Hon. Minister equate his presence as a Cabinet Minister and his resorting of twisting the arms of the Government ? – (*Interruption*). I do not know whether the Hon. Prime Minister and the others are aware – the Hon. Minister can get a report from the Maskeliya Police Station, I entrust that to the Hon. Minister of Lands and Land Development and Mahaweli Development – at one of the discussions in one of the estates in Maskeliya about four months ago – I cannot remember the name of the estate – it was not Mr. Sellasamy but one of the lesser officers of the CWC said, “Let the mighty Sinhalese realize that our workers when they keep their *kude* down we can bring the mighty Sinhalese to their knees. We hold they key to this problem.” In fairness, I would say that the Hon. Minister was not there and it is not he who said it.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

Who is the person who said that ?

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Honestly, I cannot remember the name. I do not want to be unfair. It is on police record. The Hon. Minister can check up. This is what he is doing. I am asking him, how do you morally equate your presence in the Cabinet ?

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

The hon. Member is talking of morals – (*Interruption*).

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

He is twisting the arm of the Government.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

Now, how are these people talking of morals ? He cannot remember what happened in 1983.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Sir, all of us condemned that along with the Hon. Minister. Along with you I condemned the innocent murders at Nuwara Eliya. We did not endorse that.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

Now in Parliament the hon. Member says, “Hon. Thondaman, it is not yourself, you were not there”. He is just quoting the police statement. It is the police who murdered all those people in 1983.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I do not think that is fair. I am no spokesman for the police force.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

I know, in the estates the police escorted the Army and they smashed up the lines.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
(திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க)
(Mr. W. P. B. Dissanayake)

In fairness, may I intervene for a minute, Sir ? I do not think the CWC would have ever said that they will lay the *kud'e* down and jeopardise the economy and get the Sinhalese people to come on their knees, for one good reason. There are quite a many Sinhalese people who can pluck leaves. So I do not think they would have said that. It is wrong.

මන්ත්‍රීවරු
(அங்கத்தினர்)
(Members)

Now we understand.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I Express my deep appreciation to the Hon. District Minister for Kandy for having made a very truthful statement. I fully endorse that. While admitting that –

ඩබ්ලිව්. ඩී. ඩී. දිසානායක මහතා
(திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க)
(Mr. W. P. B. Dissanayake)

I do not think they would have said that because they are aware of it. It is wrong to make that allegation.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Sir, the District Minister for Kandy has said a home truth. He has said a mouthful. Right along I always told my Friend, the Hon. Minister, that all Governments are to blame for the conditions of the plantation workers. We take the blame. They never voted for me ; I never asked for their votes. But they have contributed to our economy more than any other sector. We know that. I am not denying any of those things. The Sinhalese or anybody else can pluck tea. That is no problem – (Interruption) How does the Hon. Minister morally justify his saying prayers between 7 p.m. and 12 noon ? All of us will join you and I assure him I will get all my friends to join you and pray if you start praying at 9 o'clock in the evening. We will all sit down together on the road or wherever it is and start praying. We will all pray for peace. Why do you want to pray between 7 o'clock and 12 o'clock ? We will sit down – (Interruption). Forget about the hon. Member for Attanagalla, my dear – and pray together. I am sure the First Member for Nuwara Eliya-Maskeliya and myself, as the Second Member, will join the Hon. Minister –

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

We will not join the Hon. Minister.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

After 5 o'clock. The hon. Member is not joining at all ?

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

At any time.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

Even after 5 o'clock we will not join.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)

(Mr. Anura Bandaranaike)

Sir, the hon. Member for Ratnapura will join. Will he join ?

හරින්ද්‍ර කෝරය මහතා
(திரு. ஹரிந்திர கொறயர்)
(Mr. Harindra Corea)

The hon. Member for Ratnapura will join you and cut your throat at the end of it !

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

You must withdraw that. I think it is unfair by the hon. Member for Ratnapura. Though I fight with him and I bandy words with him, I do not think he is a man like that.

හරින්ද්‍ර කෝරය මහතා
(திரு. ஹரிந்திர கொறயர்)
(Mr. Harindra Corea)

He is not asking me to withdraw it.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

In fairness to the Hon. Member for Ratnapura you must withdraw that statement.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Order, please !

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I mean I disagree with his politics totally but I do not think he is a man like that. Are you a man like that ?

ජී. වී. පුංචිච්චමේ මහතා
(திரு. ஜி. வி. புஞ்சிநிலமே)
(Mr. G. V. PUNCHILAME)

No, no.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Order, please !

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I am sorry, Sir, for taking out the jockey off the reins.

I would like to ask my Friend the Hon. Minister of Rural Industrial Development, are you pressing the government with your prayers and so on for the

[අනුර බණ්ඩාරනායක මහතා]

registration of the 93,000 or the 437,000 Indian Tamils? (Interruption). Enlightenment! That I hope will dawn on all of us very soon. I do not want to press that point, Sir.

There were three or four Indian Tamil workers who were arrested in the Hatton area. Hon. Minister of Rural Industrial Development said they were innocent but I do not know whether they were innocent or not. That is a matter for the Police to find out. I would like to ask the Hon. Minister of National Security what has happened to those people, whether they were released or whether they are still in custody?

ලලිත් ඇතුලත් මුදලි මහතා
(திரு. வலித் அத்துலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

Without telling me who the three people are, how can I answer the question. There are so many people who are being arrested and released.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

There is another serious situation developing and the Hon. Minister for Mahaweli Development will agree with me on this. When there was an incident of the arrest of one estate worker in the Talawakelle town about 4 or 5 months ago, - you would have heard this from your U.C. Chairman, - about 3,000, to 5,000 estate workers came and sat down at the Police Station and demanded that the OIC should come out of the Police Station and not only that release the suspect but also apologise, which he did - which the man who was scared to death did. They came with clubs, they came with mammoties, with rocks and insisted that the OIC should apologise. The OIC who was shivering came out of the Police Station and apologised for making a lawful, legal arrest! I am asking you, what is a Government there for-if people can intimidate just by sheer numbers a legal, lawful arrest of a man who was doing something wrong in the town? You just have 5,000 people surrounding a police station with rifles? Are you endorsing that Hon. Minister?

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)
What do you mean?

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)
Are you endorsing that?

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

If you got the facts correct you will not ask me.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I am 100 per cent sure of the facts. I went to the police station.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

I know the facts very well. I know how this man was stripped and taken naked on the road. Then the people were enraged.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

That is not correct.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

What "not correct"? I know every word of it.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

What was told to you was not correct.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

I know. I have verified every little word. You ask the ASP.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

The man went with all his clothes.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

No!

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

No, he was fully clothed.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

No, on the road he was stripped off.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

That is not the version I have heard, not only from the people -

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

You never get the correct version.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Actually whether the man was wearing clothes or not is of no interest to me. But all I am saying is the version I have heard. I do not want to argue with the Hon. Minister on that matter. Obviously he and I differ on it. The version I have heard from the Police, the version I have heard from SLFP supporters, including the Hon. Minister's supporters and the UNP supporters is that the man was not stripped nor was he assaulted in town.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

Your people who say these things did not allow the people, to go on a procession from the temple also. They were prevented. They did not allow the workers to celebrate their annual festival. They are the people who are giving this information to you.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I am not talking about it at all. You may be right on that. I am not arguing with you on that.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

They were prevented. Then the people asked, why can you not allow ?

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

This is why I called you one of the cleverest politicians this country has ever produced. Because you sit there with full rights of a Minister and you are really flexing your muscles. You know how to send 5,000 workers to the police station, you know when to pray, I mean you are an astitute politician.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

What is the use of my being here. What are you talking ?

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

That is one question I ask myself all the time, what you are doing there. I have tried to answer that question myself and I cannot find the answer. A clever politician like you, you are wasting your time there. Come and join us.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

I agree with you now.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Come and sit here. I know you will not support us but come and sit here. You are welcome.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

You wanted to take 7,500 acres out of the Nuwara Eliya electorate. That is the injustice I am against.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I do not think it is fair to say that.

ගමිණී දිසානායක මහතා
(திரு. கமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Asking him to join you is absurd. It is like a choice between the devil and the deep blue sea.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

The devil is there and the deep blue sea is here !
(Interruption)

Sir, I want to dispose of two or three other matters. (Interruption) I know that, that is why I am complimenting you as one of the cleverest politicians that this country has ever produced. I wish you many more years of existence and I wish you long life. (Interruption). Sir, I do not want to take very much longer because I have really gone beyond my time.

I only wish to ask one question from the Hon. Minister of National Security and that is, in this same interview at which you said you were present H.E. the President had said that he also planned to ask Rajiv Gandhi to extradite the militants from India when he meets him next at the South Asian Regional Co-operation meeting in Bangladesh. Now, Sir, I explained this matter in detail during an earlier debate on foreign policy. So I do not want to go into this at length. H.E. the President has made all sorts of remarks to say that weapons are coming from India, we had found weapons with Indian markings and so on and then he says that they are openly helping. All that is correct. We are not disputing any of them. Now I would like to ask the Hon. Minister what happened to this request. If such a request was made during the SARC meeting what was the response of Mr. Gandhi ?

சார்லிஸ்தீவ்
(திரு. லலித் அத்தூலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

Requests have been made repeatedly but they have not been complied with.

சார்லிஸ்தீவ்
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

But now you have established good relations with India. Everything is tickety-boo!

சார்லிஸ்தீவ்
(திரு. லலித் அத்தூலத் முதலி)
(Mr. Lalith Athulath Mudali)

Requests have been made from time to time.
(Interruption)

சார்லிஸ்தீவ்
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

The issue is certainly sensitive but more receptive now than with your *bete noire* in the earlier regime.

அங்கத்தினர்
(அங்கத்தினர் ஒருவர்)
(A Member)

So why do you also not make a request?

சார்லிஸ்தீவ்
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Now it is your Government, so your Government can do it. The Hon. Prime Minister has met him, the Hon. Minister of National Security has met him, H.E. the President has met him time and time again, you also went and met him once, so there is no difficulty in asking him. But I cannot understand why they would not send these people back. If that is done half the problem is over. I think you should press India - probably with your new found good relations which we are very happy about and which we had urged right along we are very happy that you have done it - please urge Mr. Gandhi to hand back these people, then half the problems is over.

Then, Sir, I wish to raise two or three other matters. I think the hon. Member for Attanagalla raised a question with the Hon. Prime Minister last time and he answered it fully. I do not want to go into that at great length, about the arrests of certain individuals in the South. I do not want to mention names. They have been kept and their statements have been recorded and whether their further detention is justifiable, is something I would like the Government to re-examine. I do not want to make a long question on that because this matter has been discussed and answered before.

The other fact I would like to deal with is a news item in today's "Daily News". It is a very disturbing news item. I think you have seen this.

"India's UN delegate bashes Sri Lanka at New York Eelam meeting

Prof. K. K. Tiwari, India's delegate to the UN's special political committee during this year's general assembly session, had been a keynote speaker at the annual general meeting at the Ilankai Tamil Sangam held in Statten Island, New York, on Dec. 14 and 15, reports reaching Colombo yesterday said."

This meeting had been attended by a representative of TELO, EROS, PLOTE and TULF and so on. Mr. Amirthalingam had also been there.

"Tiwari had said that the situation of Tamils in Sri Lanka had security implications for India because foreign agents had been introduced into the area by Sri Lanka."

He is an official spokesman for the Government of India.

"He had been harshly critical of the Sri Lanka government for having "brought Mossad into the Indian Ocean region" and pledged India's continued support for the Tamil cause."

Now this is, Sir, a delegate of the Indian Government who is officially representing India in the United Nations Political Committee during this year's annual sessions of the General Assembly. Now is there a shift in India's thinking on the matter? This is not just an odd character who has walked into Committee. He is a representative of Mr. Gandhi's Government. If India says that they are supporting us on the Resolution, is it wise for them to send people like this to make statements at meetings attended by terrorists? This is something I think you should seriously take up with the government of India to find a suitable explanation and protest at this kind of thing. The Hon. Deputy Minister of Foreign Affairs said last time the foreign policy of the UNP is to blow hot and blow cold. That is half the problem! You must have consistency, intelligence and cohesion, cohesion towards your foreign policy towards India. This is all we are urging you to do. Let there be one cohesive intelligent, coherent line towards India. And India is doing the same thing to us! They are also blowing hot and blowing cold. When you go on public record saying here that your declared policy is to blow hot, blow cold they are doing the same thing. Now they are blowing hot rather than blowing cold! - (Interruption) No, it has not been consistent at all. I do not want to get into the details of it here. It has been most inconsistent. I do not want to talk about it. Those details are not relevant. The whole approach of the UNP has been inconsistent towards India and that is the result of people like Professor Tiwari and these characters going and doing this.

One other matter I would like the Hon. Minister of National Security to consider is that we are all appreciative of the fact that the police commandos are being paid very good salaries. It is their due and we all

support that. But there is a very big anomaly between the salaries paid to the police commandos and the salaries paid to the commissioned gazetted officers. For example, if a certain police commando gets about Rs. 4,000 to Rs. 5,000 the gazetted commissioned officers gets about Rs. 2,500 to Rs. 3,000. There is a gap of about Rs. 2,000 in the salary. I think that anomaly must be knocked out. We are very happy that police commandos are paid a better salary. Please pay them more if you can, but please do not have this kind of discrepancy because you will have certain amount of disenchantment among the gazetted officers themselves. So, I would urge the Hon. Minister of National Security to discuss with the Hon. Finance Minister and correct this imbalance. They are all fighting for the security of this country. They are all fighting for Sri Lanka. So, please, let there be no heart burns and hard feelings between those who are fighting for us. That is all I wish to say, Sir.

One other final matter which I wish to raise is about the refugees in the Seruwila area. Sir, I have received a complaint from the refugees in the Seruwila area which I will read very briefly.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අනාඨයින් 41,000ක් පමණ සිටිති. එම ප්‍රමාණයෙන් 20,000ක් පමණ අනාඨ කැමරා වල සිටිති. ඉතිරි ප්‍රමාණය හිතවතුන්ගේ ගෙවල්වල තැවති සිටිති. කැමරා වල සිටින 20,000ක් පමණ වූ අනාඨයින්ට සමාජ සේවා දෙපාර්තමේන්තුව දැනට ආධාර දෙන්න. එම ආධාර කපා හැරීමට කටයුතු කරන ලෙස අනාඨ කැමරා භාර අයට දන්වා තිබෙන්න. දිසාපති කාර්යාලය මගින් මෙයින් බලාපොරොත්තු වන්නේ කැමරා වලින් අනාඨයින් ඉවත් කිරීමටයි.

මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. --

එච්. ජී. පී. නෙල්සන් මහතා
(ශ්‍රී. ආ. ජ්. ඒ. බ්‍රහ්මචාරී)
(Mr. H. G. P. Nelson)

ත්‍රිකුණාමලයේ දිසා ඇමතිවරයා හැටියට විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාට මම කියන්න කැමතියි. ඒ අනාඨයින්ට ඒ කැමරා වලින් ඉවත් වන්නට කිසිම නියෝගයක් කර තැනි බව. එමෙන්ම ඒ හැම කෙනෙකුටම වුවමනා කරන විධියට ආහාරපාන බේත්තේන් ආදිය සියළු අවශ්‍යතා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව සපයන බවත් මම එතුමාට කියන්න කැමතියි.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී. ආ. ජ්. ඒ. බ්‍රහ්මචාරී)
(Mr. Anura Bandaranaike)

අනාඨ කැමරා වල සිටින ඒ කිසිම කෙනෙක් ඒවායින් පිට කරන්නේ නැත කියා මේ අවස්ථාවේ අපට පොරොන්දුවක් දෙන්නද ?

එච්. ජී. පී. නෙල්සන් මහතා
(ශ්‍රී. ආ. ජ්. ඒ. බ්‍රහ්මචාරී)
(Mr. H. G. P. Nelson)
මම ඒ පොරොන්දුව දෙන්න.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී. ආ. ජ්. ඒ. බ්‍රහ්මචාරී)
(Mr. Anura Bandaranaike)
නොදයි.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(ශ්‍රී. ආ. ජ්. ඒ. බ්‍රහ්මචාරී)
(Mr. H. G. P. Nelson)

අති ගරු ජනාධිපතිතුමා නිතරම මට කියා තිබෙන්න. ඒ අය ගැන නිතර නිතර සොයා බලා අවශ්‍ය කටයුතු කරන්න සිදු කියා. ඒ නිසා මම ඒ අය ගැන නිතර නිතර සොයා බලන්න. තමුන්ගේදී අද "දිනමිණ" පත්‍රය බලන්න. මහනුවර දිසා ඇමතිතුමා මට විශාල බඩු නොගසක් දැව්වා. මුතුර මහජන මන්ත්‍රී හා මන්තාරම දිසා ඇමතිතුමාත්, මමත්, ඒ ප්‍රදේශයේ දිසාපතිතුමාත් සිට පොලිකම ගොස් ඒ අයගේ සැලසුමක් සොයා බැලුවා. අනාඨ වි සිටින අය අපි දන්නවා. ඒ ගැන අපි කණගාටු වෙන්න. ඒ අය ඒ දුකෙන් ගොඩ ගැනීමට අපි කටයුතු කරගෙන යනවා.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී. ආ. ජ්. ඒ. බ්‍රහ්මචාරී)
(Mr. Anura Bandaranaike)

ඒ අය අනාඨ කැමරා වලින් පිට කරන්නේ නැත කියා තමුන්ගේදී පොරොන්දුවක් දෙන්න නම් අපි එය බාර ගන්නවා. එසේත් අනාඨ කැමරා වල සිටින අය තුළ ලොකු සැකයක් තිබෙන්න. ඒ අය ඒවායින් ඉවත් කරපි කියා. තමුන්ගේදී ඒ සැකය දුරු කරන්න නම් බොහෝම හොඳයි.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(ශ්‍රී. ආ. ජ්. ඒ. බ්‍රහ්මචාරී)
(Mr. H. G. P. Nelson)

සැකයක දුරු කරන්නට. එවැනි දෙයක් සිදු වී නැහැ.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී. ආ. ජ්. ඒ. බ්‍රහ්මචාරී)
(Mr. Anura Bandaranaike)

මනෝම දෙවල් සිදු වී තිබෙන්න. බලන්න දෙහිවත්තේ සිද්ධිය. සේරුවිල ආසනයේ දෙහිවත්තේ සිද්ධියක් ඇති වී තිබෙන්න. දෙහිවත්ත ගමේ පදිංචිකරුවන් ඉස්තවාදී ප්‍රහාරයෙන් පලවා හැරීමෙන් පසුව ඔවුන් අනාඨ කැමරා වලට ගියා. එම පිරිස තැවුණ දෙහිවත්තේ පදිංචි කිරීමෙන් පසුව සිදු වූ පරදීමකින් තවත් 13 දෙනෙක් මලා. කලින් ඒ අයට ගහලා පැත්තුවාට පසුව තැවුණ ගෙනගොස් "ජී-සෙවල්" කලා. ඒට පසුව තැවුණ ගහලා 13 දෙනෙක් මැරුවා.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(ශ්‍රී. ආ. ජ්. ඒ. බ්‍රහ්මචාරී)
(Mr. H. G. P. Nelson)
නැහැ --

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී. ආ. ජ්. ඒ. බ්‍රහ්මචාරී)
(Mr. Anura Bandaranaike)

කරුණාකර මම ඉවර කරන තුරු ඉන්න ඉතිරි අය තැවුණ කන්තලේට ආවා. දැන් දෙහිවත්තේ අනාඨ කැමරා වලට එම අනාඨ පිරිස දෙහිවත්තට යැවීමට තීරණය කර ඇත. ඒ ගම්මු සියළුදෙනාම එයට විරුද්ධයි. එක වරක් අනාඨ කැමරා වලින් --

එච්. ඩී. එල්. ලීලාරත්න මහතා (සේරුවිල)
(ශ්‍රී. ආ. ජ්. ඒ. බ්‍රහ්මචාරී)
(Mr. H. D. L. Leelaratna - Seruwila)
මය විස්තර වැරදියි.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී. ආ. ජ්. ඒ. බ්‍රහ්මචාරී)
(Mr. Anura Bandaranaike)

තමුන්ගේදී සේරුවිලට යන්නේ නැතිව මේ මොනවා කියනවාද මම දන්නේ නැහැ.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(ශ්‍රී. ආ. ජ්. ඒ. බ්‍රහ්මචාරී)
(Mr. H. G. P. Nelson)

එතුමා සේරුවිල ඉඳලයි ඇවිත් තිබෙන්නේ. විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාට මම කියන්න කැමතියි. සේරුවිල මන්ත්‍රීතුමා (එච්. ඩී. එල්. ලීලාරත්න මහතා) අදත් සිටින්නේ ඒ ප්‍රදේශයේ බව.

හොඳින්ම පැහැදිලි කොට තරම් දුරට බාහිර උදව් උපකාර ලැබුණත්, කොයි තරම් දුරට බාහිර රැකවරණ ලැබුණද මේවා සැකයට භාජනය වෙලා තිබුණු කරුණු අද බොහෝම පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ඒ ආධාර, ඒ රැකවරණ ඔවුන්ට නොලැබුණ නම්, කවදවත් මේ තත්වය ඇති වෙන්නේ නැහැ. රජීව් ගාන්ධි අගමැතිතුමා බලයට පත් වූ පසුව මේ ප්‍රශ්නය දෙස යථාර්ථයෙන් බලන බව පෙනෙනවා. මගේ හිතේ ඉන්දියාව පවා පොදුවේ පිළිගන්නා දෙයක් තමයි, දකුණු ඉන්දියාවේ සිට මේ ප්‍රහාර එල්ල කළ නිසා, මේ පුහුණුවීම් කෙරුණු නිසා බොහෝම වෙනයෙන් මේ ත්‍රස්තවාදීන්ට මේ අවදානම් තත්වය ලංකාවේ ඇති කරන්න පුළුවන් වූ බව. ඒක කවුරුත් පිළිගන්නා දෙයක්. අපේ රටෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර උදවිය ඒ තත්වය පිළිගන්න පුළුවන් වූණේ නැහැ. නමුත් දැන් කරුණු හොඳට පැහැදිලි වී තිබෙනවා. ඒක හොඳයි. අපට දැන් තිබෙන්නේ මේ තත්වය තේරුම් අරගෙන පොදු ජනතාවක් හැටියට මේ තත්වයට මුහුණ දෙන ක්‍රියා කිරීමයි. තැන්තම් අප අතර තිබෙන වෙනස් වාද හේද ඔවුන් පාවිච්චියට ගන්නවා.

විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමාගේ ව්‍යායාමයක් ගැන සඳහන් කරන්න යෙදුණා. මම මේ අවස්ථාවේදී විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. එතුමා මුහුණ දී තිබෙන ප්‍රශ්නය ගැනත් අපි යථාර්ථයෙන් බලන්න කල්පනා කරමු. එතුමා දන්නවා, සිරිමා ශාස්ත්‍රී හිටපුම පිළිබඳ තොරතුරු. ඒ හිටපුම කොයි තරම් දුරට සාර්ථක කරන්නට අපට පුළුවන් වුණද කියන තොරතුරුත් එතුමා දන්නවා. අද ඇති වී තිබෙන ප්‍රශ්නය ප්‍රධාන වශයෙන්ම ඉන්දියාවට යාමට ඇතැම් දෙනෙක් ඉදිරිපත් නොවීම නිසා ඇති වූණ අරමුදයක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම එතුමා පිළිගන්නා, මේ ලංකාවේ වතුකරයේ ඒ සේවය කරන ජනතාවගෙන් අපේ ආර්ථිකයට සැහෙන සේවයක් සිදු වුණාය කියලා. ඇතැම් උදවිය ඉන්දියාවට හිමිලොවත් තැනි උදවියයි මේ වතුකරයේ සේවය කරන්නේ. ඔවුන් උපන්නේ, හැදුණේ, වැඩුණේ මේ රටේ. ඒ යථාර්ථය අපි තේරුම් ගත යුතුව තිබෙනවා. ඒවාගේම මේ ප්‍රශ්නයට අපි පිළියමක් සෙවිය යුතුවත් තිබෙනවා. අපි රජයේ සිටියත් තමුත්තාත්සේලා අද මේ පැන්නට ආවත් මේ තත්වයට අපි මුහුණ දෙන්න ඕනැ. ඇයි අපට බැරී අර ඇති වී තිබෙන ත්‍රස්තවාදී හර්ජනය වාගේ ප්‍රශ්නයක් හැටියට මේකත් කල්පනාවට ගන්න. මන්ද, ත්‍රස්තවාදීන් මේ ප්‍රශ්නය අද පාවිච්චි කරනවා ඔවුන්ගේ ප්‍රයෝජනයට.

මය එතුමා මේ සභාවේදී සඳහන් කළ " ඊරන්ට ලයික් " කියන සඟරාවේ ජර්නේස් කියන කණ්ඩායමේ නායක බාලකුමාරන් මොකක්ද කියා තිබෙන්නේ? අතික් අය කියන්නේ උතුරයි නැගෙනහිරයි අපේ සාම්ප්‍රදායික මව් බිම වෙතම රාජ්‍යයක් වෙන්න ඕනැ කියයි. ජර්නේස් කණ්ඩායමේ බාලකුමාරන් කියනවා, " නැහැ, ජේදුරු තුඩුවේ ඉඳලා බදුල්ල හරහා ඉර අදින්න ඕනැය, එහෙම අදිනකොට උතුරයි, නැගෙනහිරයි, මධ්‍යම පලාතේ කොටසකුයි, උච්චයි, සබරගමුවේ කොටසකුයි අපේ වෙන්න ඕනැය කියා. අපි එකක් පිළිගන්න ඕනැ විරුද්ධ පක්ෂයේ නායකතුමනි, එනම්, එවැනි ප්‍රකාශයක් අද වන තුරු මේ ලංකා කම්කරු සංගමයෙන් ප්‍රකාශ නොවුණ බවත්, එවැනි ප්‍රතිපත්ති නොපිළිගන්නා බවත්.

එම්. එච්. මොහොමඩ් මහතා (ප්‍රවාහන ඇමතිතුමා, ගමනා ගමන මණ්ඩල ඇමතිතුමා, පුද්ගලික බස් ප්‍රවාහන ඇමතිතුමා සහ වාණිජ හා කර්මාන්ත ආයතන ආරක්ෂක ඇමතිතුමා)
 (ஜனாப் எம். எச். முஹம்மத் — போக்குவரத்து அமைச்சரும் போக்குவரத்துச் சபைகள் அமைச்சரும் தனியார் பஸ் போக்குவரத்து அமைச்சரும் வர்த்தக, சைத்திதாழில் நிறுவனங்கள் பாதுகாப்பு அமைச்சரும்)
 (Mr. M. H. Mohamed - Minister of Transport, Minister for Transport Boards, and Minister for Private Omnibus Transport and Minister for Security of Commercial and Industrial Establishments)

I want to point out that as far as the Muslims are concerned, I can categorically state that under no conditions will the Muslims agree to amalgamate the Northern and Eastern Provinces. We have made it absolutely clear and we stand by it. We will never, never, never agree to that.

ආර්. ප්‍රේමදාස මහතා
 (திரு. ஆர். பிரேமதாசு)
 (Mr. R. Premadasa)

That has been pointed out by His Excellency the President, the Hon. Leader of the Opposition and the people themselves. The Muslims themselves, by their free choice and in the very manner that they voted at the last elections, have said that very clearly. I was only trying to point out that there is another issue that we must resolve. That issue must be resolved at a national level without making use of it for petty political advantage.

මම ඒ ගැනත් විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාට සඳහන් කරන්න කැමතියි. අපි දෙගොල්ලන්ම උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවගේ විශ්වාසය ලබාගෙන මේ රටේ පාලන තන්ත්‍රය ගෙන යන්නයි. අපි දෙගොල්ලන්ම මුහුණ පාන ප්‍රශ්න දෙකක් තමයි මේ ප්‍රශ්න දෙක. එනම් මේ ත්‍රස්තවාදී උවදුරත්, ඒ වාගේම ඊට අදාළව දැන් ගමන් කරන මේ රටේ ජීවත් වන ඉන්දියානු කම්කරුවන් පිළිබඳ ප්‍රශ්නයත්. අපි යථාර්ථයෙන් ඒවා දෙස බලන්න ඕනැ. එහෙම බලන විට අපි තීරණයෙන්ම කල්පනා කරන්නට ඕනැ මේ රට නිර් බිමක් හැටියට සලකන අපේ ජනතාවගේ අයිතිවාසිකම්වලට පහරක් නොවදින විදියට ඒ ප්‍රශ්නයන්ට විසඳුම් සොයන්න. අපි කවුරුත් ඒ ගැන අවධානයකින් ක්‍රියා කරන පිරිසක්. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව දෙස අද බලන විට අපට සිතාගන්න පුළුවන්, අපි කොයි පක්ෂයට අයිති වූණත් මොන වෙලාවකවත් මේ රටේ උරුමයක් පාවා දෙන්නට අපි කීසි කෙනෙක් සුදුසුම වෙන්නේ නැති බව.

අද මේ රජයට තිබෙන ජනතා ශක්තිය ගැන කල්පනා කළොත් අපට කීසි අවශ්‍යතාවයක් නැහැ එවැනි ජනතා ශක්තියක් ඇතුළත් අපේ රටේ උරුමය පාවා දෙන්නට. මේ පක්ෂය දුර්වල පක්ෂයක් නම්, මන්ත්‍රීන් සංඛ්‍යාවෙන් අඩු නම්, සමහරවිට වෝදකා කරන්න පුළුවන් අන්ත ඒක ශක්තිමත් කරගන්න පොදු උරුමයක් පාවා දෙනවාය කියා. අපට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපට අද ඉතාමත්ම අවශ්‍යව තිබෙන්නෙ හැකිතාක් දුරට මෙය සාමයෙන් විසඳා ගැනීමයි. ඇතැම් විට මේ රජයට විරුද්ධව විවේචන එල්ල වෙනවා, බොහෝම කඩිනමින් මේ ගැන ක්‍රියා කරන්නේ නැහැ කියා. තමුත්තාත්සේලා දන්නවා. මේ ත්‍රස්තවාදීන් සාමාන්‍ය සාම්ප්‍රදායික හමුදාවක් හැටියට එක තැනකට වෙලා අපේ හමුදාවක් සමග මුහුණට මුහුණ ලා කරන සටනක නොවෙයි යෙදී සිටින්නේ කියන එක. අද ඔවුන් සැහවී සිටී තීර්ථලොවලින් පිටවී බොහෝ විට සාමාන්‍ය ජනතාව සමග මිශ්‍ර වෙලයි ජීවත් වෙන්නේ. ඒ ගැනත් මතක තබා ගන්නට ඕනැ. ඒ ගැන ක්‍රියා කරන අවස්ථාවේදීත්, කථා කරන අවස්ථාවේදීත්, ඒ යථාර්ථයන් තේරුම් ගන්නට අපි උත්සාහ කරන්න ඕනැ. එනිසා අපි මේ අවස්ථාවේදී ඉතාමත්ම සතුටු වෙනවා, මේ පොදු ප්‍රශ්න ගැන පොදු ඇසකින් බැලීමට කවුරුත් කල්පනා කිරීම ගැන.

මේ ප්‍රශ්න අපි දේශපාලන පටු වාද හේදයක් කරගන්නේ නැතුව පොදු ප්‍රශ්න ගැන, පොදු ලෙස සලකා ක්‍රියා කළොත් මේවාට වසඳුම් ඉක්මණින්ම සොයා ගැනීමට පුළුවන් වෙනවාට කීසිම අනුමානයක් නැහැ. එනිසා මේ අවස්ථාවේදී මේ හදිසි නීතිය දික් කිරීමේ යෝජනාව අනුමත කරන මෙන් ඉල්ලුම් මගේ කථාව අවසන් කරනවා.

ප්‍රශ්නය විමසන ලදී.

කටහඬවල් අනුව " පක්ෂ " මන්ත්‍රීන්ට ජය බව කථානායකතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

வினா விடுக்கப்பெற்றது.

குரல்களின்படி "ஆம்" மேலோங்கிற்று என சபாநாயகர் அவர்கள் அறிவித்தார்கள்.

Question put.

MR. SPEAKER, having collected the Voices, declared that the AYES had it.

லக்ஷ்மன் ஜயகோடி மனா (ஏந்தனாட்டல்)
 (திரு. லக்ஷ்மன் ஜயகோடி — அத்தனாகல்ல)
 (Mr. Lakshman Jayakody - Attanagalla)
 Divide!

சார்லிமேன்து 43 வது கட்டிடச் சீரமைப்பு மசோதா—பக்கம் 128 : பிரேரணை
 விதிக்கப்பட்டது : அனுமதி பெறவில்லை.

பாராளுமன்றம், 43 ஆம் நிலைக் கட்டிடவழிப் பிரித்தது : சார்பாக 128 ; எதிராக
 எவரும் இல்லை.

The Parliament divided under Standing Order No. (43): Ayes,
 128; Noes, Nil.

சிறப்புக் கருவிகளின்
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (Mr. Deputy Speaker)

Before we adjourn, I would like to read out a
 Message from the Hon. Speaker.

"This is the third Budget Debate of the Jayewardene Government
 that I have had the privilege of presiding over. I regret my inability to
 be present in the House today. However, I wish to express my thanks to
 Hon. Ministers, hon. Members on both sides of the House, the
 Secretary-General and staff of Parliament, for the ready co-operation

I have received from them during this Debate. A special word of
 thanks is also due to the Deputy Speaker and the Deputy Chairman
 of Committees for so willingly sharing the responsibilities cast on me
 as presiding officer during this Debate.

May I taken this opportunity to wish every one of you a happy,
 peaceful and prosperous year 1986."

சிறப்புக் கருவிகளின்
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (Mr. Deputy Speaker)

சார்லிமேன்து 43 வது கட்டிடச் சீரமைப்பு மசோதா—பக்கம் 128 : பிரேரணை
 விதிக்கப்பட்டது : அனுமதி பெறவில்லை.

அப்பொழுது பி. பி. 6.30 மணிக்குப் பித்திவிட்டமையால் பிரதிச் சபாநாயகர்
 அவர்கள் வினாவின்றி பாராளுமன்றத்தை ஒத்திவைத்தார்கள்.

இதன்படி, பி. பி. 7.42 க்கு, பாராளுமன்றம் அதனது
 இன்றைய தீர்மானத்திற்கிணங்க, 1986 ஜனவரி 7, செவ்வாய்க்
 கிழமை மு. பி. 9 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

And it being past 6.30 p.m., MR. DEPUTY SPEAKER adjourned
 Parliament without Question put.

Adjourned accordingly at 7.42 p.m. until 10 a.m.
 on Tuesday 7th January, 1986, pursuant to the
 Resolution of the Parliament of this Day.

௨. இ.

மேல வகிவை அபிமான மூலகம் ஈடுகா ஈடுகா கல்வல் திவர்டீ கல் ஈடுகா துள் ஈடுகா ரீகி மத்தித் தேத் சிபெகத் கை பகி சீலா
புதுகூலிப ஈடுகா சீல சிபெக துள்காஈ ஈடுகாஈ வகை

1986 சனவரி 3 வக கிஈர்டு

கைஈஈஈஈ ஈடுகாஈஈஈ ஈடுகாஈஈஈ

குறிப்பு

அங்கத்தவர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிற்றெளிவாகக் குறித்து
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சாட் பதிப்பாசிரியருக்கு

1986 ஜனவரி 3, வெள்ளிக்கிழமைக்குப் பிந்தாமற்

கிடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the copy containing
the corrections must reach the Editor of HANSARD

not later than

Friday, 3rd January 1986

Contents of Proceedings	:	From 9.00 a.m. to 7.42 p.m. on 20.12.1985
Final set of manuscripts received from Parliament	:	8.05 p.m. on 23.12.1985
Printed copies despatched	:	27.12.1985 morning



දයක මුදල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වර්ෂික දයක මිල රු. 200/- කි. (අශේෂිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගස්තුව රු. 2.50 කි. තැපැල් ගස්තුව ගත 90 කි. කොළඹ 1, තැ. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දින ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா: ஹன்சார்ட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சார்ட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியீட்டலுவலகம். த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விவாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொரண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

Subscriptions: The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.